

හව ගමන් නිමාව

සද්ධර්ම ගෛවෙගණ සාකච්ඡා පෙළක්

කර්තාගේ වෙනත් කාති:

අධ්‍යාපනය

- ◆ ප්‍රාථමික අධ්‍යාපනය - ලමා කීඩා සංග්‍රහය
- ◆ සාම අධ්‍යාපනය
- ◆ ප්‍රමුදින්ට සාමය ඉගැන්වීමT
- ◆ පාසලෙහි ගැටුම් කළමනාකරණයT
- ◆ සාරධර්ම අධ්‍යාපනය
- ◆ සාරධර්ම ඉගැන්වීමේ නව ක්ම
- ◆ Learning the Way of Peace THU
- ◆ සාම මග ඉගෙනුම
- ◆ Sow Peace. Reap Peace
- ◆ සාමය වපුරන්න. නෙළන්න.
- ◆ සාමකාමී ජ්විතයකට සාම සිතුවිලි
- ◆ ගැටුම් සමර්කරණ ප්‍රවේශය
- ◆ ගුණ නැණ වචන පාසල
- ◆ ගැටුම් නිරාකරණයෙන් ලෝක සාමය
- ◆ ගැටුම් සමර්කරණ ප්‍රවේශය (ගැටුම් බේරීම)
- ◆ විද්‍යාල්පති නිපුණතා

අධ්‍යාත්මික සංවර්ධනය

- ◆ කනේර මුති ගැයු අමෘත ගිත
- ◆ පියුම්තුළ මැණික
- ◆ වේද ගිත සම්භාවනා
- ◆ Beyond Sorrow
- ◆ අධ්‍යාත්මික ගෙන්මග
- ◆ ගුද්ධ ගෝතුය
- ◆ යොවුන් ඔබේ සරු දිවි මග
- ◆ මේ ජ්වත්වීමේ සතුව
- ◆ දිය බිඳුව තුළ මහ සයුර
- ◆ ආත්ම පූරණය

- ◆ පුරණ ජීවනය
- ◆ නිසල විලේ කුමුදු යාය
- ◆ ගැටුම් සමරප්‍රකාශ ක්‍රියාවලිය
- ◆ අසිරීමත් බුදු වදන්
- ◆ ව්‍යුත්ක්ති සිතේ ප්‍රිති උදාන
- ◆ හිංසනයට පත් කාන්තාවන්ට උපදේශනය
- ◆ ප්‍රමිත්ත්වා ආධ්‍යාත්මික ගක්ති
- ◆ මේ ඇතුළත ආලෝකය
- ◆ ආධ්‍යාත්මික සංවර්ධන මනෝචිංදුව

වෙනත්

- ◆ සිනා දේශීයය
- ◆ සිදුනු තව (පරිවර්තනය)
- ◆ පුරණ ව්‍යුත්ක්ති (පරිවර්තනය)
- ◆ ජේ.ක්‍රිජ්‍යාලුරත්න පවසන්නේ කුමක්ද? (පරිවර්තනය)
- ◆ ලමා මානසික සෞඛ්‍යය (පරිවර්තනය)

වරිතාපදානය

- ◆ ලොවිතුරු සිත සොයා (ඒ.එස්. බාලසුරියගේ ජීවන පුවත හා දැකුම්)
 - කර්තා: පියසිරි මාතරගේ

ඉහත සඳහන් වන කෘති පහත සඳහන් භාජාවෙන් පරිවර්තනය වී ඇත.

- ◆ (T)දෙමලු, ◆ (H)හින්දී, ◆ (U)උර්ඩු

හව ගමනේ නිමාව

© ඩී. එස් බාලසුරිය

ප්‍රථම මුද්‍රණය - 2011

ISBN -

පරිගණක අකුරු සිංහෝර්තනය -

පිට කවරය සැකැසුම - දීප්ති කොමියුනිකේෂන්, මහරගම

මුද්‍රණය -

ප්‍රකාශණය - බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
125, දෙහිවල පාර, නැදිමාල,
දෙහිවල.

හව ගමන් නිමාව

සද්ධර්ම ගවේණු සාකච්ඡා පෙළක්

ඒ. එස්. බාලපුරුෂ

ප්‍රකාශනය
බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
125, දෙහිවල පාර,
නැගිමාල,
දෙහිවල

භැදින්වීම

අසිරිමත් බුදු වදන් නමින් 2009 - 2010 වසරවල බොද්ධයා රුපවාහිණියෙන් සතිපතා විකාශනය වූ ප්‍රේක්ෂකයන්ගේ මහත් ප්‍රසාදය ලද මේ ධර්ම සාකච්ඡා පෙළෙන් 30 ක් මේ ගුන්ථයෙන් පායක ඔබ වෙත ගෙන ඒමට භැංකිවීම හාග්‍රයක් සේ සලකමි. එම වැඩ සටහනේ මුල් සාකච්ඡා 30 අසිරිමත් බුදු වදන් නමින් මේට පෙර ප්‍රකාශනයට පත් කෙරිණ.

මේ සාකච්ඡාවල අරමුණ කර ගන්නා ලද්දේ, බුදු රඳුන්ගේ අගනා දේශන පායයක් හෝ සුත්‍රයක් ගෙන එය, දාරුණික, මත්‍යාච්ඡාත්මක හා යථාර්ථවාදී දාශ්දේශීකෝණයෙන් බලා විග්‍රහ කරමින් එහි ගැබී වූ ගැඹුරු ජ්වන අර්ථය ගෛවේෂණය කිරීමයි: හැමදා ම කුවුරුන් දක්වන සම්ප්‍රදායික අර්ථයෙන් ඔබට ගොස් බොද්ධ වින්තනයේ නිම්වලල්ල පුළුල් කිරීමයි. විමසන්නට, විමසන්නට ධර්මය බැබලෙන්නේය යන බුදු වදනෙහි සත්‍යතාව මේ විමර්ශනවලදී මට ප්‍රත්‍යුෂ්‍ය විය.

මේ ධර්ම සාකච්ඡා පෙළට බොද්ධයා රුපවාහිනි නාලිකාවේ දොර විවර කර දුන්, එහි අධ්‍යක්ෂක ජනරාල් ගාස්තුපති පුජ්‍ය දරණගම කුසලධම්ම හිමියන්ට පලමු කොට මගේ සතුතිය පුද කරමි. මේ වැඩ සටහන් පෙළ නිෂ්පාදනය කිරීමට මූල්‍ය අනුග්‍රහය දැක් වූ ලංකා බැංකුවේ සහායතිතුමා ඇතුළු කළමනාකරණ මණ්ඩලයට ද ස්තුතිවන්ත වෙමි.

මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට දායකත්වය දුන් පිරිස අතරින්, මෙහි ප්‍රශ්න විවාරක ලෙස කටයුතු ප්‍රවීන රුපවාහිනි නිවේදක ඕල්පී දීමුතු රුවන් පියසේන මහතා දුන් දායකත්වය මහත් සේ අගය කරමි. අසිරිමත් බුදු වදන් වැඩ සටහනේ නිෂ්පාදක ලෙස ක්‍රියා කළ ක්‍රිජාත්ත ද සිල්වා මහතා ඇතුළු බොද්ධයා

නාලිකාවේ සියලු කැමරා හා කාර්මික දිල්පින්ට ද මාගේ ස්තූතිය පුද කරමි. වැඩ සටහන නරඹීන් පූජා මධ්‍ය උපාලි හිමියන් දුන් දිරිගැන්වීම මා සිහිපත් කරන්නේ, මාගේ හැදයාංගම ස්තූතිය පළ කරමි.

මේ ග්‍රන්ථයට පෙර වදන ලිඛීමෙන් දැක් වූ අනුග්‍රහයට අප හිතවත් ගාස්තුපති පූජා අගුහැරේ කස්සප ස්වාමීන් වහන්සේට ද මාගේ හැදයාංගම ස්තූතිය පළ කරමි.

මෙහි එන සාකච්ඡා සද්ධීරුම ගවේශණයට ලැදි පායක ඔබේ ධර්මාචාරෝධ්‍යයට හේතු වෙතොත් ඒ අපට සතුව ය.

ඒ.ඒස්. බාලසුරිය

1674/1සී, 2 වන පැවුමග,
මාලෙඩි පාර, කොට්ටොව,
පන්තිපිටිය.

20.06.2011

පෙරවුන

හට ගමනේ නිමාව නම් වූ මෙය පුදී ජනයාගේ සිත් තුළ ධර්මාවබෝධය දැල්වන සඳ්ධර්ම පුදීපයක් වැනි ගුන්ථයකි යන හැඟීම මෙහි කියැවූ සැම පරිවිශේෂයක් පාසාම මා තුළ ඇති විය. කෙටි සංචාර මාලාවක ස්වරුපයෙන් බුදු රජාණන් වහන්සේගේ තෝරා ගත් ගැඹුරු දේශනා පායියක් මෙහි විමර්ශනය කෙරේ. මෙහි සංචාර බොංද්ධයා රුපවාහිනියෙන් විකාශනය වෙද්දී නැරඹු ප්‍රෙක්ෂකයෙන් තුළ මහත් ධර්ම අවබෝධයක් ඇති වූවා නිසකය. ඒවා මෙසේ ගුන්ථයක් වශයෙන් හෙළි දැක්වීම අගය කළ යුතුය.

ගැඹුරු බුද්ධ ධර්මය වර්තමාන සමාජ වියුනයට හා මනුෂ්‍ය ජීවිතයට අර්ථවත් වන සේ මෙහි විග්‍රහ කෙරේ. දීමුතු රුවන් මහතා අසන ප්‍රශ්නවලට බාලසුරිය මහතා දෙන පිළිතුරු නැවත නැවත කියවීමට සිත් දෙන තරම් සාරගර්හ ය.

මෙහි එන ධර්ම පාඨ, සූත්‍ර පාඨ බුදු දහමේ විවිධ පැතිකඩ කෙරෙන් මනාව තෝරා ගෙන ඇත. “බරෙන් නිදහස් විම” යන සංචාරය කියවීමෙන් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ නැවුම් දැක්මක් මා තුළ පහළ විය. “නිවන් දැකීම ද්‍රූෂ්කර ද” හි විමසන සංචාරයෙහි බාලසුරිය මහතා බුදුන් ද්‍රව්‍ය විසු තෙරැන් හා තෙරණීයන්ගේ උදාන පාඨ ඇසුරෙන් අධිගමයෙහි ස්වභාවය විස්තර කර ඇති ආකාරය අගන් ය. ඒවා එර එර ගායා නට ප්‍රබෝධයකින් නැවත කියවා බැලීමට මා පෙළඳ විය.

“පතිරුප දේශ වාසය” ගැන කරන සාකච්ඡාව, අප ඒ පිළිබඳව කරන සාම්ප්‍රදායික විස්තර ඉක්මවා ඉදිරියට යයි. බුදු දහමේ ගැඹුරුතම ඉගැන්වීමක් වන “මුලපරියාය සූත්‍රය” ද එසේ ය. “වරිත සංවර්ධනය” ගැන කරන විමර්ශනය ද බෙහෙවින් මා සිත් ගත්තේ ය. “විමුක්තියට පියවර තුනක්” යන සංචාරයෙහි

මුළු බුද්ධ දේශනාව ම කැටි කොට දැක්වෙයි. බුද්ධ ධර්මයෙහි “ඡ්‍රීව බලව” යන ගුණය කෙතරම් සත්‍ය වන්නේදිය මේ සියලු සංචාරවලින් මනාව ප්‍රත්‍යුෂ්‍ය වේ. බුදුරජාණන්වහන්සේ ලොවට දේශනා කළ ධර්මය කෙතරම් සාරගර්හ ද හා සැම කළේ ම මිනුප්‍රා වර්ගයාට එක සේ අර්ථවත් වන්නේ ද යන්න මෙය කියවදී අවබෝධ වීමෙන් මා තුළ ධර්මය පිළිබඳ මහා ප්‍රසාදයක් හට ගත්තේ ය.

පොදු ජනයාගේ හක්තිය උල්පමින්, ධර්ම දේශනා කිරීම වාණිජ ව්‍යාපාරයක් ලෙස සිදුවන වර්තමානයෙහි, මෙය දුර්ලභ ගණයේ ගුන්ථයක් වන්නේය යනු මගේ හැඟුමයි.

ඩිනැම ගැටුරු සංකීරණ ධර්මයක්, උගත් තුළත්, බාල මහත් සැමට එක සේ වටහා ගත හැකි වන පරිදි විවරණය කිරීමේ දුර්ලභ ප්‍රතිඵාපුරණ හැකියාවක් බාලසූරිය මහතාට ඇති බව මේ සංචාරවලින් පිළිවිශු වේ. එය පහළ වී ඇත්තේ, එක් අතකින්, ඒ මහතා බොද්ධ ධර්මය, බොද්ධ සංස්කෘතිය, පෙර අපර දෙදිග දුර්ගනය, මත්ත්විද්‍යාව හා අධ්‍යාපනය යන කෙළුවලින් ලබා ඇති බුද්ධ දික්ෂණය නිසා බව පැහැදිලි ය. එහෙත් උගත්කමින් පමණක් මෙබදු ප්‍රතිඵාපුරණ දැකුමක් පහළ නොවේ. මේ දැකුම, නිසැකව බාලසූරිය මහතා ලබා ඇති ධර්ම අවබෝධයෙන් පහළ වන්නක්යැයි කිම වඩා නිවැරදි ය.

බුද්ධ ධර්මය බබලවන මෙබදු සාරගර්හ කෘති ඉදිරියට තව බොහෝ පළ කිරීමට බාලසූරිය මහතාට ආයු බලය හා ප්‍රයා බලය තව තවත් නොඅඩුව ලැබේවායි ආඩිංසනය කරමි.

පුරුෂ ගාස්තුපති අගහැරේ කස්සප හිමි
අධ්‍යාපන අධ්‍යක්ෂ,
උතුරු කොළඹ කොට්ඨාගය,
කොළඹ අධ්‍යාපන කළාපය.

දුකින ගේ යුතු පමණින් නිම කරන්න.
අයන ගේ යැයු පමණින් නිම කරන්න.
දැනුන ගෝ විදින ගේ මිෂලනින් නිම කරන්න.
සිතාන ගේ සිතු පමණින් නිම කරන්න

ඩීරිට බල එහි නැන; ලෙහි ද නැන
බල එහි ආ ලෙහි ඇත්ත වැඳ ද නැන
බල කොඩිත්ත නැන
එයයි දුකොඩි නිමාව,

- බුදුන ව්‍යාපෘත් බාජියට

පටුන

	පටුව
1. බරෙන් නිදහස	13
2. හයෙන් නිදහස	19
3. උපාදානය අත හැරීම	25
4. නිවැරදි කථාව	32
5. නිවන් දැකීමට කාලය අවශ්‍ය ද?	38
6. දුකෙහි ස්වභාවය	44
7. කායානුපස්සනාව	50
8. වේදනානුපස්සනාව	57
9. විත්තානුපස්සනාව	64
10. ධම්මානුපස්සනාව	70
11. කළකිරීම හා නිරවාණ අධිගමය	77
12. නිවන් දැකීම දුෂ්කර ද?	84
13. අධිගමයෙන් පසු	91
14. රහන් සිත	99
15. පෙළ්ත වස්තුව	106
16. මාර පාශයෙන් නිදහස	112
17. තමාගේ කරමය තමාට දැන ගත හැකි ද?	118
18. සමාක් දායෝධිය හා මිල්යා දායෝධිය	125
19. පතිරුප දේශ වාසය	132
20. සියල්ල දැකීම	139
21. වලං කදේ උපමාව	145
22. උලේෂ්ඨාව	151
23. මූල පරියාය සූත්‍රය	158
24. මුද්‍රණාව	165
25. වරිත සංවර්ධනය	171
26. ප්‍රයාව යනු කුමක්ද ?	177
27. බුදු ගුණ හාවනාව	184
28. විමුක්තියට පියවර තුනක්	191
29. ප්‍රිති බොජකංගය	198
30. හව ගමනේ නිමාව	205

01

බලරේන් තිදුනීයි

දිමුතු රුවන් පියසේන: අද කාලේ මිනිසුන්ගේ ජේවිත එන්න, එන්න ම නොසන්සුන් වෙමින් පවතිනවායි කිවිවෙත් එය නිවැරදියි මම හිතනවා. සිත් නොසන්සුන් වන්නේ විවිධාකාර ගැටලුවල බර හා එහි පිඩින නිසායි. සැහැල්ල සිතින්, නිදහස බහුල ව අත්දකිමින් ජ්‍රවත්වන අයෙකු පවා අද සොයා ගැනීම දුෂ්කරයි.

මානසික ආතතිය අද අපේ ජේවිතවල එදිනෙදා යථාර්ථයක් බවට පත්වෙලා තිබෙනවා. මා කැමතියි, අද අපේ සාකච්ඡාවට මානසික පිඩිනයෙන් නිදහස් වන්නේ කෙසේදයි විමසා බැලීමට. බුදුන්වහන්සේ, මානසික පිඩිනය පිළිබඳ ගැට්ටුව විගෘහ කර තිබෙනවාද? කුමක්ද ඒ විගුහය?

ඒ.එස්. බාලපූරිය : මුළු බුද්ධ ධර්මය ම, මනස සැහැල්ල කර ගන්නා සැටි හා නිදහස් කර ගන්නා සැටි පෙන්වා දෙන මනේ විද්‍යාවක ස්වරුපය ගන්නවා. කවර බුදු වදනක් ගෙන බැලුවත්, එය මනස සැහැල්ලුවට හා නිදහසට පමණුවා ගැනීමට මග පෙන්වන්නක් වෙනවා.

දිමුතු : ඔව්. මුළු බුදු දහම ම මනස සැහැල්ල කර ගැනීමට උගන්වන ජීවන දරුණුනයක්. මා එය පිළිගන්නවා. මේ මානුෂික ගැට්ටුව ගැන බුදුන්වහන්සේ, කරුණු සුවිශේෂ ව පෙන්වා දෙන යම් සූත්‍රයක් තිබෙනවාද?

බාලසුරිය : ඔව්. සංපුක්ත නිකායේ බන්ධ සංපුක්තයේ බුද්‍යන්වහන්සේ විශේෂයෙන් මේ ගැන කතා කරනවා. ඒ සූත්‍රයේදී මානසික බර යනු කුමක්ද? බර උපුලන්නා කවරෙක්ද? ඒ බර ගෙන යැම කුමක්ද? බර ඉවත හෙළීම කුමක්ද යනුවෙන් උන්වහන්සේ පහදා දෙනවා.

දීම්තු : බර යනුවෙන් කුමක්දයි බුද්‍යන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද?

බාලසුරිය : බර කියන්නේ, ගැට්ටවල පීඩනය. අපි මතුපිටින් සැහැල්ලුවෙන් වගේ හිටියාට ඇතුළතින් කොපමණ ගැටුපු යටපත් කර ගෙන සිටිනවාද? සිතේ තොවිසදුනු ගැට්ට කොපමණ තිබෙනවාද? මේ ගැටුපුවලින් ඇතුළතින් පෙළෙමිනුයි අප ජ්වත් වෙන්නේ.

බුද්‍යන් වහන්සේ අපේ සිතේ පවතින විවිධ ගැට්ටවල බර අවසානයෙහි හට ගන්නේ, එක් මූලික බරකින් බව මෙහි පෙන්වා දෙනවා. ඒ තමයි, පංච උපාදානයේ බරයි. රුප උපාදානය - රුපය අල්ලා ගැනීම - බරක්. විද්‍යානය අල්ලා ගැනීම බරක්. සංයු අල්ලා ගැනීම බරක්. සංස්කාර හෙවත් සිතුවිලි, අදහස් මත, විශ්වාස අල්ලා ගැනීම බරක්. විද්‍යානය අල්ලා ගැනීම බරක්.

දීම්තු : අප ඉදිරියට යැමට පෙර, පංච උපාදානය බරක්ය යන බුද්‍ය වදන තේරුම් ගැනීම අවශ්‍යයි.

බාලසුරිය : ඔව්. දැන් ඇසට පෙනෙන රුපය බරක් නෙමෙයි. නමුත් යම් රුපයක් ආඟාවෙන් ගුහණය කිරීමත් සමග, එය බරක් වෙනවා. ගබඳ, සුවද, රස, ස්පර්ශන් එසේමයි.

දීම්තු : සංයු උපාදානය බරක් වන්නේ කොහොමද?

බාලසුරිය : සංයු කියන්නේ, හඳුනා ගැනීම්. යමක් දුටුවා ම, 'මෙය ගසක්, මෙය වැළක්ය' ආදි වශයෙන් අප හඳුනා ගන්නේ, ඒ පිළිබඳ සංයු අප තුළ තිබීම නිසායි. ජ්වත්වීම සඳහා කොට්ඨාස තමාගේ නිවසට ආපසු යැමට, සංයු අවශ්‍යයි, නමුත් සංයුවක් ගුහණය කර ගැනීමත් සමග එය බරක් වෙනවා. මම උදාහරණයක් දෙන්නම්. මේ අසුවල් ආගමක් අදහන්නෙකියි යමෙකු ගැන සංයුවක් බවට තිබෙනවායි සිතමු. දැන් ඒ සංයුව දූඩ් ව ගුහණය කළහොත්, ඔහු දෙස අවමානයෙන් බැලීමට, ඔහු තොරුවයිමට,

කොන් කිරීමට ඔබට වෙතනා ඇති වෙනවා. එවිට ඒ සංයුව හිතට හරිම බරක් වෙනවා. ඔබට පූජ්‍යවන්ද ඔබ ග්‍රහණය කර ගෙන සිටින සංයු දකින්න?

දිමුතු : ඔව්. එය සත්‍යයි. 'අපි අසුවල් ජනවර්ගයේ ය', යන සංයුව දැඩි ව ගැනීම නිසා, අප රටේ පසුගිය දශක තුනෙහි ඇති විවිනාශය රට නිදර්ශනයක්. සංස්කාර උපාදානය බරක් වන්නේ කොහොමද අපි රේඛට විමසමු.

බාලසුරිය : සංස්කාර කියන්නේ, සිතෙහි නිරමාණය වන සිතුවිලි රුපී, සංකල්ප, මත, විශ්වාස ආදියයි. සිතුවිලි ඇතුළු අනෙක් සංස්කාර ඇති වී නැතුව යන තාවකාලික දේයි. නමුත් ඉන් කවරක් හෝ ආත්මිය වශයෙන් ග්‍රහණය කර ගන්නා විට, එය සිතෙහි සටහන් වී නැවත නැවත මතු වෙනවා. දැන් බලමු, පුරුෂයෙකු, ස්ත්‍රී රුපයක් ආත්මිය වශයෙන් ග්‍රහණය කළ හොත් ඇය නිතර නිතර මතසෙහි මැවී පෙනෙනවා. ඇය කෙරෙහි මහත් ඇල්මක් ඇති වෙනවා. ඇයගේ පහස ලැබීමට උන්මන්තක ආගාවක් ඇති වෙනවා.

දිමුතු : මතවාද, විශ්වාස ආදියන් සංස්කාරයි, ඔබ කිවා. අප දකිනවා, මිනිසුන් දේශපාලන, ආගමික මතවාද දැඩිව ග්‍රහණය කර ගැනීමෙන්, ඒ මතවාද හා විශ්වාස තුළ බුද්ධිමය වශයෙන් කොටු වී සිටින සැරී.

බාලසුරිය : මෙවා බුදු දහමේ හැඳින්වෙන්නේ දායෝ යනුවෙන්. දායෝ කියන්නේ, අප විවිධ දේ පිළිබඳව මනාකල්පිත ව ගොඩනගා ගත් සංකල්ප. නමුත් යථාර්ථ දර්ශනය දායෝයක් නොවයි. නිදර්ශනයක්: නාගයා විෂකුරු සර්පයකියි යනු සත්‍ය කරුණක්. එය දායෝයක් නොවයි. නමුත් නාගයා උතුම් සර්පයකියි කිවිවාත් එය දායෝයක්.

මිනිස් සිතෙහි ස්වභාවයක් වන්නේ, එය පහසුවෙන් දායෝ ග්‍රහණය කිරීමට නැශ්චිරු වීමයි. ඉතින් මෙහි ප්‍රස්නය: අපට දායෝවෙලට නොගොස්, යථාර්ථ දර්ශනයෙහි ම රදි සිටිය හැකිද යන්නයි.

දිමුතු : ඔව්. අප මෙතෙක් විමසා බැලුවේ, පංච උපාදානස්කන්දය බරක් වන සැරීයි. ඔබ කිවා එම සූත්‍රයෙහි බර උපුලන්නා

කවරෝක්දයි බුදුන් වහන්සේ පෙන්වා දුන් බව. බර උසුලන්නා කවරෝක්දයි කියල ද බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ ?

බාලසුරිය : බර උසුලන්නා පුද්ගලයායි. බුදුන් වහන්සේ පවසනවා. එය පැහැදිලියි. “මම” යැයි සිතන පුද්ගලයායි බර දරන්නා.

මෙහි ‘මමය’ ‘මගේයැ’ යනුවෙන් සිතන පමණට එහි බර වැඩිවෙනවා. පුද්ගලයා යනු ‘මේ මමයැ’ යි සිතා ක්‍රියා කරන්නායි. අප හිතන්නේ, මේ සියල්ල අත්දිකින පුද්ගලයෙකු මෙහි සිටිනවා කියලයි. එහෙත් විමසා බලන විට පෙනෙනවා, මෙහි පංච ස්කන්ධයක් පවතිනවා විනා, පුද්ගලයෙකු තොසීටින බව.

පුද්ගල සංයුත් මූලාවක් බව දැකිමත් සමග පුද්ගලයා දරා සිටි බර ගිලිහි යයි. උසුලන්නෙකු තැති තැන බරක් තිබිය හැකි දු?

දීමුතු : ර්ලගට බුදුන් වහන්සේ සඳහන් කරනවා, ඔබ කි පරිදි, බර ගෙන යැම ගැන. බර ගෙන යැම කියන්නේ කුමක්ද?

බාලසුරිය : බුදුන්වහන්සේ පවසනවා, හවය යනු බර ගෙන යැමය කියලා. කාම තෘප්තාව, හව තෘප්තාව හා විහව තෘප්තාව විසින් පංච උපාදානස්කන්දෙයේ බර, උත්පත්තියෙන් උත්පත්තියට ගෙන යනු ලබනවා. එයයි, හවය.

දීමුතු : බර ඉවත දුම්ම කුමක්ද?

බාලසුරිය : බුදුන් වහන්සේ පවසනවා, බර ඉවත දුම්ම සිදුවන්නේ, තෘප්තාව අත හැරීමත් සමගය කියලා. තෘප්තාව ඉවත දුම්ම සමග බර ද ඉවත දුමෙනවා.

දීමුතු : බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා සරලයි: ඉතා රමනීයයි.

අපි ආරම්භයේදී කිවා, මානසික පිචිනය වර්තමාන යුගයේ මහත් මානුෂික ගැටුවක් ය කියලා. බුදුන් වහන්සේගේ මේ ඉගැන්වීම තොහොමද මානසික පිචිනය සමනය කර ගැනීමට අපට හාවිතය කළ හැකි වන්නේ ?

බාලසුරිය : අප මානසික පිචිනයෙන් - මානසික ක්ලමථයෙන් - පෙළේනත්, මෙහි මූල හේතුව අප විමසන්නේ නැහැ නේද?

ක්ලමෝයෙන් මිදීමට අපට කියා දෙනවා, ගත සිත ලිඛිල් කරන්නය කියලා; විවේක ගන්නටය, කියලා. එසේ කළා ම පිඩිනය තාවකාලික ව දුරු වෙනවා. නමුත් එහි මූල එසේ ම තියෙනවා. මෙහිදී දුන් වහන්සේ පවසනවා, මානසික පිඩිනයේ මූල හේතුව තාශ්ණාව බව. අප මානසික පිඩාවලින් මෙතරම් පෙළෙන්නේ තමාගේ තාශ්ණාව නිසා බව වටහා ගැනීම ඉතා අවශ්‍යයි.

දුම්තු : නිදර්ශනයක් කියන්න.

බාලපූරිය : අප හිතමු, තමාගේ ආදායමට වඩා පරිභෝජනයෙහි යමෙක් යෙදෙනවා. දැන් එහි දී පියවා ගත යුතු පරතරයක් ඇති වෙනවා. යමෙක් තමාගේ ආර්ථික හැකියාවට ඔරොත්තු තොදෙන වර්ගයේ මහ නිවසක් හදන්න යනවායි සිතමු. එහි ප්‍රතිඵලය මානසික පිඩිනයයි.

තාශ්ණාව විවිධ ස්වරුපයෙන් අප තුළ පහළ වෙනවා. කවර ස්වරුපයෙන් පහළ වුනත්, එය හඳුනා ගන්නට හැකි වීම අවශ්‍යයි. උන්නතිකාමය, ලද දෙයින් සැහිමට පත්වීමට තොහැකි බව, බලාපොරොත්තුව, පරමාදර්ශය, අනෙකා වගේ තමාත් සිටිය යුතුයි සිතීම, මේ යමක් තිබුණා නම් හොඳයි සිතීම, ඇල්ම, මේ ආදී වගයෙන් පහළ වන්නේ තාශ්ණාවයි. දැන් බලන්න, ඕනෑච්චට වඩා දේ ලබා ගැනීමට ක්‍රියා කිරීම මානසික පිඩාවට හේතු වෙනවා නේද ? එවිට මනස අධිවේගී ව ක්‍රියා කරනවා.

දුම්තු : තාශ්ණාව අත හරිනවා කියන්නේ කුමක්ද ?

බාලපූරිය : ජීවිතය සරල කර ගැනීමෙනුයි, තාශ්ණාව අත හළ හැකිකේ. ජීවිතය සරල කර ගන්නට තම්, අනවශ්‍ය වැඩි, අනවශ්‍ය වෙහෙසවීම්, අනවශ්‍ය බඩු භාණ්ඩ, අඩු කර ගන්නට යිනැ. ජීවිතය සරල කර ගන්නා තරමට ජ්වන්වීම පහසු වෙනවා.

අප ජීවිතයේ සැපට වඩා සෙවිය යුත්තේ පහසුවයි.

දුම්තු : බර ඉවත හෙළනවායි යන්නෙන් සැහැල්ල වීම අදහස් වෙනවා නේද ?

බාලපූරිය : ඔවුන් මෙහිදී වැදගත් වෙනවා, දුම්තු, බර හඳුනා ගැනීම. 'මේ දේ බරයි' 'ඇය මේ බරින් මා පිඩා විදින්නේ ?' යනුවෙන් තමා පිළිබඳ සංවේදිතාව මෙහිදී අවශ්‍යයි.

ඔබට හාටනාවක් වශයෙන් කළ හැකි මෙහෙහි කිරීමක් තිබෙනවා. විවේක ඇති විටක, අවධානය ස්ව අභ්‍යන්තරයට ගොමු කරලා, ‘මොනවා ද මා පෙළෙන බර?’ යනුවෙන්, ආත්ම පරීක්ෂාවක යෙදීමයි, එය. එසේ හඳුනා ගෙන, ඒවායින් කවරක් අත හළ හැකි දැයි විමසා, ඒවා අත හරිමින්, සිත සැහැල්ල කර ගන්න.

දැන් මෙයින්, වගකීම් අත හැරීම අදහස් කරන්නේ නැහැ. වගකීම පවා බරක් කර ගැනීමෙන් ඔබට වැළකිය හැකියි. වගකීමක් සතුවක් කර ගත්තාම එය බරක් වන්නේ නැහැ.

ඡ්‍රේන්ඩ් මෙයින්, වගකීම් අත හැරීම අදහස් කරන්නේ නැහැ. වගකීම පවා බරක් කර ගැනීමෙන් ඔබට වැළකිය හැකියි. වගකීමක් සතුවක් කර ගත්තාම එය බරක් වන්නේ නැහැ.

02

භිජයී නිදහස්

දිමුතු : සළායතන සංයුත්තයෙහි එක් සූත්‍රයක තරාගතයන් වහන්සේ මමංකාරයෙහි ස්වභාවය පෙන්වා දෙමින් මෙහෙම පවසනවා “මහණෙනි, “මම වෙමි” හි සිතිම තැකි ගැන්මකි.” මා කැමතියි, මේ ධර්ම පායය අපේ සාකච්ඡාවට අද යොමු කරන්න. “මම වෙමි” සිතිම තැකි ගැන්මකි, කොහොමද අපි මෙය වටහා ගන්නේ ?

බාලපූරිය : අප නිතරෝම සිතන්නේ, හගින්නේ, ක්‍රියා කරන්නේ, ‘මම’ යන සංයුව පෙරටු කර ගෙනයි. එහෙම නේද? මමය යනුවන් අප තමන්, ආත්‍යාලත පුද්ගලයෙකු ගොඩ නාගා ගෙනා, ඒ පුද්ගලයාගේ සිතැගියාව, වේතනාව. අහිලාෂය අනුව මුළු පිටිතයේ ම ක්‍රියා කරනවා.

දිමුතු : තමාට තමා නම් වූ මේ පුද්ගලයා ඉතා වටිනවා. තමා තරම් වටින, ශේෂේය, තව කිසිවෙක් මේ ලෝකයේ නැහැ. හැමත් ම හගින්නේ එහෙමයි.

බාලපූරිය : යමෙකුට තමා ගැන කියන්නැයි කිවිවෙත්, මහත් ලෝලයකින් ඔහු තමා ගැන කියන සැටි අපි දකිනවා. මේ ‘මම’ යන සංයුව “මමංකාරය” හා “අහංකාරය” යන වචනවලින් ද හැදින්වෙනවා. මට මා වැදගත්. මට මා තරම් තව ශේෂේයෙකු මුළු ලෝකයේ ම නැහැ.

බඳට වැටහෙනවාද, තමා හැම ආකාරයෙන්ම ක්‍රියා කරන්නේ, තමා තුළ සිටින ‘මම’ පෙරවු කර ගෙන බව ?

දිමුතු : මට ඕනෑ දේ මම කරනවා. මට එපා දේ නොකර සිටිනවා. අප පුද්ගල ජීවිතයේ තීරණ ගන්නේ “මම” කියන විධියටයි. යමක් මට වාසියි නම් එය තොඳයි. යමක් මට අවාසියි නම් එය නරකයි.

බාලසුරිය : කරුණු විමසා බලා, බුද්ධිමත් ව තීරණ ගන්නා බවක් මතුපිටින් පෙනුනාට, හැමෝම අවසානයෙහි තීරණ ගන්නේ, තමාගේ ‘මම’ කියන හැරියටයි, තමාට පක්ෂපාතිවයි.

දිමුතු : මම මට ආදරෙයි.

බාලසුරිය : ඔව්. එයට කියන්නේ ආත්ම ප්‍රෝමය. අපි අනෙකුට ප්‍රෝම කරනවා වගේ පෙනුනට අවසානයේ දී එහි තිබෙන්නේ තමා තමාට ප්‍රෝම කර ගැනීම පමණයි.

අපි හිතමු: තරුණයෙක් තමා සිත් ගත් තරුණීයකට ප්‍රෝම කරනවාය කියලා. තමාට ඇය ප්‍රීය රුපයක්. ඒ ප්‍රීය රුපය අයිතිකර ගැනීමෙන්, තමාගේ ජීවිතය සතුවෙන් තබා ගත හැකියි තරුණයාට හැරිමක් පහළ වෙනවා. ඇය තමා හිතන හිතන හැරියට තමාට ආදරය කරනු ඇතැයි ඔහු සිතනවා. ඇය තමාගේ සිතැගි පරිදි තමාට යටහත් ව කිකරු ව සිටිනු ඇතැයි ද ඔහු සිතනවා. රේඛගට ඇය තමාට අහිමත විධියට සකස් කර ගැනීමට ඔහු ක්‍රියා කරනවා. මේ ඇයට කරන ආදරය වගේ පෙනුනාට, මේ ඇත්ත වශයෙන් ආත්ම ප්‍රෝමයයි.

ඇයගෙන් තමාගේ අහිලාප පුරුණය තොවන බව යම් විවෙක පෙනෙන විට, ඔහු අමනාපයට, කේපයට, සංවේගයට පත් වෙනවා. අවසානයෙහි අර කි ආදරය වෙරයට ද හැරෙන්න ඉඩ තිබෙනවා.

දිමුතු : යම් ආදරයක් වෙරයට හැරෙනවා නම් එය කොහොත්ම ආදරය වන්නේ නැහැ.

බාලසුරිය : අපි දුටුවා, අප හැමෝම මූල ජීවිත කාලය පුරාම ක්‍රියා කරන්නේ, “මම” යන පුද්ගල සංයුත්වේ අහිලාපය හා වෙතනා අනුව බව. එහෙත් අප හැමදාම ඇතුළත “මම” සංයුත්වෙන් මෙහෙය වෙනවා විනා, සිහිය එළඹවා යථා තත්ත්වය දකින්නේ

නැහැ. මෙහෙම අනු ව, තම සිතැගියා ඔස්සේ ක්‍රියා කරන තුරු පුද්ගලයා සිටින්නේ, ඇතුළත බෙතනාවෙන් වැඩ කරන යන්තුයක් ලෙසයි. අවිදාව තිබෙන්නේ මෙතැනයි.

තමා හිද හිටවත් බලන්න ඕනෑ, මමංකාරයෙන් තමා මෙහෙය වන සැරී. සිත කියන හැම දෙයක්ම තමා පිළිගෙන ක්‍රියා කරන සැරී. එතැනයි, ප්‍රයාවේ ආරම්භය.

දීමූතු : සිත කියන කියන ආකාරයට ක්‍රියා කරන්නා තුළ ප්‍රයාව නැහැ.

බාලපූරිය : යන්තුයකට ප්‍රයාව තිබෙන්න බැහැනේ. මිනිසුන් හරිම ආත්මාර්ථකාමියි. තමාගේ සිත කියන කියන විධියට ක්‍රියා කරන තුරු ඔබ ආත්මාර්ථකාමියෙක්. ඔබට තමාගෙන් එහා ලෝකය පෙනෙන්නේ නැහැ. ඔබට අන්‍යන් පෙනෙන්නේ, තමාගේ ප්‍රයෝගනයට යොදා ගත හැකි උපකරණ ලෙසයි. යමෙකුගෙන් මට වැඩක් ගත හැකි නම් මිහු හෝ ඇය මට හොඳයි. මට වැඩකට නැති අය නිෂ්ප්‍රලයි.

දීමූතු : ඔබ කිවා, ප්‍රයාවේ ආරම්භය සිදුවන්නේ, 'මම' ක්‍රියා කරන්නේ කොහොමදායි දැකිමෙන් බව.

බාලපූරිය : ස්ව අභ්‍යන්තරයට සිත යොමු කර, තමා විමසන්න ඕනෑ, 'මේ මා මෙහෙය වන, ජ්විතය මෙහෙය වන ඇතුළත සිටින්නා කවුරුද?' 'මම යනු කවරෙක්ද?' යනුවෙන්. මෙය කදිම විදරුගනාවක්.

දීමූතු : නමුත් බොහෝ දෙනා කියනවා, ඇතුළතට සිත යොමු කර බැලුවාට 'මම' යනුවෙන් පුද්ගලයෙක් සිටින බව පෙනෙන්නේ නැහැ කියලා.

බාලපූරිය : එයින්ම පෙනෙනවා, 'මම' යන පුද්ගල සංයාව කෙතරම් මායාකාරී ද කියලා. පෙර ඔබ සඳහන් කළ සලායනන නිකායේ එම සූත්‍රයේම බුදුන් වහන්සේ පවසනවා 'මම' යනු මුළාවක්ය; මායාවක්ය; කියලා. මායාව තිබෙනවා වගේ පෙනුනාට, සම්ප ව බලන විට නැහැ. එය සැශ්‍රේ සිටයි, ක්‍රියා කරන්නේ.

දීමූතු : දීන් මෙතැන තිබෙන්නේ භාසුජනක තත්ත්වයක්. 'මගේ ගෞරවය' හා 'මගේ වැදගත්කම' ගැන මූල්‍ය ලෝකයට එරෙහිව

කෙනෙක් සටන් ප්‍රකාශ කළත්, “කේ මම?” කියලා බලන විට, මෙහෙම කෙතෙක් ඇතුළත තැංැලැ.

බාලපූරීය : ඔබ කියන දේ සත්‍යයි. ‘මම’ මායාවක්. එය පැහැදිලියි. යම් ක්‍රියාවක් කරන්නායි ඇතුළත පුද්ගලයා කියනවා. ඔබ එය කරලා, එහි අනිවු විපාක ලැබූ විට එසේ කරන්නටයැයි කියු ඇතුළත පුද්ගලයා පළා ගොසින්. දැන් එහි සිටින පුද්ගලයා අසනවා, ‘අයි ඔබ ඒ මෝඩ වැඩේ කළේ?’ කියලා. මම සංයුවෙන් ගොඩ තැගුණ මේ පුද්ගලයා විශ්වාස කළ නොහැකි මායාකරුවෙක් පමණයි.

දීමුතු : කොහොම ද මේ මමංකාරය ගොඩ තැගුනේ?

බාලපූරීය : ඔබ ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇසුවේ. කොහොම ද “මම” ගොඩනැගුනේ?

‘මම’ සංයුවට පෙර තිබුණේ වියුන ධාරාවයි. එනම් සිතුවිලි ඇතිවීම, පැවතීම හා නැතිවීමේ ක්‍රියාවලිය. එය ගංගාවක් සේ ඇති වෙමින් පැවතෙමින්, නැතුව යන ක්‍රියාවලියක්. සිතුවිලි හරිම තාවකාලිකයි.

සිතුවිලිවල මේ තාවකාලික බව, සිතුවිලි ධාරාවට හා වියුනයට ගැටළුවක්. ඉන් හරිම අස්ථාවරයක් හැගෙනවා.

එ අනුව මේ සිතුවිලි ධාරාව මවනවා, නිත්‍ය වූ පුද්ගලයෙක් “මම” සංයුව වශයෙන්. එවිට සිතුවිලි ඇති වෙමින් තැනුව තියත්, මෙහි සිතන්නා හැටියට නිත්‍ය වූ තැනැත්තෙක් සිටිනවා, ‘මම’ යනුවෙන්.

මේ ‘මම’ තමා අතිතයෙහි සිටියා; වර්තමානයේ සිටිනවා; අනාගතයේත් සිටිනවා යනුවෙන් සිතනවා.

දැන් මෙහෙම මායාකාර - අතථා වූ ආත්ම සංයුවක්, ගොඩනාගා ගත් විට, ඒ ආත්ම සංයුවට මහත් හයක් හට ගන්නවා තමා නැතිවේය කියා. මා නැති වෙයි දේ, යන හයෙන් එය ගැඹුරින් ම පෙළෙනවා. මෙය විහාර හයයි. නම් තමා නැති වෙයිදේ යන හයයි. ඔබට දැනෙනවා ද තමාගේ ගැඹුරින්ම පවතින මේ සියුම් හය?

දීමුතු : මට එතරම් ම පැහැදිලි නැහැ. නමුත් ‘මා මැරෙයි දේ’ යන හය ඇතිවෙනවා.

බාලපූරිය : මව්. ‘මම නැති වෙයි දේ’ යන හයෙහි ප්‍රකටම ස්වරුපයයි, මරණ හය. එහෙත් එය සියුම් ලෙස වෙනත් ස්වරුපවලින් නිතර පහළ වෙනවා.

‘මගේ රකියාව නැති වෙයි දේ’ ‘මට පිළිකාවක් හැදෙයි දේ’ ‘මගේ ඉඩම කවුරු හෝ අල්ලා ගතිය දේ’ ‘මගේ පවුල් ජ්විතය නැති වෙයි දේ’ මේ ආදි විහව හය නිරන්තරයෙන් ම පැන නගිනවා.

එනිසායි, බුදුන් වහන්සේ පවසන්නේ “මම වෙමි” සි සිතිම තැති ගැන්මක් බව. “මම වෙමි” සි සිතිම සමග “මම නැති වෙයි දේ” යන හය ඉපදීමයි, උන්වහන්සේ අදහස් කරන්නේ.

දීමුතු : “මම” සි යනුවෙන් සිතිමත් සමග හයක් හට ගන්නා බවයි, ඉන් පැහැදිලි වන්නේ?

බාලපූරිය : පුද්ගලයෙකු “මම” “මම” සි කියන්නේ හය නිසා. ආත්මාර්ථකාමයා හයට පත් තැනැත්තෙක්. වශේචියා හය ගුල්ලෙක්. අනෙකාට පහර දෙන්නා හය ගුල්ලෙක්. ඔබ තුළ මෙසේ විවිධ ආකාරයෙන් නැගෙන විහව හය ඔබට දැකිය හැකි ද?

දීමුතු : නමුත්, එය දකින්නට හෝ දැක පිළිගන්නට අපට කිසිම ඔනැකමක් නැහැ. එය යටපත් කර ගෙන මමංකාරය ජයග්‍රාහීව පෙරට ගෙන යන්නටයි, අපේ සැබැ උවමනාව.

බාලපූරිය : “මම වෙමි” සි සිතිමත් සමග හය ඇති වන විට අප කරන්නේ. “මම නැති වෙන්නේ නැහැ. මට එහෙම වන්නේ නැහැ.” “මම ගක්තිමත්; මම බලවත් මම නිරෝගීය. මට ධනය තිබෙනවා; මට පුත්තු සිටිනවා.” ආදි වශයෙන් සිතාලා මූලාව ඒ තම ගක්තිමත් කර ගැනීමයි.”

දීමුතු : ඔබ මමංකාරයේ හය නොද වවනයකින් හැඳින්වූවා, විහව හය යනුවෙන්. අප හය යටපත් කර ගෙන සිටියාට එය ඇතුළතින් සූක්ෂම ලෙස වැඩි කරනවා.

බාලසුරිය : තමාගේ පැවැත්ම නැති වේයිදේ යන හය හෙපුවන ප්‍රකටම ස්වරුපයයි, මරණ හය. හය තව නොයෙක් ස්වරුපවලින් එය මතු වෙනවා. තමා අසරණය යන හැඟුම, ජීවිතය ගැන කළකිරීම, ජීවත්වෙලා වැඩක් නැහැ යන හැඟුම, අවිශ්චාසය, නාස්තිවාදය, දුඩ් ආත්මාරාකාමිත්වය, විනාශකාරී ජීවිතය, නාෂ්ටාපේක්ෂාව, කිසිවකට උන්දුවක් නැතිකම, මේ ආදී සානු මානසික තත්ත්වල ගැඹුරින් තිබෙන්නේ මේ සාධකයයි.

දීමූතු : දුන් කොහොම ද මේ විහව හයෙන් නිදහස ලැබිය හැකි වන්නේ? එය සැබැවින් පුළුවන් දෙයක් ද?

බාලසුරිය : පුළුවන්. ඒ සඳහා පළමු පියවර වන්නේ, තමා තුළ පහළ වන විහව හය දැකීම හා එය කවර ස්වරුපයෙන් මතු වුනත් හදුනා ගැනීම. අපි හිතමු, ඔබට විහව හයක් පහළ වෙනවා කියලා. ඔබට හැකියාව තිබෙන්න සිනෑ, එය යටපත් නොකර, මතුවන ආකාරයෙන්, උපේක්ෂා සහිත ව බලා සිටින්න. මෙහෙම සම්ප ව බලන්නට බලන්නට එහි ව්‍යුහය අවබෝධ වෙනවා.

එහෙම බලා සිටින විට, පෙනෙනවා, හය මමංකාරයේම කොටසක් බව. මම සිටිමියි සිතන තුරු විහව හයක් තිබෙනවා. “තමා අතිතයේ සිටියා; වර්තමානයේ සිටිනවා; අනාගතයේන් සිටිනවා” යන සංඳුව මතය, “මම” ත් “මා නැතිවෙයි ද” යන හයත් පහළ වන්නේ.

දුන් ඔබට පුළුවන් ද, මේ කාලනුයෙන් සිත මුදවා වර්තමානයේ ගුද්ධ පැවැත්මට පැමිණෙන්න? සිතුවිලිවල ක්‍රියාකාරිත්වය අතහැරියා ම, ඔබ සිතුවිලි, වේතනා, අරමුණු ආදී මේ කිසිවක් නැති ගුද්ධ පැවැත්ම අත්දකිනවා. එය හවය හා විහවය යන දෙකින්ම ඉහළ තිබෙන, මානසික නිදහස අත්දකින, පරම සැනසිල්ලයි. එහි කිසිම හයක් නැහැ. හයෙන් නිදහස් තැනෙ එතැනයි.

වර්තමානයේ ජීවත්වන මේ මොහොතේ ප්‍රජාත්වය තුළ ඒ නිදහස පවතිනවා.

3

උපාදානය ඇත හිරින්නේ කෙමතේදී?

දැමුතු : බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙහි නැවත නැවත අවධාරණය කරන මූලික කරුණක් නම් උපාදානය අත හරින්න යන්නයි. උපාදානය අත හැරීම තිවනට මග හැරියට බොහෝ සූත්‍රවල දැක්වෙනවා. උපාදානය කියන්නේ කුමක්ද? එය අත හරින්නේ කොහොමද යන මූලික කරුණු අද අපි විමසා බලමු.

බාලසුරිය : උපාදානය යන්නේන් අදහස් වන්නේ මානසික ව ග්‍රහණය කර ගැනීම, අල්ලා ගැනීම, ඇලීම ඇති කර ගැනීමයි. අප සංසාරයෙහි සැරිසරන්නේ, පංච ස්කන්ධය උපාදානය කර ගැනීම තිසායි, බුදුන් වහන්සේ පෙන්වා දෙනවා. මොනවද පංච ස්කන්ධය ?

රුපය, වේදනාව, සංයුළා, සංස්කාර හා වියුනයයි. රුප අල්ලා ගත්තාම, එය රුප උපාදානස්කන්ධය වෙනවා. වේදනා අල්ලා ගත්තාම වේදනාස්කන්ධය වෙනවා. මේ ආකාරයට, පංචස්කන්ධයට අමතරව අප තව උපාදානස්කන්ධ පහක් හදා ගන්නවා

පංච ස්කන්ධය තොවෙයි, දුක උපදවන්නේ. පංච උපාදානස්කන්ධයයි.

දැමුතු : ඔව්. පරිව්වසමුත්පාදයෙහි 'උපාදාන පව්ච්චය හව' යනුවෙන් ඒ සත්‍යය පෙන්වා දී තිබෙනවා. උපාදානයෙන් හවය ඇති වෙනවා. හවය හේතු කොට ගෙන උත්පත්ති, ජරා, මරණ, සෝක, පරිදේව,

ආදිය ඇති වෙනවා. දැන් අප අසන ප්‍රග්‍රහය වන්නේ, උපාදානය කියන්නේ හරියටම කුමකට ද?

බාලසුරිය : මා පෙර එහි සාමාන්‍ය අර්ථය දැක්වූවා. උපාදානය කියන්නේ රුප, වේදනා, සංඛ්‍යා, සංස්කාර, විජාන තාශ්ණාවෙන් අල්ලා ගැනීමය කියලා. අපි සුවිශේෂ ව එය දකිනු.

අප උපාදාන කරන ආකාර ගණනාවක් තිබෙනවා. ඉන් එකක් නම්: ලේඛයෙහි යමක් දැකලා, එය ප්‍රියයි, මනහරයි, සැප්පායකයි ආදි වශයෙන් ඇල්ලක් ඇති කර ගැනීම.

දිමුතු : නමුත්, එය ඇත්තයි. ලේඛයේ සමහර දේ තමාට ප්‍රිය වශයෙන් දැනෙනවා. තව සමහර දේ අප්‍රිය වශයෙන් දැනෙනවා. තව සමහර දේ මධ්‍යසථ ව දැනෙනවා. ප්‍රිය දෙයක් ප්‍රිය දෙයක් වශයෙන් දනීම ස්වාහාවිකයි.

බාලසුරිය : දිමුතු, ඔබ හරි. ස්වාහාවික දේ අස්වාහාවකයි සිතුවොත් අපට මග වැරදෙනවා. ඔබ මහ මග යන විට දකිනවා, ඉතා කලාත්මක ව ගොඩ නැගු තිව්‍යක්. එහි හැඩිය, වර්ණය, තීර්මාණය දකින ඔබ තුළ ‘මෙය මනරමිය’ යන හැගුම - සංවේදනය - හට ගන්නවා. එය ප්‍රිය සංවේදනයක්. එය ස්වාහාවිකයි. එය උපාදානය නොවේයි. ඔබ යම් හැඩවත් පැහැපත් මූහුණක් දකිනවා. එයින් නෙත - සිත පිනා යැමක් - ප්‍රිය සංවේදනයක් පහළ වෙනවා. එයත් ස්වාහාවිකයි. එය උපාදානය නොවේයි.

උපාදානය කියන්නේ, “මේ ප්‍රිය වස්තුව නැවත නැවත බැලිය යුතුයි” නැත්තම් “මා සතු කර ගත යුතුයි” යන ඇල්ල ඇති කර ගැනීමයි. ඒවිට එය කුවුවක් ඇුණුතා සේ හදවතෙහි ඇගෙනනවා.

ප්‍රිය සංවේදනය දෙස සිහියෙන් යුතු ව බලා සිටින විට, එය සිතෙහි පහළ ව, ස්වල්ප වේලාවකින් ඉබේ පහවී යනවා. ඔබ එය උපාදානය කරන්නේ නැහැ. උපාදානය කළාත් එය සිතෙහි සටහන් වෙනවා.

දිමුතු : ඔබ කියන්නේ, ප්‍රිය වස්තු දැකීමෙන් ඇති වන ප්‍රිය සංවේදනයට ඇති වී නැතුවී යන්නට ඉඩ දෙන්න කියලයි. එය

සිතෙහි ආකාවත් සටහන් කර ගන්න එපායි කියලයි. නමුත්, සමහර දේ සිතේ සටහන් වෙනවා නේ.

බාලපූරිය : ප්‍රිය වස්තුවක් නිසා ආකාවක් හට ගෙන, එය සිතේ සටහන් වන්නේ, ඒ වේලාවේ ඔබ එළඹ සිටි සිහියෙන් තොසිටීම නිසායි. දැන් අපට මෙයින් පෙනෙනවා, නිරන්තරයෙන් සිහියෙන් සිටීම ජ්‍යෙෂ්ඨයේ කෙතරම් අවශ්‍ය සාධකයක් ද කියලා.

දිමුතු : හොඳයි. අපි මෙහෙම සිතමු කෙසේ හෝ නමුත්, යම් ප්‍රිය රුපයක් සිතේ සටහන් වුනා. දැන් එය තැවත තැවත හිතෙනවා. දැන් මොකක් ද කරන්න තියෙන්නේ ?

බාලපූරිය : ඔබ මොකක් හෝ තොකලාත් සිදු වන්නේ කුමක්ද? එය තැවත තැවත සිතට තැගෙනවා. එයින් ආකාව වැඩි වෙනවා. එය තමාට ලබා ගැනීමට සිත තොදුනුවත් ව පවා උපක්ම සෞයනවා. ඒ ආකාව වැඩිවීම සමග ඔබේ සිතෙහි තිබෙන සහජ සමාධිය හා ස්වාභාවික සංඝිදියාව වැසි යනවා.

දිමුතු : ක්ලේෂයක් කියන්නෙන් එයටයි.

බාලපූරිය : දිමුතු, ඔබ හරි. මට මෙහිදි කියන්න ඔහැ, අද කාලේ හාජාව අනුව ක්ලේෂය කියන වචනය එතරම් ගැලපෙන්නේ නැති බව. ක්ලේෂය යන වචනයෙන් ගම් වන්නේ නිග්‍රහිත විනිශ්චයක්. කවරෙකුටටත්, ප්‍රසිද්ධියේ කියන්න බැහැ තමාට ක්ලේෂයක් හට ගත්තාය කියලා. ඒ නිසා අප ඒ වෙනුවට නව වචනයක් සෞයා ගත යුතුයි. ඒ වෙනුවට අපට හාවිතය කළ හැකියි. “ආවරණ” යන වචනය. ප්‍රිය වස්තුවක් දැකීමෙන් තමා තුළ ආවරණයක් ඇති වුනායි පහසුවෙන් කිව හැකියි. ඉන් අදහස් කරන්නේ, තමාගේ නිරමල සහජ සමාධිය ඉන් වැසි ගියා ය යන්නයි.

දිමුතු : උපාදානයත් සමග, තමාගේ ස්වාභාවික සංඝිදියාව, සිතේ නිරමලය ආවරණය වෙනවා. අප මේ වීමසා බලන්නේ, අප විවිධ දේ උපාදානය කරන ආකාර ගැනයි. යම් වස්තුවක් ආකාවත් සිතෙහි සටහන් කර ගැනීම උපාදානයේ එක් ආකාරයක් බව අපි දුටුවා. තව ආකාර හඳුනා ගනිමු.

බාලපූරිය : තව උපාදාන ආකාරයක් නම් “යමක් මමය; මගේ යැයි, අනානා කර ගැනීම. “මේ ගැරිරය යනු මමය; මෙය මගේය”

යනුවෙන් සිතිම උපාදානයයි. මේ අනුව “ගරීරය මමය, මගේය;” “විදාන මමය, මගේය;” “සංඝා මමය, මගේය;” “සංස්කාර මමය, මගේය;” “විදානය මමය, මගේය; යනුවෙන් ප්‍රබල උපාදාන පහක අප තුළ තිබෙනවා.

දිමුතු : “මේ ගරීරය යනු මමය. මේ ගරීරය මගේය” “මේ සිත යනු මමය. මේ සිතන්නා මමය, ”මේ සිතුව්ලි මගේය” යනුවෙන් අප තුළ ප්‍රබල හැඟීමක් තිබෙනවා.

බාලසුරිය : ගරීරය හා සිත යනු මමය; මගේය යනුවෙන් සිතිම මූලාවක්. මෙහිදී මට මතක් වෙනවා. අනේ පිඩු සිටානන්ගේ අවසාන අවස්ථාව. මෙය අනාථ පිණ්ඩකෝවාද සුතුයෙහි මතාව වාර්තා වී තිබෙනවා. අනේපිඩු සිටානන් බලවත් ලෙස රෝගාතුරව, වේදනාවෙන් පසුවුනා. ඒ බව ආරංඩ් වූ බුදුරජාතන් වහන්සේ සිටානන් සැනසීමට සාරිපුත්‍ර තෙරණුවන් පිටත් කර හැරියා.

ගෙදරට වැඩි සැරිපුතු හිමි විමසුවා “කෙසේද සිටුතුමනි, ඔබේ අසනීපය සුව අතට හැරෙමින් පවතිනවා ද” කියා?

සිටුතුමා කිවා “නැහැ ස්වාමීනි, මාගේ ගාරීරික වේදනාව එන්න එන්නම වැඩි වෙනවා. ගරීරය තියුණු කඩුවකින් කපන්නා සේ දැනෙනවා. තද හිසේ වේදනාවක් දැනෙනවා. මූල ගරීරය ම දැඩි ඕන්නකින් දැවෙනවා සේ දැනෙනවා” කියලා.

එවිට සැරියුත් හිමියේ සිටුතුමාට මෙහෙම පැහැදිලි කළා. ‘මේ ඇස් මගේ යැයි නොගන්න; මේ කණ මගේ යැයි නොගන්න; මේ නාසය මගේ යැයි නොගන්න; මේ දිව මගේ යැයි නොගන්න; මේ ගරීරය හේ එහි ඉඩියන් මගේ යැයි නොගන්න; සිත මගේ යැයි නොගන්න.’

“මම සිතින් කිසිවක් අල්ලා නොගනිම්, රුපය, වේදනාව, සංඝා, සංඛාර, විදාන ආදී කිසිවක් “මමය මගේයය” යැයි උපාදාන නොකරමි. විශේෂයෙන් “මේ වේදනාව මගේය මම වේදනා විදිම්” යන උපාදානය අත හරින්න යනුවෙන් උන්වහන්සේ පැවසුවා.

ඉන් සිටුතුමා තුළ මහත් සංහිදියාවක්, සැනසීමක් ඇති වුනා. ඒ බව දුටු සැරියුත් හිමියන් ආපසු තේත්තවනාරාමයට වැඩියා.

තමා තුළ මහත් සැහැසුමක් සැරිපුත් හිමියන්ගේ වදනින් ඇති වූ බව පවසා, උන්වහන්සේට ස්ත්‍රී කරන්නැයි සේවකයකුට පවසා නොවේ වේලාවකින් සිටුවුමා අභාවයට පත් වුනා.

මෙයින් අපට පෙනෙනවා, පංච ස්කන්ධය පිළිබඳ උපාදානය අතහැරීමෙන් සිත කෙතරම් සැඟැල්පුවට පත් වෙනවා ද කියලා.

දීමුතු : ඔව්. මම හිතනවා, ගාරීරික වේදනාව ඉහිලිය හැකි හොඳම ක්‍රමය මෙය බව. ග්‍රීරයෙන් නැගෙන වේදනාව, 'මගේ' ගැනීමත් සමග එය දුෂ්ධායක වෙනවා.

බාලසුරිය : වේදනාව දේ ආකාරයි, ගාරීරික වේදනාව හා මානසික වේදනාව වශයෙන්. ග්‍රීරයෙන් නැගෙන වේදනාව 'මගේ' 'මා වේදනා විදිනාව' සි යන සංඡාව ඇති කර ගැනීමෙන් එය මානසික වේදනාවක් බවත් අප පත් කර ගන්නවා. ගාරීරික වේදනාවට මානසික වේදනාව එකතු කර ගැනීමෙන් එය තීවු වෙනවා. අපට පුළුවන් ද, ග්‍රීරයේ වේදනාව ග්‍රීරයේ වේදනාව හැරියට පමණක් දකින්න?

දීමුතු : වේදනාව උපාදානය නොකිරීමෙන්, සිතේ ඇතිවන සහනයයි, අප ඒ කතා කලේ. උපාදානය දුකට හේතු වන බව අප තේරුම් ගතතා. නමුත් පියෙකු තුළ, මවක තුළ තම දරුවන් කෙරෙහි, තම බිරිද කෙරෙහි, තම සම්ප්‍රස්ථයන් කෙරෙහි උපාදානය ඇති වීම වැළැක්විය හැකි ද? තම දරුවන් දකින කොට මේ මගේ දරුවන්ය යන සංඡාව ඇති වීම වැළැක්විය හැකි ද?

බාලසුරිය : දරුවන් කෙරෙහි සෙනෙහස හා ආදරය පියකු, මවක තුළ ඇති වීම ස්වාභාවිකයි. එය ගැටළුවක් නොවයි. දරුවන් මගේ යනුවෙන් ආත්මීය වශයෙන්, ග්‍රහණය කර ගැනීමයි ගැටුව වන්නේ. දරුවන් උපාදානය කර නොගෙන, ඔවුන්ට සෙනෙහස හා ආදරය දැක්විය හැකියි.

එම් මෙහෙමයි. යම් අවස්ථාවක දරුවා පෙනෙන විට, නමු වන විට, සෙනෙහස හා ආදරය ඇති වෙනවා. ඔබ ඒ සෙනෙහසින් හා ආදරයෙන් දරුවාට කතා කරනවා; දරුවාට උපකාර කරනවා; සත්කාර කරනවා. දරුවා සතුවට පත් කරනවා.

ඒ අවස්ථාව නිම වූ පසු, ඔබ සිත නිදහස් කර ගන්නවා. එවිට එහි උපාදානයක් තැහැ. දරුවා කෙරෙහි ආත්මීය ගුහණය වෙනුවට එවිට එහි තිබෙන්නේ, මෙත්තියයි. මෙත්තියෙහි පුද්ගල උපාදානයක් තැහැ.

දීමුතු : උපාදානය බරක්.

බාලසුරිය : සැබුවින් ම උපාදානය බරක්. අපේ සිත නිතර දකින, ඇසෙන, විදින දේ කෙරෙහි ඇල්ල උපදවා ගන්නවා. මෙයින් සිදු වන්නේ තමාගේ නිරමල විස්සානය ආචරණය වීමයි. ඒ සමග ජ්වත්වීමේ සැනසිල්ල හා ප්‍රසන්න ගුණය හින වී යනවා

දීමුතු : මා දත් ගන්නේ කොළඹමද, මා උපාදානය කර ගෙන සිටින දේවල්?

බාලසුරිය : ඔබට යමක් නිතර නිතර සිහි කරමින්, ඉන් ආස්ථාදයක් හෝ දුකක් විදිනවා ද එතැන් උපාදානය තිබෙනවා.

ඔබ “මේ මගේ ජාතියයි” “මේ මගේ ආගමයි” “මේ මගේ දාෂ්ට්‍රියයි” “මේ මගේ දෙවියායි” ආදි වශයෙන් දාෂ්ට්‍රී, ලබාධි, විශ්වාස, මත ‘මගේයි’ ආත්මීය වශයෙන් ගුහණය කර ගෙන සිටිනවා.

සිතින් නිදහස් ව ජ්වත්වීමට නම්, උපාදාන ඇති වන සැම වරකම එය එළඹ සිට, සිහියෙන් දකිමින් අත හරින්න ඕනෑ. උපාදාන අත හැරීම බුදු දහමේ හැඳින්වෙන්නේ, “නෙක්බම්ම” හෙවත් නික්මීම යනුවෙන්. උපාදානවලින් පිටතට පැමිණීමයි, නික්මීම කියන්නේ. කවර උපාදානයක් හෝ අතහැරීම අනිනිෂ්ම්මණයක්.

දීමුතු : උපාදාන අතහැරීමත් සමග කුමක්ද වන්නේ?

බාලසුරිය : නිස මත වූ බරක් අත හැරියා ම කුමක්ද වන්නේ? ඒ බරින් නිදහස් වීමයි.

සිත විසින් ගුහණය කර ගෙන තිබු සියල්ල යම් විවෙක, එළඹ සිහියෙන් දකිමත් සමග අතහැරී යනවා. ඒ අතහැරීම සමග ඔබ නිරවාණයට විවෘත වෙනවා.

සිත අත හරින්න; තිවන එතැනයි.

ඇයි මා මේ ජ්‍යෙන මතක පොදිය ඔසවා ගෙන එන්නේ ? ඇයි ‘අතීතයෙහි මම සිටියා’ යන සංයුව දිගින් දිගට ගෙන යන්නේ?

ඇයි, මා අතාගතයේ සිටිම්, යන සංයුව දිගින් දිගට ගෙන යන්නේ ?

මෙන්න මෙහෙම ප්‍රශ්න කර ගැනීමත් සමග තම ප්‍රයාවට වැටහෙනවා තමා සිටින මුළාව. ඔබට මේ මුළාව දැකීමට මේ ක්‍රියාත්මක ප්‍රශ්නයෙහිදීම පූජාවන්. ඒ සඳහා දිගු කාලයක් සිටිය යුතු නැහැ. මේ දැන්, අතීතය අතහැර වර්තමානයට අවදිවීමත් සමග නිර්වාණය නිරාවරණය වෙනවා.

4

නිවැරදි කතාව

දීමුතු : කතා කිරීමෙහි සංවරය අප හැමට අවශ්‍යයි. අපි කොහොමද අනායන් සමග කතා කරන්න යිනැ? අපි මොනවද අනායන් සමග කතා කරන්න යිනැ? කොහොමද කතාවෙහි සංවරය ඇති කර ගන්නේ? මෙබදු විමසුමක් බොහෝ දෙනාට ප්‍රයෝග්‍රන්වත් වෙනවා තොනුමානයි. බුදු දහමේ වාග් සංවරය කුමක්දෑයි පෙන්වා දීමක් තිබෙනවාද?

බාලසුරිය : අංගුත්තර දසක නිපාතයේ සූත්‍ර දෙකක වාග් සංවරය විස්තර කෙරෙනවා. එහි වැළකිය යුතු කතා වර්ග තිස් දෙකක් දැක්වෙනවා. අපි ඉන් කිපයක් විමසා බලමු

රාජ කථා, වේර් කථා, මහාමාත්‍ය කථා, සේනා කථා, හය කථා, යුද්ධ කථා, අන්න කථා, පාන කථා ආදි වගයෙන් අපි ඒ දැක්වූ කථා වර්ග අට විමසා බලමු.

රාජ කථා, මහාමාත්‍ය කථා අද කාලයේ හාජාවෙන් හැඳින්වෙන්නේ දේශපාලන කථා යනුවෙන්. මිනිසුන් දේශපාලනය ගැන කතා කරන ආකාරය ගැන විමසිල්ලෙන් සිටියෙන් ඔබට පෙනෙන්වී, දේශපාලන කතාවල තිබෙන්නේ, ද්වේශය, අවමානය, තිග්‍රහය ආදි පහත් ගුණයි. ඒවා ඇයිමෙන් සිත දූෂණය වෙනවා. අයි අපි දේශපාලනය කතා කරලා සිත දූෂණය කරගන්නේ?

දීමුතු : ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මිනිසුන් දේශපාලනය කතා කරන්න යිනැ?

බාලසුරිය : ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මිනිසුන් දේශපාලනය කතා කරන්න ඕනෑ, නිරමාණයිලි ව, බුද්ධිමත් ව, වගකීමෙන් යුතු ව. රටේ පවතින ගැටලුවලට එමගින් මිනිසුන් බුද්ධිමත් සාධාරණ විසඳුම් ඉදිරිපත් කරන්න ඕනෑ. නමුත් අපේ සමාජයේ දේශපාලන කතාවල ඒ ගුණාංගය තිබෙනවාද?

දීමූතු : ඇයි මිනිසුන් ද්වේෂ සහගත ව දේශපාලනය කතා කිරීමට පෙළමෙන්නේ?

බාලසුරිය : දේශපාලනය කරන්නවුන් කෙරෙහි පුරවැසියන් හැරියට තමන් තුළ ඇතිවි තිබෙන අමනාපය එක් හේතුවක්. දේශපාලකයන් ජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමට අසමත්ව සිටීම කණ්ගාටුදායකයි. ද්වේෂ සහගත ව හෙළා දකිනින් මිනිසුන් දේශපාලනය කතා කිරීමට මානසික හේතු ද තිබෙනවා. තමාගේ ජ්විතය අතාප්තිමත් වුනා ම අවුල් සහගත වුනා ම අසාර්ථක වුනා ම කෙනෙකු තුළ සමාජය කෙරෙහි, රට කරවන්නන් කෙරෙහි ද්වේෂයක් හට ගන්නවා. ඒ වගේම තව මානසික හේතුවක් තිබෙනවා. එනම්: තමාගේ හිනමාන සංකිරණකාවයි.

මම පුංචි මිනිහෙක්, යම් විටෙක මා ලොකු මිනිහෙකුට, රටේ නායකයෙකුට, රජයට බනින විට මා තුළ මොහොත්තට හෝ ලොකුකමක් දැනෙනවා. මා ලෝක නායකයෙකු හෙළා දකින විට, මා ඔහුටත් වඩා උසස්ය යන හැගුම ඇති වෙනවා. මා තුළ තිබෙන හිනමානය තිසායි, මා වැළැගතුන්ට බනින්නේ.

දීමූතු : එදා බුදුන් වහන්සේගේ කාලයේ මිනිසුන් සමාජයෙහි කළ නිසරු කතා මේ සූත්‍රයෙහි සටහන් වෙලා තිබෙන බව පෙනෙනවා.

බාලසුරිය : මව්. වස්තු කරා, මාලා ගන් කරා, යාන හෙවත් රථ වාහන ගැන කතා, ගම් නියම් ගම්, නගර ගැන කතා, ස්ත්‍රීන් පිළිබඳ කතා, සුරා කතා ආදිය ගැන කතා කරමින් එදා සාමාන්‍ය මිනිසුන් කාලය නාස්ති කර ගන්න ඇති.

අද සමාජයෙහිත් එබදු නිසරු කතාවල යෙදී මිනිසුන් කාලය නාස්ති කරන බව පෙනෙනවා. ඔහු පුද්ගලයන්ගේ ගති ලක්ෂණ, තමන්ගේ අමනාපකම්, තමන්ගේ පුරසාරම් ගැන කරන කතා අපට කොතොකුත් ඇහෙනවා.

කතා කිරීම පිළිබඳ බුදු දහම අනු දැකින්නේ, තමා කතා කරන දේ එකකේ තමාට එලදායක වෙන්න ඕනෑ. නැත්තම අනුත්ව එලදායක වන්න ඕනෑ. නැත්තම තමන්වත් අනුත්වත් එලදායක වන්න ඕනෑ යන ප්‍රතිපත්තියයි.

දිමුතු : අපට බොහෝ විට අනුත්ගේ සාණ අදහස් හා ආකල්ප අසන්නට සිදු වෙනවා. ඒවා අපට අහිතකර ලෙස බලපානවා.

බාලුසුරිය : ඇත්ත වශයෙන් ම අපේ නිෂ්ප්‍රාද හා නිස්සාර අදහස් අන්‍යතා සිත් තුළට දූම්මෙන් ඔවුන්ට අප කරන්නේ අහිතකර දෙයක්. අනුත් කියන්නේ, අපේ සිතේ කුණු හලන කුණු බාල්දී තොවේ. මා කැමති නැහැ, අනුත්ගේ සිතේ අසහන, අවුල්, සාණ ආකල්ප මගේ සිතට ඇතුළු කර ගන්න.

දිමුතු : අනුත් සාණ දේ ඔබට කියන විට, ඔබ මොකද කරන්නේ?

බාලුසුරිය : මම ඒ කතාව ප්‍රයෝගනවත් දිසාවකට හරවන්න තාන්ත්‍රික වෙන මාන්ත්‍රාවකට හරවනවා. අප අසන දේ මෙන්ම කතා කරන දේ ද අපට බලපානවා. හොඳ දෙයක් කතා කළාම හිතට සතුවක් ඇති වෙනවා. අර්ථවත් දෙයක් කතා කළාම ප්‍රයාවේ පිබිදීමක් සිදු වෙනවා. තමා කතා කරන දේ තමාගේ මුද්‍රාමය හා ආධ්‍යාත්මික වර්ධනයට සාපුරුව බලපානවා.

දිමුතු : බුදුන් වහන්සේ අනුදැකින්නේ කොහොම කතා ද?

බාලුසුරිය : බුදුන් වහන්සේ අනුදැකින කතා වර්ග දහයක් තිබෙනවා. දස කතා වස්තු ලෙස හැඳින්වෙන ඒවා මෙහෙමයි.

- 1 අජ්පිචු කරා
- 2 සන්තුයී කරා
- 3 පවිච්ච කරා
- 4 අසංස්ගේ කරා
- 5 විරියාරම්භ කරා
- 6 සීල කරා
- 7 සමාධි කරා
- 8 පකුකුදා කරා
- 9 විමුක්ති කරා
- 10 විමුක්ති යුතා දස්සන කරා

දීමුතු : අපට පූජ්‍යවන් ඒ එක එක විමසා බලන්න.

බාලපූජ්‍යරිය : අප්පිවහු කරා කියන්නේ, අනෙකාගේ සිනේ ආගාව සංසිද්ධිවන පරිදි කතා කිරීමයි. කෙනෙකු යම් ආගාවකින් කතා කරන විට, තව තවත් ඔහුගේ ආගාව වැඩි වන ලෙස කතා කිරීම ඔහු මුළු කිරීමක්. යමෙකුගේ ආගාව නිවෙන ලෙස කතා කිරීමයි, ඔහුට ඒ වෙලාවේ කළ හැකි උපකාරය.

දීමුතු : දෙවැන්න සන්නුටුයි කරා.

බාලපූජ්‍යරිය : සතුවූ සිතින් කරන කතාවයි, ඉන් අදහස් වන්නේ. එය ඉතාම වැදගත්. එවිට තමාගේ සිතත් අසන්නාගේ සිතත් එක සේ සතුවට පත්වෙනවා.

දීමුතු : තුන්වැන්න පවිච්චි කරා

බාලපූජ්‍යරිය : විවේක සිතින් කතා කිරීමයි, පවිච්චි කරා කියන්නේ. අසන්නාගේ සිත විවේකයට පමුණුවන ලෙස කතා කිරීම වැදගත්. එහි අනෙක් පැක්ත වන්නේ අසන්නාගේ සිත කැලැණින ලෙස වේගවත් කරන ලෙස කතා කිරීමයි.

දීමුතු : අසංස්කරණ කරා ?

බාලපූජ්‍යරිය : අසංස්කරණ කතා කියන්නේ කණ්ඩායමක දොඩුමල්ව කතා කිරීමයි. එහෙම දොඩුමල වීමෙන් වැළකී , අවශ්‍ය දේ පමණක්, අර්ථයක් සිදුවන කතා පමණක් කිරීම අසංස්කරණ කරායි.

දීමුතු : පස් වෙනුව වීරියාරම්භ කරා

බාලපූජ්‍යරිය : අනෙකා තුළ බෙදරය උපද්‍යවන ලෙස කරා කිරීමයි ඉන් අදහස් වන්නේ. යමෙකු යම් උත්සාහයක යෙදී සිටිය නම්, අප කරා කළ යුතු වන්නේ, ඔහුගේ උත්සාහය තව දුරටත් උපද්‍යවන පරිදියි.

දීමුතු : රේඛාවට එනවා සිල කරා, සමාධි කරා, පසුක්‍රා කරා

බාලපූජ්‍යරිය : යමෙකු යම් සිලයක පිහිටා සිටිනවාද, යම් යහපත් ප්‍රිතිපත්තියක පිහිටා සිටිනවාද, කිසි විටෙක එය බිඳෙන ආකාරයට කතා තොකළ යුතුයි. ඒ වෙනුවට එය වැශේන ආකාරයටයි, අප කරා කළ යුත්තේ.

ඒ වගේම, සමාධිය උපද්‍රවන ලෙස අප කතා කළ සූතුයි. සමාධිය යන්නෙන් මෙහි මා අදහස් කරන්නේ, යමෙකුගේ සිතෙහි පවතින ස්ථානාවික සංහිරියාව.

පසුකා කරා යනු ප්‍රයාව උපද්‍රවන කරායි. ඔබ ප්‍රයාව මූල් කර ගෙන කරා කරන විට, එය අසන්නන්ගේ ද ප්‍රයාව අවදී වෙනවා.

දැමුතු : අවසාන වගයෙන් බුදුන් වහන්සේ පෙන්වා දෙනවා, විමුක්ති කරා හා විමුක්ති ඇුන දස්සන කරා. කුමක් ද ඉන් අදහස් කරන්නේ?

බාලසුරිය : විමුක්තිය යන්නෙන් අදහස් වන්නේ, සිත නිදහස් වීම. අපි පුද්ගලයන් හැකියට, නොයෙක් තැන්වල හිර වී සිටිනවා. අපේ මානසික වර්ධනය, ඒ හේතුවෙන් නැවතිලා සිටිනවා. ඒවා අපි ආත්මිය වගයෙන් ගුහණය කර ගෙන සිටින දායෝචිතවල විය හැකියි. විශ්වාස විය හැකියි. ලැබිත විය හැකියි. ප්‍රයාවන්තයකු සමග කතා කරන හැම විටම, අප මනසින් හසු ව සිටි යම් දායෝචිතකින් නිදහස් වෙනවා.

දැමුතු : මේ දස කරා වස්තුව අපට පුළුවන් තමන්ගේ ජ්වන ප්‍රතිපදාවක් කර ගන්නට.

බාලසුරිය : මා හිතනවා, මේ දස කරා වස්තුව රුපවාහිණී හා ගුවන් විදුලි සංනිවේදනයෙහි ප්‍රතිපත්තිය කර ගත හැකියි. අර මූල් සූතුයෙහි අප දුටු පහත් පෙළේ කරායි, අපට ජනමාධ්‍යයෙහි බොහෝ දක්නට හා අසන්නට ලැබෙන්නේ

විතුපට හැදිමේදී ප්‍රධාන වරිතයට ගන්නේ, සොරක්, බෙබද්දෙක් වැනි විෂම වරිතයි. ඇයි උදාර වරිතයක් ඒ සඳහා තෝරා නොගන්නේ?

විදුත් ජනමාධ්‍යය අප්පිවට කරා, සන්තුටු කරා, පවිච්චි කරා, අසංස්ගේ කරා, විරියාරම්භ කරා ආදි වගයෙන් දස විධ කරා තෝරා ගන්නවා නම්, ඉන් මූල් මහත් සමාර්ථම නිසි මග යැවිය හැකියි.

දැමුතු : යමෙකු කතා කරන ආකාරයෙන් අපට ඔහු කවුද කියලා හඳුනා ගත හැකියි නොද?

බාලසුරිය : මධ්‍ය. කියමනක් තිබෙනවා. බුද්ධීමතා කතා කරන්නේ, කියන්නාට දෙයක් තිබෙනවා නම් පමණයි. මෝඩ්‍යා කියන්න දෙයක් තැතත් මොනවා හරි කිව යුතු සිතා කතා කරනවා.

බුදුන් වහන්සේ අවධාරණයෙන් පෙන්වා දෙනවා කියන්නට දෙයක් තැත්නම් නිශ්චලිද ව සිටින්න කියලා. කතාවේ සංවරය පළ කරන දරුණක වන්නේ නිශ්චලිද ව සිටිම, වැඩියෙන් ඇහුම් කන්දීම, අඩුවෙන් කතා කිරීම හා කතා කිරීමට අන්‍යයන්ටත් අවස්ථාව දීම.

යමෙකු කතා කරන අතරතුර, එයට බාධා වන අයුරින් තමා කතා කිරීම දිෂ්ට් සම්පන්න තැහැ.

කතා කිරීමේ දී අන්‍යයන් යටපත් කර ගෙන, තමා මත වීමට උත්සාහ කිරීමත් තමාගේ නොහැඳියාව පෙන්වන ලක්ෂු.

සැම කෙනෙක් ම තමා කතා කළ යුතු ආකාරය පිළිබඳ තමාගේ ම ප්‍රතිපත්තියක් සකසා ගැනීම ඉතාම අවශ්‍යයි. රේ බුදුන් වහන්සේ මේ පෙන්වා යුත් කරුණු වාගේ සංවරය ඇති කර ගැනීමට භොඳ මග පෙන්වීමක් කරනවා. එහෙම නේද?

5

නිර්වාණ ආච්චබෝධයට කාලය ආච්චය දැඩි

දුමුතු රුවන් පියසේන : බුදු දහමෙන් පෙන්වන ඉහළම ජීවිතයේ එලය නිර්වාණයයි. මා අහන්න කැමතියි: නිර්වාණය දැකිය හැකිකේ කොහොමද? කොපමණ කාලයක් ඒ සඳහා ආච්චය වෙනවාද?

බාලසුරිය : ඔබ ඇසු අවසාන ප්‍රශ්නයට මම පළමු ව පිළිතුරු දෙන්නම්. නිර්වාණය දැකිමට කාලය ආච්චය නැහැ.

නිවන් දැකිමට දීර්ස කාලයක් තිස්සේ දාන, සීල, භාවනා ආදී වශයෙන් පෙරැමි පුරමින් ක්‍රියා කළ යුතුයි සිතන අය මා දුන් ඒ පිළිතුර හාර තොගන්න පුළුවන්. දුමුතු, ඔබ කැමති මේ වර්තමාන මොහොතේ නිවන් දැකිමට ද? අනාගතයේ මතු යම් ද්‍රව්‍යක නිවන් දැකිමට ද?

දුමුතු : වර්තමාන මොහොතේ නිවන් දැකිය හැකිය කියා විශ්වාස කිරීමට සිත නැමෙනවා අඩුයි. සිත කියනවා, එය අනාගතේ යම් ද්‍රව්‍යක, උත්සාහ කර ලබා ගත හැකි බව.

බාලසුරිය : ඔබ ඇත්ත කිවා. නිවන් දැකිමට සිත කැමති නැහැ. මොකද, සිත කැමති දිගින් දිගෙම තමාගේ වෙළතසික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නයි. ඒ නිසා, සිත ඔබට කියනවා, එය අනාගතයට කළේ දමන්න කියලා.

දුන් අපි හිතමු, ඔබ එය වසර පන්දහසකට කළේ දුමුවා කියලා. ඒ වසර පන්දහසට ඔබ පැමිණියයි සිතමු. එවිට තිබෙන්නේත්, දුන් මේ මොහොතමයි. අමුතු විශේෂ මොහොතක්

නොවෙයි. දැන් මේ මොහොත කළේ දමන සිත ඒ මොහොතද කළේ දමනවා ඇති.

දීමුතු : සසර ගත කරලා අවසන් කළ හැකිද?

බාලපූරිය : බැහැ. සසර කිසිදාක, කොතෙක් ගත කළත් ඉබේ නිම වහන්සේ නැහැ. එය දිගින් දිගට ම යනවා. එය සිහි බුද්ධියෙන් දැක, නිම කර ගත යුතුයි.

ඔබ ආරම්භයේදී ඇසුවා, නිර්වාණය සාක්ෂාත් කර ගන්නේ කොහොමද කියලා. ම්‍රේස්මීම නිකායේ හද්දේකරන්ත සූත්‍රයෙහි බුද්‍යන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කර ගන්නා සැරී, ඉතා පැහැදිලි ව දක්වනවා. මම එය කියවන්නම්:

“අතිතයට නොඇලෙන්න. අනාගතය පතන්න එපා. අතිතය අවසන්ය. අනාගතය පතන්න එපා. අතිතය අවසන්ය. අනාගතය පැමිණ නැත. දැන්, දැන් අති වන ස්වභාවය විදරුණනයෙන් දකින්න. අදම දකින්න. මරණය මිනැම විටෙක පැමිණිය හැකියි. ර දවල් ප්‍රමාද නොවී මෙය දකින්න.”

මේ අනුව පෙනෙනවා, ඇයි අප නිවන් නොදකින්නේ කියලා. අප අතිතයට ඇලි සිටිනවා; අනාගතයට ඇලි සිටිනවා. ඒ නිසා වර්තමාන මොහොත දකින්නේ නැහැ.

දීමුතු : කොහොම ද අප අතිතයට ඇලි සිටින්නේ?

බාලපූරිය : ඔව්. දීමුතු. ඔබ මේ අසන ප්‍රශ්නය ම, එදා බුද්‍යන් වහන්සේ එම දේශනාව කළා ම, දමිසක් මණ්ඩපයේ සිටි හිසුන් ද ඇසුවා.

බුද්‍යන් වහන්සේ පෙන්නා දුන්නා මෙහෙම, අතිත කාලයෙහි මගේ රුප, වේදනා, සංඛා, සංඛාර හා විජාන මෙසේ ම තිබුණායැයි එවා කෙරෙහි ඇලි සිටීමෙනුයි, යමෙකු අතිතයට ඇලි සිටින්නේ.

දීමුතු : ඒ බුද්‍ය වදන තවදුරටත් මට අවබෝධ කර ගන්නට මිනැ.

බාලපූරිය : අප කවුරුත් හිතනවා නේද, අතිතයේ තමා හිටියා කියලා.

දීමුතු : ඒක ඇත්ත නේ.

බාලසුරිය : ඔව්. මේ සිත හිතන්නේ එහෙමයි. අතීතයේ මම සිටියා කියන්නේ, මේ ගෝරය බාල, තරුණ ආදි වශයෙන් තිබුණා. මේ සංයු හෙවත් මතක සම්බන්ධය, මේ සිතුවිලි හා සිතන්නා, මේ මානසික හය සමග වියුනය දිගින් දිගටම මෙසේ ම තිබුණයි සිතීම නේද?

මෙහි ඇත්ත තත්ත්‍ය කුමක්ද? එහෙම ස්ථීර පුද්ගලයෙක් අඩංගු ව පැවතුනාද?

ඇත්ත තත්ත්‍ය ඒ ඒ වේලාවට, ඒ ඒ රුප හට ගත්තා. ඒ ඒ වේලාවට, සංවේදන, සංයු, සිතුවිලි හා වියුන හට ගත්තා. ඔබ සිතනවා, තුළු පොටකින් සම්බන්ධ වේලා වගේ, 'මම' පුද්ගලයෙකු ලෙස දිගින් දිගටම සිටියා කියලා. එහෙම හිතලා, ඔබ ඒ අතීතයේ සිටි පුද්ගලයා, දැන් සිටින තමා යැයි අනනා කර ගන්නවා.

ඒ පුද්ගලයා ඒ ඒ වේලාව අනුව සිටියා; ක්‍රියා කළා. ඇයි ඒ මේ දැන් සිටින තමා යැයි සිතන්නේ? මේ රුප, වේදනා, සංයු, සංස්කාර, වියුන මේ විධියටම අතීතයේ දිගින් දිගට පැවතුන් තැහැ.

දීමුතු : හොඳයි, අපි රුප ප්‍රශ්නයට යමු. කොහොමද අප අනාගතයට ඇලෙන්නේ?

බාලසුරිය : ඔව්. ඔය ප්‍රශ්නයන් එදා බුදුන් වහන්සේගෙන් ඇසුවා. උන් වහන්සේ පැහැදිලි කළා:

මේ රුපය, වේදනා, සංයු, සංස්කාර, හා වියුන අනාගතයේත් මෙසේම පවතිනු ඇතැයි සිතීම හා ප්‍රාර්ථනා කිරීම හේතුවෙන් සිත අනාගතය කෙරෙහි ඇලෙන්නේය' කිය.

බාලසුරිය : ඔව්. ඔය ප්‍රශ්නයන් එදා බුදුන් වහන්සේ ප්‍රශ්නයන්ට අභිම් බව. මක්නිසාද යත් එය:

රුපය මමයි සිතීම නිසා,
වේදනාව මමයි සිතීම නිසා,
සංයුව මමයි සිතීම නිසා,
සංඛාර මමයි සිතීම නිසා,

විද්‍යානය මමයි සිතිම නිසා යටපත් ව පවතිනවා.

එනම්: වර්තමානයේ හට ගන්නා සිතුවිලිවලින් වර්තමාන මොහොත යටපත් වීමයි. පැහැදිලිද?

දීමුතු : ඔව්. එය පැහැදිලියි. වර්තමාන මොහොතේ, සිතින් සිතන සිතුවිලි නිසා, එය වැසි යනවා. කෙහොමද වර්තමාන මොහොත පාදා ගන්නේ?

බාලසුරය : බුදුන් වහන්සේ රෝ පිළිතුරු දෙන්නේ මොහොමයි.

- රුපය “මම” යැයි නොසිතන්න. “මම” රුපය යැයි නොසිතන්න.
- වේදනාව “මම” යැයි නොසිතන්න. “මම” වේදනාව යැයි නොසිතන්න.
- සංඳුව “මම” යැයි නොසිතන්න. “මම” සංඳුව යැයි නොසිතන්න.
- සංඛාර “මම” යැයි නොසිතන්න. “මම” සංඛාර යැයි නොසිතන්න.
- විද්‍යානය “මම” යැයි නොසිතන්න. “මම” විද්‍යානය යැයි නොසිතන්න.

රුපය හෙවත් ගරීරය ‘මම’යි නොසිතන්න, යන්නෙහි තේරුම්: ගරීරය තමා යැයි අනානා නොකරන්න යන්නයි.

මිල සිතනවා, මේ ගරීරය දරන්නා ‘මම’යි. මේ සිතන්නා ‘මම’යි. මේ වේදනා විද්‍යන්නා ‘මම’යි. ආදි වශයෙන්.

දැන් ඔබට පුළුවන් ද අතිතයෙහි ‘මම’ සිටියෙමි, වර්තමානයෙහි සිටිමි, අනාගතයෙහි සිටින්නෙමි සි යන කාල සංඳුවෙන් සිත මුද්‍රවා ගන්න.

අන්න එවිට, ඔබ වර්තමාන මොහොතට අවදි වෙනවා.

වර්තමාන මොහොතේ පුරුණක්යට මතාව, එළඹ සිට සිහියෙන් දකින්න, ඔබට පුළුවන්ද?

දීමුතු : ඔබ කියන්නේ, සියලු ආකාරයේ සිතුවිලි අත හැරියාමයි, පිරිසිදු වර්තමාන මොහොත හෙළි වන්නේ කියලයි.

බාලසුරය : ඔව්. සෑම සිතුවිල්ලක්ම සිත, එක්කේ අතිතයට නැත්තම් අනාගතයට ගෙන යනවා. දැන් ඔබට පුළුවන් ද සියලු

ආකාර සිතුවිලි අත හැර ගුද්ධ වර්තමාන මොහොතට අවදි වී සිටින්න ?

එච්ච එහි පවතින්නේ, නිර්මල ජ්වනයයි.

දිමුතු : ඔබ අභින් වෙනයක් ඉදිරිපත් කළා: කුමක් ද නිර්මල ජ්වනය කියන්නේ?

බාලසුරිය : සිත සියලු ආකාර සිතුවිලි අත හැරියා ම එකැන පවතින්නේ පිවිතුරු සිහිය පමණයි. එහි හවය නැහැ. එනම් “මම මෙහෙම වෙන්න ඕනෑ” යන සංයුත නැහැ, එහි පවතින්නේ ගුද්ධ පැවැත්මයි. නිර්මල ජ්වනය කියන්නේ ඒ ගුද්ධ පැවැත්මයි. එහි ඒමක් හෝ යැමක් නැහැ. එහි තව ඕනෑ යන අහිලාශය නැහැ. “මේ මමය” යන සංයුත නැහැ. මෙයයි, නිර්වාණය; මෙයයි, නිදහස.

දිමුතු : ඔව්. මට තේරෙනවා. සිතුවිලි ජාලයෙහියි, සංසාරය පවතින්නේ. යම් විටෙක සිතුවිලි ජාලය අත හැරී ගියාම, එහි පවතින්නේ, ගුද්ධ පැවැත්මයි.

බාලසුරිය : අප දැනට සිටින්නේ, සිතුවිලි ජාලයෙහියි. මේ සිතුවිලි ජාලය මැද ගැටුම් තියෙනවාත හය තිබෙනවාත අවිනිශ්චිතතාව තිබෙනවා. මෙහි නිතරෝම පවතින්නේ අසහනය, කැලැඩිල්ල, අත්ථතිය.

දැන් සිතුවිලි ජාලය නිස්සාරය; නිෂ්චිල ය යන අවබෝධය පහළ විමත් සමග එය ගිලිහි යනවා. එච්ච හෙළිදරව් වන්නේ, නිර්මල සිහියයි.

මෙහෙම සිතුවිලි ජාලය අතහැරියාමයි, පිරිසිදු වර්තමාන මොහොතට ඔබ අවදි වන්නේ. මේ සඳහා කාලය අවශ්‍ය නැහැ. නිර්වාණ අවබෝධය කාලය හා සම්බන්ධ නැති බව මා මුලදී ම කිවේ ඒ නිසයි.

දිමුතු : නමුත් මේ සිත ඒ සියුම අවබෝධයට සකස් කර ගැනීමට යම් කාලයක් අවශ්‍යයි, නේද?

බාලසුරිය : ඔව්. බුදුන් වහන්සේ නේවාදී ඇති හැටියට එය දින හය හතකින් එය කර ගත හැකියි.

දිමුතු : කොහොමද ඒ අවබෝධයට සිත සකසා ගන්නේ?

බාලැසුරිය : පිටතට යොමු වී තිබෙන අවධානය සම අභ්‍යන්තරයට යොමු කර, තම සිතුවිලිවල ස්වභාවය දැකීමට සිත සකසා ගැනීම අවශ්‍යයි.

ଆනාපාන සති හාවනාව තුළින් මේ කුසලතාව ලබා ගත හැකියි. එය තමා තුළ පහළ වන සිතුවිලි දැකීමේ කදීම අභ්‍යාසයක්.

තමා තුළ පහළ වන සිතුවිලි සියුම් ව හඳුනා ගතිමින් යදිදි, යම් මොහොතක, සිතුවිලි නැති ඒ ඉද්ධ පැවැත්ම අත්දුකිය හැකි වෙනවා.

හැඟැයි, මේ සඳහා කෙනෙකු තුළ මහත් ඕනෑකමක් හා උද්යෝගයක් තිබිය යුතුයි.

දීමුතු : දන් යමෙකු ඒ සිතුවිලි නැවතුන ඉද්ධ පැවැත්ම අත්දුටුවායි සිතමු. ඊට පසු ඔහු ජ්වන් වන්නේ කොහොම ද?

බාලැසුරිය : ජ්වත්වීම එතැන් සිට පහසු වෙන්නට පටන් ගන්නවා. එනිසා ජ්වතයේ අරගල, ගැට්ල, දැඩි ව අල්ලා ගැනීමට ඔහු පෙළඹින්නේ නැහැ.

මහු විවේකය ලබන හැම විට ම වාගේ, ඒ ඉද්ධ පැවැත්ම අත්දුකිමින්, ඉතා සැනසිලිඛක ව ජ්වන් වෙනවා.

මහු තමාගේ සැනසිල්ල, සතුට, සහනය දන් බාහිර පූද්ගලයන්ගෙන්, බාහිර සිද්ධිවලින්, අවස්ථාවලින් සෞයන්නේ නැහැ. ඒ සඳහා බාහිර කිසිවක් මත යැපෙන්නේ නැහැ.

ඉද්ධ පැවැත්ම තුළ මහත් පුරුණකායක්, මහත් ආලෝකයක් ඔහු අත්දුකිනවා. ඉන් එහාට පුරුණනා කරන්නට දෙයක්, ලබා ගන්නට දෙයක් නැති බව ඔහු දකිනවා.

මේ තත්ත්‍ය බුදුන් වහන්සේ පෙන්වා දුන් විට, එය දුටු අය ප්‍රකාශ කළ උදාන ත්‍රිපිටකය පුරා සඳහන් වෙනවා.

“ජාතිය ස්වය කරන ලද්දේය; බුහුමෙවරියාව වැස නිම කරන ලද්දේය. තිවන සඳහා වෙන කළ යුත්තක් නැත්තේය” මේ උදානයෙන් හෙළි වන්නේ, අතිත, අනාගත කාල සංඡාවෙන් සිත නිදහස් වූ විට, අනාවරණය වන වර්තමාන ඉද්ධ පැවැත්මේ ආක්ලරයයි.

6

දුම්බාහි ස්වභාවය

දීමූතු : බුදුන් වහන්සේ ලෝක සත්‍යන්ට අනුකම්පාවෙන්, පෙන්වා දුන් ව්‍යුත්ති දරුණනයේ පදනමයි, ජ්‍යෙෂ්ඨීම දුකය යන සත්‍යය ය. ඒ වගේම උත්වහන්සේ පෙන්වා දුන්නා, මේ දුකෙන් මනුෂ්‍යාට තිද්‍යුස් විය හැකිය යන්නත්.

අද සාකච්ඡාවෙන් අප සූදානම් වන්නේ, දුක යනු කුමක්දයි විමසා බලන්න. ජ්‍යෙෂ්ඨීම දුකයි යන්න ඔබ දැකින්නේ කෙසේද?

බාලසුරිය : මා දැකින්නේ නැහැ, මේ දුබ සත්‍යය හරියටම කුමක්දයි බොඳ්ධයන් හරියට තේරුම් ගෙන තිබෙනවාද කියා. මා බොඳ්ධ උග්‍රුන්ගෙන් අහලා තියෙනවා මේ ප්‍රශ්නය. මට පැහැදිලි පිළිතුරක් මවුන්ගෙන් ලැබුන් නැහැ.

බොහෝ දෙනා දුක යනු කුමක්දයි ඇසුවා ම කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ගෝක, පරිදේව, දුක්බ, දෝමනස්ස, අප්පීය සම්පයෝග, පිය විප්පයෝග, අලාභ යනාදිය දුක බවයි. පාව උපාදාන ස්කන්ධිය දුකයි යන බුදු වදනත් මවුන් කියනවා. නමුත් ඒ එකකින්වත් නිශ්චිත ව දුක යනු කුමක්දයි පැහැදිලි වන්නේ නැහැ.

දීමූතු : ඇයි ජාති, ජරා, ව්‍යාධි, මරණ, ගෝක, ආදිය දුක නොවයිද?

බාලසුරිය : ඒවා දුක තමයි. නමුත් ඒවායෙන් දක්වන්නේ දුකෙන් විවිධ අවස්ථායි, දුක උපදෙශ ජීවිත සිද්ධියි. මා අහන්නේ, දුක

කියන්නේ කුමක්ද යන්නයි. රට පිළිතුරු වශයෙන් සිද්ධි දැක්වූවාට ඉන් දුක යනු කුමක්දයි පැහැදිලි වන්නේ නැහැ.

දීමුතු : ජ්වත්වීම දුකයි. ජ්වතය පුරාම දුක තිබෙනවා.

බාලපූරිය : දැන් ඔබ දුකෙන්ද සිටින්නේ? දැන් මෙතන සිටින මේ වැඩි සටහන නරඹන පිරිස අඩු අඩා, සුපුම්ලමින්, වැළපෙමින් ද සිටින්නේ? කළාතුරකින් යමෙක් අර පෙර කි සිද්ධියක් නිසා ගෝකයට පත්ව සිටින්න පුළුවන්. නමුත් සමාජයේ මිනිසුන් අප කොතෙකත් දැකින්නේ, සාමාන්‍ය සතුටු සිතකින් ජ්වත්වන බවයි. එතකාට අප ඔවුන්ට කිවිවොත්, ජ්වත්වීම දුකයි කියලා, මුළුන්ට හිතෙනවා ඇති, අපට නම් සුවිශේෂ දුකක් නැහැ කියලා,

මම බටහිර රටවල සිටියදී ඇතැම් අය පැමිණ බුදු දහම යනු කුමක්දයි මගෙන් අසා තිබෙනවා. මම ඔවුන්ට කිවා, වත්තාරාරය සත්‍යය බුදු දහමේ මූලික පදනම බව. ‘ජ්වත්වීම දුකයි’ මා කිවාම, ඇතමෙක් කිවා, ‘එය හරි අසුබවාදී සංකල්පයක්’ කියලා. තව කෙනෙක් කිවා, ‘බුදුන් වහන්සේ සිතේ ලොක දුකකින් පෙළෙමින් ජ්වත් තුළෙක් විය හැකියි’ යනුවෙන්.

ඔබ දන්නවා, සංවර්ධිත රටවල මිනිසුන්ට බොහෝම ලෞකික සැප සම්පත් තිබෙනවා. ‘ජ්වත්වීම දුකයි’ යනුවෙන් අසන්නවත් ඔවුන් කැමති නැහැ.

දීමුතු : බටහිර මිනිසුන්ට ජ්වත්වීම දුක යැයි තේරුම් ගැනීම දුෂ්කරයි.

බාලපූරිය : අපටත් එහෙමයි. අප කරන්නේ, ජ්වතය දුකයි යනුවෙන් විශ්වාසයක් හදා ගෙන සිටීමයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම, මරණය ආදී අවස්ථාවල දී දෙනෙනවා, ‘මවි. ජ්වත්වීම දුක’ බව. නමුත් ඒ අවස්ථා පහ වුනාම, එය ගාණකක් නැතුව යනවා.

දීමුතු : ඇත්ත වශයෙන්ම, ඔබ පිළිගන්නවා ද ජ්වත්වීම දුක බව.

බාලපූරිය : මම පිළිගන්නවා. නමුත් එය ගතානුගතික විශ්වාසයක් වශයෙන් නොවේයි.

දීමුතු : හැම වෙළාවෙම ජ්වත්වීම දුක ද?

බාලපූරිය : මවි.

දීමුතු : අප සිනාවෙමින්, කමින්, බොමින් සිටියදී පවා ?

බාලසුරිය : ඔව්

දීමුතු : මොකක් ද මේ දුක් ?

බාලසුරිය : මේ සිත සමග ජ්වත්වීමයි, දුක්. අප සිනාසෙමින්, කමින්, බොමින් සිටියදී පවා, ජ්වත්වන්නේ මේ සිත සමගයි.

දීමුතු : කොහොමද මේ සිත සමග ජ්වත්වීම දුකක් යැයි ඔබ කියන්නේ?

බාලසුරිය : ඔබ හොඳ ප්‍රශ්නයක් ඇසුවා. ඇයි මේ සිත සමග වාසය දුකයි කියන්නේ ? අපි බලමු, මේ සිතේ ස්වභාවය සිත නිතරෝම වෙනස් වන සූලයිත පෙරලෙන සූලයි. එකම මානසික තත්ත්වයක - අපි ඩිතමු - ප්‍රීතිය කියලා - සිතට පිහිටා සිටින්න බැහැ. අපට තිබෙන්නේ, කිසිවක පිහිටුවා තබා ගන්න බැරි සිතක්. එය පැහැදිලි ද?

දෙවනුව, මේ සිත නිතරෝම අසහනකාරියි. කොතෙකුන් ප්‍රීය අරමුණු සොයනවා. එම අරමුණ ලැබුණාම, එය මදි වෙනවා. ර්‍යුලතට රට වඩා ප්‍රීය හෝ සැප අරමුණක් සොයනවා. කොපමණ ලැබුණත් මදි. මේ නිසා මහත් අසහනකාරී තත්ත්වයින් සිත පෙළෙනවා.

මේ සිත නිතරෝම සිටින්නේ තැනි ගෙනයි. 'මට මොනවා වෙයිද?' මා පරාජය වෙයිද? මගේ රකියාව - ආදායම් මාරුගය - තැනි වෙයිද?' යනාදී වශයෙන් පැවැත්ම ගැන හයතින් සිත පෙළෙනවා.

ඒ වගේම, මේ සිතෙහි මහත් නැඹුරුවක් තිබෙනවා, ගෙකයට, දෙමුනිසට, කළකිරීමට. දුන් බලන්න, අපට වැඩියෙන් මතක සිටින්නේ, දුක්බර සිද්ධි; වැරදිකාර හැඟීම්. එහෙම තෙදි?

දීමුතු : ඔබ කියන දේ ඇත්තයි. නමුත් සිතේ බොහොම ප්‍රයෝගනවත් ගති ස්වභාත් තියෙනවා.

බාලසුරිය : මම පිළිගන්නවා. මේ ලෝකයේ ජ්වත්වීමට අවශ්‍ය බුද්ධිමය හැකියා රාඛියක් සිතෙහි තිබෙනවා. සැලසුම් කිරීම, ගැටළු තිරාකරණය, දුර දැකීම, අනුමානය, නිර්මාණයිලිනය, සමාධිය,

ඉගෙනීම වැනි මානසික හැකියා ඉතා ප්‍රයෝජනවත්. නමුත් මිනිස් සිතේ මේ හැකියා සිතෙහි පවතින ලෝභ, ද්‍රේවිෂ, මෝභ, හය, මාන, ගෝක ආදි මානසික හාවවලින් ආවරණය වෙනවා.

අපට තවදුරටත් සිතෙහි සංණ ගුණ විමසා බැලිය හැකියි. දැන් බලන්න, සිතෙහි පවතින මෝභය දෙස අපේ සිතෙහි පවතින මෝභය ඉතා ප්‍රබලයි.

දීමුතු : ඔව්. තෘප්තාවත් සිතෙහි ප්‍රබල ස්වභාවයක්.

බාලසුරිය : සිත ක්‍රියා කරන ඉඹනයයි, තෘප්තාව. ඔබට දැකින්න පූජාවත් ද තෘප්තා වේය විවිධ සුයුම් ස්වරුප මගින් තමා තුළ ක්‍රියා කරන සැරී?

මේ තෘප්තාව නිස, ලෝකයේ යම් ප්‍රිය දෙයක් දැකිනවා ද සිත එය උපාදානය කර ගන්නවා.

දීමුතු : ගැටීමත් සිතෙහි මූලික ගතියක් නොදු?

බාලසුරිය : මේ සිත වරෙක ඇලෙනවා; වරෙක ගැටෙනවා. අදීම සමග ගැටීම එක් ව යනවා. වේතනාවක් තව වේතනාවක් සමග ගැටෙනවා. සිතට බැහැ, නොඇලී නොගැටී සිටින්න.

දීමුතු : සිතට නිතරෝම නොයක් දේ සිතෙනවා. කෙහෙන් ද මේ සිතුවිලි එන්නේ ?

බාලසුරිය : සියලු සිතුවිලි එන්නේ අතිතය පිළිබඳ මතකයෙන්. මිනැම සිතුවිල්ලක් ගෙන බලන්න. එය අතිත මතකයකින් නැගෙන බව ඔබට වැටහේවි. අප හිතනවා. සිත අනාගතයට යැවිය හැකියි, කියලා. නමුත් ඒ අනාගතය අන් කිසිවක් නොවේයි, අතිතයේ ප්‍රක්ෂේපණයක්.

දැන් මෙහෙවි සිතකින් ජ්වත්වීමයි, දුක වන්නේ. මම මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නම්. කාන්තාවකට වැටහෙන්න පටන් ගන්නවා, තමා සහකරු වශයෙන් තොරා ගත්ත පුරුෂයා වපලයෙකු බව කිසිම දෙයකින් සැදිමට පත්වන්න බැරි අසඟනකාරයකු බව, යම් කිසි දෙයකින් නිතර තැනිගත් ස්වභාවයෙන් ජ්වත්වන බව, කොතෙකුත් වැරදිකාර හැඟීමකින් පෙළෙන බව, නිතර කළකිරීමට දොම්නසට පැමිණෙන බව. දැන්

බලන්න, මෙබඳ පුරුෂයකු සමග විසිම ඒ කාන්තාවට මහත් දුකක් තෙදේ? මේ සිත සමග වාසය ද එබඳ ම වූ දුකක්. ඔබට මේ සත්‍යය පේනවාද?

දීමුතු : මම දුක මේ විධියට මෙතෙක් දක්කේ නැහැ. මම දුක යැයි සිතුවේ, ලැබූ දේ නැති වීම, ආභා කළ දේ තොලැබීම, බලාපොරොත්තු පුන් වීම වැනි සිද්ධියි. නමුත් එබඳ තීවු දුකක් උපදවන, මේ සිතේ සමස්ත ක්‍රියාකාරිය ම දුකක් බව මා දුටුවේ නැහැ. දැන් මට එය පැහැදිලියි. මේ ඔබ පෙන්වා දුන් දේ බුදු දහමට එකග ද?

බාලසුරිය : ඔව්. මේ බුද්ධ දේශනාවයි. සිතෙහි ක්‍රියාකාරීතිය දුකයි. ඒ නිසායි, බුදුන් වහන්සේ වදාලේ 'විත්ත නිරෝධය හෙවත් සිතෙහි නැවතිම නිර්වාණය ය' යනුවෙන්. (විත්ත නිරෝධේ නිබ්බාණ) සිත දුක තම, සිත නැවතුනා ම, දුක නැතු ව යනවා.

දීමුතු : "පංච උපාදනයයි, සැබැවින් ම දුක" යනුවෙන් බුදුන් වහන්සේ, දක්වා ඇති සත්‍යය ඔබ දක්වූ දුකෙහි නිර්වචනයට එකග වන්නේ කොහොමද?

බාලසුරිය : සිත කියන්නේ, පංච උපාදනයෙන් ගොඩ නැගුණක්. සියලු උපාදන අත හැරී ගිය තැන තව සිතක් කියා දෙයක් ඉතුරු වන්නේ නැහැ.

දීමුතු : මිළගට අපට විමසා බලන්නට වෙනවා, දුකෙන් මිදීම ගැන.

බාලසුරිය : සිත නිරන්තරයෙන්ම උපදවන සිතුවිලි ජාලය නිරෝධ වීමත් සමග, දුක ද තවතිනවා. එවිට මනුෂයාගේ සිතෙහි සහජ නිරමල සිහිය නිරාවරණය වෙනවා. එය මෙතෙක් තිබුණේ සිතෙහි ක්‍රියාකාරීතියෙන් ආවරණය වෙලායි. ඒ නිරමල සිහිය තුළ දුක නැහැ. එයයි, දුකෙන් නිදහසත එයයි නිර්වාණය.

දීමුතු : නමුත් බොද්ධයන්ට නිතර ඇහෙන්නේ, උගන්වනු ලබන්නේ, නිර්වාණ අවබෝධයට දීර්ශ වශයෙන් කෙනෙකු උත්සාහ කරන්න ඕනෑ. ඒ සඳහා පෙරැමි පුරන්න ඕනෑ. යනුවෙන්.

බාලසුරිය : මේ මොහොතේ දැකිය හැකි දෙයක් සඳහා ජීවිත ගෙන්නාවක් පෙරැමි පුරන්න ඕනෑ යැයි ඉගැන්වීම ජනයා මූලා

කිරීමක්. නිවන දැකීමට අවශ්‍ය වන්නේ, මේ තමා හසු වී සිටින, උපාදානය කර ගෙන සිටින, සිතේ ක්‍රියාකාරීත්‍යය-සිතුවිලි ජාලයේ ක්‍රියාකාරීත්‍යය-නිෂ්ප්‍රලයැයි දැක, ඉන් අවදි වීමයි. මෙය නින්දෙන් අවදිවීම හා සැම අතින්ම සමානයි. නින්දෙන් අවදිවීමට කාලය අවශ්‍ය නැහැ.

දීමුතු : ඔබ කියනවා, මේ මොහොතේ නිවන් දැකිය හැකිය කියලා. නමුත්. මා අවධානය අනුත්තරයට යොමු කරලා බැලුවට මට නිවන පෙනෙන්නේ නැහැ. මා හිතන්නේ, අප බොහෝ දෙනාටත් එහෙමයි. නමුත් අනාගයේ යම් දිනයක උත්සාහ කළේන්, එය අවබෝධ වේය යන විශ්වාසය කාටත් තිබෙනවා.

බාලසුරිය : හැම මොහොතෙම නිවන පවතිනවා. එය සඳාකාලික ව විශ්වයේ තිබෙන ස්වභාවයක්.

ඔබ කියනවා, නෙත් පියා, සිහි එළඹවා ගෙන බැලුවත් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ, කියලා. ඇය මේ මොහොතේ බැලුවට එහෙම නොපෙන්නේ?

එහෙම නොපෙන්නේ, ඔබ තුළ පවත්නා විවිධ දාෂ්ථී, සිතුවිලි, අහිලාෂ, අදහස් ආදියෙන් නිවන ආවරණය වී තිබෙන නිසායි. එහෙනම ඔබ කළ යුත්තේ, මේ ආවරණ අත හැර බැලීමයි.

ඔබ එය හෝ කළත්, තව වසර විස්සකින් එහිදි කරන්නේ, මේ මොහොතේ සිහිය එළඹා බැලීමයි. ඉතින් ඇයි, දැන් කර ගත හැකි දෙය, අනාගතයට පවරන්නේ?

දීමුතු : සිතට අවදිවන්න බැහැ.

බාලසුරිය : බැහැ, නොවයි. සිතට අවදිවන්න ඕනෑකමක්ද නැති බවයි, මෙතැන තිබෙන්නේ. සිතෙහි කැමත්ත මේ සිතුවිලි ජාලය තුළම රදි සිටින්නයි. මේ සිතුවිලි ජාලය අතහැරී යන මිනැම මොහොතක නිවන හෙළිදරව් වෙනවා.

කායෝනුපිස්සෙහිව

දීමුතු රුවන් පියසේන : නිවන අවබෝධ කර ගැනීමට බුදු රජානත් වහන්සේ ඉතා ප්‍රායෝගික ක්‍රියාමාරුගයක් මහා සතිපටියාන සූත්‍රයෙහි දේශනා කර තිබෙනවා. අප මේ වැඩ සටහනින් මෙතැන් සිට, සතර සති පටියනය විමසා බැලීමට අදහස් කරනවා. අද අප තෙර්රා ගන්නේ. ඉන් පළමුවැන්න වන කායගතානු සතියයි. අපි බලම්, කායගතානු සතිය කියන්නේ කුමක්ද කියලා

බාලසුරිය : සතිපටියනය කියන්නේ, සිහිය පිහිටුවා ගැනීමයි. නිවන කර යැමට උපකාර වන, සිහිය පිහිටුවා ගත යුතු තැන් සතරක් මහා සතිපටියාන සූත්‍රයෙහිදී බුදුන් වහන්සේ පෙන්වා දෙනවා. කය පිළිබඳ සිහිය පිහිටුවා ගැනීම, වේදනා හෙවත් සංවේදන පිළිබඳ සිහිය පිහිටුවා ගැනීම, සිත පිළිබඳ සිහිය පිහිටුවා ගැනීම හා ධ්‍රීයන් පිළිබඳ සිත පිහිටුවා ගැනීම ඒ සතර සතිපටියානයයි.

දීමුතු : සිහිය පිහිටුවා නොගතහොත් ඇතිවන තත්ත්‍ය මොකක්ද?

බාලසුරිය : මේ සිත ලෝහ, මෝහ, ව්‍යාපාද ආදි ආවේග ඔස්සේ යමින්, මොහොතක විවේකයක් නැතුව වික්ෂිප්ත ව පවතිනවා. සිත දන්නේ නැහැ එය පිහිටා සිටිය යුත්තේ කොතැනද කියලා.

එ අනුව සිත පිහිටා යුතු තැන් හතරක් මෙහිදී බුදුන් වහන්සේ පෙන්වා දීම ඉතා වටිනා මාරුගේපදේශයක් වෙනවා. උන්වහන්සේ පවසනවා, මේ සතර සතිපටියානය සත්‍යාගේ විශ්දේශය පිණීස, සත්‍යාග්ගේ ගෝකය හා වැළපිම ඉක්මවීම පිණීස, කායික මානසික

දුෂ්චරියන් දුරලිම පිණිස, නිවත් මගට පිවිසීම හා නිවත අධිගමය පිණිස ඒකායන මාර්ගය වන බව.

දැමුතු : පළමු කොට අප කය පිළිබඳ සිහිය පිහිටුවා ගැනීම ගැන විමසා බලමු

බාලසුරිය : අප ජ්වත්වන්නේ නිරන්තරයෙන් විසිරෙන, පෙරලෙන, කැළමෙන සිතකින් බව පැහැදිලියි. මෙබඳ සිතකින් ජ්වත්වීම අපහසුයි.

සිතේ මේ කැළයිල්ල හා තොසන්සුන්බව කයට ද දැනෙනවා. සිහිය පිහිටුව ගත හැකි පහසුම තැනයි, කය.

දුන් ඔබට පුළුවන් ද, බැහැරට යොමු වී තිබෙන තම අවධානය තම ගරීරය කෙරෙහි යොමු කරන්න? ගරීරය හිසේ සිට දෙපතු දක්වා හගින්න?

දැමුතු : කොහොම ද ගරීරය කෙරෙහි සිහිය ඇති කර ගන්නේ ?

බාලසුරිය : තමාගේ ගරීරය කෙරෙහි සිහිය යොමු කරන්න. ඔබට පුළුවන් හිස, මූහුණෙහි පේශී, කණ, තාසය, මුබය, ඇස් ආදී ඉඩියන් කෙරෙහි සිහිය උපද්‍රවා ගන්න. මොළය මේ අවස්ථාවේ පවතින්නේ කෙබඳ ස්වභාවයක ද? ක්‍රියා කරන්නේ කොයි ආකාරයට දැයි ඔබට සතිමත් විය හැකියි.

එසේ ම තම උරහිස්, පුළුව, උදරය, දෙපා, දැන් කෙරෙහි සතිමත් විය හැකියි. පෙනහඑ, හඳුය වස්තුව, ආමාය ආදී ඉඩියන් ඔබට සිහියෙන් හගින්න පුළුවන්.

මෙහෙම, තමාගේ මූළු ගරීරය පිළිබඳව සමස්ක සිහිය උපද්‍රවා ගත හැකියි.

මෙසේ කයෙහි සිහිය පිහිටුවා ම, කයෙහි ස්වභාවයට දැනෙන්නට වෙනවා.

විසිරෙන කැළමෙන සිතෙන් ජ්වත්වීම අපහසු බව දකින ඔබ, වැඩක් තැනි විට, තම සිහිය ගරීරය කෙරෙහි යොමු කර, එහි ස්වභාවය බලා සිටිනවා.

බස් රථයක් එනතුරු රදී සිටියදී, බසයක ගමන් කරදීදී, නිකම හිද සිටියදී ඔබට තම කය දකින සිහියෙන් සිටිය හැකියි.

එසේ සිහියෙන් කය දකින විට, කයෙහි සංසිදිමක් සිදුවෙනවා ඔබට අත්දකින්නට පූර්වන්.

දීමුතු : ඇත්ත වශයෙන් ම, සිහිය පිහිටුවිය හැකි, පහසුම තැන ගරිරයයි, මට හැගෙනවා, මේ සිහිය පිහිටු වීම අපට එදිනෙදා ජ්විතයෙහි කළ හැකියි තේද?

බාලසුරිය : කායගතානු සතිය ඇත්ත වශයෙන් ම, ඒවන පිළිවෙතක්. මෙහිදී බුදුන් වහන්සේ පෙන්වා දෙනවා, තම ගරිරයෙන් ඉරියවි පැවැත්වීම සිහිය පෙරවු කර ගෙන කළ යුතු බව. හිඳ ගෙන සිටින විට, හිඳගෙන සිටින බව හැඟීම සිට ගෙන සිටින විට සිටගෙන සිටින බව හැඟීම මේ ආදි වශයෙන්, ඇවිදීම, අතපය දිග කිරීම, හැකිලිම, ආභාර ගැනීම, මුව සේදීම, ස්නනාය, ගරිර කෘත්‍යාය, මේ හැම ක්‍රියාවක් ම සිහියෙන් යුත්ත ව කිරීම කායගතානු සතියෙහි අංගයක්.

දීමුතු : විසිරුණ සිතෙන් සිටින විට, අප සිටින්නේ, දුන් මේ මොහොතේ මෙතැන නොවෙයි. කය පිළිබඳ සිහිය සිතේ අවධානය වර්තමාන මේ මොහොතට ගෙන එනවා.

බාලසුරිය : ඔබ හරි. එක් අතකින් කායගතානු සතිය සිත වර්තමාන මොහොතට ගෙන ඒමේ ක්‍රුමයක් හැටියට ද සැළකිය හැකියි. බලන්න මේ කය. හැම විටම පවතින්නේ වර්තමාන මොහොතයි. හද ගැස්ම සිදු වන්නේ, ආද්වාස ප්‍රාශ්වාසය සිදු වන්නේ මේ මොහොතයි. ස්ක්‍රෑනයක් පාසා ගරිරයෙහි ජ්වය පහළ වෙනවා; තැනි වෙනවා.

දීමුතු : පුරුණ අවධානය යොමු කර, එකවර වැඩ දෙකක් කළ හැකිද?

බාලසුරිය : අමාරුයි. යම් වැඩකට දෙන පුරුණ අවධානය, ඒ සමග තව වැඩක් කරන විට දෙකට බෙදෙනවා. වැදගත් වනනේ තමා කරන ක්‍රියාව පුරුණ අවධානයෙන් කිරීමයි. එවිට තමාගේ බුද්ධීය ද පුරුණ ලෙස එයට යොමු වෙනවා. ඔබ හැම දෙයක්ම කළ යුත්තේ, තමාගේ සමාධිය ද සමගයි. එවිට කරන සැම ක්‍රියාවක් ම හාවනාවක් වෙනවා.

දිමුතු : අපේ දුෂ්කරතාව යම් වැඩකට දෙන පූර්ණ අවධානය දුන්නාම එය එක දිගට පවත්වා ගෙන යැමේ අපහසුවයි. නොයෙක් සිතුව්ලි, මතක, නොවිස්දන ගැටුව මතු වී විත්ත සමාධිය බිඳිනවා.

බාලසුරිය : සිත් සමාධිය වර්ධනය කර ගැනීමට උපකාර වෙනවා, ආනාපාන සති හාවනාව. එයත් කායගතානු සතියෙහි අංගයක්. කොහොම ද ආනාපාන සති හාවනාව වඩින්නේ ?

මහා සතිපටියාන සුතුයෙහි බුදුන් වහන්සේ එය විස්තර කරන්නේ මෙහෙමයි. ‘කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ ය. වනයකට හෝ රැක්මුලකට හෝ ගුන්‍යාගාරයකට හෝ ගියේ එරමිනිය ගොතා, ගැරිරය කෙකින් පිහිටුවා සිහිය පෙරටු කර ගෙන හිඳින්නේ ය. හෙතෙම සිහියෙන් ම ආශ්චර්යාසය කරන්නේ ය. සිහියෙන් ම ප්‍රශ්නවාසය කරන්නේ ය. දීර්ස කොට ආශ්චර්යාසය කරන්නේ, දීර්ස ව ආශ්චර්යාස කරන බව දතියි. කෙටිව ආශ්චර්යාසය කරන්නේ එසේමයි. ආශ්චර්යාසයෙහි හා ප්‍රශ්නවාසයෙහි මුල, මැද, අග ප්‍රකට කර ගන්නා එලැමුන සිහියෙන් ම එය කරයි’

දිමුතු : අපට පෙනෙනවා, ආනාපාන සති හාවනාව සිහිය ගැහුරු කරන, සියුම් කරන, ක්‍රියාවක්. මේ හාවනාව වැඩිමට දවසේ සුදුසු වේලාවක් මොනවාද? දවසකට ක් වරක් මෙය වැඩිය යුතු ද?

බාලසුරිය : ආරම්භයේදී අඥ්යම හෝ උදැසන පැය බාගයක් පමණ ද රාත්‍රියෙහි නින්දට පෙර පැය බාගයක් පමණ ද මෙය වැඩිය හැකියි.

වැදගත් වන්නේ, ආනාපාන සතිය එදිනෙදා ජීවිතය හා සම්බන්ධ කිරීමයි. ඔබ කාර්යාලයෙහි වැඩ දෙකක් අතර සුළු විවේකයක් ලද විට, ගත සිත ලිහිල් කර, තමාගේ ආශ්චර්යාසය හා ප්‍රශ්නවාසය කෙරෙහි සිහිය යොමු කර, ස්වල්ප වේලාවක් ගත කිරීම ප්‍රයෝගනවත්. එසේම බස්නාවතුම් පොලක රදි සිටියදී, වාහනයක ගමන් කරදී, නිවසේ විවේකි ව නිද සිටියදී, ඒ වගේම සිත කළබල වූ විවෙක, කැළඹුන විවෙක, සිත ආපසු පියවී ස්වහාවයට පත් කර ගැනීම සඳහා ඔබට ආනාපාන සතිය වැඩිමට ප්‍රථමවන්. ඒ වගේම, ඔබ අසනීප ව වැතිර සිටියදී, කායික වේදනාවකින් පෙළෙදී, ආනාපාන සතියෙන් තමාගේ සවාහාවික

සමාධිය කරා පැමිණීමට ප්‍රථිවන්. මේ හාවනාව සතර ඉරියවිවෙන් ම කළ හැකියි.

දීමුතු : ආනාපාන සතිය ගැඹුරු වෙද්දී සිදු වන්නේ කුමක්ද?

බාල්‍යාරිය : ප්‍රධාන වශයෙන් සිදු වන්නේ, සිතිය පැහැදිලි වීමයි. ඒ සමග විත්ත ඒකාග්‍රතාව ද වැඩිනවා. සිතිය පැහැදිලි වත්ම, ආශ්‍රාසයෙහි හා ප්‍රශ්‍රාසයෙහි හට ගැනීම පෙනෙනවා. ආශ්‍රාසය හා ප්‍රශ්‍රාසය සියුම් වෙමින් ගොස් තුෂ්ම ගැනීමක් සිදු වෙනවාදයි නොහැගෙන තරමට තුෂ්ම ගැනීම සංසිදි යනවා.

එහිදී සිත එකග කිරීම අරමුණ වුවත්, ඒ අරමුණෙහි පිහිටු වීමට ගන්නා තැනේදී, සිතුව්විලිවල ස්වභාවය ද පෙනෙන්නට පටන් ගන්නවා. තම වියුනය පිරි තිබෙන විවිධ මතක, රුප, සංඛ්‍යා, ගැටලු පෙනෙන්නට පටන් ගන්නවා.

දීමුතු : කායාගතානු සතියෙහි අංගයක් නේද, ගරීරය සැදී තිබෙන කොටස්, 'මේ කෙසේය; මේ ලොමිය; මේ නියපොතුය; දත්ය; මේ හම්ය' ආදී වශයෙන් මෙනෙහි කිරීම ?

බාල්‍යාරිය : ඔව්. ගරීරයෙහි යථා ස්වභාවය තදුනා ගැනීමට එහෙම කොටස් සිහි කිරීම උපකාර වෙනවා. මේ ගරීරය එකක් වගේ පෙනුනාට මෙය පාටිවියේ තිබෙන වාතය, ජලය, ලවණ, තුනු ඇතුළු බොහෝ මූල ද්‍රව්‍ය සංකලනය වීමෙන් සැදුන දෙයක්.

මේ ගරීරය ස්වභාව ධර්මයේ ජෙව්ව ක්‍රියාවලියක්. අපට ලොකු මුළාවක් තිබෙනවා, මේ ගරීරය නිත්‍ය වුවක්ය කියා. එහෙත් එය ස්ථානයක් පාසා වෙනස් වෙමින්, පවතින දිය බුබුලක් වැනි අනිත්‍ය දෙයක්. මෙහෙම ගරීරයේ තව්‍ය ස්වභාවය දැකීම ඉතා අවශ්‍යයයි.

දීමුතු : කායාගතානු සතියෙහි අංගයක් වශයෙන්, මාත ගරීරයක් කුමයෙන් කුණු වී යන සැටි බලා සිටීම හෝ මෙනෙහි කිරීම ද දක්වා තිබෙනවා නේද?

බාල්‍යාරිය : මාත ගරීරයක් කුණු වී යැම බලමින් ගරීරයේ අනිත්‍යතාව මෙනෙහි කිරීම නව සිරීක හාවනාවයි. අද කාලයේ කෙනෙකුට එය කිරීම අපහසුයි. ගරීරය තමාගේ යැයි දැඩි උපාදානයක් පවතින අයට ඒ නව සිරීක හාවනාවෙන්, ඒ

උපාදානයෙහි මූලාව වැටහෙනවා. නමුත් එම හාවනාව අවශ්‍ය ම නැහැ. එය සැමට සුදුසු හාවනාවක් ද තොටෙයි. කායගතානු සතියෙහි හරය, කය පිළිබඳ සිහිය උපද්‍රව ගැනීමයි.

ආරම්භයේදී එය යම් විරයයකින් කළ යුතු තුවත් පසුව එය සවාහාවික ව පැමිණෙන තත්ත්වයක් වෙනවා.

දීමුතු : කායගතානු සතිය හා කායානුපස්සනාව අතර යම් වෙනසක් තිබෙනවා ද?

බාලසුරිය : පළමුව කය පිළිබඳ සිහිය පිහිටුවා ගන්නවා. එයයි, කායගතානු සතිය. එම සතියෙහි පිහිටා, කයෙහි තරුණ ස්වභාවය මෙනෙහි කිරීම, කායානුපස්සනාවයි.

දීමුතු : කායගතානු සතිය හා කායානුපස්සනාව කොහොමද තිර්වාණ අවබෝධයට හේතු වන්නේ?

බාලසුරිය : පළමු කොටම කියන්න ඕනෑ මේ වික්‍රීඩි මානසිකත්වයේ සිටින තුරු අපට නිවනක් නැති බව. මේ සිතත් එය විසින් මවන ලෝකයන් සත්‍ය යැයි සිතා ගෙන මිනිස්සු ජ්‍යෙන් වෙනවා. මේ වික්‍රීඩි, කැලුමෙන, ලෝහ, ද්වේෂ, මෝහයට කෙළිවුමක් එහි පෙරටු කර ගෙන ජ්‍යෙන් වීමේ නිස්සාරතාව දැකීම අවශ්‍යයි.

සිතෙහි හා එය විසින් තිර්මාණය කළ ජ්‍යෙනයේ නිස්සාරතාව දැකීමයි, බුදු දහමේ කළකිරීම යනුවෙන් හැදින්වෙන්නේ. ‘මේ ජ්‍යෙනය සැපයි, මට නැම දෙයම තියෙනවා, මට දනය තියෙනවා, දරුවෝ සිටිනවා’ ආදි වශයෙන් ජ්‍යෙනය ආගාවෙන් අල්ලා ගෙන සිටින තාක් නිවන පිළිබඳ අවශ්‍යතාවයක් කෙනෙකුට ඇති වන්නේ නැත.

බොහෝ දෙනා කළකිරෙන්නේ, ජ්‍යෙනයේ තමන්ට සිදුවන යම් බෙදාවාවයකින්. එහෙම බෙදාවාවකය් අත්දුටු අයෙකුට පහසුවෙන් නිවන අවබෝධ කර ගත හැකියි. මේ අනුව බලන විට ජ්‍යෙනයේ සිදුවන බෙදාවාවකය වෙස්වලා ගත් ආක්ර්වාදයක් වෙනවා, තමාගේ රේඛ ගමන ඇරීමට.

නිවන කරා තබන පළමු පියවරයි, සිහියට පත්වීම. කය පිළිබඳ සිහිය පිහිටුවා, එය ගැඹුරු කරමින්, ගරීරයෙහි තරුණ

ස්වභාවය දැකීම්ත් සිටියදී “මේ කය මගේය” “මේ කය මමය” යන සංයුත මූලාවක් බව වැටහෙනවා. මෙහි ආශ්චර්යය ප්‍රශ්චර්යය විනා, ආශ්චර්ය - ප්‍රශ්චර්ය කරන ප්‍රදේශලයෙක් නැති බව දැකීමත් සමග මූලාවන් අවදිවීමක් සිදු වෙනවා. මේ අවබෝධයන් සමග සිත තතර වෙනවා. ඒ සමග ලෝක උත්තර තලය හෙළිදරව් වෙනවා.

මෙහෙම කායනුපස්සනාව වඩ්දී ඔබට ‘කය විනා මෙහි ප්‍රදේශලයකු නැත; ප්‍රදේශලයා සිතෙන් මවා ගත් කල්පනා මාත්‍රයක් පමණය’ යන අවබෝධය පහළ විය හැකියි. එයසි, නිවන හෙළිකරන අවබෝධය.

වේදනානුපස්සනාව

දිමුතු රුච්‍රන් පියසේන : නිවන් මග බුදුරජානන් වහන්සේ විසින් ඉතා පායෝගික ව දක්වන සූත්‍රයක් හැරියට මහා සතිපටියාන සූත්‍රය ප්‍රකටයි. එහිදී නිවන් මගට පිවිසීමට හා නිවන අධිගමනයට ක්‍රියාමාර්ග හතරක් දක්වෙනවා. එනම්: කායානුපස්සනාව, වේදනානුපස්සනාව, විත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාවයි. මේ විපස්සනා සතර සත්වයන්ගේ විශුද්ධිය සඳහා, ගෙෂක, පරිදේව, දුෂ්‍ර දෙශ්මනස්ස ඉක්මවීම සඳහා, නිවන අධිගමය සඳහා ඒකායන මාර්ගය බව බුදුන් වහන්සේ සතිපටියාන සූත්‍රයෙහි ප්‍රකාශ කරනවා. අද අපි විමසා බලන්නේ, සතර සතිපටියානයේ දෙවන්න වූ වේදනානුපස්සනාව කරන්නේ කෙසේද යන්නයි.

පළමු කොටම වේදනානුපස්සනාව යනු කුමක්ද?

එ්. එස් බාලසුරිය : වේදනානුපස්සනාව යන්නෙහි තේරුම වේදනාව අනුව බැලීම යන්නයි. තමාගේ ගරීරයට දැනෙන සංවේදන කෙරෙහි එළඹ සිටි සිහියෙන් බැලීමයි, එහිදී සිදුවන්නේ.

සතිපටියාන සූත්‍රයෙහි බුදුන්වහන්සේ වේදනානුපස්සනාව විස්තර කරන්නේ මෙහෙමයි.

“මහණෙනි, මේ සස්නෙහි හික්ෂුව සැප වේදනාවක් විදින්නේ, සැප වේදනාවක් විදිමියි දන ගනියි. දුක් වේදනාවක් විදින්නේ, දුක් වේදනාවක් විදිමියි දන ගනියි. දුක් ද නොඩු සැප

ද නොවූ වේදනාවක් විදින්නේ එසේම දැන ගනියි.... මෙසේ තමන්ගේ විදීම අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි අශ්‍රිතවීම බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි නැතිවීම බලමින් වාසය කරන්නේය. වේදනාව, වේදනාව ලෙස දකින සිහිය මනාව පිහිටුවා වාසය කරන්නේය.”

දීමුතු : පළමු කොටම අප පැහැදිලිකර ගන්න ඕනෑ වේදනාව යනු කුමක්ද කියලා.

බාලජුරිය : සාමාන්‍යයෙන් අද ව්‍යවහාරයේදී අප වේදනාව යැයි කියන්නේ “රිදීම” යන්නටයි. නමුත් මේ සූත්‍රයෙහි එයින් අදහස් වන්නේ තමා ගරීරයෙන් හගන ප්‍රිය සංවේදන, අප්‍රිය සංවේදන හා ප්‍රිය ද නොවන, අප්‍රිය ද නොවන, මධ්‍යස්ථා සවේදනයයි. සංවේදන අපට දැනෙන්නේ ස්නායු ක්‍රියාකාරීත්වය හා මානසික ක්‍රියාකාරීත්වය එක්වීමෙනුයි.

දීමුතු: අන්න එතැන පැහැදිලි කරගත යුතු තැනැක්. සංවේදනයක් දැනීමට ස්නායු හා මනස එක්විය යුතුයි ඔබ කියනවා. කොහොමද එය හරියට ම සිදු වන්නේ?

බාලජුරිය: ස්නායුවලට යම් සංවේදනය දැනෙනවා. ඒ සමග මනස ක්‍රියා කරමින් එය අසුවල් ආකාරයේ වේදනාවක්ය යන සංඡාව උපදාවා ගන්නවා. ස්නායුවලින් ඇති වන්නේ, ගුද්ධ සංවේදනයක්. මනස එය තමාගේ සංඡාව අනුව, අත්දකිනවා. එවිට එය දුක් වේදනාවක් බවට පරිවර්තනය වෙනවා.

මෙය නිදරුණනයකින් පැහැදිලි කළහොත් ඔබට පුළුවන්ද හිස රදය හිස රදය විදියටම විඳුගන්න? ඔබට රට තමාගේ සිතුවිලි මැදිහත් නොකර, එය ඒ සැටියෙන්ම විදිය හැකිද? සිතිවිලි අසනවා “අයි මට මෙහෙම වුනේ?” සිතුවිලි හිසරදයට දෙපාස් නගනවා. මෙයින් සිදු වන්නේ, හිසරදයේ වේදනාව තව වැඩි වීමයි. ගරීරයේ වේදනාව ගරීරයේ වේදනාවක් ලෙසින්ම විදීම, ගුද්ධ සංවේදනයි.

දන් වේදනානුපසස්නාව තුළින් පුද්ගලයාට මේ අවබෝධය ලැබෙනවා, “වේදනාව වේදනාව ලෙස දකින සිහිය මනාව පිහිටුවා වාසය කරන්නේ යැ” යි සතිපටියාන සූත්‍රයෙහි දැක්වෙන්නේ මෙයයි.

දීමූතු : මට මෙහිදී හැගෙනවා, වේදනාව හාවනාවක් බවට හරවා ගත හැකිය කියලා.

බාලපූරිය : ඇත්ත වශයෙන්ම වේදනානුපස්සනාව කියන්නේ ඒ හාවනාවටයි. මොනවාද අපට දැනෙන සංවේදන?

දීමූතු : වායුවෙහි උෂ්ණය හා සිතල. තිරු රසෙහි උණුසුම. කන කැමෙහි රස, හිඳ සිරින අසුතෙහි පහසුව හෝ අපහසුව

බාලපූරිය : ඒ වගේම ගරීරයට දැනෙන කුසහින්න, පිපාසය. ගරීරයේ විවිධ තැන්වල හට ගන්නා රිදීම්. අපහසුකම්, සියුම රෝගී තක්. සාමාන්‍යයෙන් අප ජ්වත්වන්නේ සංවේදන හරියට තොදුනෙන ගොරෝසු සිතකින්. එහෙම නේද? සංවේදන කෙරෙහි සතිමත්වීමෙන් සිත සංවේදී වෙනවා. එයින් සිත මැදු වෙනවා.

දීමූතු : වේදනානුපස්සනාව මිනිස් සිත මැදු කරන හාවනාවක් වීම ඉතා වැදගත්. මිනිස් සිත ගොරෝසු වීමෙන්, සිදුවන දේ අප දත්තනවා. අනුන්ගේ අවශ්‍යතා, හැඟීම්, වේදනා තොහැගෙන මිනිසුන් මැදයි, අප ජ්වත් වන්නේ.

බාලපූරිය : ඔබ අහල ඇති මුදිතාව යන වචනය. එහි ඉතා අවශ්‍ය මත්‍යාෂ්‍ය ගුණයක්. එහි තේරුම අන්‍යයන්ගේ හැඟීම්, වේදනා දැනෙන සංවේදී බවයි. මුදිතාව හද තුළ තිබෙන විට, ඔබ අන්‍යයන්ගේ සතුට, ඔවුන් හගිනවා වගේ ම, හගිනවා. ඔබ අනුන්ගේ දොම්නස් දි දුක් වෙනවා; විපත් දි දුක් වෙනවා.

සතිපටියාන සූත්‍රයේ වේදනානුපස්සනාව විස්තර කරන තැන මෙය සඳහන් වන්නේ, “අනුන්ගේ විදීම අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ විදීම අනුව බලමින් වාසය කරන්නේය” යනුවෙන්.

මෙහි අර්ථය මෙයයි. ඔබ තමාගේ හැඟීම්, සංවේදන කෙරෙහි සංවේදී වන්නට වන්නට, අන්‍යයන්ගේ හැඟීම් හා සංවේදන කෙරෙහි ද සංවේදී වෙනවා යන්නයි.

දීමූතු : එය ඇත්තයි. තමාගේ හැඟීම් හා සංවේදන තොහැගෙන පුද්ගලයාට අන්‍යයන්ගේ හැඟීම් හා සංවේදන ද හැගෙන්නේ නැහැ.

බාලසුරිය : මා කාලයක සිරකරුවන් පුනරුත්ථාපනයට සම්බන්ධ වී ස්වේච්ඡාවෙන් කටයුතු කළා. දරුණු අපරාධ කරන්නන්ගේ සිත් ගොරෝසුයි. දැන් මට වැටහෙනවා, එබදු සිත් මඟු කිරීමට වේදනුපස්සනාව යොදා ගත හැකිය කියලා.

එය ඇරුණිය යුත්තේ, තමාගෙන්. වේදනානුපස්සනාව උපයෝගී කර ගෙන සිත් මඟු කරන විවිධ ක්‍රියාකාරකම් සකස් කරන්න, පුළුවන්.

දීමූතු : උදාහරණයක් දෙන්න.

බාලසුරිය : අපි හිතමු, ගුරුවරයකු හය, හත ග්‍රේණී වල ප්‍රමාදීන්ට සිංහල විෂය යටතේ රවනාවක් ලියන්න දෙනවා, “මසට විකුණ්නු ලැබූ ගවයෙක් කතා කරයි” යන මාතාකාව. එය ලියන ප්‍රමාද සිදු වෙනවා, එබදු ගවයෙකුගේ මතසට ඇතුළ ව එහි හැඟීම් භද්‍රනා ගන්න.

සිරකරුවන් පුනරුත්ථාපනයේ දී දරුණු අපරාධයක් කළ රෘතුමිකරුට කියනවා, තමාගේ සැහැසි ක්‍රියාවට ගොදුරු වූ තැනැත්තා තම දුක පවසා, හිතවතෙකුට ලියන ආකාරයේ ලිපියක් ලියන්න කියලා.

මේ විධියට වේදනානුපස්සනාව මානසික ප්‍රතිකාරක ක්‍රියාකාරකමක් වශයෙන්, රඹ සිත් මුදු සිත් බවට පැමිණවීමට යොදාගත හැකියි.

දීමූතු : අපි දැකිනවා, විදිම ජීවිතයේ කෙතරම් වටිනා ක්‍රියාවක් ද කියලා. බොහෝ දෙනා ජීවිතය විදිමට දන්නේ නැහැයි කිවිවොත් එය නිවැරදියි, මම හිතනවා.

බාලසුරිය : ඔබ කියන්නේ ඇත්ත. පොදුවේ බලන විට අපේ රටේ මිනිසුන්ගේ වින්දන මට්ටම තව දියුණුවේම අවශ්‍යයයි. මට හිතනවා දිලිඳු, තුළත් සමාජවල එය ඉතා පහළයි. සැබැං පොහොසත්කමේ එක් පැතිකඩක් වන්නේ ඉහළ වින්දනයයි. ජීවිතයේ අප විදිය යුතු කෙතරම් අගනා දේ තිබෙනවා ද?

වින්දනය දෙයාකාරයි. ලෙඛික ජීවිතයේ වින්දනය හා අධ්‍යාත්මික ජීවිතයේ වින්දන ඒ ආකාර දෙකයි. ජීවිතයක් සම්පූර්ණ වීමට මේ දෙයාකාරයේ ම වින්දනය ලබන්න ඕන. දැන් බලන්න

සතුට, ප්‍රිතිය, සංතාප්තිය, විත්ත ගක්තිය, දෙවාව, කරුණාව, ආදරය, පූර්ණවය කොයිතරම් වින්දනීය සාරගුණයි? දැන් අපි ආගම ගතහාත් කොයි තරම් වින්දනීය දේ තිබෙනවාද? හාවනාව කොයි තරම් වින්දනීයද? සිත උසස් කරන අධ්‍යාත්මික ප්‍රබෝධය උපද්‍වත දේ අප විදින්න ඕනෑ.

දිමුතු : කලා රස වින්දනය ද මේට ඇතුළත් කළ හැකියි, නේද?

බාලපූරුෂ : බුදු දහම ගිෂ්ට කලා සෞන්දර්යයට මහත් සේ විවෘතයි. බොද්ධ ගිෂ්ටාවාරය විසින් කොයි තරම් ග්‍රේෂ්‍ය විතු, කාච්‍ය, නර්තන, ගහ නිර්මාණ, උද්‍යාණ නිර්මාණ, ප්‍රතිමා, සාහිත්‍ය නිර්මාණය කරලා තිබෙනවාද? පූර්ණ මනුෂ්‍යයකුගේ ජීවිතයේ පැතිකඩ තුනක් මා දකිනවා. 1 දියුණු අධ්‍යාත්මය. 2 දියුණු රසිකත්වය 3 සාර්ථක ලොකික ජීවිතය.

දිමුතු : නිවන මගට පිවිසෙන හා අධිගමය කරන ක්‍රියාවක් ලෙස අපි වේදනානුපස්සනාව තවදුරටත් විමසා බලමු. වේදනානුපස්සනාව නිවන අධිගමයට හේතු වන්නේ කොහොමද?

බාලපූරුෂ : වේදනානුපස්සනාව වැඩිමෙන් තුන් ආකාරයකින් නිවන අධිගමය වීමට ඉඩ තිබෙනවා. පළමු ආකාරය වේදනා දෙස එළඹි සිහියෙන් බැලීම නිසා සිතෙහි ඇති වන සංවේදීතාව නිවන් දැක්මට සිත සූදානම් කරනවා. දෙවන ආකාරය සංවේදන කෙතරම් වෙනස්වන සූල් ද අනිත්‍ය ද යන්න වැටහෙනවා. තුන්වෙනුව මෙහි ඇතුව නැතුව යන සංවේදනා විනා, ඒවා විදින පුද්ගලයෙකු නැතැයි අවබෝධ වෙනවා. මෙම වේදනා විනා විදින්නෙකු නැතැයි දැක්ම ප්‍රබල අවබෝධයක්.

දිමුතු : මෙම සූදායෙන් තව අපට ඉගෙනීමට ඇති දේ මොනවාද?

බාලපූරුෂ : අද අප සාකච්ඡා කරන්නේ, වේදනානුපස්සනාව පමණයි. මෙහිදී බුදුන් වහන්සේ අවධාරණය කරන වෙත කිපයක් තිබෙනවා. “වේදනානු වේදනාපසසී විහරති, ආතාපී සමජානේ සතිමා” මෙහි ‘ආතාපී’ යන වෙයෙන් අදහස් වන්නේ, දුඩී ඔනැකමයි. ඒ ඔහුග්‍රහිත තුළ වීරය, ආරම්භක ගක්තිය, තිශ්කමලණය හෙවත් අදාළ තොවන දේ අතහැරීමේ වේතනාව හා පරාතුමය, තිබෙනවා. මෙයයි, ඉංග්‍රීසි හාජාවෙන් Passion කියලා කියන්නේ.

තම අහිලාපය සාධනය කිරීමේ බලවත් ජ්‍වලද්‍යෝගයි. ඉන් අදහස් වන්නේ.

ලොකික තලයේ සැප දුක් අතර දේශනය වෙමින් ගමන් ගන්නා මේ සිතෙහි මූලික වෙනසක් ඉබේ සිදුවන්නේ නැහැ. කෙනෙකුට ඒ සඳහා මහත් වූ ආතාපි ගුණයක් - ආතප්පයක් - තිබෙන්න ඕනෑ.

දූමුතු : ‘සම්පූර්ණෝ’ යන වචනයෙහි තේරුම ?

බාලසුරිය : ‘සම්පූර්ණෝ’ යන වචනයෙහි තේරුම සාමාන්‍යයෙන් පොත්වල සඳහන් වන්නේ, ප්‍රයාවෙන් දැකීම, යනුයි. මනෝවිද්‍යාවේ මේට සමාන වචනයක් තිබෙනවා. එනම් “Meta cognition” යන වචනයි. ඇත්ත වශයෙන්ම නවීන මනෝවිද්‍යායියන් එය බෞද්ධ සම්පූර්ණනය යන වචනය ගුරු කර ගෙන සකසා ගත්තක්. එහි අරථය “ඉහළ සිට දැකීම” “දින ගැනීම පිළිබඳ දින ගැනීම” “සිතන සැටි දැකීම” යන්නයි.

සිතෙහි හට ගන්නා ප්‍රිය හා අප්‍රිය සංවේදනවලට වහා නොවී, ඒවාට ඉහළ තලයක සිට, ඒවායේ හට ගැනීම, පැවතීම, නැතිවීම දැකීමයි, සම්පූර්ණනය.

දූමුතු : රළුගට ඔබ කියු වචනය “සතිමා”.

බාලසුරිය : “සතිමා” කියන්නේ සිහියෙන් යුත්තවීමයි. සිහියට ඇකුළත් වෙනවා. බුද්ධිය, ප්‍රයාව, විනිවිද දැකීම, මූලාච ජය ගැනීමේ තීවු විවක්ෂණය. මේ අනුව අපට පෙනෙනවා, වේදනානුපස්සනාව ප්‍රයාව උද්දීපනය කරන කිදිම අභ්‍යාසයක් වන බව.

දූමුතු : අවසාන වශයෙන් මා අහන්න කුමතියි, අප මේ ගත කරන සාමාන්‍ය ජීවිතයේ දී වේදනානුපස්සනාව ප්‍රගුණ කරන්නේ කොහොමද යන ප්‍රශ්නය.

බාලසුරිය : වේදනානුපස්සනාව අප පෙර සාකච්ඡා කළ කායගතානු සතිය හා සම්බන්ධයි. කය පිළිබඳ සිහිය පැහැදිලි වන විට, කයෙහි ඇති වන සංවේදන පිළිබඳ ද දැකීම ඇතිවෙනවා.

ද්වෙස් තමාගේ අධ්‍යාත්මික දියුණුව සඳහා පැයකවත් කාලය යොදා ගැනීමට සැලිකිලිමත් වන්න ඕනෑ. අවසානයෙහි තමාට. ඉතිරිවන්නේ, ඒ කාලයේදී කර ගත් දෙයක් පමණයි.

මබට පුළුවන් අභියම කුනට හෝ හතරට අවධි වී නිවසේ සුදුසු තැනකට ගොස් කායගතානු සතිය, ආතාපාන සතිය හා ඒ සමග වේදනානුපස්සනාව වඩන්න.

රේට පසු දච්චේ, විවේක ලද විට, තමාගේ සිහිය කය කෙරෙහි, සංවේදන කෙරෙහි යොමු කර, බලා සිටින්න. බුදුන්වහන්සේ පවසනවා. “වේදනාසුවේදනනුපසසීව්‍යරති, ආතාපි සම්පර්ජනෝ සතිමා විනෙය ලෝකේ අහිජකා දොමනස්සා” “මිනැකමෙන් මනාව සිහිය යොමු කර තමා කුළ ඇති වන වේදනා අනුව බැලීමෙන් තමාගේ සිතෙහි - අහිජකා හෙවත් ඇලීම, ආගා, ලෝහ හා දුක් දෙළුම්නස් සංසිඳවා ගත හැකිය” යනුවෙන්.

විත්තානුපස්සනාව

දීමුතු රුචින් පියසේන : නිර්වාණ අවබෝධයට එකම මග ලෙස බුදුන් වහන්සේ සතර සතිපටියානය දක්වා තිබෙන බව ඔබ දන්නවා. පසුගිය වැඩ සටහන් දෙකේ දී, අප වෙන වෙනම කායානුපස්සනාව හා වේදනානුපස්සනාව විමසා බැලුවා. අද අප සූදානම් වන්නේ, එහි තුන්ටුන්න වූ, විත්තානුපස්සනාව සවිස්තරව විමසා බැලීමටයි.

කුමක්ද විත්තානුපස්සනාව කියන්නේ ?

ඒ. එස්. බාලපුරුෂ : විත්තානුපස්සනාව කියන්නේ සිත අනුව බලමින් සිත දකින සිහියෙන් වාසය කිරීමයි.

දීමුතු : සිත දකින සිහිය අවශ්‍යයි කියලා සාමාන්‍යයෙන් මිනිසුන්ට හැරීමක් තිබෙන බවක් ජේන්නේ තැහැ. ඇයි අපි විශේෂයෙන් සිත දැකිය යුත්තේ ?

බාලපුරුෂ : සාමාන්‍ය මිනිසු තම සිත ඒ විධියට ම පිළිගෙන, සිතෙන් තැගෙන වේතනා මස්සේ ක්‍රියා කරමින් ජ්වත් වෙනවා. තම සිතෙන් තැගෙන අදහස්, හැරීම්, ආවේග ඔවුන් සත්‍යාදය ප්‍රශ්න කරන්නේ තැහැ.

ඉදින් යමෙකුට ජ්වතයේ ඊට වඩා ඉහළ කළයක් සාක්ෂාත් කර ගන්න අවශ්‍ය නම්, මේ සිත යනු කුමක්දයි විමසිය යුතු වෙනවා.

එසේ සිතෙහි ස්වභාවය අවබෝධ කර ගත හැකි ආකාරයයි, බුදුන් වහන්සේ විත්තානුපස්සනාවෙන් පෙන්නා දෙන්නේ.

දිමුතු : බුදුන් වහන්සේ සතිපටියාන සූත්‍රයෙහි කොහොමද විත්තානුපස්සනාව විස්තර කරන්නේ ?

බාලසුරිය : “මහණෙනි, මේ ගාසනයෙහි හිකුතුව රාග සිත රාග සිතයැයි දැන ගනියි; විතරාග සිත රාග සිත යැයි දැන ගනියි; විතරාග සිත විතරාග සිත යැයි දැන ගනියි; ද්වේෂ සිත ද්වේෂ සිත යැයි දැන ගනියි; විත ද්වේෂ සිත විත ද්වේෂ සිතයැයි දැන ගනියි. මෝහ සිත මෝහ සිත යැයි දැන ගනියි; විතමෝහ සිත විතමෝහ සිත යැයි දැන ගනියි” මේ ආකාරයට තමා තුළ පහළ වන විවිධ සිත් ඒ ආකාරයෙන් හඳුනා ගැනීමයි, විත්තානුපස්සනාව.

තව දුරටත් එය විස්තර කරන උන්වහන්සේ, “සිතෙහි ඉපදීම, සිතෙහි නැති වීම” ද දැකිමින් වාසය කිරීම ගැන සඳහන් කරනවා. “ඒ හිකුතුව කෙළෙස් කරණ කොට හට ගන්නා කිසිවක් ආගුර නොකරයි. මේ ලෝකයෙහි කිසිවක් ‘මමය’ ‘මගේය’ වශයෙන් නොගනියි.” මෙයයි, විත්තානුපස්සනාව.

දිමුතු : මට වැටහෙන විධියට, එහි කියවෙන්නේ, සිතෙහි හට ගන්නා විවිධ සිතුවිලි ඒ සැරියෙන් ම හඳුනා ගනිමින් සිටීමයි.

බාලසුරිය : ඔව්. මෙය ආනාපාන සතියට වඩා වෙනස්. මෙහි සිත එකග කිරීමක් නැහැ. සිතට පවතින ආකාරයට ම ක්‍රියා කරන්නට ඉඩ දී තමාට සිතෙන දේ සිහියෙන් බලමින් සිටීමයි. මෙහිදී සිදු වන්නේ.

අපි හිතමු. ඔබ විවේකි ව සිරින විවේක, අවධානය ඇතුළතට යොමු කර, තමාගේ සිතට එන සිතුවිලි දෙස බලා සිරිනවා. ඔබ තමා තුළ හට ගන්නා කිසිදු සිතුවිල්ලක් ප්‍රිය වශයෙන් ගුහණය කරන්නේ නැහැ; අප්‍රිය යැයි බැහැර කරන්නෙන් නැහැ. කිසිදු විනිශ්චයක් කරන සිතුවිල්ලකට ඉඩ දෙන්නේ නැහැ.

ඔබ දකිනවා සිතෙහි සිතුවිල්ලක් හට ගන්නවා. ඒ හට ගත් සිතුවිල්ල කෙමෙන් ක්‍රිය වී යත්ම සිත තව සිතුවිල්ලක් උපදාවා ගන්නවා. මෙහෙම සිතුවිල්ලෙන් සිතුවිල්ලට පනිමින් සිත කාලය සමඟ ඉදිරියට ගෙන් කරනවා.

දීමුතු : මම එහෙම සිතුවිලි දිභා බලන්න උත්සාහ කර තිබෙනවා. නමුත්, එවිට සිතුවිලි යටපත් වෙනවා. සිත හිස් වූ බවක් දැනෙනවා.

බාලසුරිය : මෙයට හේතුව සිතුවිලි අප තුළ මතු වන්නේ, අවධානය යොමු නොකර සිටින විටයි. සිතුවිලි කැමති නැහැ. ඔබ ඒවා දෙස සිහිය යොමා බලනවාට. මෙය හරියට හොරෝකුගේ හැසිරීම වගෙයි.

මලේ නොද - නරත විනිශ්චයට හසුවීමට සිතුවිල්ල අකුමතියි. රාජී සිතුවිල්ලක් හට ගත්තාම, එය හෙලා දැකිය යුතුයි කියා හෝ එය යටපත් කර ගත යුතු කියා හෝ වින්තානුපස්සනාවේ දැක්වෙන්නේ නැහැ. ඒ වෙනුවට දැක්වෙන්නේ රාජී සිතුවිල්ල රාජී සිතුවිල්ලක් ලෙස දැකීම පමණයි.

මෙහි තේරුම තමාගේ සිත හෝ එහි සිතුවිලි හෙලා දකිමින් ඔබට සිත අවබෝධ කර ගත්ත බැරි බවයි. ඔබට පුළුවන් ද කිසිම ආකාරයක විනිශ්චයෙන් තොරව සිතුවිල්ලක ස්වභාවය බලා සිටින්නය කියලා. එවිට සිදු වන්නේ කුමක්ද?

දීමුතු : අපි සිතමු, සිතෙහි ලෝහයක් හට ගන්නවා. ඔබ කියන්නේ එය ලෝහයකිය හෙලා නොදැක, විනිශ්චයෙන් තොරව බලා සිටින්නය කියලා. එවිට සිදු වන්නේ කුමක්ද?

බාලසුරිය : විනිශ්චයෙන් තොරව විවෘත ව ලොහ සිත ක්‍රියා කරන සැරී බලා සිටින විට, ලෝහයෙහි තරුණ ස්වභාවය අවබෝධ වෙනවා. ඒ අවබෝධයන් සමඟ ලෝහය අත භැරි ඉන් සිත තීදහස් වෙනවා.

දීමුතු : ලෝහය දෙස විවෘත බලා සිටින විට, තව තව ලෝහ සිතුවිලි ඇවිත් එය ඇවිලෙන්න පුළුවන් නේද?

බාලසුරිය : මා කිවේ, සිතුවිල්ල ගුහණය නොකර, ප්‍රතික්ෂේප ද නොකර, එය සම්පූර්ණනය කරන්න කියලයි. සම්පූර්ණනය යන්නෙහි තේරුම, ඉහළ සිහියෙන් බැලීම යන්නයි. එනම් සිතුවිල්ලට හසු නොවී, ඉහළ සිට එය හට ගන්නා සැරී, නැති වන සැරී බැලීමයි.

සම්පූර්ණනයට පෙනෙනවා, සිතුවිල්ල හට ගන්නා සැරී, ඒ සිතුවිල්ල තුළ තිබෙන වෙතනාව, සිත අරමුණෙන් අරමුණට

යන සැරී, සිතෙහි පවතින අත්ථතකාරී බව, සිතුවිල්ලට ක්‍රියා කරන්නට ඉඩ හැර ඔබ ඉහළ සිට බලා සිටිනවා. එපමණයි.

දිමුතු : අපේ සිතේ සාමාන්‍ය ස්වභාවය තමාට තමා නොපෙනීමයි. මට හිතෙනවා, විත්තානුපස්සනාව කියන්නේ, තමා දෙස බැලීමේ භාවනාවක් ය කියලා.

බාලසුරිය : විත්තානුපස්සනාවෙන් තමාගේ ස්වභාවය ගැහුරින් වැටහෙන්නට පටන් ගන්නවා. මෙය හඳුන්වන්නේ ආත්ම අවබෝධය යනුවෙන්. ඉහළම ඇශානය තමා පිළිබඳ අවබෝධයයි. අප ජ්විතයේ මේ සියල්ල කරන්නේ, තමා කවුරුදායි නොදායි. එහෙම නේද?

දිමුතු : “මම කවුද” යන ප්‍රශ්නය ඉතා වැදගත්. කොහොම ද මා කවුරුදායි දන ගන්නේ ?

බාලසුරිය : දනට අප ක්‍රියා කරන්නේ, මමය යනුවෙන් තිතු පුද්ගලයෙක් සිටිනවායි යන සංඡාවෙන්. මේ ‘මම’ යන පුද්ගලයා සැදී තිබෙන්නේ. සිතුවිලි පොදියකින්. මේ පොදියේ සිතුවිල්ලියි, ඇතුළතට අවධානය යොමා බලන විට, දිග හැරෙන්නේ. ඔබ යනු ඔබේ සිතුවිලි පොදියයි.

විවේකිව තම සිතුවිලි දෙස බලා සිටීමෙන් සම්පූජානය අවදි කර ගත් ඔබට රේඛට පුළුවන් එදිනෙදා ජ්විතයේ තමා කතා කරන විට, ක්‍රියා කරන විට, තමා මෙහෙය වන වේතනා දැකින්නත තමාගේ සිත කියන දේ දැකින්න.

ආත්ම අවබෝධය කිසිදා නිම නොවන අවබෝධයක්.

තමාගේ යටි වේතනා දැකින්න. තමාගේ විශ්වාස, ඇදිතිලි හා දායුරී දැකින්න. තමා අන්‍යන්ට මවා පාන ව්‍යාපෘති දැකින්න.

දිමුතු : මෙහිදී මට අහන්න හිතෙනවා. තමා තමාට අවංක වන්නේ කොහොමද කියලා.

බාලසුරිය : තමාගේ සතු ස්වභාවය හඳුනා ගෙන රේට එකග ව ජ්වත්වීමයි, අවංකවීම යනුවෙන් අදහස් වන්නේ. අප තමා තුළ විවිධ ‘වරිත’ මවා ගෙන සිටිනවා. මේ වරිත පසුපස ඇත්තේ, මමංකාරයේ විවිධ වේතනායි. මමංකාරයේ විවිධ අහිලාෂයි.

මේ වරිත නිපදවන්නේ, තමාගේ සිතුවිලි පොදියයි. සිත පිළිබඳ සිහිය සෞයා බලන ඔබට වැටහෙන්නට පටන් ගන්නවා, තමා සැදී ඇත්තේ කවර වේතනාවලින් ද, කවර හය වලින් ද, කවර ව්‍යාපාද වලින් ද, කවර ලෝහ හා ආං වලින් ද කියලා.

මෙසේ තමා සිතුවිලි දෙස ගැඹුරින් බලන විට පෙනෙනවා, සිත කෙතෙක් සිතුවිලි ඔස්සේ ගියත්, එය කිසිවිටෙක, සාරවත් දෙයක් කරා නොපැමිණෙන බව. පරම තෙප්තියක් කරා නොපැමිණෙන බව. සිතුවිලි මැලීමේ නිෂ්ප්‍රකාශ යම් විටෙක සිතට අවබෝධ වීමත් සමග සිත නවතිනවා.

සිත නැවතුන විට, එයින් ආවරණය වී තිබුණ නිර්මල වූ විශ්වයට ම විවෘත වූ පාරිගුද්ධ තලය විවෘත වෙනවා.

දීමුතු : ඔබ කියන්නේ, පුද්ගල සිත එහි නිෂ්ප්‍රකාශය දක නැවතුන විට, ලෝක උත්තර සිත තිරාවරණය වන බවයි.

බාලසුරිය : ඒ සමග මනුෂ්‍යයාගේ සියලු මානසික ගැටළ නිමාවට පත්වෙනවා. සිත නොදුකීම නිසායි, මිනිසා බොහෝ මානසික ගැටුලු උපද්‍යා ගෙන ඉන් පෙළෙන්නේ. මෙයින් මා කියන්නේ, නැහැ ඉන් පසු ජ්‍යෙෂ්ඨ රෝස මල් යහනාවක් වෙනවාය කියා. ජ්‍යෙෂ්ඨ තුරු විවිධ දුෂ්කර, අහිජෝගකාරී සංකීරණ අවස්ථා වලට පුද්ගලයා පැමිණෙනවා. සිත අවබෝධ කර ගත්, තැනැත්තා ජ්‍යෙෂ්ඨින් වේදනා වේදින්නේ නැහැ.

මිනිසුන් වේදින බොහෝ මානසික ගැටළ අනවශ්‍ය ඒවායි.

දීමුතු : විත්තානුපස්සනාව කර ගෙන යද්දී, කෙනෙකුට තම යටි සිත පෙනෙන්නට පටන් ගන්නවා ද?

බාලසුරිය : විත්තානුපස්සනාව කර ගෙන යද්දී, ආරම්භයද්දී උඩු සිතේ ඇතිවන වේතනා, මනාප - අමනාප, ආං වන් හා හිතින් පෙනෙනවා. විපස්සනාව ගැඹුරුවත් වත්ම උපවිද්‍යාන ගත වේතනා, ප්‍රිය දේ - අප්‍රිය දේ - විශේෂයෙන් යටපත් ව පවතින හිතින්, කළකිරීම, සාවදා හැඟීම, හිනමාන හා ආං ආදිය ද පෙනෙන්නට පටන් ගන්නවා.

විත්තානුපස්සනාවෙන්, ඒ හිතින්, ආං හා වැරදිකාර හැඟීම විශුද්ධ වෙනවා.

දීමූතු : කොහොමද ඉන් සිත විශුද්ධ වෙන්නේ?

බාලපූරිය: තමා ගොඩනගා ගෙන තිබෙන හිතීන්, ආයා, විත්ත සන්තාප තපු දේ නොවන බව වැටහිමත් සමග ඒවාට දුන් අයය නැතිවී යනවා. සිතෙහි මේ පවතින සංස්කාර තුළ ගක්තීන් ගැබව තිබෙනවා. සැම මානසික ගැටළුවක් ම තුළ ගක්තියක් ගැබව පවතින බව ඔබට හැගෙනවාද?

දුන් මතා සිහියෙන්, තමා තුළ පවතින ගොකයක් හෝ හිතියක් හෝ පසුතැවීමක් දෙස, විනිශ්චයෙන් තොරව, එය හා නොගැටී - නොඇලී බලා සිටින විට, එහි ගැබිබූ ගක්තිය මුදා හැරෙනවා. විමෝෂ්වනය වෙනවා. ඒ සමග සිතට මහත් අස්ථිසිල්ලක් දැනෙනවා.

දීමූතු : මේ අනුව අපට වැටහෙනවා විත්තානුපස්සනාව මතේ ප්‍රතිකාරයක් ද වන බව. තමාගේ සිත පෙළෙන සිතුවිලි දෙස බලා ගෙන සිටියදී, ඒවයේ කැටිව තිබු සාන ගක්තීන් මිදි යැමෙන් සිත මහත් සුවතාවකට පත් වන සැටි අපට සිතා ගත හැකිය.

10

ධම්මතානුපස්සනාව

දිමුතු රුචින් වියසේන : අද අඩි සතිපටධානයෙහි අවසාන අංශය වූ ධම්මානුපස්සනාව යනු කුමක්ද, එය කරන්නේ කෙසේ දැයි විමසා බැලීමට අදහස් කරනවා.

කායානුපස්සනාව, වේදනානුපස්සනාව, විත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යන සතර සතිපටධානය සසර සැරණ සත්‍යාගේ විගුද්ධිය පිණිස, ගෝක පරිදේව ඉක්මවීම පිණිස, දුකු දෙශ්මනස්ස යුරු කිරීම පිණිස සත්‍යාග, අවබෝධය පිණිස ඒකායන මාර්ගය වන බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා.

ඉන් සතර වැනින වූ ධම්මානුපස්සනාව කුමක්දයි බලමු.

ඒ. එස්. බාලසුරිය : ධම්මානුපස්සනාව කියන්නේ ධර්මයන් අනුව බැලීම යන්නයි. ධර්මය යන්නෙන් අදහස් කරන්නේ, විමුක්තිය සාධනය පිණිස මග පෙන්වන, ස්වභාව ධර්මයේ නියමයන් සමුහයයි. බුදුන් වහන්සේ ධර්ම සමුහයක් මනුෂ්‍ය වර්ගයාට පෙන්වා දී තිබෙනවා. ඒ ධර්මයන් මෙනෙහි කරමින්, ගැහුරින් දැකිමින් එහි සත්‍යතාව අවබෝධ කර ගැනමට ක්‍රියා කිරීමයි. ධම්මානුපස්සනාවේ දී කරන්නේ.

දිමුතු : වේදරුණය කළ යුතු ධර්ම ලෙස බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මොනවා ද?

බාලසුරිය : සතිපටියාන සූත්‍රයේ දී, එසේ විද්‍රෝහනය කළ යුතු ධර්ම මහත් රාජියක් පෙන්වා දී තිබෙනවා. ඉන් ස්වල්පයක් දක්වාවෙත්:

- පංච නීවරණ: එනම් තමා තුළ ඇති වන කාමල්විෂන්දය, ව්‍යාපාදය, එන මේදය, උද්ධව්‍ය කුක්කවිවය හෙවත් තොසන්සුන්කම, වික්ෂිප්තිය, විවික්විජාව හෙවත් සැකය තමා තුළ පහළ වන විට, එය දැක හඳුනා ගැනීම.
- සංස්කාරවල ඇතිවීම හා නැති වීම : සියල්ල අනිත්‍ය බව මෙනෙහි කිරීම, අවබෝධ කර ගැනීම
- අනාත්මය : මේ ලේඛයෙහි කිසිවක් ‘මමය’ ‘මගේය’ වශයෙන් ගත තොහැකි බව.
- පංච උපාදානස්කභය
- සය ආයතන හෙවත් ඇස, කණ, තාසය, දිව, කය, සිත යන ඉඩියන්ගේ ස්ථියාකාරීකාරිතාය
- නිර්වාණ අවබෝධයට හේතු වන සංස්කාර බොධී අංග එනම් සති සමඟාල්කඩංගය, ධමම විවය සමඟාල්කඩංගය, ණ්‍රීති සමඟාල්කඩංගය, පසස්දෑධී සමඟාල්පරකඩංගය, සමාධී සමාධී සමඟාල්පරකඩංගය, උපේස්ඡා සමඟාල්පරකඩංගය, මෙනෙහි කිරීම.
- වතුරාරය සතායය

මෙම විධියට මූල ධර්ම ස්කන්ධමය ම බුදුන් වහන්සේ මෙහි සංක්ෂීතව දක්වා තිබෙනවා. තමාට මනාව මෙනෙහි කළ හැකි මිනැම ධර්මයක් තෝරා ගෙන එය ගැහුරට විද්‍රෝහනය කිරීමයි, ධම්මානුපස්සනාව කියන්නේ.

දිමුතු : අප අද මේ කරන්නේ හතුලිස් වන වැඩ සටහනයි. බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම පාය හතුලිකක් අපි මේ වැඩ සටහන්වලදී මේ දක්වා විමසා බැලුවා. මේ සැම වැඩ සටහනක් ම ධම්මානුපස්සනාවට නිද්‍රෝහනයක් ය කියලා මම හිතනවා.

බාලසුරිය : ඔවුන්. අප කළේ තෝරා ගත් බුදු වදනක අර්ථය ගැහුරින් විමසමින් එය අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමයි. ධම්මානුපස්සනාව භුද්ධකාලාව විවේකි ව ඉද තමා වශයෙන් මෙන්ම, ධර්ම සාකච්ඡාවක ස්වරුපයෙන් කිපදෙනෙක් එක්වෙලාද කළ

හැකියි. හොඳ ධර්ම දේශනයකට සවන්දීමෙහි ද සිදුවන්තේ ධම්මානුපස්සනාවයි.

දිමුතු : ධම්මානුපස්සනාව කිරීමේ දී කෙනෙකුට ඇති වන ගැටල් අපට මෙහි දී විමසා බැලිය හැකියි.

බාලසුරිය : ඔව්. එය හොඳ යෝජනාවක්. අපි එය සෞයා බලමු.

යමෙක් “සියලු ඇති වන දේ තැති වන්නේය” යනුවෙන් ධර්ම පායියක් ගෙන එය විමර්ශනය කරනවායි සිතමු. මොනවද ඔහුට ඇති වන ගැටල් ?

බොහෝ දෙනාට ඇති වන ගැටලුවක් වන්නේ පංච නීවරණයි. එවිට තමාගේ සිතෙහි වූ කාමව්‍යන්දායක් මතු වී සිත ඒ ඕස්සේ යන්නට පටන් ගන්නවා.

එනම්දිය හෙවත් නිදිමත, අලස බව, එපා වීම, නීරස බව ඇති වෙනවා.

ඒ වගේ ම නොයෙක් සිතුවිලි ඇති වී සිත නොසන්සුන් වෙනවා.

සමහර විට, මෙය නිෂ්ප්‍රල ය, මේට වඩා ප්‍රයෝජනවත් වැඩක යෙදිය යුතුයි යන විවිකිවණාව පහළ වෙනවා.

දිමුතු : භාවනාවට එහෙම සිත නොතැමෙන විට කුමක් ද කළ යුත්තේ ?

බාලසුරිය : මම හිතනවා, සිටින ඉරියවිව මාරු කර, සුළු විවේකයක් ගෙන යළි ආරම්භ කළ හැකියි. හිද ගෙන සිටින විට නීවරණ ඇති වූවොත්, සක්මන් කරමින්, භාවනාවේ යෙදිය හැකියි. හොඳින් කිපවතාවක් දිරිස ආශ්චර්යා ප්‍රශ්නවාසයෙහි යෙදීමෙනුත් මොලයේ ප්‍රබේදයක් ඇති වෙනවා.

නොකළයුත්ත තමයි, පංච නීවරණ සමඟ ගැටෙමින්, සටන් කරමින්, සිත බලහත්කාරයෙන්, භාවනාවට යොමු කිරීම. සිතට වඩ දෙමින් භාවනා කිරීම නොසුදුසුයි. භාවනාව නීරායාසයෙන්, ප්‍රනිත ව පැමිණිය යුතු දෙයක්.

දිමුතු : ඇතැම් විට කොයිතරම් සිත වික්ෂිප්ත් වෙනවා ද කිවිවොත්

කොහොත්ම සිත එකග කිරීමට හෝ විද්‍යුත්තයට යොමු කරන්න බැහැ.

බාලසුරිය : එවිට කළ යුතු හොඳම දෙය, භාවනාව අතහැර වෙනත් වැඩික යෙදීමයි. භාවනාවට සිත තැමෙන අවස්ථාවලයි, අප භාවනා කළ යුත්තේ.

දීමුතු : ඔබ කිවා, හොඳ ධර්ම දේශනයකට සවන් දෙදැදි ඒ මස්සේ ඩම්මානුපස්සනාව සිදුවෙනවා නම්, ධර්මය අවබෝධ වෙනත්න ඕනෑ. නමුත් මිනිස්නු කොතෙක් බණ ඇසුවත්, ඒ විධියටමයි ජීවත්වන්නේ. මේ ඇයි ?

බාලසුරිය : රට එක් හේතුවක් නිවැරදි සවන්දීමට නොහැකි වීම. දැන් අපේ මේ සාකච්ඡාවට අවශ්‍ය වන්නේ කොහොම සවන්දීමක්දයි බලමු.

මගේ හෝ යමෙකුගේ අදහස් වලට සවන්දීමෙන් ධර්ම අවබෝධය සිදුවන්නේ නැහැ. අනෙකුගේ අදහස් වලට සවන් දෙන විට, තමාගේ අදහස් රට ප්‍රතිචාර දක්වන්නට පටන් ගන්නවා. අදහස් නිසා උදහස්ද ඇති වෙනවා. “මට මෙයට එකග වෙනත්න බැහැ” යි යනුවෙන් තම මතය ඉස්මතුවීමක් ඇති වෙනවා. ඔබ දන්නවාද, තමාගේ දැනුම ද ධර්ම අවබෝධයට බාධාවක් ලෙස ත්‍රියා කරන බව. බොහෝ ධර්ම ධරයන්ට ධර්මාවබෝධය ලැබේ නැත්තේ ඒ නිසායි.

ඉතින් මබට පුළුවන් ද, තමාගේ පණ්ඩිමානය පසෙකලා, නිහතමානීව, ඒ කියන දෙයෙහි සත්‍යය ඒ වෙළාවේම දකින්න. ?

දීමුතු : ධර්ම ගුවණයේදී ධර්ම අවබෝධය වළක්වන වෙනත් සාධක මොනවාද?

බාලසුරිය : ඕනෑවට වඩා භක්තියන් රට බාධාවක්. සමහරු ධර්ම දේශකයාගේ පොරුෂයට වඳී වෙනවා. බොහෝ දෙනා ධර්ම දේශකයාගේ හඩු, කතා විලාශයට වඳී වෙනවා. වඳීවේම කියන්නේ මේහ් නිදුවකට පැමිණීමයි.

අප ධර්ම දේශනයකට, ධර්ම සාකච්ඡාවකට සවන් දිය යුත්තේ ධර්ම විවක්ෂණය සඳහා අවදි කර ගත් තීවු ප්‍රයාව පෙරටු කර ගෙනයි. කියන දෙයෙහි සත්‍ය ඒ ක්ෂණයෙන්ම ප්‍රරූපව

වැටහෙන අවධානයක් ඒ සමග තියෙන්න යිනැං.

දිමුතු : මේ ධර්ම පායයක් තෝරා ගෙන, ඒ ඔස්සේ ගැහුරින් මෙනෙහි කිරීම දම්මානුපස්සනාවේ එක් ක්‍රියාවක් බව ඔබ සඳහන් කළා. මොනවාද එසේ තෝරා ගත හැකි පාය ?

බාලසුරිය : සූත්‍රවල තිබෙනවා සංජ්‍රව ධර්මාවබෝධය උපද්‍වන පාය, ඔබට පුළුවන් එබදු පාය කීපයක් තෝරා ගන්නට. ඒවා අතරින් ප්‍රකටයි,

- ‘අැති වන සැම සංස්කාරයක්ම නැති වේ.’
- ‘මෙහි මමය මගේ යැයි යනුවෙන් ගත හැකි පුද්ගලයෙක් නොසිට්.’
- ‘ඡ්‍රේවිතය දුක්, අත්ප්‍රේතිය, ස්වභාවය කර ගෙන ඇති.’
- පරේච්ඡසමුප්පාදයෙහි ‘අවිජ්‍ය පවචයා සංඛාරා’ ආදි වශයෙන් එන පාය අනුලෝධ හා ප්‍රතිලෝධ වශයෙන් විද්‍රෝෂනය
- කායානුපස්සනාව
- වේදනානුපස්සනාව
- විත්තානුපස්සනාව
- ආර්ය අභ්‍යංගික මාර්ගය

ඒ වගේම තමා තුළ තිබෙන හය, ව්‍යාපාද, මුලා, ආයා, තමා තුළ තිබෙන දෘශ්ම්‍ර ප්‍රයාවෙන් විමර්ශනය කිරීමත් කදිම විමර්ශන වෙනවා.

දිමුතු : කෙනෙකුට මෙහිදී හිතෙන්න පුළුවන් දම්මානුපස්සනාව කිරීමට මහත් ධර්ම යුතානයක් තියෙන්න යිනැං. නමුත් තමාට එහෙම මහත් ධර්ම යුතානයක් නැහැයි කියලා.

බාලසුරිය : එය වැරදි කළේපනාවක්. දම්මානුපස්සනාව සඳහා මහත් ධර්ම යුතානයක් අවශ්‍ය නැහැ. කෙනෙකුට පුළුවන් තමාට හොඳින් වැටහෙන යිනැම සරල පාය තුන හතරක් තෝරා ගෙන ඒවා ගැහුරින් ගැහුරට විද්‍රෝෂනය කිරීමට.

නිර්වාණ අවබෝධයට අවශ්‍ය වන්නේ එක් ධර්ම පායයක්

පමණයි.

දීමූතු : මා දැකලා තිබෙනවා. සමහරු 'අනිත්‍යයි' අනිත්‍යයි, යනුවෙන් පුන පුනා සිතින් මෙනෙහි කරනවා. නමුත් ඔවුන්ට අනිත්‍යතාව වැටුහු බවක් නම් පෙනෙන්නේ නැහැ.

බාලසුරිය : එහි තේරුම අනිත්‍යය පිළිබඳ ඔවුන් සිටින්නේ පවුදුකුමකින් බවයි. නැත්තම් ඒ පිළිබඳ තමා දුන් පවුදු අර්ථයක බවයි. අනිත්‍යය යනු කුමක්දයි විවිධ දායුවේ කොළඹවලින් බලමින් මෙනෙහි කරන්න ඕනෑම. අන්‍යන්ගේ අනිත්‍යය පිළිබඳ වැටහිම විමසා බලන්න ඕනෑම. ජ්විතයේ විවිධ දේශ සම්බන්ධ කර අනිත්‍යයෙහි ස්වභාවය දකින්න ඕනෑම. මෙසේ ගැමුරින් විද්‍රෝහනය වඩා යම් මොහොතක සැබැඳු අනිත්‍යතාව සංඝ්වීව වැටහෙන්නට පුළුවන්.

දීමූතු : මා අසා තිබෙනවා විද්‍රෝහනා භාවනාවට ගත නැකි භාවනා පද භා පාය හතලිහක් තිබෙන බව. මොනවාද ඒවා?

බාලසුරිය : මව්. භාවනානුයෝගීන් භාවිතය කරන විද්‍රෝහනා පද භා පාය හතලිහක් තිබෙනවා. "අනිවවා, දුකකා, රෝගා, ගන්මා, සල්ලා, අසා, ආබාධා" ආදි වගයෙන්.

දීමූතු : විද්‍රෝහනය සඳහා පහසුවෙන් තේරු ගත නැකි පද කිහිපයක් අප මෙහි දැක්වුවෙන්, මෙය නරඹන පිරිසට ප්‍රයෝගනවත් විය හැකියි.

බාලසුරිය : "අනිවවා, දුකකා, රෝගා" යනුවෙන් ජ්විතයෙහි ස්වභාවය සංස්කාරවල ස්වභාවය මෙනෙහි කළ නැකියි.

"සල්ලා" යනු උල්ය. ජ්විතය උල් වලින් පිරි ඇත. නැම තැනම දුක් වේදනා උපදිවන උල්කටු වලින් පිරි ඇත. යනුවෙන් මෙනෙහි කරන්න පුළුවන්"

"පරේ" තමා වගයෙන් තොපවත්වන, බාහිර වස්තුන් භා අන්‍යතාන් මත යැපෙන බැවින් ජ්විතය පරතන්ත්‍රය.

"උපද්දවා" ජ්විතය උපදිව වලින් ගහණ ය.

"අසරණා" සංසාරයේ සැරිසරන සැම පුද්ගලයෙක් ම අසරණය.

"අලේනා" ජ්විතයෙහි සුරක්ෂිත විය නැකි තැනක් නැත.

“මරණයමමා” මරණය ස්වභාවය කර ගෙන පවතියි.

“අසාරකා” ජීවිතයෙහි කිසිදු සාරවත් දෙයක් නැත.

තමාට වැටහෙන ජීවිතයේ මෙබදු පද කිපයක් තොරා
ගෙන ගැනුරට මෙනෙහි කිරීම මගින් ලෝක උත්තර ස්වභාවය
ඇවලෝධය උදා කර ගත හැකියි.

කළකිරීම හා නිර්වාහණ ප්‍රධානය

දුමුතු රුචින් පියසේන : ‘අසිරීමත් බුදු වදන’ මේ වැඩසටහනින් අප කරන්නේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳ විමර්ශනයක්. එහිදී අප ධම්ම පදන හා සුතු පිටකයෙහි එන අගනා බුදු වදන් වල අර්ථ ගවේෂණයක යෙදුනා. අද අප තෝරා ගන්නේ, මේ වැඩසටහන් නැරඹූ ඇතැම් අය අසන බුද්ධ දරමය පිළිබඳ ප්‍රශ්න අතුරින් තෝරා ගත් කිපයකට පිළිතුරු දීමයි. මේ වැඩසටහන් නරඹන ඔබත් තමන්ගේ දරමාවබෝධයට හේතු වන යම් අපහැදිලි තැන් පැහැදිලි කර ගැනීමට අදාළ වන ප්‍රශ්න ලියා ඉදිරිපත් කළ හැකියි.

අද අප එබදු අපෙන් විමසු ප්‍රශ්නයක් සාකච්ඡාවට ගන්නවා. ඒ ප්‍රශ්නය මම කියවන්නම්: “නිවන් දැකීමට ජ්විතය පිළිබඳ යමෙකු තුළ කළකිරීමක් ඇති විය යුතුය” යි අදහසක් බොද්ධ සමාජයේ තිබෙනවා. මේ අදහසෙහි සත්‍යතාව කුමක්ද ?

බාලසුරිය : නිවන් දැකීමට ජ්විතය ගැන කළකිරීම අවශ්‍ය ද? භෞද ප්‍රශ්නයක්. මෙය තෝරුම් ගැනීමට අපි බලන්න ඕනෑ කළකිරීම කියන්නේ කුමක්ද ? ජ්විතයේ ඇති වන විවිධ කළකිරීම වල ස්වභාවය කුමක්ද ? කියලා.

මා දකින හැටියට කළකිරීම් වර්ග දෙකක් තියෙනවා.

1. රෝගී කළකිරීම :

එනම් මානසික රෝග තත්ත්වයක් ලෙස ඇතිවන කළකිරීම.

2. ප්‍රඡාමය කළකිරීම

අපි පළමු කොට මානසික රෝග තත්ත්වයන් නිසා හට ගන්නා කළකිරීම කෙටියෙන් විමසා බලමු. කළකිරීම උගුව දැනෙන මානසික රෝග ගණනාවක් තිබෙනවා. ඒවා හැඳින්වෙන්නේ විශාදය (Depression) ලෙසයි. විශාදයේ මූලික ලක්ෂණ මෙවායි.

1. පුද්ගලයා නිතර ගෝකයෙන්, බලාපොරොත්තු සුන්වීමේ වේදනාවෙන් හා වැරදිකාර හැඟීමෙන් පෙළීමයි. තමා කිසි වටිනාකමක් තැක්කෙනු ලෙස ඔහුට දැනෙනවා. හැම දෙයක් ම අභ්‍යන්තරාදීව පෙනෙනවා.

2. සිත එකග කිරීමේ දුෂ්කරතාව

3. නිශ්චිත තීරණ ගැනීමේ දුෂ්කරතාව. තීරණ අතර දේශීල්‍යය වීම.

■ නින්ද නොයැම්

■ ගාලීරික හා මානසික ගක්ති නිනතාව හා ඒ නිසා කිසිම දෙයකට උනන්දුවක් උද්‍යෝගයක් නැති කම.

■ සිය දිවි තසා ගැනීමේ ප්‍රවෘත්තාව

දිමුතු : මා හිතන්නේ, මේ රෝග ලක්ෂණවලින් පෙළෙන අය අප හැමෝට්ට ම භුමිවෙලා තිබෙනවා. ජ්විතය එපා වීම නිසා ඔවුන් මානසික වේදනාවෙන් සිටිනවා. විශාදයේන් විවිධ ස්වරුප තිබෙනවාද?

බාලසුරිය : ඔව්. විශාද වර්ග කීපයක් තිබෙනවා.

ප්‍රධාන විශාදය (Major Depression) ඒ අතරින් බහුලයි. අර අප කළින් දැක්වූ ලක්ෂණවලට අමතර ව මෙහිදී පුද්ගලයා මූල ලෙෂකයේම බර තමා පිට මත තබා ගෙන සිටින ලෙසයි, හැසිරෙන්නේ. පවුලේ යුතුකම්, නිවස පවතුව තබා ගැනීම, ආදිය ගැන ඕනෑම ව්‍යුත්වා වඩා සිත සිතා රේට වෙහෙසෙනවා. 'අර දේ කරන්න

බඳී වුනා. මේ දේ කරන්න බැරිවුනා'යි නිතර පසු තැබෙනවා. විශාදයෙහි පොදු ලක්ෂණයක් වන්නේ, තමාගේ එදිනෙදා කටයුතු වන කීම, තැම, ඇදීම, විවේකය හා නින්ද නොසලකා හැරීමයි.

මෙවැනි තත්ත්‍යන් යටතේ ලිංගික ආංශව ද නැතිව යනවා.

දීමුතු : භාවනා කිරීම නිසා මිනිසුන්ට මෙබඳ මානසික රෝග ඇති වෙනවා සි සමහරු කියනවා.

බාලසුරිය : භාවනාවෙන් පිස්සු හැදෙනවාදයි සමහරු මගෙන් ප්‍රශ්න කරනවා. මුළුන් පිස්සුව කියන්නේ, අප පෙර දැක්වූ විශාදයයි. මෙහි සත්‍යතාව මෙයයි. භාවනාව නිසි ලෙස කිරීමෙන් කිසි විටෙක පිස්සු හැදෙන්නේ නැහැ. සිදු වන්නේ විශාදය සඳේ ගෙන එදී සමහරු භාවනා කරන්නට පටන් ගන්නවා. විශාදය උගු වුනා ම අනෙක් අය කියනවා, ඔහු භාවනා කරලා පිස්සු වුනා කියලා.

දීමුතු : මබ කිවා විශාද වර්ග ගණනාවක් තිබෙනවා කියලා. ප්‍රධාන විශාදය හැරුණ කොට අනෙක් ඒවා මොනවාද?

බාලසුරිය : තව බහුල විශාද තත්ත්‍යක් නම් සාමාන්‍ය විශාදයයි. මෙය හඳුන්වන්නේ, Atypical Depression යනුවෙන්.

මෙහි විශේෂ ලක්ෂණය විඩාව හා ප්‍රමාණය ඉක්මවා නිදා ගැනීමයි. මුළුන් සිතනවා, තමාගේ ජීවිතය අන්‍යතා විසින් මැඩ ගෙන, මුළුන්ට ඕනෑ හැටියට පාලනය කරනවා කියලා. මොවුන් වරින් වර ජීවිතයේ සතුට ද අත්දකිනවා, හැඳුයි දිගටම සතුවෙන් සිටීමට බැහැ. මේ විශාදය වරින් වර ඇති වුනාම මාසයක් හෝ මාස ගණනක් එක දිගට පවතිනවා.

ර්ලගට තිබෙනවා, මේ වඩා උගු විශාදයක්. එය හඳුන්වන්නේ සයිකොටික් හෙවත් සයිකොසියා යනුවෙන්. එහි ලක්ෂණ විහුමණයි. එනම්: බියකරු රුප දැකීම, ගබද ඇසීම, මිනිසුන් තමාගේ වැරදි කතා කරනවා වගේ ඇසීම.

ම්ලගට තිබෙනවා සිස්තිමියා යන විශාදය. එහි නිරන්තරයෙන් පවතින දොම්නසක් තිබෙනවා. පුද්ගලයා නිතර සිටින්නේ දුකෙන්. බොහෝ දෙනා දන්නේ නැහැ, තමා සිස්තිමියාවෙන් පෙළෙන බව. තමා නිතර දුකෙන් සිටීම රෝගයක් ලෙස මුවුන් හඳුනා ගන්නේ නැහැ. මේ අයට ජීවිතයේ විනෝද

වන්න අමාරුයි. සතුට ආස්ථාදයට ඔවුන් අසමත්.

විශාදයේ උගුම තකිය උන්මන්තක විශාදයයි. (Maniac Depression) එහිදී පුද්ගලයා වරෙක තද කළකිරීමක සිටිනවා. රෝගට උන්මන්තක වියරු බවට පත් වී, අත්‍යන්තර පහර දීමට, භාණ්ඩ කැඩීමට, සිය දිවි නසා ගැනීමට තැන් කරනවා.

විශාදයේ තව පොදු ලක්ෂණයක් වන්නේ, සමාජයෙන් තනිව, ඇත්තව සිටීමයි. කිසිවෙකු තමාගේ සුවදුක් විමසනවාටත් ඔවුන් කැමති නැහැ.

දිමුතු : ඔබ මානසික කළකිරීමේ රෝග තකිය පෙන්වා දුන්නා. අප අද විමසා බලන්නේ, නිර්වාණ අවබෝධයට කළකිරීම අවශ්‍ය ද යන ප්‍රශ්නයයි.

බාලසුරිය : නිවන් අවබෝධ කර ගැනීමට කොහොත් ම බැහැ, විශාදයෙන් පෙළෙන අයට. ඔවුන් පළමු කොට තම මානසික රෝගය සනීප කර ගත යුතුයි. දනට ඒ සඳහා ඔංශධ රාඩියක් සෞයා ගෙන තිබෙනවා. මනේ විකිත්සකයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාච්‍යායයි.

අප ඉහත දැක්වූයේ කළකිරීමෙහි ව්‍යාධි ස්වභාවයයි. විවිධ ස්වරුප ගන්නා තව කළකිරීම ස්වභාව තිබෙනවා, ඒවා සංශ්‍ය මනෝවිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය නැති සංණ මානසික ස්වභාව වශයෙන් පළවතින තකියි. මේවා අපට හව ව්‍යාධි වශයෙන් හඳුන්වන්න පුළුවන්.

දිමුතු : ඔබ අභිත් රෝග විශේෂයක් හව ව්‍යාධි වශයෙන් දැක්වුවා. මොනවාද ඒවා ?

බාලසුරිය : මා හව ව්‍යාධි වශයෙන් හඳුන්වන්නේ, මනේ විද්‍යාවේ Meta Pathologies යනුවෙන් හැදින්වෙන, සංණ පෙළරුණ ස්වභාවයන්.

ඒවා අතරින් කළකිරීම ප්‍රකට කරන හව ව්‍යාධි කීපයක් නම් තිරන්තර සැකය, අපහාසයෙන් බැලීම, නාස්තිවාදය, පිළිකුල, කිසිවක් වැඩික් නැහැ යන හැඳිම, ජ්වල උද්‍යෝගය නැතිකම, තිරන්තර දැනෙන මනෝකායික වෙහෙස, ජ්විතය අර්ථ ඉත්‍යාය යන හැගුම, මානසික වික්ෂිප්තතාව, අසංවිධිත ජ්විතය. මේ සැම

මානසික තත්ත්‍යක් ම යටින් පවතින්නේ, කළකිරීම. මේවා එකක් වත්, නිරෝගී මානසික තත්ත්ව නොවෙයි.

සමහරු මේ මානසික තත්ත්ව ආධ්‍යාත්මික යැයි සිතනවා.

දැමුණ : ඔවුන් භාවනා කරන කෙනෙක් භෞද්‍ර අදින කොට, ලක්ෂණ නිවසක් හදන කොට, නව මෝටර් රථයක් ගන්න කොට, සමහරුන්ට එක හරි පුදුමයක්. මිනිසුන් හිතන්නේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන තැනැත්තා කළකිරුණ, දොම්ඩස්සහගත, කිසිවක් වැඩක් තැහැ යන ආකල්පය ඇතුව ජ්වත් විය යුතුය කියලා.

බාලසුරිය : බොහෝදෙනා ආධ්‍යාත්මික ජීවිතයෙහි ලක්ෂණ හැරියට දැකින්නේ අප පෙර දුක්ඩු හට ව්‍යාධි ලක්ෂණයි. අප මෙතෙක් කතා කලේ රෝගීය කළකිරීම් ගැනයි. අප කිවා, තව කළකිරීම් වර්ගයක් තිබෙනවා, ප්‍රයාමය කළකිරීම් යැයි හැඳින්විය හැකි.

ප්‍රයාමය කළකිරීම් කියන්නේ, ප්‍රයාවෙන් ජීවිතයෙහි හා ලේඛයෙහි තරුණ ස්වභාවය දැකිමයි. සිද්ධාර්ථ ක්‍රමාරය ලේඛයෙහි මනුෂ්‍යයා විදින දුක දැකිමෙන් පත් වූයේ ප්‍රයාමය කළකිරීමකට. ඒ අනුව එතුමා දුකට විසඳුම සෙවිය යුතුයි සිතා සත්‍යය ගවේෂණයට යොමු වුනා.

දැමුණ : මට තේරෙන විධියට, ඔබ කියන්නේ, යමක තරුණ ස්වභාවය වැටුහීම නිසා ඒ දෙයට තමා කළින් දුන් වටිනාකම හින්වීමයි: එය සිතින් අත හැර දැමීමයි.

බාලසුරිය : අප ජීවිතයේ බොහෝ දේව මහත් වටිනාකම දෙනවා. නිදර්ශනයක් ලෙස තරුණයන් තුළ තිබෙනවා, පරමාදරුග සහකාරියක තමාට ලැබේය; ඇය තුළින් තමා පතන ජීවිතයේ පරම සතුව හා සංතාපීතිය ලැබේය යන හැඟීම. යම් තරුණීයක වෙත සිත ඇදි ගියාම සිතනවා, ඇය තමා පතන පරමාදරුග සහකාරිය වෙනවා ඇත කියලා. නමුත් විවාහ වුනා ම පෙනෙනවා, ඇය තරහ යන, යම් යම් ලද බොලදකම් ඇති, යම් යම් දුර්වලතා ඇති සාමාන්‍ය ගැහැණියක බව. එවිට අර තමා ඇයට දුන් මනාකල්පිත අගය බිඳ වැවෙනවා. මෙය ප්‍රයාමය කළකිරීමක්; තරුණ ස්වභාවය දැකිමෙන් ඇතිවන කළකිරීමක්.

දීමුතු : නමුත්, එබදු කලකිරීම නිසා සමහරු මත්පැනට, දුෂ්චිරිතයට, නාස්තිකාරී ජීවිතයකට පෙළුණෙන්න පූජාවන්. සමහරු සිය දිවි පවා නසා ගන්නවා.

බාලසුරිය : තමා ජීවත්වන ආකාරයේ තරු ස්වභාවය දැකීමෙන් යම් මානසික කම්පාවක් හට ගැනීම ස්වභාවිකයි. එය ප්‍රයාමය තක්තයක්. නමුත් ඒ කම්පනය විනාශකාරී දිකාවට හරවා, මත්පැනට, දුෂ්චිරිතයට යොමුවීමෙන්, නැත්තම් පුද්ගලයා එයින් මානසික රෝගී තක්තයක් සිතින් ගොඩ නගා ගෙන රෝගියෙකු වෙනවා. එය උගු අතට ගෙන ගියාත් සමහර විට, ඔහුගේ ජීවිතය නිම වන්නේ උන්මන්තකයු වෙලායි.

මෙන්න මෙබදු ජීවිතයෙහි ඇති වන කලකිරීම් අපට පූජාවන් ලොකික ජීවිතයෙන් ආධ්‍යාත්මික ජීවිතය කරා පමුණුවන සිද්ධියක් කර ගන්න. එයින් අදහස් වන්නේ, රැකියාව, ප්‍රමාද ලපරි, නිවස අත හැර වනගත වීම නොවේයි. ඒ සියල්ල සමග සිටිමින්, යමෙකුට පූජාවන් සත්‍යය ගවේෂකයු වීමට.

අපට ජීවිතයේ සිදුවන බේදවාවක ආධ්‍යාත්මික ජීවිතයේ දෙළාර හැර ගන්නා සිද්ධි බවට පමුණුවා ගත හැකියි. ඒ අතින් කෙනෙකුට බේදවාවකයක් සිදුවීම තොඳියි. එයින් තමා ගත කරන ජීවිතයේ නිස්සාරනාව දැකින අවදී බවට පත් විය හැකියි.

දීමුතු : මව්. බොද්ධ සාහිත්‍යයේ එන පටාවාරා පිළිබඳ පූවත, කිසා ගෝත්මිය පිළිබඳ පූවත, පෙර පෙරී ගාථාවල එන සිද්ධි ඔබ කියන දේ සනාථ කරනවා. පටාවාරා තම දරුවන් හා තම ස්වාම්පුරුෂයා සමග සතුරින් ජීවත් ජීවත් වූවා නම් ඇය විශ්වයේ ඉහළම තනතුර වූ රහන් හාවයට පැමිණෙන්නේ තැහැ.

බාලසුරිය : ඒ අතින් සැබැඳු බේදවාවකය වන්නේ ලොකික ජීවිතයෙන් සැහි, දුකෙන් තොර සැපෙන් පිරි ජීවත්වීමයි. එනම්: හවයෙන් සංතාප්තව ජීවත් වීමයි. අප අවට දහස් සංඛ්‍යාත ජනයා හවයෙන් සංතාප්ත ව ජීවත් වන අයයි. ඔවුන්ට නිවනේ අවශ්‍යතාව ගැන හැඟීමක් තැහැ.

ඇත්තටම කලකිරීමෙහි දී වන්නේ, මේ හවයට තමා දී තිබු විශ්වාසය, වටිනාකම, බලාපොරාත්තුව බිඳ වැටීමයි. එවිට

වැටහෙනවා තමා මෙතෙක් ජීවත්ව සිටියේ මොන තරම මූලාචක ද කියලා.

දීමුතු : අවශ්‍යයෙන්ම, නිරවාණ අවබෝධයට ජීවිතයේ බෙදාවාචකයක් සිදුවිය යුතු ද?

බාලසුරිය : බෙදාවාචකයක් අවශ්‍ය ම නැහැ. නමුත් ප්‍රඟාමය කළකිරීමක් නම් අවශ්‍යයෙන්ම සිදු විය යුතුයි. ඒ කළකිරීමෙන් තමයි, හව උපාදනය අත හැරී යන්නේ. සමහරුන්ට සිය ප්‍රඟාව මෙහෙයවා, හවයේ නිස්සාරනිය අවබෝධ කර ගත හැකියි. දැන් විද්‍රෝහනා හාවනාවේ දී “මේ ජීවිතය දුකයි, අනාත්මයි” “මුළු ජීවිතය ම රෝගයක්” “ජීවිතය උල් කටුවක්” “ජීවිතය උපදුව වලින් පිරිලා” මේ ආදි පාඨ මෙහෙහි කිරීමෙහි දී සිදු වන්නේ හව ආශාව හෙවත් හව උපාදානය අත හැරීමයි.

හවය එක අතකින් ගුහණය කර ගෙන, අනෙක් අතින් නිරවාණ අධිගමය ලැබිය නොහැකියි. ඔබ තෝරා ගන්න ඕනෑමේ දෙකින් එකක්. දෙකම බැහැ. ඔබ තෝරා ගන්නේ හවය ද? නිරවාණය ද?

12

නිවන් දැකීම දුෂ්කර දේ?

දිමුතු රුච්චන් පියසේන : අද 'අසිරිමත් බුදු වදන්' වැඩ සටහනින් අපි විමසා බලපාත්තෙන් බොහෝ දෙනා තුළ පවතින, එහෙත් එතරම් ප්‍රකාශ නොකරන ප්‍රශ්නයක්. එනම් : නිවන් දැකීම දුෂ්කර දේ? යන ප්‍රශ්නයයි. බොහෝ දෙනා දන්දීම්, පින්කම් කළත්, මේ ජ්විතයේ ම නිවන සාක්ෂාත් කර ගැනීමට හියා කරන බව එතරම් පෙනෙන්නට තැහැ. මෙයට හේතුව එය මේ ජ්විත කාලයේ දී සාක්ෂාත් කර ගත නොහැකි දුෂ්කර තත්ත්වයකියි යන හැඟීමයි. ඇත්ත වගයෙන් නිවන් දැකීම දුෂ්කර දේ?

එම් එස් බාල්‍යාධිය : ඔබ ඇසුවේ දුෂ්කර ප්‍රශ්නයක්. කොහොම ද අපි තීරණය කරන්නේ නිවන් දැකීම පහසු ද දුෂ්කර ද තියා. අපට මෙහිදී බුද්ධ භාෂිතය දෙස බැලිය හැකියි. මා දන්නා තරමින් නිවන් දැකීම දුෂ්කරයි බුදුන් වහන්සේ කිසි තැනක පවසා නැහැ. බුද්ධ කාලයේ දුකෙහි නිමාව වූ නිරවාණය අවබෝධ කර ගත් වැඩිම දෙනා, එය කර ගත්තේ බුදුන් වහන්සේගේ දේශනයකට සවන්දීමේදීයි. දේශනය අවසානයෙහි විශාල පිරිසක් නිරවාණ අවබෝධයට පත් වී යැයි සූත්‍රවල බෙහෙවින් සඳහන් වෙනවා.

මහා සතිපථියාන සූත්‍රයෙහි බුදුන් වහන්සේ සහතික කර පවසනවා, "යමෙක් දින හතක් සතර සතිපථියනය වඩයි ද හේ ඒකාන්තයෙන් දුකෙහි කෙළවර වූ නිරවාණය සාක්ෂාත් කර

ගන්නේය” යනුවෙන්. මෙයින් අපට නිගමනය කළ හැකියි, නිවන් දැකීම දුෂ්කර කාර්යයක් තොවන බව.

දිමුතු : ඒ වූනාට, බොද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. සමහර හිසුන් වහන්සේලාට නිර්වාණ අවබෝධය බෙහෙවින් දුෂ්කර වූ බව.

බාලසුරිය : පහසුවෙන් නිවන් අවබෝධ කර ගත් අය හා සසඳන විට, ඒ පිරිස ස්වල්පයයි.

දිමුතු : පහසුවෙන් නිවන් අවබෝධ වීම ගැන බොද්ධ සාහිත්‍යයෙහි සඳහන් සිද්ධි කියයක් තිදරුණ ලෙස දැක්විය හැකිද?

බාලසුරිය : අපි බලමු, පටාවාරා රහත් එලය අධිගමය කළ සැටි. එරි ගාර්යාවල එය ඇගේ වදනින් ම මෙහෙම සඳහන් වෙනවා. ඇය සඳ පහත් රයක නිජට යැමිල පෙර පිටතට විත් මුව දොවනය කළා. ඉක්තිව ඉතිරි වතුරෙන් පා දොවනය කළා.

“පා දොවනය කළ දිය
 බිම දිගේ පහළට ගලා යන සැටි
 මම බලා සිටියමි.
 ඉන් මගේ සිත තැන්පත් විය.
 ඉක්තිව පහන ගෙන කුටිය තුළට
 පිටිස යහන මත හිද ගතිමි.
 පහන් දැල්ල නිවා දමා
 යහනෙහි වැනිරෙත්ම
 සිහියෙහි පහන මා තුළ දැල්වී
 ඇතුළත ඒකාලෝක විය.”

ශේෂයේ මහා බේදවාවකයකට ලක් ව උන්මන්තක වන කරමට සිතින් වික්ෂිප්ත වූ ගැහැණියක තම විමුක්තිය නිරාවරණය කර ගන්නේ ඒ විධියටයි.

දිමුතු : අපත් පා දොවනය කළ අවස්ථා කොපමණ තිබෙනවාද? ඇය එහි කියනවා, ඇගේ සිත ඒ අවස්ථාවහි තැන්පත් ව තිබූ බව. අප පා දොවනය කරන්නේ, රළුගට ඇති කාර්යය ගැන සිතමින්.

බාලසුරිය : අපි තව එබදු සිද්ධී ලේර ගාථාවල බලමු. ඔම්මා නම් තෙරණීය තමා අවබෝධය ලැබූ සැටි කියන්නේ මෙහෙමයි.

“දුබල ගතින්, වෙවිලන දෙපයින්
සැරමිටියට වාරු වෙමින්
පිඩු සිගා යද්දී
මහ පොලාව මත මා ඇද වැටිණ,
ඒ මොහොතෙහි
සිරුරේ සවහාවය දුටු සිත
නිදහස අත්දක්කේ ය.”

මහල ඔම්මා තෙරණීය සැරමිටියේ වාරුවෙන් යද්දී බිම ඇද වැටුන අවස්ථාවෙහි කයෙහි ස්වහාවය දැකින සිහිය ඇය තුළ පහළ වීමත් සමග, නිර්වාණය නිරාවරණය වූ ප්‍රවත්තයි, ඇය ඒ පවසන්නේ.

දීමුතු : මෙයින් පැහැදිලි වෙනවා. ගොඳ සිහියෙන් සිටින ඕනෑම විටෙක යමෙකුට නිර්වාණ අවබෝධය සිදු විය හැකි බව.

බාලසුරිය : ධර්ම ගුවණයෙන් රහත් එලය ලද, උත්තමා තෙරණීය මෙහෙම උදන් අනනවා. ඇය හිතුවක්කාර තරුණීයක් ව සිටි ස්ත්‍රීයක්.

“විසි පස් වරක් මම
සිතේ අසහනයෙන් වික්‍රීජ්‍ය ව
නිවසින් පලා ගියෙමි.
අවසානයෙහි මා පැමිණියේ
ලිතුම් තෙරණීයක වෙත ය.
ඇය මට පංචස්කඟය, පංච හුතයන්
පෙන්වා දෙමින් ධර්මය පැහැදිලි කළා ය.
ඒ අවබෝධයෙන් පහළ වූ මහා ප්‍රතියෙන්
දින සතක් එකම තැන හිද සිටියෙමි.
අට වන දිනයේ සියලු මොහදුර දුරලා
නැගී සිටියෙමි.”

ප්‍රජාව අවධිමත් සමග ඇය අත්දුටුවේ විමුක්තියේ ප්‍රිතියයි.

දිමුතු : පෙරි ගාරාවල දැක්වෙන මේ කාන්තාවන් මහා උගත් අය නොවෙයි. ඔවුන් බොහෝ දෙනා දිලිඳු පවුල්වල අයයි. ඔවුන් කෙතරම් පහසුවෙන් විමුක්තිය අවබෝධ කර ගත්තාදායි සිතන විට, ඇත්තම නිවන් දැකීම ද කෙතරම් සරල සිද්ධියක් දැයි විස්මයක් හට ගන්නවා. ඇයි අද අපේ උපාසක උපාසිකාවන්ට මෙය සිදු නොවන්නේ?

බාලපූරිය : එය අද සිදුවන්නේ නැහැයි කියන්න බැහැ. එය සිදු කර ගත් අය නිහත් ව නිහතමානී ව තම ජීවිත ගත කරනවා. ඒ නිසා අපට ඔවුන් දැක්කත් උත්තර පුද්ගලයන් බව හඳුනා ගත්ත බැහැ.

එත් බොහෝ දෙනාට එම අවබෝධය ලැබෙන්නේ නැහැ. රේ හේතු තිබෙනවා.

දිමුතු : මොනවාද රේ හේතු ?

බාලපූරිය : හවය කෙරෙහි ඇති දැඩි උපාදානය පළමුවන හේතුවයි. එක් පසකින් ජීවිතය - හවය - දැඩිව ගුහණය කර ගෙන අනෙක් පසින් විමුක්තිය සෙවිවාට වැඩක් නැහැ.

වරක් මා වෙත පැමිණී කාන්තාවක් කිවා ද්‍රානට වසර විස්සක සිට, ආනාපාන සතිය දිනපතා ප්‍රගුණ කළත්, තවම තමාට සිත එකග කර ගන්නවත් බැරිය කියා.

මා කිවා, සිත එකග නොවන්නේ, ඔබ තුළ තම දරුවන්, දේපොල නැත්තම් තමා පිළිබඳ ඇති උපාදානය නිසා විය හැකියි. එවා වටහා ගනිමින්, සිතෙන් අත හරින්නැයි මා කිවාම ඇය එය පිළිගත්තා.

෋පාදානය දැඩි තරමට නිවන් දැකීම දුෂ්කරයි.

දිමුතු : ඔබ කියන්නේ ඇත්ත. එක පසකින් හවය අල්ලා ගෙන අනෙක් පසින් ධර්මය ගුවණය කළාට, භාවනා කළාට අප එය කරන්නේ, නිවන් දොරටු වසා ගෙනයි.

බාලපූරිය : නිවන් දැකීම දුෂ්කරයි සිතා වැඩ පටන් ගත්තොත් ඇත්තෙන්ම එය දුෂ්කර වෙනවා, සාම්ප්‍රදායික බොද්ධ ආගම

නිවනේ අයය දක්වන්නේ, එය පසක් කර ගැනීමට දාන, සිල, භාවනා වඩුන් ඇස්, නිස්, මස් ලේ ද්‍රන් දෙමින්, පාරමිතා පුරුමින්, කර්මස්ථාන වඩුමින්, ආත්ම ගණනාවක් ඉපදී ඉපදී උත්සාහ කර ගත යුතු දෙයක් ලෙස තුවා දක්වමින්. මෙය හරියට සාපුරු අතින් තම නාසය අල්ලා ගත හැකිව තිබිය දී අත හිස වටා යවා අනෙක් පසින් ඇල්ලීමට උත්සාහ කිරීම වගෙයි.

සැම ආගමක් ම විමුක්තිය දූෂ්ඨකර බව ග්‍රාවකයන්ට විවිධ ආකාරයෙන් ඒතු ගන්වනවා. එවිට ග්‍රාවකයන් කම ජීවිත කාලය පුරාම, ආගම නැමැති සමාජ සංස්ථාවේ පැවැත්මට ඒ වටා රැස්ව සිටිනවා. මිනිසුන් අල්වා තමන්ට බැඳ තබා ගැනීමටයි, විමුක්තිය දූෂ්ඨකරය යන අදහස දෙන්නේ. මෙය එක පසෙකින් විමුක්තියට මග පෙන්වමින් අනෙක් පසෙන් විමුක්තිය ඇහිරීම වැනි ක්‍රියාවක්.

දීමුතු : සමහරු සිතනවා, තමාගේ විමුක්තිය සඳහා ආගමේ ඉගැන්වන සියලු දැනුම, පොත පත ඉගෙන ගත යුතුය කියා. ත්‍රිපිටකයේ සඳහන් සියලු ධර්මස්කන්ධය ඉගෙන ගත යුතුයි යන හැගුම බෝද්ධයන්ට ඇති වෙනවා.

බාලසුරිය : එහෙම අය මුළු ජීවිත කාලයේ ම ධර්මය හදාරමින් සිටිනවා. නිවන් දැකිමට අවශ්‍ය වන්නේ එක බණ පදයක් පමණයි. එක බණ පදයක් අවබෝධ වීම තුළ සියලු ධර්ම ස්කන්ධය ම අවබෝධ වෙනවා.

දීන් අප පෙර යුතු තෙරණියන් විමුක්තිය උදාකර ගන්නේ, මුළු ධර්මස්කන්ධය ම ඉගෙනීමෙන් නොවෙයි.

දීමුතු : නිවන් දැකිය හැක්කේ බෝද්ධයන්ට පමණ ද?

බාලසුරිය : නිවන් දැකිමට යමෙක් බෝද්ධ විය යුතුයි යන දෘශ්ටිය ද අපට තිබෙනවා.

බෝද්ධ වීම යනු සැබැවින්ම බෝද්ධ දුකුමින් යුතු වීමයි. ප්‍රජාවන්ත ව සිතන විට, නිරායාසයයෙන්ම බෝද්ධ දුකුම ඕනෑම මනුෂ්‍යකුට ඇති වන්නට පුළුවන්. මෙයට මම නිදර්ශනයක් කියන්නම්. මෙය මට කිවේ මුදු දහම පිළිබඳ විශාරද යානායක් තිබූ මගේ හිතවතෙක්.

කළකට පෙර ලෝකයේ පරිසර දූෂණය පිළිබඳ තම අදහස් හා රට විසඳුම පල කරන්නැයි යුතෙස්කේ ආයතනය ලෝකයේ සිටින ඉහළම පෙලේ විද්‍යාඥයන් පිරිසකගෙන් ඉල්ලා සිටියා. පරිසර දූෂණයේ විවිධ අංශ ගැන විශාරදයන් වූ ඔවුන් ලිඛි ලිපි එකතු කර, යුතෙස්කේට ග්‍රන්ථයක් පල කළා. පරිසර දූෂණය පිළිබඳ ගැටළ විද්‍යාත්මකව විස්තර කරමින් මුවන් රට අවසානයේ දී ඇත්තේ බොඳේ විසඳුම්. සමහර විට ඒ විද්‍යාඥයන් බුද්ධ ධර්මය ගැන කිසිම දැනුමක් නැතිව ඇති.

ප්‍රයාව මෙහෙයවා, යථාරථවාදීව, හේතු - එලවාදීව සිතන කෙනෙකුට බොඳේ දකුම අවසානයෙහි නිරායාසයෙන් ම එනවා.

දිමුතු : මත්‍යාෂ්‍යයන්ගේ ප්‍රයාව වැඩින්නට වැඩින්නට ලෝකය බොඳේ පැත්තට නැමුරු වෙනවායි අපට මේ අනුව සිතන්න පුළුවන්.

බාලසුරිය : බොඳේ ධර්මය කිසිවෙකුට විනාශ කරන්න බැහැ. එයට හේතුව එය විශ්ව ධර්මතා මත පිහිටි දරුණුනයක් වීමයි. යමෙක් සියලු ධර්ම ප්‍රස්තක විනාශ කළත්, ඉදිරි පරපුරේ ප්‍රයාවන්තයේ එය නැවත සොයා ගන්නවා. විද්‍යාව ගැනත් එයම කිව යුතුයි.

දිමුතු : බොහෝ දෙනා නිවන දුරස්ථ ව තබා ගෙන සිටින්නේ, දැනට ගත කරන ජ්විතයට පුරුදු වි සිටීම නිසායි. ඔවුන් හිතනවා, නිවන් දුටුවෙන්, තමාට තව දුරටත්, මේ කරන ජ්වා හා මේ විදින ජ්වා ඒ විධියට කරන්නට, බැරි වේවි කියලා. කවුද දන්නේ තමාට ඒ අවබෝධයෙන් කුමක් වෙයිද කියලා.

බාලසුරිය : අප දැනට ජ්වත් වන්නේ, 'මම' යන පුද්ගල සංඡාව කේෂ්ඨීය කර ගෙනයි. අප කුමතියි, මෙහෙම ආත්ම කේෂ්ඨීය ව හැමදාම ජ්වත්වන්න.

බුදුන් වහන්සේ බන්ධ සංයුත්තයේ එක් සූත්‍රයක මේ තමා යැයි සිතනු ලබන පුද්ගලයා දම්වැලකින් කණුවකට බැඳී සූනභයකුට උපමා කරනවා. සූනභය කොතෙක් සැරි සැරුවත් සැරිසරන්නේ ඒ කණුව වටෙයි. අප සිතින් මොනවා කළත්, සිතුවිල මස්සේ කොතෙක් දුර ගියත්, අවසානයෙහි බලන විට සැරිසරා ඇත්තේ, "මම" යන කේෂ්ඨීය වටායි.

විමුක්තිය කියන්නේ මේ තමා බැඳී සිටින කණුවෙන් දුම්වැල ලිහි යැමයි. එය සිතින් මව ගත් කණුවක් බව දැකිමත් සමග කණුව නැතිවි යනවා.

දිමුතු : සාමාන්‍යයෙන් නිවන් අවබෝධයට පහසුවෙන් පැමිණිය හැකි යම් වයසක් තිබෙනවාද?

බාලසුරිය : අවුරුදු හතේ සිටි විශාලා දුරිය සේර්තාපන්න වූනායි බෙංද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. නිවන් දැකිම කෙතරම් සරල දෙයක්දි එය කිඳීම සාක්ෂියක්.

ගුරුවරයකු වශයෙන් මගේ අත්දැකිමෙන් මා දැන්නවා, වයස අවුරුදු 15 - 18 අතර පසුවන වන යොවන යොවනියන්ට ඉතා පහසුවෙන් සේර්තාපන්න විය හැකි බව. එසේ අධිගමය ලැබූ ලමයින්ගෙන් ලබා ගත් ප්‍රකාශ සිය ගණන් මා ලග තිබෙනවා. මේවා එකතු කර ගුණෝධියක් ලෙස ඒවා පළ කිරීමට දැනට මා කටයුතු කර ගෙන යනවා.

බොහෝ ප්‍රායෝගන් සත්‍යය අවබෝධය ලබා තිබෙන්නේ වයස අවුරුදු 30 - 35 අතර වියේදීයි.

මෙයින් මා කියන්නේ නැහැ, අනෙක් වයස්වලදී නිවන් දැකින්න බැහැ කියලා. නිර්වාණය අහස වගේ විවෘතයි. දුවෙන ඕනෑකමක්, සත්‍යයට මහත් පිපාසයක් ඇති, යහපත් සිත් ඇති ඕනෑම කෙනෙකුට එය වයස් හේදයකින් තොරව සාක්ෂාත් කළ හැකියි.

13

අයිගමයෙන් පසු ...

‘අසිරිමත් බුදු වදන’ වැඩ සටහනේ මේ කොටසින් අප කරන්නේ ජ්‍යෙෂ්ඨක ඔබෙන් ලැබෙන වැදගත් ප්‍රශ්නවලට පිළිතරු වීමසා බැලීමයි. ජ්‍යෙෂ්ඨක ප්‍රශ්න අතරින් අද අප තෝරා ගන්නේ මේ ප්‍රශ්නයයි.

“බෝධී යුනය ලැබූ තැනැත්තා - ආරය පුද්ගලයා - ඉන්පසු ජ්‍යෙත්වන්නේ කෙසේදි යන්න අපැහැදිලියි. ඔහු සත්‍ය අවබෝධයෙන් පසු, නුදකලාව තිහබව සමවත් සුවයෙන් කල් ගෙවන්නේ ය” යන අදහසයි, දනට අප තුළ තිබෙන්නේ. ආරය පුද්ගලයා අධිගමනයෙන් පසු ජ්‍යෙත්වන්නේ කෙසේදි පැහැදිලි කරන්න,

අපි මෙය සාකච්ඡා කරමු ද?

ඒ එස්. බාලසුරිය : මුළු බුදු දහම ම බෝධී යුනය ලැබීමට යමෙකු ගත යුතු ක්‍රියාමාර්ගය පැහැදිලි කිරීමක්. බුදුන් වහන්සේ තම ජීවිත අරමුණ කර ගත්තේ, තම ජීවිත කාලය තුළදී විශාල මනුෂා සම්භායකට බෝධී යුනය ලබා ගැනීමට මග පෙන්වීම බව උන්වහන්සේගේ ජ්‍යෙන් වරිතය දෙස බලන විට, අපට පෙනෙනවා.

යමෙකු ඒ මග ගොස් අවසානයෙහි බෝධී යුනය ලැබූ පසු, ජ්‍යෙන් වන්නේ කොහොමදයි බුදුන් වහන්සේ පැහැදිලි කලේ

තැන්තේ, එතැන් සිට ඒ තැනැත්තාට උපදෙස් දීම නිෂ්ප්‍රවාන වන නිසායි. නමුත් මේ ප්‍රශ්නයට අපට අනුමාන පිළිතුරක් දීමට පුළුවන්. බුද්ධ කාලයේ රහතන්වහනසේලා කෙසේ ජ්වත් වූවාදයි සඳහන් වන තැන් විමසීමෙන් හා අතිතයේ හා වර්තමානයේ ද උසස් අධ්‍යාත්මික අවබෝධය ලද ආර්ය පුද්ගලයන් ජ්වත් වූයේ කොහොමද? දැනට ජ්වත් වන්නේ කොහොමද යනුවෙන් සෞයා බැලීමෙන්. අපට ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුළුවන්.

දීමුතු : මා කියවලා තිබෙනවා ධර්ම ගුන්ථවල සේතාපන්න වූ තැනැත්තා රේඛගට සකඟාගාමීවීමට, රේඛගට අනාගාමීවීමට ක්‍රියා කොට අවසානයෙහි රහත් එලය සාක්ෂාත්කර ගත යුතුයි කියලා. මෙහෙම සේවහන්, සකඟාගාමී, අනාගාමී, අර්හත් යන තත්ත්ව ඇත්ත වශයෙන් ම මොනවා ද?

බාලසුරිය : ඒ නිර්වාණය - පරම සත්‍යය - යමෙකුට තිරාවරණය වන මට්ටම තිබෙනවා. සේවහන් වීමේදී, අදුරු රියක අතරම් වුවෙකු විදුලි එලියකින් මග දැකිනු සේ, නිර්වාණය ක්ෂණ මාත්‍රික ව දැකිමක් සිදුවන බව සඳහන් වෙනවා. එයයි, ආරම්භක පියවර.

දීමුතු : මේ අධිගම තත්ව, මාර්ග හා එල යනුවෙන් යළිත් මට්ටම දෙකකට අයන් වෙනවා නේද? මාර්ගය හා එලය යනු කුමක්ද?

බාලසුරිය : ක්ෂණ මාත්‍රික ව නිර්වාණය දැකිමයි, මාර්ගය. එය පළමු දැකිමයි. සෙන් බුදු දහමේ මේ සංසිද්ධිය හඳුන්වන්නේ, “සතෝරී” හෙවත් ක්ෂණික ප්‍රයාලෝකනය යන වදනින්. මට සැහෙන්න හමුවෙලා තිබෙනවා තමන් ක්ෂණ මාත්‍රිකව පරම තිදහසක්, පරම ගාන්තියක් අත්දුටුවායැයි පවසන අධ්‍යාත්මික ගෙවිඡකයන්.

යමෙකු දෙවන වර ඒ අත්දුකීම ලැබේමයි, එලයට පැමිණීම යැයි කියන්නේ. මේ සිද්ධි දෙක හරියට අභියක් දැකිම හා අභියේ රස බැලීම හා සමානයි. බොහෝ දෙනාට සේවහන් මාර්ගයට පත්ව, සේවහන් එලය ලැබේමට දීර්ශ කාලයක් ගත වෙනවා. මෙය මොලයේ පරිනත වීම පිළිබඳ තත්ත්වයක්.

දීමුතු : සේවහන් එලය කියන්නේ කුමක්ද?

බාලපූරිය : නිරවාණයේ සමාධි පුවයයි, එලය. එය හැඳින්වෙන්තේ එල සමාජීය යනුවෙන්. එලයට පැමිණි ආර්ය පුද්ගලයා වරින් වර නිරායාසයෙන්, සමාජීයයට පැමිණ, එහි රඳි සිටිනවා.

එසේ සෝචන් එල සමාජත්තිය කාලයක් ඇසුරු කිරීමෙන්, මොලයේ සිදුවන වර්ධනය තුළින් සකඟාගාමී එලයට ද ඉන්පසු අනාගාමී එලයට ද පැමිණෙනවා. වෙන වචනයෙන් කිවිවෙත්, තමා ලද එල සමාජීය අනුතුමයෙන් ගැඹුරු වෙමින් රහත් තත්ත්‍යයට විවෘත වෙනවා.

බාලපූරිය : බෝධි යානය කියන්නේ මාර්ග එල තුළින් පහළ වන මහා පූජාවයි. මේහිදී අප විමසා බලන්න ඕනෑ, සෝතාපන්න භාවයේ සිට රහත්බාවය කරා යමෙකු පැමිණෙන්නේ කොහොමද කියලා. බොද්ධ අටුවාවාරින් කියනවා, ඒ සඳහා සෝතාපන්න වූ තැනැත්තා, තම සොතාපන්න එලය ප්‍රතික්ෂේප කරලා, තුවත මුල සිට භාවනා කරලා, සකඟාගාමී මාර්ගයට භා එලයට පැමිණිය යුතුය කියලා. මේ විධියට ම සකඟාගාමී එලය ප්‍රතික්ෂේප කර අනාගාමී එලය ලබා ගන්න ඕනෑ. අනාගාමී එලය ප්‍රතික්ෂේප කර, රහත් එලය ලබා ගන්න ඕනෑ කියලා.

නමුත් මෙය අපට පිළිගන්න බැහැ. මක්නිසාද කිවිවෙත් සෝතාපන්න එලයේ දී අත්දකින නිරවාණයමයි, රහත් එලයේ දී අත්දකින්නේ. මේ එකම නිරවාණය නම්, එය අත හැරියාම රේට වඩා උසස් නිරවාණයක් එන්න බැහැ. රහත් බවට පැමිණෙන්නේ, සිතේ පවතින දාජ්ටී භා සංඡා ගැඹුරින් ගැඹුරට විශුද්ධ කර ගැනීමෙන්. සෝතාපන්න වූනත්, තව යම් යම් දාජ්ටී භා සංඡා පවතිනවා. ඒවා විද්‍රෝෂනය කරමින්, අවබෝධය ගුද්ධ කර ගන්නට ගන්නට රහත් භාවය හෙවත් නිරවාණය පුරුණව අත්දකින තත්ත්‍යයට එනවා. රහත් තත්ත්‍ය කියන්නේ, පූර්ණ ව නිරවාණයේ සමාජත්තියට අත්දකින මටටමයි.

දිමුතු : බෝධි යානය කියන්නේ, කුමටද?

දිමුතු : දැන් අපට පුළුවන් අපේ මුල් ප්‍රශ්නය කරා එන්න. යමෙකු බෝධි යානය ලැබීමෙන් පසු ගත කරන ජ්‍යෙෂ්ඨය කෙබදුද ?

බාලසුරිය : ප්‍රයෝගීකරු කියන ආකාරයට, බොද්ධයන් අතර පවතින අදහස නම් බෝධි යුතානය ලැබූ ආර්ය පුද්ගලයා එතැන් සිට ප්‍රූදකලාව සමාපත්ති සුවය විදිමින්, නිහැබ ව ජ්‍යෙෂ්ඨ වෙනවා යනුවෙන්. නමුත් මෙය සාවදා අදහසක් බව. බුදුන් වහන්සේගේ සමයෙහි හා රට පසුකාලීන ව ජ්‍යෙෂ්ඨ වූ මහරහතන් වහන්සේලාගේ ජීවිත කරා වලින් පෙනෙනවා.

බුදන් වහන්සේ, පුද්ගලයන් ආර්ය හාවයට පමුණුවා කළේ: බහුජනයාගේ හිත පිශිස ධර්මය සමාජයෙහි පත්‍ර වෙන ධර්මාචාර්යවරු පිරිසක් ලෙස ක්‍රියාකාරී සමාජ මෙහෙවරක යෙදාවේමයි. අත්‍යව සමවත් සුවයට සමවැද සිරීමට උන්වහන්සේ රහතන් දිරිමත් කළේ තැහැ. මේ සන්දර්භයේ සිටයි, සංසයා වහන්සේ දෙස බැඳිය යුත්තේ. සංසයාට පැන වූ විනය නිති සකසා ඇත්තේ ද ඔවුන්ට ආදර්ශනක්, ධර්මාචාර්යවරුන් වශයෙන් ශික්ෂණය කිරීමටයි.

ඇත්ත වශයෙන් ධර්මාචාර්ය ලබන බොහෝ දෙනා පෙළඹීනවා, මොහදුරෙන් පිරි ජ්‍යෙෂ්ඨවන ලෝච්චයන්ට විමුක්ති මාර්ගය පෙන්වාදීමට

දීමුතු : ඔබ කියනවා, බෝධි යුතානය ලැබීමෙන් පසු බොහෝ දෙනා ලෝකවාසීන්ට ධර්ම මාර්ගය පෙන්වා දීමට ක්‍රියාකරන බව. තැම දෙනාම, ධර්මාචාර්යවරුන් වෙනවා ද?

බාලසුරිය : තැහැ. ඒ ඒ ආර්ය පුද්ගලයා තමා අර්ථවත් යැයි සිතන යම් ලෝක සේවක යෙදෙනවා. නමුත් බුදුන් වහන්සේගේ ධර්ම ප්‍රවාර අරමුණ යටතේ සංවිධානය වූ සංස සමාජයෙහි අපද්‍යතින්නේ, ධර්ම දේශකයන් ලෙස ක්‍රියාකරන ආර්ය පිරිසක්. ඉන් පිටස්තර ලොකික, සේවාවල යෙදීම උන්වහන්සේ අධේර්යමත් කළා.

නමුත් බෝධි යුතානය ලබන, හිහියෙකුට තමා වඩා ලැදී ලෝකාර්ථ සේවක යෙදිය තැකියි. මට කෙටියෙන් මෙහිදී කියන්න ඕනෑ, බෝධි යුතානය ලැබූ පසු ආර්ය පුද්ගලයන් වැඩ නවත්තන්නේ තැනි බව.

දීමුතු : ඇයි ඔබ ඔවුන් වැඩ නවත්තන්නේ තැහැයි කියන්නේ?

බාලසුරිය : සත්‍යය අවබෝධය තොලැඹූ පුද්ගලයාගේ වැඩ කිරීම හා සත්‍යය අවබෝධය ලැබූ පුද්ගලයාගේ වැඩ කිරීම අතර මූලික වෙනසක් තිබෙනවා.

පළමුවන පුද්ගලයාට වැඩ කියන්නේ, තමාගේ ජ්විත නඩත්තුවට මුදලක් උපයා ගැනීමේ මාර්ගයක්. ඔහුට ඇත්තෙනම් වැඩ තිරසයි; අන් කළ හැකි දෙයක් නැති තිසා ඔහු එය කරනවා විනා, හිතට එකගව, හැඟීමකින් යුතුව කරනවා තොවයි. ඔහු එය කරන්නේ, යන්තුයක් වගේ, හැගුමෙන් තොරවයි.

ආධ්‍යාත්මික දියුණුවට පත් වූ පුද්ගලයා තමා කැමැති වැඩ පමණයි තෝරා ගන්නේ. තමාට අර්ථවත් වැඩ පමණයි. තෝරා ගන්නේ.

ඔහුට වැඩ කියන්නේ මනුෂ්‍ය වර්ගයාට කරන පාරිග්‍රද්ධ සේවයක්. එයින් ඔහු ආධ්‍යාත්මික සංඛ්‍යාත්මිකයක් ලබනවා. වැඩ හා තමාගේ ජ්විතය අතර වෙනසක් ඔහු දකින්නේ නැහැ.

අපි බුදුන් වහන්සේගේ ජ්විතය බැලුවා ම මෙය හොඳින් පෙනෙනවා. සංසාරගත ලෝක සන්සාර ඉන් මිද්‍රීමයි, උන්වහන්සේගේ මුළු ජ්විත මෙහෙවරම ම වුතේ.

දිමුතු : ආධ්‍යාත්මික මනුෂ්‍යයා තමාගේ ජ්විතයේ යම් මෙහෙවරක් දකිනවා. ඒ මෙහෙවරය කිරීමයි, ඔහුගේ ජ්විතයේ පරමාර්ථය.

බාලසුරිය : එය ස්ව අභ්‍යන්තරයෙන් පහළ වන මෙහෙයවරක්. ආගම්වල මේ මෙහෙවරය ගැන විවිධ ආකාරයෙන් සඳහන් වෙනවා. කිතුණු ආගමේ මෙය හඳුන්වන්නේ දෙවියන් වහන්සේගේ කැඳවීම යනුවෙන්.

බෝධී සන්සාරගේ මෙහෙවර හඳුන්වන කදිම පාඨයක් බෙංඩ්ද සාහිත්‍යයේ තිබෙනවා.

“බුද්ධේධ්‍යභා බෝධ ඉස්සාමි”

(මම අවබෝධ කර ගනීම්; අන්‍යයන් ද අවබෝධ කරවම්)

මුක්කොඡං - මෝචයේ පරේ

(මම එතෙර වෙමි - අන්‍යයන් ද එතර කරවම්)

සංසාරෝස්සා මහබිභයා

(බියකරු වූ සංසාරය නැමැති සැඩි පහරින්)

දීමුතු : ආධ්‍යාත්මික ව දියුණු වන්නට වන්නට පුද්ගලයා අත්‍යකාරී වෙනවා යන ආකල්පය සමාජයේ තිබෙනවා. තම තරුණ දරුවන් ආධ්‍යාත්මික පැත්ත කෙරෙහි උන්දු වන විට, දෙමාපියන් තුළ මේ නිසා තැති ගැන්මක් ඇති වෙනවා.

බාලසුරිය : ආධ්‍යාත්මික වන්නට වන්නට සියලු සතුන් සහිත මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මහත් දායාවක් කෙනෙකුගේ සිතෙහි පහළ වෙනවා. එම නැගීම ඔවුන් සියලු සත්‍යයන්ට සේවය කිරීමට පොලුණුවනවා. මේ සමාජයේ තිබෙන නපුර පළවා හැරීමට ඔවුන් ක්‍රියා කරනවා.

- සමාජයේ පවතින අසාධාරණකම් නැති කිරීමට ඔවුන් පෙළඳීනවා.
- සමාජයේ පවතින ප්‍රවණෝච්චාව දුරලිමට ඔවුන් පෙළඳීනවා. සාමයේ හා සහයෝගයේ පණිව්‍යය දීමට ඔවුන් පෙළඳීනවා.
- ඔවුන්ට සමාජයේ පවතින, දූෂණය, වංචාව, තිහබව දරා සිටින්නට බැඟැ.
- වරද දැකින විට එය නිවැරදි කිරීමට ඔවුන් පෙළඳීනවා.
- ඔවුන් වැඩ කරන්නේ, ප්‍රයාසාව, පිළිගැනීම හෝ මුදල් ලාභ බලාපොරාත්තුවෙන් නොවෙයි.

දීමුතු : ඔවුන් මුදල් උපයනවාද?

බාලසුරිය : අප මේ කතා කරන්නේ, මහණදම් පුරන, ආරය පුද්ගලයන් ගැන නොමෙයි. අප කතාකරන්නේ, උසස් අවබෝධය ලබා මේ සමාජයේ වාසය කරන්නන් ගැනයි.

මුදල් අවශ්‍යයි, ඔවුන්ට ජ්‍යෙවත්වීමට. එහෙත් තමා කරන කාර්යය ඔවුන් කරන්නේ මුදල් ප්‍රතිලාභ ගැන සිතා නොමෙයි. තමාට සාධාරණ ව ලැබෙන මුදල එවන්නෙකුට ඉතා විවිධවා.

කරන කවර හෝ වැඩක් ඉහළ ගුණාත්මක බවෙන් කරන විට, රට ප්‍රතිලාභ අනිවාර්යයෙන් ලැබෙනවා.

දීමූතු : මැත කාලයේ පහළ වූ උසස් ආධ්‍යාත්මික අවබෝධයට පත් වූ පුද්ගලයන්ට නිදර්ශන ලෙස කවුරු දැක්වීමට පුළුවන් ද?

බාලපූරිය : රහතන් වහන්සේලා යැයි අනුමාන කළ හැකි හිස්සුන් වහන්සේ. කිප නමක් දෙස බලමු. බුරුමයේ විස්ස අවාන්වා හිමියන් රහතන් වහන්සේ නමක් ලෙස ඉතා ප්‍රකට ව සිටියා. උන්වහන්සේ තම අධිගමයෙන් පසු ජ්‍රේවන් වුනේ, ලෝකයට වැඩායි සංස පරම්පරාවක් තැනීමට, ධර්මය සොයා පැමිණි විවිධ පිරිස් සමග ධර්ම සාකච්ඡා කිරීමට, ඔවුන්ට ධර්ම දේශනා කිරීමට.

වර්තමාන ලෝකයේ රහත් තක්‍රයෙන් සළකනු ලබන තව ග්‍රේෂ්‍ය බුද්ධ පුත්‍රයෙකු වන්නේ, දැලයි පාමාතුමායි. එතුමා ලෝක නායකයකු ලෙස හා බොද්ධ හිස්සුවක් ලෙස ක්‍රියාකාරී ජ්‍රේවිතයක් ගත කරනවා. බටහිර රටවල ධර්ම ප්‍රවාරයෙහි යෙදි සිටිනවා.

තව ලෝක පුරුෂ හිස්සුන් වහන්සේ කෙනෙකු වන වියටිනාම ජාතික නිවි නැව් හැඳ හිමියන් ලෝක සාමය සඳහා කැප වූ ජ්‍රේවිතයක් ගත කරනවා.

ර්ලගට මහා ආධ්‍යාත්මික පුරුෂයකු වූ මහත්මා ගාන්ධීතුමා තම ජ්‍රේවිත කාලයේ කළ මෙහෙවර බලමු. ක්‍රි.ව 1860 ගණන්වල ඇමෙරිකාවේ විස්ස හෙන්රි තෙස්රු නැමැති වින්තකයා ද මහා ආධ්‍යාත්මික වරිතයක්. කාර්මිකකරණයෙන් හා වාණිජ කරණයෙන් මනුෂ්‍ය වර්ගයාට සිදුවන හානිය දුටු ඔහු යළි මිනිසුන්ට ස්වභාව ධර්මයට සම්පූර්ණ ව සරල ජ්‍රේවිතයක් ගත කළ හැකි බව, තමාගේ ජ්‍රේවිතයෙන් පෙන්වා දුන්නා.

රහත් භාවය නැමැති ආධ්‍යාත්මික ජ්‍රේවිතයේ ඉහළම මට්ටමට පැමිණෙන අය, අවශ්‍යයෙන් ම පැවිදි බිමට ඇතුළත් වෙනවා යන විශ්වාසය ද පිළිගැනීම අමාරුයි. ඒ වෙනුවට ඔවුන් අවශ්‍යයෙන් ම ආධ්‍යාත්මික මනුෂ්‍යයන් වෙනවායි පිළිගැනීම වඩා සත්‍යයට සම්පූර්ණ පැමිණීම ඇතිවායි. එසේ ආධ්‍යාත්මික ජ්‍රේවිතයට පැමිණ, විවිධ අංශ මස්සේ ලෝකාර්ථ සේවය කළ මහා පුරුෂයන් අපට ඉතිහාසයෙන් වගේ ම වර්තමාන සමාරයෙන් ද බොහෝ සොයා ගත හැකියි.

දීමූතු : ඉහළ ආධ්‍යාත්මික අවබෝධය ලබන හැම කෙනෙක් ම ලෝක මට්ටමෙන් ක්‍රියා කරන මහා පුරුෂයේ වෙනවා ද? අපි

මෙහෙම බලමු. ගමේ ගොවීයෙක්, ගුරුවරයෙක්, සූජ් වෙළදාමකින් ජීවත් වන අයෙක්, ගැහණියක් බෝධී ඇශානය ලැබූ පසු කොහොම ජීවත් වෙනවා ද?

බාලසුරිය : මුවුන් ඉන්පසු වඩා යහපත් වූ, ප්‍රඇශාවට පත් වූ ගාන්ත වූ, සිතකින් තිරවුල් ව, තමා කරන කාර්යය වඩා හොඳින් කරමින්, මහත් තාප්තිමත් ජීවිතයක් ගත කරනවා, තිසුකයි.

දිමුතු : බෝධී ඇශානය ලැබූ තැනැත්තා ඉන් පසු ජීවත්වත්තේ කෙසේ ද? යන ප්‍රශ්නයට මේ සාකච්ඡාවෙන් පිළිතුරක් ලැබූනාය කියා මා හිතනවා. බාලසුරිය මහතාණෙනි, අවසාන වශයෙන් මේ සම්බන්ධව කිව යුතු දෙයක් තිබෙනවා ද?

බාලසුරිය : ආධ්‍යාත්මික වශයෙන් දියුණු වන්නට වන්නට පුද්ගලය ලෝකයේ නිෂ්ක්‍රීය තැනැත්තෙකු වෙනවා යන ආකල්පය ඉතා තොමග යවන සූජ් ව්‍යවක්. මහු ඉන්පසු ලෝකය ගැන උත්තන්දු වන්නේ නැහැයි සිතිමත් තොමග යවන සූජ්යි.

ඒ වෙනුවට බෝධී ඇශානය ලැබූ ආර්ය පුද්ගලයා තමා තුළ අවදි වූ මහා මෙම්ත්‍යෙන් භා මහා ප්‍රඇශාවෙන් සියලු සත්‍යයන් ඇතුළු මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව සඳහා තමාගේ ඉතිරි ජීවිත කාලය කැප කරනවා.

14

රහන් සිත්

දූමුතු රැවන් පියසේන : ‘අසිරිමත් බුදු වදන්’ වැඩ සටහනෙන් දැනට අප කරන්නේ, ප්‍රේක්ෂක ඔබෙන් ලැබෙන ප්‍රශ්න වලට පිළිතුරු දීමයි. ඔබේ ධරුම අවබෝධයට හේතු වන පැහැදිලි කර ගැනීම් සඳහා ප්‍රශ්න ඇතොත් මේ වැඩ සටහනට ලියා එවන්න.

අද අපි විමසුවට තෝරා ගත් ප්‍රශ්නය මෙයයි.

“රහතන් වහන්සේ පවි කරන්නෙන් නැහැ, එන් කරන්නෙන් නැහැ. උන්වහන්සේගේ සිත යහපත - අයහපත, සැප - දුක, ඉක්මවා පවතින බව ධරුමයෙහි සඳහන් වෙනවා. රහතන් වහන්සේගේ මේ විත්ත ස්වභාවය තව දුරටත් පැහැදිලි කරන්න.”

ඒ. එස්. බාලපුරිය : ඇයි අපි රහතන් වහන්සේගේ විත්ත ස්වභාවය විමසන්නේ? මේ සිතින් කිසි විටෙක රහත් සිත දතින්න බැහැ. ඒ ගැන අහලා යම් යම් කළුපනා ඇති කර ගැනීමට අපට පුළුවන්. නමුත් ඒවා තම තමන්ගේ පටු සිතින් මවා ගන්නා මනාකල්පිත පමණයි. නිදර්ශනයක් කිවිවොත් ඔබ සිතින් සිතා ගෙන සිටින නිවන සැබැ නිවන නොවයි. ඔබ සිතින් සිතා ගෙන සිටින බුදුන් වහන්සේ, සැබැ බුදුන් වහන්සේ නොවයි. රහතන් වහන්සේ කෙකඳ මත්‍යාජායකු ද කියා මේ සිත්ට සිතා ගන්න බැහැ.

දූමුතු : ඔබ කියන්නේ, රහතන් වහන්සේගේ සිත අපට සිතා ගන්න බැහැ කියලයි. නමුත් කවදා හෝ අප ඒ උතුම් සිතට

පැමිණෙන්න ඕනෑ. ඒ නිසා, යම් හැඟීමක් - සංකල්පනයක් - ඒ උතුම් සිත පිළිබඳ අපට තිබෙන්න ඕනෑ.

බාලසුරිය : එය දැනට මේ සිතට විෂය නොවන, උත්තර සිතක්ය යන කල්පනාව තොදටම ඇති. වැදගත් වන්නේ රහත් සිත සෙවීම නොවේයි. මේ සිත - දැනට අප මේ පවත්වා ගෙන යන සිත-සෙවීමයි. මේ සිතෙහි ස්වභාවය මූල්‍යනින්ම දැකීමත් සමග රට වඩා උත්තර වූ සිතක් විශ්වයෙහි තිබෙනවා නම් එය අවබෝධ විය හැකියි. ඒ නිසා අපි මේ සිත කෙබඳදි වීමසමු.

දීමුතු : ඔබ කියන දෙයින් මට වැටහෙනවා, මේ සිත පිළිබඳ අදාළ සිට, උත්තර සිතක් ගැන සෙවීම සියුම් ආත්ම ව්‍යවහාරක් බව.

බාලසුරිය : ඔබ කියන්නේ සත්‍යයි. මට හමුවෙලා තිබෙනවා, විවිධ උත්තර මනුෂ්‍යයන් මහා විරයන් හා, පරම ආදර්ශ ලෙස සළකා, ඔවුන්ගේ වත් පිළිවෙත්, ගති ගුණ ගැන මහත් රුචියෙන් කතා කරන අය. ඔවුන් අගය කිරීම අවශ්‍යයි. නමුත් ඔවුන්ගේ ජ්‍යෙන් වරිතවලින් වසර වීම මුළාවක්. මක්නිසාද කිවිවොත්, ඔවුන් අපට මේ සිතින් දැකීන්න බැහැ.

වැදගත් වන්නේ, මේ සිතෙහි ස්වභාවය දැකීමයි. බලන්න, ඔබේ සිත ස්ථියා කරන සැටි. ඔබට පෙනෙනවාද මේ සිතට ගැටුමක් නැතුව පවතින්න බැරි බව? සිත සාමයෙන් ඉන්න දන්නේ නැහැ. සාමයෙන් සිටින විට, සිතට මහත් අපහසුවක්, මැලිකමක් දැනෙනවා. එනිසා එය ගැටුම සොයනවා. ගැටුමක් ඇතිවීමත් සමග සිත ඉන් උත්තේෂනය වී නව පණක්, නව ගක්තියක් ලබනවා. අපි සාමය ගැන කතා කරත්, සියුම් ව, උපවිද්‍යානාත්මක ව ගැටුම සොයන්නේ. පැහැදිලි ද?

දීමුතු : අප ජ්වත් වන්නේ ගැටෙන සිතකින් බව පැහැදිලිය. මොනවද අප ක්‍රාන්තික ගැටුම් ?

බාලසුරිය : තම සිත දෙස බැලීමෙන් එහි පවතින ගැටුම හඳුනාගත හැකියි. සිතේ අහිලාජ එක් එක් දිකාවට ඔබ අදිනවා. එක් අහිලාජයක් වෙනත් අහිලාජයකට ප්‍රතිවිරෝධයි. ජ්විත අහිලාජය සමග මරණ අහිලාජය ගැටෙනවා. පරාපරකාමය සමග මරණ

අහිලාජය ගැවෙනවා. පරාර්ථකාමය සමග ආත්මාර්ථය ගැවෙනවා. සුවරිත සිත සමග දුෂ්චරිත සිත ගැවෙනවා. ඔබට පූජ්‍යත්වය ද සිතේ සිදුවන මේ ගැටුම් දකින්න ?

දීමුතු : මතුපිටින් සාමයෙන් තමා සිටිනවායි හැගුණත්, උපවියුහයෙන් කොතොත් ගැවෙමිනුයි, අප ජ්වත්වන්නේ. ඇදීම කුළම ගැටීම තිබෙනවා. ආකර්ශනය කුළ ම විකර්ශනය තිබෙනවා.

බාලසුරිය : සිත තිතරෝම යම් අසහනයකින් පොලන්නේ, ඇතුළත අහිලාජ අතර පවතින ගැටුම නිසාය. සිතේ හැම තලයකම ගැටුම තිබෙන සැරී, ඔබට දැකිය හැකි ද?

සදාවාර තලයෙහි හොඳ - නරක අතර ගැටුම, පින - පව අතර ගැටුම, දාන සිත හා ලෝහ සිත අතර ගැටුම. ආත්මාර්ථය හා පරාර්ථය අතර ගැටුම. ආධ්‍යාත්මික සිත හා ලොකික සිත අතර ගැටුම. ඔබට මේවා දැකිය හැකිද?

දීමුතු : දැන් අපට පැහැදිලියි, ඇයි මිනිසුන් මෙතරම් ගැටුමට පෙළුණීන්නේ කියලා.

බාලසුරිය : මා ගුරුවරයෙකුව සිටියදී මා දුටුවා පන්තියේ දිජ්‍යාවක් බොහෝම කණසල සිතකින්, සිටිනවා. ඇය යම් මානසික ගැටුවකින් පෙළෙමින් සිටි බව හැගුණ මම ඇය විවේක වේලාවේ පෙන්ගැලිකව කැදාවා, ඒ ගැන විමසුවා.

ඇය දුක්මුෂු හඩින් කිවා තම මව හා පියා තිතර නිවිස් රණ්ඩු කර ගන්නා බව.

මම සිනාසි ඇයට කිවා “මෙ ඒවා ගණන් ගන්න එපා. ඒ ඔවුන් විනෝදයට කරන දේ පමණය” කියලා. ඇයට ද සිනා ගියා.

ගැටුමේ මූල සිතේ තිබෙන කුරු අපි තමන් සමග, අනුත් සමග ලෝකය සමග ගැවෙනවා. එහෙම ගැවෙන්නට ජනවර්ගය, ආගම, ආදි ඕනෑම දෙයක් යොදා ගන්නවා. ගැටුමේ විනාශකාරී ම ප්‍රකාශයි, යුද්ධය.

මා දුටුවා යම් විද්‍යාතෙකු ගණන් හදා බලා තියෙනවා. 1935 සිට 1945 දක්වා වූ අවුරුදු පහ කුළ ලොක සංග්‍රාම හා වෙනත්

යුද්ධ වලින් මිය හිය මත්‍යාපාව තිස්සේස් කොට්ටී පන්ලක්ස තුන් දහසක් වන බව. විසිවන සිය වසේහි ලෝකයෙහි සිදු වී තිබෙන මිනිමැරුම් සංඛ්‍යාව හත් ලක්ෂ තිස් නවදහස් නවසිය තිස් අවසි. මෙන්න මිනිස් සිතේ ස්වභාවය. අපට තිබෙන්නේ මිනිමරු සිතක්.

දීමූතු : අප තුළ පවතින ගැටෙන සිත මේ තක්වයට පැමිණියේ කොහොම ද?

බාලසුරිය : පරිනාමයේ ආරම්භයේ සිට, මත්‍යාපාව තම දිවී පැවැත්ම සඳහා පරිසරයේ අහිතකර බලවේග සමග, අනෙක් මත්‍යාපායන් සමඟ නිරන්තර ව ගැටෙන්නට සිදු වීමෙන් මේ තක්වය ඇති වුනා විය හැකියි. මිනිසුන් මෙහෙම ගැටුම් ඇති කර ගන්නේ. තමාගේ පැවැත්ම වෙනුවෙන්. එහෙත් එයින් ම, ගැටුම නිසා ම තමාගේ පැවැත්ම විනාශ වන බව ඔවුන්ට පෙනෙන්නේ නැහැ. මම නිදර්ශනයක් කියන්නම්.

මිනිසුන් ජනවර්ග භැංකියට බෙදී, තමා අසුවල් ජනවර්ගයේ යැයි හඳුන්වා ගන්නේ තම ආරක්ෂාව සඳහායි. නමුත් එසේ බෙදීමෙන් ම, ඔවුන් තම ආරක්ෂාව තැකි කර ගන්නවා.

දීමූතු : අපේ සිත නිතරම අරමුණෙන් අරමුණට පනිමින් සිටිනවා. එය එක අරමුණක පිහිටා සිටීමට අසමත්. සිතේ මේ වංචල ස්වභාවය හා ගැටීමේ ස්වභාවය අතර යම් සම්බන්ධතාවයක් තිබෙනවා ද?

බාලසුරිය : අප ගැටෙන්නේ කුමක් සමඟ දැයි ගැඹුරින් විමසා බලන විට පෙනෙනවා, අප ගැටෙන්නේ දැන් මේ පවතින යථාර්ථය සමඟ බව. අපි හිතමු, මට මේ වෙළාවේ හිසරදයක් තිබෙනවා කියලා. ගෝකයයි, දැන් පවතින යථාර්ථය මේ තිසේ වේදනාවයි. මා ගෝකයකින් සිටින විට, දැන් පවතින යථාර්ථය දැන් පවතින යථාර්ථයට මූහුණ දී, ඒ සමඟ සිටීමට නොහැකි වීම නිසායි, අප දුක් විදින්නේ.

මෙහි ගැටුම පවතින්නේ දන් පවතින යථාර්ථය හා අහිලාජය අතරයි. වඩා සුබදායක, වඩා ආස්ථාද්‍රානක අහිලාජය සොයුමින් සිත සැරී සරණවා. කොපමණ සැරිසැරුවත්, පූරණයක් සිදුවන්නේ නැහැ. ඒ නිසා සිත හැමවිම පවතින්නේ අසහනයෙන්. පැහැදිලිද?

දීමුතු : අපේ වර්තමාන සිතෙහි ස්වභාවය මේ විධියට පෙනෙන විට, රහතන් වහන්සේගේ සිත ගැන ඉගියක් දැනෙනවා. රහතන් වහන්සේට පුළුවන්, දැන් පවතින යථාර්ථය සමග රැඳී සිටින්න. උන්වහන්සේ සිතින් අහිලාප ඔස්සේ ගමන් නරන්නේ නැහැ. වර්තමානයේ පවතින තත්ත්‍ය සමග රැඳී සිටිනවා.

බාලුජුරිය : ඇයි අපට යථාර්ථයෙහි පිහිටා සිටින්නට බැරි ? ඒ තාශ්ණාව නිසායි. අහිලාප මවන්නේ, තාශ්ණාවයි. තාශ්ණාව පහ කළ සිතට පුළුවන් යථාර්ථයෙහි පිහිටා සිටින්න.

ඔබ දන්නවා ද “පාථ්‍රග්‍රන්තන” යන වචනයෙහි අර්ථය? පාථ්‍රග්‍රන්තන කියන්නේ, “කපා වෙන් කර ගත්” ලැබූ වෙන් කර ගත් ජනයා යනුයි. විශ්වයේ සමස්තතාවෙන් “මම” යැයි කොටසක් වෙන් කර ගත් පුද්ගලයා ඉන් පාථ්‍රග්‍රන්තන වෙනවා.

දීමුතු : රහතන් වහන්සේ, සිතෙන් පිහිටා සිටින්නේ සමස්තතාවෙහියි. අපට මෙයින් පැහැදිලි වෙනවා. උන්වහන්සේ “මම” යැයි කැබැලේලක් සමස්තයෙන් වෙන් කර ගෙන නැහැ.

බාලුජුරිය : අපේ පාථ්‍රග්‍රන්තන සිතෙහි තව ස්වභාවයක් වන්නේ අපේ සිතිම ඔුවගත ව පැවතීමයි. එක්කො යමෙක් හොඳයි; නැත්තම් නරකයි. එක්කො යමෙක් ආතමාර්ථකාමියි; නැත්තම් පරාර්ථකාමියි.

එත්තර සිතක් ඇති පුද්ගලයා පරාර්ථකාමී නොවෙයි; ආතමාර්ථකාමී ද නොවෙයි. පින්වන්තයෙක් නොවෙයි; පවිකාරයෙක් ද නොවෙයි. යහපත් මනුෂ්‍යයෙක් නොවෙයි; නරක මනුෂ්‍යයෙක් ද නොවෙයි.

මෙහෙම පින - පව, යහපත - අයහපත, ආතමාර්ථය - පරාර්ථය යනුවෙන් බෙදීමක් ස්වභාව ධර්මයෙහි නැහැ. මේවා මිනිසුන් සිතින් මවා ගත් අගැයීම්. රහත් සිත සියලු සමාජ මානවලින් ඉහළ තත්ත්‍යකයි තිබෙන්නේ.

දීමුතු : රහතන් වහන්සේ වෙත ආපසු අප පැමිණියෙයාත්; උන්වහන්සේ පවි නොකරන බව නම් පැහැදිලියි. උන්වහන්සේ පින් කරනවා ද?

බාලසුරිය : යථාර්ථය දකින සිතට පින් යනුවෙන් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. එන කියන්නේ සිතෙන් මවා ගත් සංකල්පයක්. සියලු සංකල්පවලින් නිදහස් සිත, කෙතරම් ප්‍රිය ව්‍යුත් පින් පවි වැනි සංකල්ප යළි ගුහණය කරන්නේ නැහැ.

නමුත්, මෙයින් තේරුම් ගත්ත එපා, උත්තර සිතට පත් කැනැඩ්කා යහපත් ක්‍රියා කරන්නේ නැහැ යනුවෙන්. ඔහු ඒවා කළ යුත්ත ලෙස දකිනවා විනා, පින් භැරියට දකින්නේ නැහැ. කළ යුත්ත කරනවා. එපමණයි.

දීමූතු : හොඳ නරක විනිශ්චය අතර අපේ සිත දේශලනය වෙනවා. “දෙම් දේශ් නොදෙම් දේශ්” “ආත්මාර්ථකාම් වෙම් දේශ් පර්ථකාම් වෙම් දේශ්” යනුවෙන් අප තුළ වික්‍රීතතා ඇති වෙනවා.

බාලසුරිය : රට හේතුව යථාර්ථය නොදැකීමයි. මා කැමට අහර වේල අතට ගත් විට, මා වෙත පැමිණෙනවා, දින ගණනක් කුස ගින්නෙන් පෙළන යමෙක්. ඔහුගේ කුසගින්නෙහි දැඩි බව දකින මම අතට ගත් අහර වේල ඔහුට දෙනවා. එන ගැන එහි අල්ප මාත්‍ර හැගුමක් නැහැ. මා කම්ලේ ගුද්ධ ක්‍රියාවක්.

දීමූතු : තව දුරටත් ගුද්ධ ක්‍රියාව පැහැදිලි කරන්න.

බාලසුරිය : ගුද්ධ ක්‍රියාව කියන්නේ ස්වභාව ධර්මය ඔබෙන් ඉල්ලා සිටින ක්‍රියාවයි. මට වඩා කුසගිනි පුද්ගලයාට මගේ ආහර වේල දෙන්නැයි ස්වභාව ධර්මය ඉල්ලනවා. අදින ඇදුම කිලිටි වුනාම එය සෝදා ගන්නැයි ඒ ඇදුම ඉල්ලා සිටිනවා. කාමරය අපිරිසිදු වුනාම, තමා අතුගා පිරිසිදු කරන්නැයි එය ඉල්ලා සිටිනවා. ඒ ස්වභාවික ක්‍රියාවයි, අප ගුද්ධ ක්‍රියාව කියන්නේ.

දීමූතු : දුන් මට වැටහෙනවා, රහතන් වහන්සේලාට තිබෙන්නේ ක්‍රියා සිත්ය යන්නෙහි තේරුම. උත්වහන්සේලා කළ යුත්ත දුටු විට කරනවා, “මම හොඳ කරම්” “මම පිනක් කරම්” ආදි කිසිම වේතනාවකින් තොරවී.

බාලසුරිය : ගුද්ධ ක්‍රියාවක කිසිම ලාභ අපේක්ෂාවක් නැහැ. මිනිසුන්ගේ ප්‍රංශාව ලැබුන් නොලැබුණත්, එය ගණන් ගැනීමක් එහි නැහැ.

දීමුතු : අද අප විමසා බැලුවේ රහන් වහන්සේගේ වින්ත ස්වභාවය ගැනයි. අප දුටුවා, ඒ වෙනුවට තමා තුළ පවතින මේ සිතෙහි ස්වභාවය දුන ගැනීමයි, වැදගත් වන්නේ. මේ සිත දකින විට, උත්තර සිත පිළිබඳ යම් යම් වැටහිම් සිදුවන්නට පටන් ගන්නවා. අවසාන වශයෙන් බාලසුරිය මහකාණෙනි, මබට කියන්න දෙයක් තිබෙනවා ද?

බාලසුරිය : උත්තර සිත දකින්නේ.

15

ප්‍රේත්‍ය විස්ත්‍රීව

දිමුතු රුවන් පියසේන : අද “අසිරිමත් බුදු වදන්” මේ වැඩ සටහනින්, ප්‍රේක්ෂක මහතෙකු විසින අසා ඇති ප්‍රශ්නයක් විමසා බැලීමට අප තීරණය කළා.

“බුදු දහමේ ප්‍රේතයන් යනුවෙන් හැඳින්වෙන සකු විශේෂය කවුරු ද? ඔවුන්ගේ ස්වභාවය කෙසේ ද? පින් අනුමෝදනය කිරීමෙන්, ඔවුන් ප්‍රේත ආත්මයෙන් මිදිවිය හැකිද?

අපි මේ ප්‍රශ්නය විමසා බලමු.

බාලස්සරිය : මම ප්‍රත්‍යාසයෙන් දන්නේ නැහැ, ප්‍රේතයන් සැබැවින් ම සිටිනවා ද කියා. පතපොතේ හා ත්‍රිපිටකයේ ප්‍රේතයන් ගැන සඳහන් වෙනවා. ඉතින් ප්‍රේතයන් සිටින්නත් පූජාවන්. නොසිටින්නටත් පූජාවන්. නමුත් අපට මෙහිදී ධර්මානුඛුල ව “ප්‍රේත” යන කවුරුන්දයි විමසා බැලිය හැකියි. අප මෙහි කරන සාකච්ඡාව ප්‍රත්‍යාස ගෝවර විය යුතුයි. ප්‍රේතයන් සිටිනවායි මා මෙහි කිවොත් එය මෙගේ විශ්වාසයක් පමණයි. ධර්මයෙහි දී අප විශ්වාස වද්දා ගන්නේ නැහැ.

දිමුතු : ප්‍රශ්නකරු අසනවා, ප්‍රේතයන්ගේ ස්වභාවය කෙබඳ ද කියලා.

බාලසුරිය : ප්‍රත්‍යාක්ෂ ගෝවර නොවන දෙයක ස්වභාවය කියන්නේ කොහොමද? ඔහු නම ප්‍රේත වස්තු විමාන බැනී පොත්වල සඳහන් වන ප්‍රේතයන්ගේ ස්වභාවය කිව හැකියි.

ඡ්‍රේවිතය පුරාම කුසඟින්නෙන් පෙළෙන ප්‍රේතයන් ගැන එහි සඳහන් වෙනවා. සමහරු දූඩ් පිපාසයෙන් පෙළෙනවා. එවැනි පිපාසයෙන් පෙළෙන ප්‍රේතයන් ගතට දුම්මත්, ඔවුන්ට එහි වතුර බේ, පිපාසය සංසිදුවා ගන්න බැහැ. මක්නිසාද කිවවොත්, උගුර ඉදිකටු සිදුරක් තරම් හිනියි.

ජ්‍රේව්ත් වේදදී පවිකාර පහත් ඡ්‍රේවිත ගත කරන අය, මරණීන් පසු ප්‍රේත ආතමවල උපදින බව ද ඒවායේ සඳහන් වෙනවා.

දිමුතු : ප්‍රේත කියා ජ්‍රේව කොට්ඨාගයක් නැත්තම්, මෙහෙම විස්තර ඇත්තේ කොහොමද? එහි කුමක් හෝ සත්‍යයක් තිබෙන්න බැරදී?

බාලසුරිය : ප්‍රේතයන් යනු මිනිස් සිතෙහි පහළ වන පාපකාරී, පහත් මනෝභාව මගින් ගොඩ නැගුණ පුද්ගල ස්වභාව විය හැකියි, මට හිතෙනවා. ඒ අනුව ප්‍රේත වස්තු යන ගුණයෙහි විස්තර කෙරෙන්නේ, පරලෝකයේ වෙශෙන පුද්ගල සමූහයකට වඩා මෙලොව අප අතර වෙශෙන පුද්ගල කොට්ඨාග ලෙස තෝරු ගැනීම විද්‍යාත්මකයි.

දින් බලන්න, මාංග අනුහවයට භරිම කැදර පුද්ගලයන් සිටිනවා. තමාට මස් නැතුව කන්න බැහැයි කියන අය සිටිනවා. මා දැක ඇති මිනිසේක් මාංග අනුහවයට කොතරම් ගිෂ්ව සිටියා ද යත්, ඔහු අමු ගව මස් කනවා. දින් එවැනි මාංග ආභාරයට කැදර පුද්ගලයා එක්තරා ආකාරයකින් ප්‍රේතයෙකියි කීම තිවැරදියි.

දිමුතු : සිංහල භාෂා ව්‍යවහාරයේ “ප්‍රේත” යන්න “කැදර” යන අර්ථයෙන් ද භාවිතය වෙනවා.

බාලසුරිය : අර පිපාසය නොසන්සිදෙන ප්‍රේතයා සංකේතවත් කරන්නේ කොපමණ සැප සම්පත් ලැබුවත් ලෝභකම නොසන්සිදෙන මනුෂ්‍ය මනෝභාවයයි. අප බොහෝ දෙනා තුළ මේ ප්‍රේතයා සිටිනවා තෝදී?

ඇත්ත්තම බොහෝ මිනිසුන් කුළ ප්‍රේතයෝ ඉන්නවා. හිතන්න සුරාවට ලොල්ව, ඇබැහුව, තමා උපයන මුදල් දරු

පවුල රැකිමට ගොදනු වෙනුවට, උදේශී සිට රාත්‍රී වන තුරු තීමට වැය කරන පුද්ගලයකු පිළිබඳව, මහු තව දුරටත් මනුෂ්‍යයෙක් නොවේයි

දීමූතු : ඔබ කියන්නේ, පුද්ගලයන් තුළ මනුෂ්‍යවය පිරිහෙන විට, ඔවුන් තුළ ප්‍රේත ගති මතු වෙනවා කියලයි.

බාලසුරිය : ප්‍රේත ගතියයි, පුද්ගලයා පෙරේතයකු කරන්නේ. ඔබ දැක්වා ඇති අපිරිසිදුකමේ අත්තයට ගිය මිනිස්සු. ඔවුන් නාත්තේ තැහැඟ මුහුණ කට සෝදන්නේ තැහැඟ. ඉන්න තැනා පිරිසිදු කර ගන්නේ තැහැඟ. එවැන්නෙක් ප්‍රේත තත්ත්‍යටම පිරිහිලා.

තව ස්ත්‍රී ලෝල ප්‍රේතයෝ සිටිනවා. නොසන්සිදෙන කාම ආභාවන්, ස්ත්‍රීන්ගේ පහස සොයමින් යන පුද්ගලයෝ සිටිනවා. ස්ත්‍රී ලෝලතය මානසික රෝගයක් තරම් වූ විකාතියක්. ප්‍රේතයන්ගේ ස්වභාවය දුක් විදිමයි. තම බිරිදිගෙන් සංතාපේත නොවී, නොයෙක් අනියම් සම්බන්ධතා ගොඩ නගා ගන්නා පුද්ගලයා ජ්වත්වන්නේ දුක් ගිණුරින් දැව් ද්‍රව්‍යී.

දීමූතු : අප තුළ මේ ප්‍රේත වරිත ගොඩ නැගෙන්නේ කොහොමද?

බාලසුරිය : පාපයෙහි ගැලීමෙන්. සියලු පාප පැන නගින්නේ ලෝහ්, ද්වේෂ, මෝහ යන මූල තුනෙන්. යමෙකු යමකට ප්‍රමාණය ඉක්මවා ලෝහයෙන් බැඳෙන විට, ප්‍රේත වරිතයක් ගොඩ නැගෙන සැටි පැහැදිලියි.

අප පෙර කතා කළා, සුරා ලොලනුය, හා ස්ත්‍රී ලෝලනුය, ඒ වෙශේම තම ඉඩම් කඩම්වලට, ගේදාරට, වස්තුවට සීමාන්තිකව ලෝහ වන විටත්. ප්‍රේත වරිත ගොඩ නැගෙනවා.

දීමූතු : ද්වේෂය තුළින් ගොඩ නැගෙන වරිත කොහොමද?

බාලසුරිය : ද්වේෂය කියන්නේ, වෙරය, කෙර්දය, පළු ගැනීම යන වෙතනා වලින් නිතරෝම පෙළීමයි. මෙහෙම වෙරයෙන් ක්‍රියා කරන අය තුළ ගොඩ නැගෙන වරිත ජන ව්‍යවහාරයේ භැඳින්වෙන්නේ, යක්ෂ, යනුවෙන්. ඔවුන් ද ප්‍රේත කොට්ඨාගයක්. නාපුරු මිනිසා තුළ අප දකිනවා, යක්ෂයෙකු. වෙරයෙන් පෙළෙන්න පෙළෙන්න මනුෂ්‍ය ගුණය යටපත් කර ගෙන යක්ෂයක් මතු වෙනවා.

දීමූතු : මෝහයෙන් පහළ වන ප්‍රේත වරිත මොනවා ද?

බාලපූරිය : මෝහය කියන්නේ යම් මුලාවකින් වසගවීමයි. මිනිස්සු බලකාමයෙන් වසග වෙනවා. යම් යම් සුඩ ආස්වාද වලින් වසග වෙනවා. සංගිතය, නර්තනය, වැනි කලා තුළින් ද මිනිසුන් මෝහයට පත් වෙනවා.

දීමූතු : අප පොචි කාලේ රේට බටනලා වාදනය කරන කොට දෙමාපියන් කියනවා, රේට බටනලා හඩ ඇසෙන විට මෝහිණිය එන්න පුළුවන් කියලා. සංගිතයට, නැගුමට වසග ව ජ්වත් වූ ස්ථින් මෝහිණියන් වෙනවා කියලත් වැඩිහිටියන් කියනු අප අසා තිබෙනවා.

බාලපූරිය : සංගිතය, නර්තනය, කලාව හොඳයි. නමුත් එහි රසාස්වාදයෙන් අගතියට ගොස්, ඉන් මානසික වසගයකට හසු වුනොත් තමාගේ නිර්මල විද්‍යාතය ඉන් යටපත් වෙනවා.

මෙහිදි ඉතා වැදගත් මිනිස් සිත පත්වන සතර අගති සිහිපත් කර ගැනීම. බුදුන් වහන්සේ පෙන්වා දුන්නා මිනිසුන් ජන්‍යයෙන් - එනම් ප්‍රමාණය ඉක්මවා යම් යම් දේට කැමති වීමෙන්, අගතියට යන බව. ද්වේෂය, හය, මෝහය යනු අනෙක් අගතියි.

ප්‍රේතභාවයට පත් වන්නේ, විවිධ දේවල් ගතියට ගිය මිනිසුන්.

දීමූතු : මට වැටහෙන්න්, අගතියට යනවා කියන්නේ සිතේ සමබරතාව නැති වී, යම් ක්ලේෂ පැත්තකට වර්ධනය වීමයි. එය මානසික විකාශිතයක්.

මා අහන්න කැමතියි, මේ මාතාකාව හා සම්බන්ධ තව ප්‍රශ්නයක්.

දෙව්වරු සිටිනවා කියලා ඔබ පිළිගන්නවා ද?

බාලපූරිය : පිළිතුර : මා දන්නේ නැහැ. මගේ ප්‍රත්‍යාස්‍යයට එය ද විෂය වන්නේ නැහැ. දෙව්වරුන් සිටිනවා නම්, ඔවුන් සිටින්නේ මිනිසුන් අතරයි. දේට වරිත ඇති මිනිසුන් සමාජයෙහි වෙශෙනවා. ඔවුන් හැම අතින්ම යහපත් වූවන්, පුණුණායට බරයි, කරුණාව, දායාව හා මෙත්‍යයෙන් ඔවුන් පිරිලා. ඔවුන් උතුම් ගණවලින්

බැබලෙනවා. මේ දේව වරිතයි.

දීම්තු : ඇත්තටම එබදු මිනිසුන්, දේවතයෙන් සළකනවා. මා අහල තියෙනවා, එවැනි අය ගැන මිනිසුන් “මහු මිනිසෙක් තොවෙයි, දෙවියෙක්” කියලා කියනවා.

බාලසුරිය : ප්‍රශ්නකරු අසනවා, ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීමෙන් ඔවුන් ඒ තත්ත්ත්වයෙන් මූදවා ගත හැකි ද කියලා.

බාලසුරිය : මෙහිදී පින් අනුමෝදන් කිරීම යනු සැබවින් ම කුමක්දයි අප වටහා ගත යුතුයි. “අනුමෝදති” යන පාලි වචනයේ තේරුම “අනුව සතුවු වෙයි” යනුයි.

පහත් මානසික තත්ත්ත්වයෙන් මිදිමේ පළමුවන පියවර ප්‍රත්‍යානුමෝදනයයි. හිතමු, යම් මසුරු ප්‍රේත වරිතයකින් යුත්ත මිනිසෙක් සිටිනවා කියලා. නැති බැරි අයෙකුට දීමට මහුගේ සිත නැමෙන්නේ නැහැ. දිනක් මහු දකිනවා. යමෙකු නැති බැරි මිනිසෙකුට යමක් - මූදලක් හෝ ආහාර - වේලක් දෙනවා. ඒ අසරණය මහත් සතුටට පැමිණෙන සැරිත් මහු දකිනවා. අර මසුරු පුද්ගලයා තුළ මේ පරිත්‍යාග ක්‍රියාව දැකීමෙන්, සතුටක් ඇති වෙනවා. ඒ සමඟ මොහොත්කට හෝ මහුගේ මසුරු මළ සිදි යනවා. එයයි, ප්‍රත්‍යානුමෝදනය කියන්නේ.

හොඳ මිනිසුන් කරන හොඳ වැඩ දැක, අපට ද සතුට හා ප්‍රසාදය උපදාවා ගත හැකියි. එයින් ඒ යහපත් ක්‍රියා සිත අප තුළත් පහළ වෙනවා. ඒ හේතුවෙන් අප තුළ යම් සාරු මානසික තත්ත්ත්වක් තිබුණා නම් එය ප්‍රහින වෙනවා.

දීම්තු : ඔබ එහෙම කියන කොට, මට හිතෙනවා, පින් වැඩික් දක සතුවු වන්න බැරි නම් එතැනු අනුමෝදනය සිදු වන්නේ නැහැ කියලා. අනුමෝදනයට කැමත්තක් යමෙකුට නැත්තම් එය සිදුවන්නේ නැහැ.

බාලසුරිය : ඔබ හරි. අනුමෝදනය ස්වඛ්‍යාච්ඡාවෙන් සිදු කර ගත යුතු දෙයක්. අප තමන්ගෙන් අසා ගතිමු, කුවුරු හෝ යහපත් ක්‍රියාවක් කරනු දක්කාම තමන් තුළ මහත් සතුටක් හා ප්‍රසාදයක් පහළ වෙනවා ද?

අනුත් යහපත කරනු දැක සතුවූ වීමත් පිනක්.

දිමුතු : ඔබ කියන්නේ, ප්‍රේතයන්, යක්ෂයන්, දෙවියන් අපේ විත්ත සන්තානයෙහි ගොඩ නැගෙන උප පොරුෂ බවයි. මරණීන් පසු එවැනි භුත කොට්ඨාං සිටින බව ඔබ දන්නේ නැහැ.

දන් මට මෙහෙම හිතෙනවා. අපි මොහොතකට සිතම්, මිනිසුන් මිය ගියාට පසු, ඇතමුන් ප්‍රේතයන්, ඇතමුන් යක්ෂයන්, ඇතමුන් දෙවිවරුන් වෙනවා කියලා. එහෙම වෙනවා නම්, එසේ වන්නේ, තමා තුළ ගොඩ නාග ගන්නා මිනිස්සු මරණයෙන් පසු ප්‍රේතයන් වෙනවා. දේව වරිත ගොඩනාග ගන්නා මිනිසුන් මරණයෙන් පසු දෙවිවරුන් වෙනවා.

බාලසුරිය : ප්‍රනාරුත්ස්ථියක් තිබෙනවා නම්, ඔබ කිසු දේ සතාව වන්නට පුළුවන්. තමා ගොඩනාග ගන්නා වියානයයි, තමාගේ අනාගතය තීරණය කරන්නේ. දනට ඔබ තුළ කවර ආකාරයේ වියානයක් තිබෙනවා ද, ඔබේ අනාගතය ඒ අනුව ගොඩ නැගෙනවා ඇති.

16

මාර් පාඨයෙන් නිදුහිසී

දිමුතු රුවන් පියසේන : මේ වැඩ සටහනින් විමසා බැලීමට අප අද බුදු රජාතානන් වහන්සේ කළ විශේෂ ප්‍රකාශයක් තෝරා ගත්තා.

මානස සූත්‍රයේ දී බුදුරජාතානන් වහන්සේ මෙහෙම පවසනවා : “රුප, ගබ්ද, ගණ, රස හා ස්ථරු කෙරෙහි මට ඇල්මක් තැත.”

අපි කොහොම ද මේ බුදු වදන තෝරුම් ගන්නේ ?

ඒ. එස්. බාලපුරිය : මාර සංයුත්තයේ මානස සූත්‍රයෙහි දැක්වෙන ආකාරයට, දිනක් මාරයා බුදුන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිට, කියනවා.

“මගේ පාඨයෙන් ඔබ අල්ලා ගනිමි” කියලා.

එවිට බුදුන් වහන්සේ ඔබ පෙර කියු වදන පවසනවා.

“රුප, ගබ්ද, ගණ, රස හා ස්ථරු කෙරෙහි මට ඇල්මක් තැත.”

මෙහි මතුපිට අරුත පැහැදිලියි. මාරයාගේ පාඨය සැදී තිබෙන්නේ රුප කාමය, ගබ්ද කාමය, ගණ කාමය, රස කාමය, ස්ථරු කාමය මගින්. ඉදින් යමෙක් ඒ පංච කාම ඉක්මවා සිටිය දී, ඔහු මාර පාඨයට හසු වන්නේ තැහැ.

දිමුතු : සැබවින් ම මාර පාඨය කියා දෙයක් තිබෙනවා ද? තමා මාර පාඨයට හසුව සිටින බව කෙනෙකු දත් ගන්නේ කොහොමද?

බාලපූරිය : මාර පාඨය කියන්නේ, ලෝකයට ඇති මානසික බන්ධනයයි. ඔබට පෙනෙනවාද ඔබ ලෝකයට බැඳී ඇති ආකාරය? අපි හිමු, ඔබට රෝගාධයක් ඇති වෙනවා. ඔබට වෙදා පරීක්ෂණයකට හාජනය කර බලා වෙදාවරයා කියනානවා “ඔබට තව ජ්වත්වන්න තියෙන්නේ” තව මාසයයි” කියලා. ඉන් දුකක් ඇති වෙනවා. ඒ කුමක් නිසාද, ලෝකයට හා හවයට ඔබේ ඇති බන්ධනය නිසායි.

බන්ධනය සිදු වන්නේ තාප්තාව හේතු කොට ගෙන. දැන් කුමක් ද මේ තාප්තාව කියන්නේ? තාප්තාව සම්පව බලන විට පෙනෙනවා එය රුපයට ඇති ඇල්ම, ගබායට ඇති ඇල්ම, ගෙධයට ඇති ඇල්ම, රසට ඇති ඇල්ම හා ස්පර්ශයට ඇති ඇල්ම බව. ඒ ඇල්ම පහ කළ සිත ලෝකයේ කිසිවකට බැඳෙන්නේ නැහැ.

දිමුතු : ලෝකය අපමණ දුක් ගැහැවවලින් ගහණයි. එසේ තිබියදීත්, මිනිසුන් මේ ජ්විත ගමන යනවා. සියලු දුක් ගැහැව විද ගෙන මුවුන් ජ්වත් වෙනවා. ඇයි මේ ?

බාලපූරිය : ඔබ දුක් ඇති ඉතා දුෂ්කර වැඩ කරමින් ජ්වත් වන මිනිසුන්. ඇයි එහෙම වැඩ කරන්නේ? දුවස අවසානයේ ලැබෙන සුඩ මුදල නිසායි. මුදලයි, අහිප්‍රේරණය; පොළඹවන වේතනාව. දුක් ගැහැරින් පිරි ජ්විත ගමන යැමුව අප පොළඹවන අහිප්‍රේරණය තාප්තාවයි. තාප්තාව මෝටර රථයට ඉක්නය වගයි.

තාප්තාව මවා පානවා, මේ රුප අයත් කර ගැනීමෙන් මෙබදු ආස්ථාදයක් ලැබිය හැකිය කියලා. ඒ තාප්තාව මවා පාන ආස්ථාදය ලබා ගැනීමට මිනිසා කියා කරනවා, හරියට මිරිගුව කරා දුව යන මුවෙකු වගේ. කොපමණ දුව හියත් මිරිගුව එතැනු නැහැ. එය තව ඉදිරියට යනවා. පංචකාමය අවසානයෙහි හිසේ.

දිමුතු : රුපය කියන්නේ කුමක්දිය තවම මට පැහැදිලි නැහැ.

බාලපූරිය : මා ඉදිරියෙහි තිබෙන මේසය භෞතික වස්තුවක්. එය දකින කොට එහි ප්‍රතිඵ්‍ලිම්හයක් මා තුළ ගොඩ නැගෙනවා. මනසෙහි ගොඩනැගුණ ඒ ප්‍රතිඵ්‍ලිම්හය රුපයක්. අපේ සිත් තුළ ලක්ෂ සංඛ්‍යාත රුප ගොඩගැසී තියෙනවා. දාගෘහ රුප, ගබා රුප, රස රුප ආදියත් ඒවා නිසා ඇතිවූ සිතුවිලි, සංකල්ප, දාශ්‍රී යන

සියල්ල රුපයි.

සිත ක්‍රියා කරන්නේ මේ රුප සමූහය තුළින්. සිතන්නේ රුප සමූහයක් තුළින්. සිත පවතින්නේ රුප ලෝකයේයි.

දීමුතු : මබ කියනවා, රුප ලෝකය තුළ සිත සැරිසරණ බව. මෙහි ඇති ගැටළුව කුමක්ද?

බාලසුරිය : රුපයක් ග්‍රහණය කර දිගටම සිටින්න බැහැ. එය වෙනස් වෙනවා; දිරාපත් වෙනවා. නිත්‍යය කියා ග්‍රහණය කර සිටි දේ වෙනස් වන විට, ගොකය ඇති වෙනවා.

ග්‍රහණය කර ගත් රුපයෙන් තමා අපේක්ෂා කළ ආස්ථාදය, ප්‍රිතිය නොලැබෙන විට ද ගොකය ඇති වෙනවා.

සැම රුපයක් ම සිතට පිබනයක්. ඇත්ත වශයෙන් ම රුප අතර සැරිසැරීම හේතුවෙන් අපේ සිත විඩාවට පත්වයි තිබෙන්නේ.

දීමුතු : මේ රුප ලෝකයෙන් සිත නිදහස් කර ගත හැකි ද?

බාලසුරිය : රුප ලෝකයෙන් පිටත පැමිණියා ම තිබෙන්නේ අනන්ත අවකාශයයි. මෙය තේරුම් ගැනීම පහසුයි. විශ්වය යනු කුමක්ද යනුවෙන් දැකිමෙන්. විශ්වය සැදී තිබෙන්නේ. ද්‍රව්‍යයෙන් හා අවකාශයෙන්. රාත්‍රී අහස බලන විට අපට පෙනෙනවා, ග්‍රහ, තාරකා, ක්ෂේර පරිය ආදිය. මේ විශ්වයේ ද්‍රව්‍ය කොටසයි. නමුත් විශ්වය සියයට 99.9 ක් ම ගුනා අවකාශයයි. අවකාශය අනන්තයි. පරමාණුවක් ගත්තාමත් එහි ගුනා අවකාශය සියයට 99.9 සි.

නමුත් අපේ සිතේ අවකාශය අප රුප, සංකල්ප සිතුවිලි හා මතකවලින් පුරවා ගෙන සිටිනවා. අපේ සියලු මානසික ගැටළු, පිඩා, දුක, ගොකය, ගැටුම්, සැදී තිබෙන්නේ රුප හේතුවෙන්.

දැන් සිතේ පවතින මේ රුප ලෝකයෙන් පිටතට එනවා කියන්නේ, ගුනා අවකාශය කරා පැමිණීමයි. මානසික නිදහස ඇත්තේ අවකාශයෙහියි.

අවකාශයෙහි කිසිවක් නැහැ; රුප හා සංකල්ප නැහැ; ජය, ගංකා, ආතත් නැහැ. මා අනාගතයේ මෙහෙම විය යුතුයි යන නවය නැහැ. මට මේ දේ එපාය යන විභවයන් නැහැ.

අවකාශයෙහි ඉපදීම නැහැ; ජරාවට යැම නැහැ. මරණය නැහැ.

මේ අවකාශයට ඇතුළතින් විවෘත වීම ඉතා අවශ්‍යයි.

දීමූතු : කොහොම ද සිත අවකාශයට විවෘත වන්නේ ?

බාලසුරිය : සිතෙහි පිරි ඇති රුප අත හැරීමෙන්. රුපවල අනිත්‍යතාව, අනාත්මය, දුක් සහිත බව දැකිමෙන්.

ඡ්‍රේචියේ උසස්ම දේ නම්; සතුට, සාමය, සැනසිල්ල හා සැහැල්ලුවයි. නමුත් අපේ මානසික ක්‍රියාකාරීතිය තුළ, විශ්‍යානය තුළ, සතුට, සාමය, සැනසිල්ල තීනයි.

සැබැ සතුට, සාමය, සැනසිල්ල හා සැහැල්ලුව පවතින්නේ, සිතුවිලිවලින් පිටත පැමිණියාම තිබෙන අවකාශයෙහියි.

දීමූතු : ඔබ කියනවා, රුප ලෝකයෙහි දුක තිබෙනවා කියලා. නමුත් අනෙක් අතට කෙනෙකුට කිව හැකියි, රුප ලෝකයෙහි සැපන් තිබෙනවා කියලා.

බාලසුරිය : අවකාශයෙහි සැපන් නැහැ; දුකන් නැහැ. ඔබ දන්නවා ද, සැප හා දුක එකිනෙකට සම්බන්ධයි කියලා? පංචකාමය නේදා, ඔබ සැපයි කියන්නේ?

පංච කාමයෙහි ගැලෙන්න ගැලෙන්න, අනෙක් පැත්තෙන් දුක ද ඇති වෙනවා. කාමයට සංවේදී වන තරමට ම සිත දුකට ද සංවේදී වෙනවා. ඒ නිසායි, කාමයෙහි ආස්ථාදය සොයන මිනිසුන්ගේ සිතෙහි සතුට නැත්තේ. පංචකාමය තුළින් ඡ්‍රේචියෙහි සතුට ලබන්න බැහැ.

දීමූතු : දන් මෙයට සවන් දෙන කෙනෙකු මෙහෙම අහන්න පූර්වත්න්. රුප, ගබාද, ගනු, රස හා ස්පර්ශයෙහි ආස්ථාදය අත හැරියාම මොකක්ද ඡ්‍රේචියෙහි ඉතුරු වන්නේ? එවිට, ඡ්‍රේචිය ගුනන්‍යාගාරයක් වගේ හිසේ. ඔබ කියන්නේ හිසේ ඡ්‍රේචියක් ගත කරන්න කියලා ද?

බාලසුරිය : මම මෙහෙම අසන්නම්. රුප, වේදනා, සංයු, සංඛාර, විශ්‍යානවලින් සිත පූර්වා තබා ගෙන ගත කරන ඡ්‍රේචිය තුළ සතුට, සාමය, සැනසිල්ල, තිබෙනවා ද?

අැත්තට රුපවලින් සිත පුරවා ගන්නට, ගන්නට තිබෙන්නේ අසහනය, වික්‍රීතිතතාව හා පිචිනය.

ඒවා ඉවත් කළාම දැනෙන සැහැල්ලුව හා නිදහස කෙතරම් ද?

ඩූගු දහමෙහි මේ රුප ලෝකය මරණයෙහි රජධන ලෙසයි, සළකන්නේ. මේ අප ජ්වත්වන්නේ රණීය තලයෙහියි.

දීමුතු : නිවන අමෘතය ලෙස බුදුන් වහන්සේ බොහෝ විට පවසා තිබෙනවා, මිනිසාට අමරණීය විය හැකි ද?

බාලසුරිය : මරණයෙහි කායික තලයක් තිබෙනවා; මානසික තලයක් තිබෙනවා. කයෙහි බිඳවැටීම කායික තලයේ සිදුවන මරණයයි.

වර්තමාන අපේ පුහුදුන් සිත තිබෙන්නේ, මරණයෙහි මානසික තලයෙහියි.

කායික මරණයන් මේදිමක් නැහැ; 'නකී ජාතස්ස අමරණ' එය පැහැදිලියි. එය ගැටළුවක් ද නොවෙයි. සිත විසිනුයි, මරණය ගැටළුවක්, දුකක් බවට පත් කරන්නේ.

මිය යන තැනැත්තා උපදේශවන්නේ සිතයි. ඔබ සිතනවා නේද ? "මම" ජ්වත් වෙනවා කියලා. ජ්වත්වන්නා මෙන්ම මිය යන්නාත් "මම" යි. එහෙත් "මම" යනු සිතෙන් හඳු ගත් සංයුතක්. දැන් බලන්න, "මම" නැති බව, සිහියෙන් දුටුවාම, මෙහි මිය යන්නට සතුයෙක් නැහැ. පැහැදිලිද?

අමරණීය විය හැක්කේ, "මම" යන සංයුත්වෙන් යථාර්ථයට අවදිවීමෙන්. මිය යන්නෙකු නැති තැන මරණයක් කොයින්ද?

මිය යන්නා නැති ව ගිය තැනයි, අමරණීය තලය විවර වන්නේ. ඒ අමරණීය තලයයි, නිර්වාණය

දීමුතු : ඔබ පෙන්වා දෙන්නේ, මරණ සංයුත නැති තැන මරණය අත්ද්කීමක් සිදුවන්නේ නැහැ කියලයි.

බාලසුරිය : අප මේ පෙන්වා දුන්නේ, අවකාශයෙහි මරණ සංයුත නැති බවයි. එහි තිබෙන්නේ, සංස්කාරවලින් හා වියුනයෙන්

නිදහස් වූ තිරමල සිහිය පමණයි. එය මරණය ඉක්මවා පවතින තලයක්.

දිමුතු : ඔබ මේ සාකච්ඡාවෙහි අවධාරණය කළ අවකාශය තිරවාණය ම තේදි?

බාලසුරිය : මා කිවා, රැප ලෝකයට, රැප, ගබිද, ගනඩ, රස ස්පර්ග විෂීන් සඳුන රැප ලෝකයට අප බැඳී සිටින්නේ තෘප්තාව නිසා බව.

අප ඉහත දැක්වූ පායයෙහි බුදුන් වහන්සේ කියන්නේ, රැප ලෝකයෙන් නිදහස වූ තමන් වහන්සේ මාර පාඨයෙන් ද නිදහස් බවයි.

රැපය පස් ආකාරයයි. රැප-රැප, ගබිද රැප, ගන්ධ රැප, රස රැප, හා ස්පර්ග රැප. මේ සියලු රැපවලට ඇති රාගය අත්හළ තැන මරණය තැහැ; මැරෙන්නට පුද්ගලයෙක්ද තැහැ.

තමාගේ කර්මය තමාට දැනු ගත් හැකි දී?

දිමුතු රුවන් පියසේන : අදත් මේ වැඩ සහභාගින් බලාපොරොත්තු වන්නේ, ප්‍රේක්ෂක ඔබ විසින් අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු දීමයි. අද සාකච්ඡාවට අප තෝරා ගත්තා මේ ප්‍රශ්නය :

“යම් සිද්ධියක් තමාට වුනාම එය සිදු වුනේ තමාගේ කර්මයෙන් දුයි අපට දැන ගත්තා ප්‍රශ්නවන්ද?”

අපි ඒ ප්‍රශ්නය විමසා බලමු

ඒ. එස්. බාලපූරිය : යම් සිද්ධියක් තමාට වුනාම එය සිදු වුනේ තමාගේ කර්මයෙන්දුයි අපට දැන ගත්තා ප්‍රශ්නවන්ද? පිළිතුර : ඔවුන් දැන ගත්තා ප්‍රශ්නවන්.

දිමුතු : කොහොම ද එහෙම දැන ගත්තා ප්‍රශ්නවන් වන්නේ ?

බාලපූරිය : පළමු කොටම අප දැන ගත්තට ඕනෑ, හැම දෙයක් ම කර්මයෙන් සිදුවන්නේ නැති බව. ජ්වලයේ වැඩි දේ සිදුවන්නේ, කර්මයට අදාළ නැති වෙනත් හේතුවලින්. ලෝකයෙහි සිදුවන දේ, නියාම ධර්ම පහක් අනුව සිදුවන බව බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙන බව ඔබ දන්නවා. ඒවා නම් :

1. ඉතු නියාමය : සංතු වෙනස්වීම්, ජුම් කම්පා, සුලි සුලා, කුණාපු, සුනාම්, වචිදිය, බාදිය, වර්ෂා, කදු කඩා වැටීම්, ගංවතුර ආදී පාලිවි ස්ථියාකාරකම් සිදු වන්නේ ඉතු නියාමය අනුවයි.

2. බීජ නියාමය : එය ජ්ව විද්‍යාත්මක නියාමය හැරියටත් හැඳින්විය හැකියි. ගාරීරක විද්‍යාව, මෙවදා විද්‍යාව, සහ විද්‍යාව, ජනකානු විද්‍යාව, උද්භිද විද්‍යාව ආදියෙන් හඳාරන්නේ බීජ නියාමයේ ක්‍රියාකාරකම්.

3. වින්ත නියාමය : මිනිස් සිතේ යාන්ත්‍රික ක්‍රියාවලියට අදාළ නියාමයි. මතෝවිද්‍යාවෙන් හඳාරන්නේ ඒවායි.

4. ධම් නියාමය : ස්වභාව ධර්මයෙහි ක්‍රියාකාරකම් සිදුවන නියාමයි. හොතික හා රසායනික, විද්‍යාවලින් හඳාරන්නේ ඒවායි.

5. කම් නියාමය : පෙර කරන ලද ක්‍රියාවන්හි බලපෑමෙන් සිදුවන දේ කම් නියාමයට ඇතුළත් වෙනවා.

දීමුතු : ඇත්තට ම කම්ය කියන්නේ කුමක්ද?

බාලසුරිය : කම්ය කියන්නේ, ක්‍රියාවේ බලපෑමයි. ඔබ යම් ක්‍රියාවක් කළාම එයින් තමාට මානසික බලපෑමක් සිදුවෙනවා. ඒ බලපෑම අනුව තමාගේ මානසිකතාය සකස් වෙනවා. එහෙම සකස් වූනාම, රීට අනුකූලව තමාගේ ජීවිතය ද හැඩ ගැසෙනවා. රීට අනුකූලව යම් යම් සිද්ධි ද වෙනවා. අතිත ක්‍රියාවල වර්තමාන පෙළුමීමයි, කර්මය.

දීමුතු : නිදර්ශනයක් දක්වන්න.

බාලසුරිය : මා දැන සිටි, ආත්මාර්ථකාම් පුද්ගලයෙක් හිටියා. මහු සිතුවේ තමා ගැනමයි, ඔහු හරිම මසුරුයි.

දැන් මහු වයසට ගිහින් ඉතා දුඩීත ජීවිතයක් ගත කරනවා. දරුවේ ඔහුට හරියට සලකන්නේ නැහැ. පියා දැන් ආත්මාර්ථකාමයේ ආදර්ශය අනුව දරුවන්ද දැන් ආත්මාර්ථකාම් ව ජීවත් වෙනවා. පියාට සලකන්නේ නැහැ.

එදා තමා ගත කළ ආත්මාර්ථකාම් ජීවිතයෙහි විපාක දැන් මහු විදිනවා. මේ කර්මය ක්‍රියා කරන සැටියි. ටිකක් හිතා බැලුවාත් තමාට දැන් මෙහෙම වෙලා තියෙන්නේ, පෙර තමා ගත කළ මසුරු, ආත්මාර්ථකාම් ජීවිතය නිසා බව මහුට තේරුම් ගත හැකියි.

තමාට යමක් වුනාම, මෙය සිදුවූයේ තමාගේ පෙර කවර ක්‍රියාවක විපාකය වශයෙන් දැයි සිතා බැලීම ඉතා වැදුගත්. එමගින් ඔබට කර්මය ක්‍රියා කරන හැටි වටහා ගත හැකියි.

දීමුතු : මා දන්නා, ඉතා යහපත්, බාර්මික ජීවිතයක් ගත කළ පුද්ගලයෙක් දන් පිළිකාවකින් පෙළෙනවා. මා දන්න හැටියට ඔහු ඒ සඳහා පෙර කිසිම ක්‍රියාවක් කර නැහැ. එය කර්මය ද?

බාලසුරිය : තමාට සැදී ඇති පිළිකාවට හේතු වන කිසිදු ක්‍රියාවක් පෙර කර නැත්තම්, එය ජීව විද්‍යාත්මක නියමය (බිජ නියාමය) අනුව සිදු වුවක් යැයි අපට කිව හැකියි.

මාත් දන්නවා, මුනිවරුන් වගේ පිරිසිදු ජීවිත ගත කළ අයටත් පිළිකා සැදී තිබෙනවා. එයට ඔවුන්ගේ වගකීමක් නැහැ. එයට හේතුව ජීව විද්‍යාත්මකයි.

යම් හෙයකින්, පිළිකාවට හේතු වන ආහාර රටා, ජීවන රටා, තිබුණ නම්, ජීව විද්‍යාත්මක නියමයට අමතර ව කර්ම නියමයත් එහි තිබෙනවා.

දීමුතු : මේ ජීවිතයේ යමෙකුට සිදු වූ විපතකට හේතු වන කිසිදු වර්යාවන් පුද්ගලයෙකුට නොතිබුණත්, මේට පෙර ගත කළ අතිත ආත්මවල ඔහු කළ ක්‍රියාවක් රට හේතු වන්න පුළුවන්.

බාලසුරිය : අපි මේ සාකච්ඡාවේදී, අතිත ආත්මනාවවල හේතු කතා නොකර සිටිමු. මක්තිසාද කිවලොත්, අපට එය දැනට ප්‍රත්‍යුෂී ගෝවර නැහැ. ප්‍රත්‍යුෂී ගෝවර නොවන කිසිවක් ධරුම සාකච්ඡාවකට නොගත යුතුයි.

දීමුතු : අනාගතයේ තමාට කර්මය අනුව කුමක් සිදු වෙනවාදැයි කෙනෙකුට දැන ගත හැකිද?

බාලසුරිය : සාමාන්‍යයෙන් දැන ගත හැකියි. යමක් සම්බන්ධව තමා කර්ම රස් කර ගෙන සිටිනවා ද, අවසානයෙහි ඔහුට ඒ දේ සිදු වෙනවා.

මෙරටේ ජීවත් වූ, එල්ලුම් ගහට නියම වූ, එක්තරා තැනැත්තෙකුගේ කතා ප්‍රවෘත්තිය අප දන්නවා. ඔහු තරුණියේ දී කසිප්පූ පෙරීමට නැමුරු වුනා. ගමේ ඒ ව්‍යාපාරය කර ගෙන

හිය අනෙක් තැනැත්තාගෙන් වරින් වර කර්ජන ඔහුට එල්ල වුනා. අප තරුණයා එවැනි අවස්ථාවක කෙත්පය දරා ගත නොහැකිව වෙඩි තබා ඔහු මරණයට පත් කළා.

එතැන් සිට, පොලිසියෙන් සැගවෙමින්, ජ්වත්වීමට ගත් උත්සාහයේ දී, තව තව මිනිමැරුම් ගණනාවකට පෙළඳුනා. අවසානයෙහි ඔහු පොලිසියට හසු වී, උසාවියට ඉදිරිපත් කරනු ලැබූවා.

මහු මනුෂ්‍ය සාතනවලට වැරදිකරු වී අවසානයෙහි පෝරකයට නියම වුනා. දැන් බලන්න, පෝරකයට යැමට අවශ්‍ය කර්ම ඔහු රස් කර ගතිමින් පැමිණි සැටි.

දිමුතු : කර්මය නරක අතට මෙන් ම හොඳ අතටත් වැඩ කරනවා. හොඳ අතට කර්ම රස් කිරීම පිළිබඳ නිදර්ශනයක් අපට දෙන්න.

බාලපූරිය : අපි මෙහෙම නිදර්ශනයක් ගතිමු. යම් තරුණයකට අහිලාජයක් ඇති වෙනවා. ජනප්‍රිය තළවකු වීමට. ඔහු විවිධ වරිත රගපැම්ම පුරුදු වෙනවා; රෘග කළාව හඳාරනවා. තමාට රගපැම්ම ඉදිරිපත් කළ හැකි අවස්ථා සෞයනවා. විතුපට හා වෙලිනාව්‍යවල සම්බන්ධ පුද්ගලයන් හා සම්බන්ධ වෙනවා. මේ සියල්ල කර්ම රස් කිරීම්.

පැරණි ග්‍රිසියෙහි සිරියා, සේනෙකා කියලා දාරුණිකයෙක්. ඔහු වාසනාව විශ්‍රාශ කළේ මෙහෙමයි. වාසනාව යනු සූදානමට අවස්ථාව හමුවීමයි.

අපි හිතමු, මේ තරුණයා දිර්ස කාලයක් රෘගනය පුහුණු කර ගතිමින් සූදානම් වෙනවා. එසේ සූදානම් වූ ඔහුට විතුපට අධ්‍යක්ෂකවරයෙක් යම් වරිතයක් නිරුපනය කිරීමට අවස්ථාවක් දෙනවා.

කර්ම රස් කිරීම කියන්නේ යම් දිගානතියකට සූදානම් වීමයි. ඒ තමා රස්කර ගත් කර්මයට අවස්ථාව ලැබීමත් සමග එය එල දරනවා.

දිමුතු : තමා අනාගතයේ කවර දිගාවකට යයි ද? කවර කෙනෙකු වෙයි ද කියා මේ ආනුව සිතා ගත හැකිය නේද?

බාලසුරිය : ඔව්. හැකියි. තමා ජීවිතයේ කටර දිගාවක් කරා සූදානම් වෙමින් ගමන් කරනවාදයි බලා, තමාගේ අනාගතය තෙකඩු වේදයි නිශ්චය කර ගත හැකියි.

දීමුතු : එනමුත්, තමා ප්‍රාර්ථනා කළ තැනට යැමට බැරි වන සාධක අපට එනවා. සිතු දේ නොමැවයි, නොසිතු දෙයක් ම වෙයි යනුවෙන් කියමනක් ද තිබෙනවා.

බාලසුරිය : අපි නිතමු, යම් අයෙක් ලේඛකයෙක් වීමට සිතා ඒ සඳහා යම් සූදානමක් ඇති කර ගන්නවා. මේ අතර ඔහු වෙනත් දිගාවකට යොමු වෙනවා. මෙහිදී සිදුවූයේ, වෙනත් දිගාවකට යැමේ කර්මය, මතු වී එය විසින් පළමුවන කර්මය යටපත් කිරීමයි. කර්ම දෙකක් තරග කරන විට ප්‍රබල කර්මය ජය ගන්නවා.

බුදු දහමේ කර්ම විපාක දෙන සතර ආකාරය මෙහිදී දක්වීම සුදුසුයි.

වඩා ගක්තිමත්, බර වැඩි තුසලය හෝ අකුසලය ජය ගැනීම ගරැක කර්මයයි.

යම් ජීවන අවස්ථාවකදී ඇතැම් විට, ඒ ආසන්නයේ තිබූ සාධකයක බලපෑමෙන්, යම් තැනැත්තෙකු යම් ආකාරයක තීරණයක් ගැනීමට පෙළමුවනවා. ආසන්න කර්මය යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි.

දිර්ස කාලීනව පුරුදු පුහුණු කළ ආකල්පයක්, සිතක් මත විමෙන්, ඒ අවස්ථාවේ පුද්ගලයා ඒ අනුව තීරණයක් ගැනීම ආවින්න කර්මයයි.

පෙර කී, බර වැඩි කර්මයක් නැති තැන, ආසන්න කර්මයක් ද නැති තැන, පුරුදු පුහුණු කළ ආවින්න කර්මයක් ද නැති තැන, තමා තුළින් දුර්වල වේතනාවක් මතු වී ඒ අනුව තීරණය ගැනීම හෝ තීරණය වීම කටත්තා කර්මයයි.

දීමුතු : ඔබ කළ මේ විස්තරයෙන් පෙනෙනවා, කර්මයක් කියන්නේ, තම සිතෙන් මතුවීමට බලා සිටින යම් වේතනයක් හෙවත් පෙළමිමක් බවයි. ඒ පෙළමිම අනුව පුද්ගලයා ක්‍රියා කිරීමෙන් ඔහු සැපට හෝ දුකට පත් වෙනවා.

බාලසුරිය : ප්‍රශ්නකරු ඇසුවේ යම් සිද්ධියක් තමාට වුනාම, එය සිදුවුනේ කර්මයෙන් දැයි දැනගත හැකි දැයි යනුවෙන්. අපි පෙන්නා දුන්නා තමාගේ මානසික පෙළඳීම ඔස්සේ ස්ථියා කිරීමේ හේතුවෙන් ඒ සිද්ධිය වුනා නම්, එය කර්ම විපාකයක් වන බව. ඒ සිද්ධියට තමාගේ කිසිම වගකීමක් නැත්තම් එය, ඉතු, විත්ත, බිජ, ධරුම, ආදි බාහිර හේතු නිසා වූවක්.

අපි නිදර්ශනයක් ගනිමු. ආයතනයක සේවකයෙක් තව සේවකයෙකු සමග අමනාප වී වෙටර සිතුවිලි රස් කරනවා. මෙහිදී යම් විටක ඔවුන් අතර වවන පුවමාරුවක් ඇති වෙනවා. එහිදී පළමුවැන්නා තුළ වූ වෙටරය පුපුරා ගොස්, ඔහු අනෙකාට පහරදීමට පෙළඳීනවා. මේ සිද්ධිය නිසා ඔහු රකියාවෙන් අස් කරනු ලබනවා. ඔහුගේ රකියාව නැති වුනේ, කර්ම විපාකයක් වගයෙන්. පැහැදිලි ද?

දීමුතු : ඔබ නිදර්ශන කීපයක් මෙහිදී දක්වූවා. ඒවා තනි තනි සිද්ධියි. කෙනෙකුගේ මුළු ජීවිතයම කර්මය අනුව මෙහෙය වන්න පුළුවන් ද?

බාලසුරිය : ඇත්තටම, කවරෝගේ හෝ ජීවිතය දිහා බැලුවා ම, ඉතු, බිජ, විත්ත, ආදි නියම ස්ථියා කළත්, ඔහුගේ ජීවිතය යම් රටාවකට ගමන් කරන බව පෙනෙනවා. යම් යම් අයගේ වරිත කතා කියවන විට, පෙනෙනවා, ඒ අය ලමා කාලයේ, හා තරුණ කාලයේ, ගොඩ නගා ගත් ආකළුප, දෘජ්‍රී, හා අත්දුකීම් අනුව ඔවුන්ගේ ජීවන රටා සකස් වුන සැරී. ඉතින් යම් රටාවක් ඔස්සේ ජීවිතය යන විට, ඒ අනුවයි, සිද්ධි වන්නට පටන් ගන්නේ. ජීවිතයට යටින් කර්මය තුළක් වගේ ගමන් කරමින්, රේට අනුකුල දිගාවට ගොමු කරනවා. කර්ම රටාවයි, ජීවිතය විනිශ්චය කරන්නේ. ඉතින් ඔබට පුළුවන් ද තම කර්ම රටාව දිග හැරෙන දිගාව දකින්න ?

දීමුතු : බුදු දහමේ අරමුණ සත්වයාට කර්මයෙන් නිදහස් වීමට මග පෙන්වීමයි. කොහොම ද තම තමා ගොඩ නගා ගත් කර්ම රටාවෙන් මිදෙන්නේ ?

බාලසුරිය : මා කළින් පෙන්වා දුන් පරිදි, අප තුළ විවිධ කර්ම එළියට ඒමට, කුඩාවක හිර වී සිටින සතුන්, දොර හැරෙන තුරු

බලා සිටිනු සේ, අවස්ථාව ලැබෙන තෙක් බලා සිටිනවා. කර්ම තැන්පත්ව තිබෙන්නේ, අපේ උපවිද්‍යානයේ, හා අවිද්‍යානයේ.

කර්මයක් මතු පිටව පැමිණ, ඇසුවල් ක්‍රියාව කරන්නා යි ඔබට බලපාන්නේ, ඔබ එළඹ සිටි සිහියෙන් නොසිටින විටයි. පැහැදිලිද? මේ මොගොන් එළඹ සිටි සිහියෙන් සිටින විට, යටි සිතෙන් යම් වේතනාවක් නැගෙනවාත් සමග, එය පෙනෙනවා. ඔබ ඒ වේතනාව දුකිනවාත් සමග එය ක්‍රියා වී යනවා, හරියට ආලෝක ධාරාවක් එල්ල වුනාම සෙවනැල්ල මැකි යනවා වගේ.

සිහියයි, කර්මක්ෂය කරන්නේ.

18

සමයක් දැක්වීය හා මිල්‍ය දැක්වීය

දීමුතු රුවන් පියසේන : අද “අසිරිමත් බුදු වදන්” වැඩි සටහනෙන් විමසා බලන්නට අප තෝරා ගත්තා, ප්‍රේක්ෂක මබෙන් ලැබේ ඇති ප්‍රශ්නයක්. මෙයයි, ප්‍රශ්නය.

“සමයක් දැක්වීයෙන් මිල්‍ය දැක්වීය වෙන් කොට හඳුනා ගන්නේ කොහොම ද?

එම්. එස්. බාලසුරිය : අප නොයෙක් අදහස් අහනවා. අනුත්ගෙන් ඉගෙන ගෙන ද තියෙනවා. අප තුළිනුත් නොයෙක් අදහස් ඇති වෙනවා.

දුන් කවර හෝ අදහසක්, සංකල්පයක්, විශ්වාසයක් ආත්මිය වශයෙන්, දැඩි ව ග්‍රහණය කර ගත්තා ම, එය දැක්වීයක් වෙනවා. දැක්වීයක තිබෙන හානිය තම් තමාගේ වින්තනය හා සත්‍යය ගවේෂණය ඉන් ඇහිරිමයි. දැක්වීයෙන් වින්තනය නවතිනවා. අපට පෙනෙනවා, මිනිසුන්ගේ වින්තනය ගිය ගිය තැන තැවතිලා තියෙන හැටි. ඒත්, හැමදෙනා ම සිතන්නේ, තමාට දැක්වී තැහැ කියලයි.

දීමුතු : ඔව්. අපේ දැක්වී අපට පෙනෙනවා අඩුයි. හැමෝම සිතන්නේ, තමා නිදහස්ව සිතන්නෙකු බවයි, තමා සාධාරණ ව සිතන්නෙකු බවයි. තමා අපස්ථපාති ව සිතන්නෙකු බවයි.

බාලසුරිය : ඇසට ඇස පෙනෙන්නේ නැතුව වගේ! යමෙකුගේ දායෝ ගුහණය හෙළිවන්නේ, සංචාදයකදී, නැතහෙත් විවාදයකදී, යමක් පිළිබඳ තම අදහස් ප්‍රකාශ කිරීමේදී.

දායෝ ගුහණය බුදු දහමේ දැක්වෙන්නේ, දායෝ උපාදානය යනුවෙන්. දායෝ උපාදානයක දක්නට ලැබෙන ලක්ෂණ මොනවාදයි අපි බලමු.

1. ඉධසවවාහිනිවේසය : බුද්ධ දේශනාවහි මෙය පැහැදිලි කෙරෙන්නේ “මෙයයි, සත්‍යය. ඉත් බැහැර සියල්ල අසත්‍යයි” යනුවෙන්. දායෝයක් අල්ලා ගත් හැම දෙනාම සිතන්නේ එහෙමයි.

2. දායෝ උපාදානයේ දෙවන ලක්ෂණය අනෙකා කියන දේට ඇහුමිකන් නොදීමයි. එවැන්නා තමාගේ මතයෙන් ම පිරිලා. අන් බසක් සලකා බැලීමට මහුගේ සිතෙහි අවකාශය නැහැ. ඇහුමිකන් දුන්නත්, අසනු ලබන දෙයෙහි ඇත්ත පිළිගන්නේ නැහැ. ඔහු ඇහුමිකන් දෙන්නේ, ප්‍රතිවිරෝද්ධ සිතකින්, අනෙක් තැනැත්තා වැරදිය යන සංඟාවෙන්.

තව මොවුන්ගේ ලක්ෂණයක් නම් : තමන් ඇහුමිකන් දෙන්නේ, කියනු ලබන දේ, තමන්ගේ මතවාදය, තම දායෝය අනුව, පරිවර්තනය කරමින්.

දිමුතු : තම දායෝය අනුව අසනු ලබන දේ පරිවර්තනය කිරීම පිළිබඳ නිදර්ශනයක් දිය හැකිද?

බාලසුරිය : ඔබ කොතෙකුත් දැක ඇති, සරල සත්‍යයක් කිවාම, එය සෘජුව දකිනු වෙනුවට “ආ! ඔය කියන්නේ අසුවල් සූත්‍රයේ දැක්වෙන දේ” යනුවෙන් කියන අය.

මට වරෙක සිල් පිරිසක් සමග සාකච්ඡාවක් කිරීමට ආරාධනය ලැබුණා. ඒ සිල් පිරිස ධර්මානුශාසනය කරන උපාසක මහතෙක් සිටින බවත්, එදින මහු පැමිණ නැති බවත් දාන ගන්නට ලැබුණා.

මා යමක් කියන වාරයක් පාසා, පිරිසේ අය කියනවා ‘අපේ උපාසක මහතා අපට ඔය කරුණ උගෙන්වා තිබෙන්නේ, ඔහාම නොවේ’ ‘අපේ උපාසක මහත්මයා ඔය කරුණ පැහැදිලි කළේ මෙහෙමයි’ ආදි වගයෙන්. මම කිවා : අථත් දෙයක් අසන විට,

එය නැවුම් සිතකින් දැකින්න. එය පරණ දැනුම කුලින් බලන්න එපා. එවිට, ඔබ එය දැකින්නේ පරණ දෙයක් ලෙසයි. ඇයි ඔබට අල්ත් දෙයක් නැවුම් සිතින්, පළමුවන වරට එයට ඇහුමිකන් දෙනවා වගේ දැකින්න බැරි? පරණ දැනුම පසෙකලා කියනු ලබන සත්‍යයට ඇහුමිකන් දෙන්න.

දරමය උගත් අය සමග සාකච්ඡා කරන විට, මට හැගෙනවා, ඔවුන් බොහෝ දෙනා, තමා උගත් දරමය, තමාගේ නිර්වාණ අවබෝධයට එරෙහි ව හාවිතය කරනවායි කියලා.

වරෙක මා, එවැනි පිරිසකට කිවා සනව මාංග අනුහවය සිනේ මෙමත් සාකච්ඡා කරුණාව මකා හරින ක්‍රියාවක් බව.

එතකොට සිල්ගත් පිරිස අතරින් සමහරු කිවා, ඔබ කියන දේ බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. බුදුන් වහන්සේ නිර්මාංග ආහාරය කිසි තැනක අනුමත කරලා නැහැ, වෙළඳ පොලේ මාංග අනුහව කිරීම වරදක් නැතැයි කියන ක්‍රියිකයේ එන පායියක් කෙනෙක් කිවා.

මා කිවා ඔවුන් කියන දේ බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම වන පළමුවන ශික්ෂාපදයටත්, අවිහිංසාවාදයටත් මෙමත් පටහැනියි, ක්‍රියිකයට මේවා පසු කාලයක මසට ගිඹු හිජ්‍යන් විසින් ඇතුළත් කර තිබෙන්නට පුළුවන් කියලා. බෙහෙදයන් තැබෙයට අප ගත යුත්තේ, අවිහිංසාවේ හා මෙමත් පැත්තයි. නමුත් ඒ කිසිවකින් ඔවුන් තම දායෝචිත වෙනස් කර ගත්තේ නැහැ.

දූෂිත : දායෝචිත තදින් අල්ලා ගත් තැනැත්තාට මොන තරම් කරුණු පෙන්වා දුන්නත්, ඔහු ඒවා පිළිගන්නේ නැහැ. දුන් මට සමාවන්න. ඉහත කි සංවාදයෙහි, ඔබත් සිටියේ යම් දායෝචිතකැයි, යමෙක් කියන්නට පුළුවන්.

බාලසුරිය : මාත් ඒ වෙළාවේ හිටියේ දායෝචිතක් ඇතුව ද? දායෝචිතකින් මා කතා කළා නම්, මට තරහක් ඇති විය යුතුව තිබුණා. මා තුළ තරහක් ඇති වුනේ නැහැ. යම් සංවේගයක් නම් හට ගත්තා. දායෝචිත ලක්ෂණයයි. යමෙකු රේට විරුද්ධ කතා කරන විට, කිහිම, ආවේගයිලි වීම.

මා සිතනවා, මා ඒ වෙලාවෙම ඔවුන්ට පෙන්වා දීමට උත්සාහ කළේ මගේ දාජ්ටීය නොවෙයි. මා පෙන්වා දුන්නේ සත්‍ය කරුණක්. සත්‍ය කරුණට ඉංග්‍රීසියෙන් කියන්නේ Fact කියලයි. දාජ්ටීයට කියන්නේ Opinion කියලා.

“සේටි ගේව් අංගක 100 දී ජලය රත් වී උතුරනවා” “උඩු දැමු දෙය පහළට වැශෙනවා” යන මේවා දාජ්ටී නොවෙයි, සත්‍ය කරුණු. එවයේ සත්‍යය තරකානුකූලව, පරියේෂණ මගින්, මප්පු කළ හැකියි. සත්‍ය කරුණක් අපට ප්‍රතික්ෂේප කරන්න බැහැ. එවාට එරෙහි වීම දාජ්ටී උපාදානයේ ලක්ෂණයක්.

මාංග අනුහුතය සහි කරුණාවට පරස්පර විරෝධී සි කීම සත්‍ය කරුණක් ද? දාජ්ටීයක් ද? එය සත්‍ය කරුණක්.

දීමුතු : ඔව්. ඔබ මේ විජ්‍යතර කරමින් සිටින්නේ දාජ්ටීයක ලක්ෂණයි. අනෙක් ලක්ෂණ මොනවා ද?

බාලසුරිය: දාජ්ටීවාදීයා සත්‍යය පිළිගනු වෙනුවට, එය සාධාරණීකරණය කිරීමට ක්‍රියාකරනවා. එමගින් තම අදහස වඩා ගක්කීමත් කර ගැනීමට ක්‍රියාකරනවා.

දන් ඉහත අප පැහැදිලි කළ කරුණු අනුව තමා දාජ්ටීගත ව සිටිනවාදියි මෙසේ තමාගෙන් ප්‍රශ්න කර ගැනීමෙන් දින ගත හැකියි, මා සිතනවා.

1. ‘මගේ අදහස ම හරි. අනෙක් අදහස් වැරදියි’ මා මෙහිදී සිතනවා ද?
2. අනෙකාගේ අදහසවලට, ඔහු පෙන්වා දෙන සත්‍ය කරුණු වලට මා විවෘතව සවන් දෙනවා ද? නැතහොත් මා අනෙකාට සවන් දෙන්නේ ප්‍රතිච්‍රියා සිතකින් ද?
3. අනෙකා කියන සත්‍ය කරුණු මගේ මතයට අනුව මම ගලප්පින්, පරිවර්තනය කරමින්, මගේ මතයම තහවුරු වන ලෙස සකස් කර ගන්නවා ද?
4. මගේ අදහසට එරෙහි ව අනෙකකු කතා කරන විට මා ආවේගයිලි වෙනවා ද? මගේ සිත රිදෙනවාද?

5. මා කියන්නේ සත්‍ය කරුණක් ද? මතයක් ද?

මෙහෙම ප්‍රශ්න කර ගැනීමෙන්, තමා දායෝචිතක් උපාදානය කර ගෙන සිටින බව තමාට දැන ගත හැකියි.

දැමුතු : ඔබ කිවා, දායෝචිතක් කියන්නේ, අදහසක්; මතයක් හෝ විශ්වාසයක් කියලා. අප සිතන හැම අදහසක් ම මතයක් ම දායෝචිතක් ද? අදහස් හා මත බුද්ධීමත් ව සිතීමට අපට අවශ්‍යය නේද?

බාලපූරිය : මව්. යමක් පිළිබඳ සත්‍යය විමසන විට, ඒ සම්බන්ධව පවතින මත, විශ්වාස, අදහස්, හා කළුපනා සිතට නැගෙනවා. ඒවායේ ඇත්ත - නැත්ත විමසමින් වින්තනය අරමා සත්‍ය කරා යා හැකියි.

කෙසේ වෙතත්, අප මේ කතා කරන්නේ, සිතීම ගැන නොවෙයි. දැකීම ගැනයි. මත, විශ්වාස, අදහස් හා කළුපනා දැකීම වසනවා. කවර හෝ මතයක් පාට කණ්නාචියක් වගෙයි.

මතයක, අදහසක, කළුපනාවක ඇත්තේ කාවකාලික අගයක්. ඇත්ත වශයෙන් ඒවා තිබෙන්නේ, පිළිගැනීමට වඩා විමසා බැලීමටයි.

බුදුන් වහන්සේ මිනිසුන්ගේ ආගමික දායෝචිත ගැන කදිම පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා, බුහුමජාල සූත්‍රයෙහි. එකල ඉත්දීයානු සමාජයෙහි තිබූ ආගමික දායෝචිත 64 ක් එහි විස්තර කරලා තිබෙනවා. ඒ විවරණය අනුව අවසානයෙහි අපට අවබෝධ වෙනවා, කවර හෝ අදහසක්, මතයක් නිශ්චිත ව ගත්තාම එය දායෝචිතක් වන බව

ආත්මයක් ඇතැයි සිතීම දායෝචිතක්. ආත්මය නැතැයි සිතීම ද ආත්මයක් ඇත්තේ ද නැත; නැත්තේ ද නැතැයි සිතීම ද දායෝචිතක්.

මරණයෙන් පසු ජ්විතය තිබේ; මරණයෙන් පසු ජ්විතය නැත. මරණයෙන් පසු ජ්විතය ඇත; එමෙන්ම නැත. මරණයෙන් පසු ජ්විතය ඇත්තේ ද නැත; නැත්තේ ද නැත. මේ සියල්ල දායෝචිත ගුහණ.

බහුමජාල සූත්‍රයෙහි දැක්වෙන තව වැදගත් සත්‍ය කරුණක් නම්, තම තමාගේ මානසිකත්වය අනුව දකින දේ ද දායෝරී වන බවයි. ආකාශංචායනයට පැමිණ, ඒ ද්‍රාව්‍යය තුළින් දකින දේ රුට සාමේශීකරියි. ඒ නිසා තමාගේ පුද්ගලික මානසිකත්වයෙන් දකින දේ ද සත්‍ය නොවේ. මේ කරුණ අපට වඩා පැහැදිලි ව පෙනෙනවා, කවර හෝ මානසික රෝගයින් පෙළෙන්නොකුට ලේඛිය පෙනෙන්නේ ඒ ඔහු සිටින මානසිකත්වය අනුවයි. සත්‍යය නම් සැමුට පොදුවේ දැකිය හැකි විය යුත්තක්. සත්‍යයේ මේ ගුණය හඳුන්වන්නේ වාස්ත්විකලට යනුවෙන්.

දිමුතු : බුදුන් වහන්සේ දායෝරී විශුද්ධියෙහි අවකාශතාව අවධාරණයෙන් දක්වා තිබෙනවා. ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

බාලසුරිය : දායෝරී විශුද්ධිය අපුරුව බුද්ධි තත්ත්වයක්. කිසිම අදහසක්, මතයක්, විශ්වාසයක්, සංකල්පයක් එහිදී සිතේ නැහැ. මෙය ඔබට සිතා ගත හැකිද?

එහිදී, දකිනු ලබන දේ ඇති හැටියෙන් ම පෙනෙනවා. ඔබේ දැකිම වැසිමට සිතුවිලි මැදිහත් වන්නේ නැහැ.

ඔබට දකිනු ලබන දෙයින්, අදහස් ගොඩනැගීමට එවිට ඕනෑකමක් නැහැ. ඔබ යථාර්ථය සමඟ සර්ත්‍රීව සිටිනවා. ඔබ ඒ අවස්ථාවේ අතිශය ප්‍රෘතිවන්තයි. හරියට දූල්වෙන පහනක් වගෙයි.

දායෝරී නැතිකම ප්‍රෘතිවේ ලක්ෂණයක්. දායෝරී නැති වන්නට වන්නට, ප්‍රෘතිව පැදෙනවා.

ඔබට ප්‍රෘතිවන් ද, කිසිම සිතුවිල්ලකට මැදිහත්වීමට ඉඩ නොහැර, විව්‍යත සිහියෙන්, මේ මොහොතුට පත්ව සිටින්න. එවිට ඔබට පෙනෙනවා, සමස්ත විශ්වය ම තිබෙන්නේ මේ මොහොත් බව. ගස් වැල්, අහස පොලව, මේ සියල්ල තිබෙන්නේ මේ මොහොතයි මෙයයි, යථාර්ථ දරුණයය.

දිමුතු : අප යළින් අපේ ප්‍රශ්නකරු වෙත පැමිණියාත් ඔහු අසනවා, සමසක් දායෝරීය මිල්‍යා දායෝරීයෙන් වෙන් කර හඳුනා ගන්නේ කොහොම ද කියලා.

බාලපූරුෂය : බෙහෙද්ද වේවා, අබෙද්ද වේවා, කවර හෝ අදහසක්, මතයක් දැඩිව ගුහණය කර ගත්තොත්, එය දාජ්ටී උපාදානය වෙනවා. සියලු දාජ්ටී උපාදාන තිරඹාණ අවබෝධය වසනවා.

අදිය මිනිසුන් දායෝචිත දැඩි ව ගත්තේ ?

දායෝචිත මගින් මමංකාරය ගක්තිමතක් වෙනවා. ඔබේ සියලු දායෝචි විශුද්ධ වූ විට, ඔබ නැහැ. තිබෙන්නේ යථාර්ථය දකින සිහිය පමණයි.

සියලු දායෝචි අත හැරියාම, එතැන තිබෙන්නේ තිරහංකාරයයි. තිරහංකාර සිත ඉගෙනීමේ දක්ෂයි.

ඔබට වැටහෙනවා ද, “මම දත්තනවා” “මා හිතන හැටි හරි; අනුන් සිතන හැටි වැරදියි” “මම හරි - ඔබ වැරදියි” යනුවෙන් සිතන්නේ දායෝචිගත සිත බව?

ඔබට සිටින්න ඕනෑ, මොහොතින් මොහොත පවතින සත්‍යය සමග ද? දැකීම අභුරුන දායෝචි සමග ද?

19

ප්‍රතිරෝධ රේඛීය වාසය

දිමුතු රුවන් පියසේන : අද අපි සාකච්චාවට තොරා ගන්නේ, මහා මංගල සූත්‍රයෙහි අප බුදුරජාතාන් වහන්සේ පෙන්වා දී ඇති මංගල කරුණක්. එනම් : පතිරුප දේශ වාසයයි. සුදුසු දේශයක වාසය කිරීමයි. මෙය ජ්‍යෙෂ්ඨයට වැදගත් වන්නේ කොහොමදයි අපි විමසා බලමු.

ඒ. එස්. බාලසුරිය : සුදුසු දේශයක වාසය යන්නෙහි අර්ථ මට්ටම් ගණනාවක් තිබෙනවා. මනුෂ්‍යයා සතුවින්, සාමයෙන් හා සංතාප්තියෙන් ජ්‍යෙෂ්ඨවන්න ඕනෑ. ඒ සඳහා නිදහස, සුරක්ෂිතතාව හා සෞඛ්‍යය දී අවශ්‍යයි. කෙනෙකු එසේ ජ්‍යෙෂ්ඨවිය හැකි රටක ඉපදිම හාගායක්.

දිමුතු : නමුත් මනුෂ්‍ය ජනගහනයෙන් විශාල කොටසක් ජ්‍යෙෂ්ඨ වන්නේ, දරිද්‍රතාවෙන්, ආහාර හිගයෙන්, කරුකු හා නිසරු භූමියෙන් යුත්ක්, රටවලයි.

බාලසුරිය : මනුෂ්‍ය ජ්‍යෙෂ්ඨයට අහිතකර තත්‍ය බොහෝමයක්, ස්වභාව ධර්මයෙන් ඇති වූ එවාට වඩා, මනුෂ්‍යයෙන් විසින් අදාළය හා නොසැලකිල්ල නිසා ඇති කර ගත් තත්‍ය. බොහෝ සාගත ඇති වන්නේ, ආහාර බෙදා හැරීමෙහි දෝෂ නිසා බව අමෘතසෙන් යන ඉන්දියානු ආර් වික විද්‍යාදියා පවත්තනවා. මේ නිසා මනුෂ්‍යන්

හැරියට අප මනුෂ්‍ය ජීවිතයට හිතකර දේශයක් තමන්ට ගොඩ නගා ගැනීමට ක්‍රියා කරන්න යිනැ.

දිමුතු : නමුත්, මනුෂ්‍යයා තුළ පවතින විනාශකාරීක්‍රය නිසා ජීවිතයට අහිතකර තත්‍ය ඔහු ඇති කර ගෙන, එහි ප්‍රතිච්‍රිඛාක වලින් ම පිඩා විදිනවා. මෙය බේදුනක සි.

බාලපූරිය : බලන්න, අප හැම දෙනාම, සාමයෙන් ජ්‍වත්වීමට කැමතියි. ඒ අතර ම අනෙක් අතට, අප හැම මට්ටමකම ගැවුම් උපද්‍රව ගෙන, ඉන් පිඩා විදිනවා.

අප හැම දෙනා ම, සතුටින් ජ්‍වත්වන්න කැමතියි, නමුත් ඒ අතරේම, සතුට නැති වන ආකාරයට අප කටයුතු කරනවා. මනුෂ්‍යයා තුළින් තමාටම එරෙහි ව විනාශකාරීක්‍රයක් ක්‍රියාත්මක වෙන බව අපට පෙනෙනවා.

දිමුතු : මෙයින් පොනෙනවා, තමා වෙසෙන දේශය, මනුෂ්‍ය ජීවිතයට හිතකර ව පවත්වා ගෙන යැමේ වගකීමක් අපට තිබෙන බව.

බාලපූරිය : මනුෂ්‍යයාට එරෙහි ව මනුෂ්‍යයා තුළින් ක්‍රියාත්මක වන විනාශකාරී බලවේගය, බුදුන් වහන්සේ හැඳින්වුයේ මාරයා යනු වෙන්. මාරයා පුද්ගලයාට සතුවෙන්, සාමයෙන් හා සෞඛ්‍යයෙන් ජ්‍වත්වන්න ඉඩ දෙන්නේ නැහැ. සමාජයෙනුත් වරින් වර මාර වේග පහළ වෙනවා. අප රටේ ජන ජීවිත ලක්ෂ ගණනක් විනාශ කළ, ලක්ෂ ගණනකගේ ජීවිත දුකට හෙල්ඳු, ජනවර්ග හේදය, ජනවාර්ගික බෙදුම් වාදය ඒ මාරවේගයෙහි ස්වරුපයක්.

තමාට මනුෂ්‍යයුතු හැරියට, බුද්ධි සංවේදිතාව තිබෙන්න යිනැ. සමාජයෙහි මතුවන, මාරවේග කවර ස්වරුපයෙන් ආවත්, ඒවා හඳුනා ගන්නට. මේවා සමාජයෙහි පහළ වන්නේ, ලෝහ ද්වේෂ, මෝහයෙන් අප කතා කරන වචනවලින්, සිතන සිතුවිලිවලින්, කරන ක්‍රියාවලින්.

යමක් කියන විට, තමා බලන්න යිනැ, මේ වචනයෙන් තමා මාරයාට සහයෝගය දෙනවාද කියලා. තමා යම් ආකාරයකට ක්‍රියා කරන විට, විශේෂයෙන් දේශපාලනයේ දී, තමා බලන්න යිනැ, තමා එහෙම ක්‍රියාකරන්නේ, මාර ආවේශයෙන් ද කියලා.

දිමුතු : ඔබ මෙතෙක් පෙන්වා දුන්නේ, දේශයක ඇති පතිරැපලට, මනුෂ්‍ය ජීවිතයට හිතකර බව, මනුෂ්‍යයා විසින් ම තම ලෝභය, ද්වේෂය, හා මුළාව නිසා විනාශ කර ගන්නා බව.

අප හැම දෙනාම, සතුටින් ජ්වත්වන්න කුමතියි, නමුත් ඒ අතරේම, සතුට නැති වන ආකාරයට අප කටයුතු කරනවා. මනුෂ්‍යයා තුළින් තමාට ම එරෙහි ව විනාශකාරීතියක් ක්‍රියාත්මක දිමුතු : මෙයින් පෙනෙනවා, තමා වෙසෙන දේශය, මනුෂ්‍ය ජීවිතයට හිතකර ව පවත්වා ගෙන යැමේ වගකීමක් අපට තිබෙන බව.

බාලසුරිය : මනුෂ්‍යයාට එරෙහි ව මනුෂ්‍යයා තුළින් ක්‍රියාත්මක වන විනාශකාරී බලවේගය, බුදුන් වහන්සේ හැඳින්වුයේ මාරයා යනුවෙන්. මාරයා පුද්ගලයාට සතුවෙන්, සාමයෙන් හා සෞඛ්‍යයාගෙන් ජ්වත්වන්න ඉඩ දෙන්නේ නැහැ. සමාජයෙනුත් වරින් වර මාරවේග පහළ වෙනවා. අප රටේ ජන ජීවිත ලක්ෂ ගණනක් විනාශ කළ, ලක්ෂ ගණනකගේ ජීවිත දුකට හෙලැශ, ජනවර්ග හේදය, ජනවාර්ගික බෙදුම්වාදය ඒ මාරවේගයෙහි ස්වරුපයක්.

තමාට මනුෂ්‍යයුතු හැටියට, බුද්ධි සංවේදිතාව තිබෙන්නට ඕනෑ. සමාජයෙහි මතු වන, මාරවේග කවර ස්වරුපයෙන්, ආවත්, ඒවා භදුනා ගත්තට. මේවා සමාජයෙහි පහළ වන්නේ, ලෝභ, ද්වේෂ, මේහයෙන් අප කතා කරන වටන වලින්, සිහින සිතුවිලි වලින්, කරන ක්‍රියාවලින්.

යමක් කියන විට, තමා බලන්න ඕනෑ, කියන වචනයෙන් තමා මාරයාට සහයෝග දෙනවා ද කියලා. තමා යම් ආකාරයකට ක්‍රියාකරන විට, විශේෂයෙන් දේශපාලනයේ දී, තමා බලන්න ඕනෑ, තමා එහෙම ක්‍රියා කරන්නේ, මාර ආවේශයෙන් ද කියලා.

දිමුතු : ඔබ මෙතෙක් පෙන්වා දුන්නේ, දේශයක ඇති පතිරුප බව, මනුෂ්‍ය ජීවිතයට හිතකර බව, මනුෂ්‍යයා විසින් තම ලෝභය, ද්වේෂය, හා මුළාව නිසා විනාශ කර ගන්නා බවයි.

බාලසුරිය : ඔව්. එයින් ගම් වෙනවා, දේශය පතිරුපිට, මනුෂ්‍ය වාසයට හිතකර ව, කතා ගන්න හැටි. ලෝභය, ද්වේෂය, මුළාව

සමාජයට මුදා හැරීමෙන් අප වළකින්න යිනැ. අප මනුෂ්‍ය සම්බන්ධවලදී අලෝහයෙන්, අවෙශරයෙන් හා නුමුලාවෙන් ක්‍රියා කරන්න යිනැ.

දුම්තු : පතිරුප දේශය යන්න පරිසරය හැරියට අර්ථකථනය කරන්න පූජාවන් නේද?

බාලසුරිය : ඔව්. පරිසරය යන්න පූජාල් වචනයක්. පරිසරය සැදෙන්නේ, මට්ටම් තුනකින්.

පළමු කොටම හොතික පරිසරය. දෙවනුව සමාජයීය පරිසරය. තුනවෙනුව මානසික පරිසරය. අපි මේවා එකිනෙක ගෙන විමසමු.

හොතික පරිසරය කියන්නේ, අප වටා තිබෙන ද්‍රව්‍යමය දේවල්. ගොඩනැගිලි, මහා මාරුග, තිව්‍ය, මගේ මිනිසුන් ගොඩනගා තිබෙන කෘතීම පරිසරය හා භුමිය, එහි දේශගුණය, සරු නිසරු බව, ගහ කොළ, ඇතුළු ස්වභාවික පරිසරය.

වර්තමානයේ ජනගහණ තදබදය මිනිසාට දැඩිව බලපානවා. එයින් මිනිසුන් අධි ක්‍රියාකාරී වෙනවා; ජීවත්වීමේ අරගලය උග්‍ර වෙනවාත මෙහි ප්‍රතිඵලය වන්නේ ආතතිය වැඩිවීම, ඒ සමග යන ගාරීරික හා මානසික රෝග වැඩිවීම, සමාජයේ ප්‍රවණ්ඩකය හා අසහනාකාරීතිය වැඩිවීම ආදියයි. මෙවැනි පරිසරයක සැනසිල්ලේ හා සැහීමෙන් ජීවත්වීම එන්ට එන්ට ම දුෂ්කර වෙමින් පවතිනවා.

දුම්තු : රේඛාට අපි සමාජ පරිසරය කුමක්දයි බලමු.

බාලසුරිය : සමාජ පරිසරය සැදෙන්නේ, යම් සමාජයක පවතින මනුෂ්‍ය සම්බන්ධතාවල ස්වභාවය අනුවයි. මිනිසුන් තුළ අනෙකුත් ගොරවය හා සැලකිල්ල තිබෙන විට, මිනිසුන් ප්‍රිතියෙන් ජීවත්වන විට, සමාජයෙහි පුද්ගලයා සුරක්ෂිත ව ජීවත්වීමට හැකි වන විට, සමාජයෙහි සම්ගිය, සාමය පවතින විට, එහි යහපත් සමාජ පරිසරයක් ගොඩ තැගෙනවා.

වර්තමානයෙහි අපේ සිංහල ගම්වල එදා තිබූ සාමක්මී, ප්‍රිතිමත්, සහයෝගීලි සමාජ පරිසරය බිඳ වැටීම මෙරටේ ලොකු සමාජ ගැටළුවක්. ගම්වල අනොනා ර්‍රිජ්‍යාව, පුද්ගල ආත්මාර්ථය,

සුරාවට ඇඟිල්හිවීම, සාරධරම හිලිහිම, සංස්කෘතික පරිභානිය හේතු කොට ගෙන, ගම ජීවත්වීමට තුපුදුසු වී ගෙන වෙනවා.

දීමූතු : මානසික පරිසරය හැටියට ඔබ හඳුන්වන්නේ කුමක් ද?

බාලසුරිය : එය පෙර ක් ඒවාට වඩා සියුම්. දැන් අම් යම් තිවසකට ඇඇළු වුන හැටියේ ම දැනෙනවා, ඒ තිවස තුළ තිබෙන මානසික වාතාවරණය. ඉවත් වගේ අපට කිව හැකියි, තිවැසියන් සතුවෙත් ජීවත්වෙනවා ද තැද්ද කියලා.

වරක් මට දින ගණනාවක් ගත කරන්න සිදු වුනා, මහියාගන ප්‍රදේශයේ සරුසාර ගමක. එහි රන්වන් කරලින් බර වූ ගොයමින් පිරි ගමක්. නමුත් දින දෙක තුනක් යද්දී මට දැනෙන්න පටන් ගත්තා, පරිසරය පුරා යම් ගෝකයක් පැතිර පවතින බව.

මා සෞයා බලන විට, දත් ගන්නට ලැබුණා, ගොවියන් සිටින්නේ ගෙය බරින් බව. ඔවුන් ගෙය ගන්නේ, අස්වැන්නෙන් ගෙවන්න. අන්තිමෙදි ගෙය බෙරුවා ම, තමන්ට මාසයක් වත් කැමට සහල් ඉතුරු වන්නේ නැහැ. රට අමතර ව පවුල්වල අප්‍රමාණ හේද, කරදර. ගොවියන් කසිප්පු වලට ඇඟිල්හි වෙලා. රට අමතරව සූදුව වගේ දුරාවාර. මා කතා කළ කිසිවෙකු ප්‍රිතිමත් ජ්විත ගත කරන බවක් හැගුණේ නැහැ.

දීමූතු : දැන් මේ වගේ පරිසරයක දී කෙනෙකුට කුමක් ද කළ හැකිකේ?

බාලසුරිය : සමාජයේ යම් දොළයක් දුටුවා ම, අපේ යුතුකමක් වෙනවා එය තිවැරදි කිරීමට යම් මෙහෙවරක් කිරීම. ඉහත දක් වූ ගම සම්බන්ධයෙන් නම් කළ යුත්තේ, එකි ගෝකී මානසික වාතාවරණය ඇති වීමට හේතු වූ, සමාජ ආර්ථික ගැටුව විසඳීමට ක්‍රියා කිරීම. ඔවුන්ගේ ගෙය වීමේ විෂම වතුයෙන් මුදා ගන්නට ඕනෑම පවුල් උපදේශනය, ජ්විත අධ්‍යාපනය, සංවර්ධනයට යොමු කිරීම ද මෙහි දී අවශ්‍යයි.

ගමේ සංස්කෘතික, ආගමික ප්‍රබෝධනය ඇති කිරීම මහින් ද හොඳ මානසික වාතාවරණයක් ගොඩ නැගිය හැකියි.

දීමූතු : නමුත් තනි පුද්ගලායකුට එවැන්නක් කළ හැකිද?

බාලසුරිය : අවංක වේතනාවෙන්, ජනයාගේ අහිවැද්ධිය පිළිබඳ හැරීමකින් යමෙකු එය කොතැනින් හෝ ආරම්භ කළ හොත්, අනුකූලයෙන් ජනයා ර්ව එකතු වේවි. තනි පුද්ගලයකුට ඇති ගක්තිය සුළුපටු නැති බව ඉතිහාසයෙන් පෙනෙනවා.

දීමුතු : අප ආරම්භයේ දී කිවා, තමා වෙසෙන පරිසරය එසේම පිළිගෙන තිෂ්ක්‍රියව ජ්වත්වන සත්‍යයෙක් නොවෙයි, මනුෂ්‍යයාගේ එක් ගති ලක්ෂණයක් වන්නේ, ඔහු පරිසරය තමාට අවශ්‍ය ලෙස සකසා ගන්නෙක් වීමයි.

දීමුතු : ඔව්. මනුෂ්‍යයා පරිසරය තමාට අවශ්‍ය ලෙස සකසා ගන්නෙක්. එය පැහැදිලියි.

හොඳයි, අපි මෙහෙම හිතමු. ඔබ සිටින පරිසරය කුළ ඔබට සත්‍යවෙන්, සාමයෙන් සිටින්න බැහැ. එය විෂමයි. හදන්න අමාරුයි ඔබට හිතෙනවා. ඔබ මොනවා ද කරන්නේ ?

බාලසුරිය : මට හැගෙනවා නම් මා සිටින පරිසරය විෂමයි, හදන්න බැරී තරම් විෂමයි කියලා, මම කරන්නේ, ඒ පරිසරය අත හැරුලා, මට දියුණු විය හැකි, සත්‍යවෙන් සාමයෙන් සිටිය හැකි පරිසරයක් සොයා යනවා. එයත් මනුෂ්‍යයාගේ මූලික ස්වභාවයක්. ඒ කියන්නේ මනුෂ්‍යයා නම පරිසර සොයා යන්නෙක් යනුයි.

දීමුතු : මෙහෙම හිතමු පරිසරය විෂමයි, හදන්නත් බැහැ. ඔබට නව පරිසරයකට යැමද දුෂ්කරයි. ඔබ මොකද කරන්නේ ?

බාලසුරිය : මම සොයා ගන්නවා, ඒ විෂම පරිසරය කුළ සත්පුරුෂයන් කිප දෙනෙක්. අපි සම්පූර්ණ ප්‍රාග්‍රැහිත කරනවා. බුදු දහමේ සත් පුරුෂ සේවනය, කළුණ මිතු සේවනය කියන්නේ රටයි.

මහ සමාජය හදන්න බැරී නම්, කෙනෙකට කළ හැකි හොඳම දෙය, තමාට හිතකර කුඩා සමාජයක් එය කුළ සාදා ගැනීමයි.

විශේෂයෙන් ආධ්‍යාත්මික ජීවිතය සොයන අයට බොහෝම උපකාර වෙනවා, තමා මෙන් ම ඒ මග යන තව පිරිසකගේ අසුර. තමා තනිව කටයුතු කරන විට, තමාගේ උනන්දුව කෙමෙන් හින වී යැමට පුළුවන්.

දීම්තු : සුළු පිරිසක් එකතු වී සිටිමෙන් මහ සමාජයට යම් සෙනක් වෙනවා ද?

බාලසුරිය : ඔව්. සුළු පිරිසකගේ අදහස් හා වර්යා වතුව මහ සමාජය වෙනස් වීමට බලපානවා. මෙහිදී මට මතක් වෙනවා. ලෝක විනාශය පිළිබඳ බොද්ධ කතා පුවත.

වැරදි මග ගොස්, සිහිය විකාති කර ගත් ජනයා මාගසන් වර්ණවෙන්, උමතු ව එකිනෙකා ඇණ කොටා ගෙන විනාශ වනු දුටු සුළු පිරිසක් ඒ සමාජයෙන් ඇත්ත්ව ගොස්, කඟුක් මූදුනේ, කුඩා ජනපදයක් සාදා ගෙන ජ්වත් වෙනවා.

මුවුන් සාමූහික ව අදිවත් කර කරන්නවා, පව් කමෙන් වැළකී ධාරමික ව ජ්වත්වීමට. මුවුන්ගෙන් රේඛග මනුෂ්‍ය ඩිජ්ටාවාරය ඇරුණින බව ඒ කථාන්දරයේ කියවෙනවා.

මෙය මනුෂ්‍ය සමාජයේ හැමදාම සිදුවන්නක්. ලොව පුරා පැකිර පවතින බොද්ධ දිජ්ටාවාරය ආරම්භ වුනේ, බුදුන් වහන්සේ ප්‍රමුඛ පස්චග මහඹුන්ගෙන්. පස් දෙනාගේ සංගමය බුද්ධ ගාසනයෙහි ඉතා අගය කරන්නේ ඒ නිසාය.

ආධ්‍යාත්මක ගවේෂණයෙහිදී එක් පුද්ගලයකට තනිව යා නොහැකි දුරක්, කළුනාණ මිතුරු හවුලක් තුළ සිට යා හැකියි.

දීම්තු : අද අප සාකච්ඡාවට තොරා ගත්තේ පතිරැප දේශ වාසය නැමති මංගල කරුණෙයි. මෙහි දී අප දුටුවා, තමා වෙසෙන පරිසරය හිතකර ලෙස සැකසීමට ක්‍රියා කිරීම සැම කෙනෙකුගේම වගකීම බව. සමාජය යහපත් තැනක් කරන්නට යමෙකු ක්‍රියා කරන විට, මිහු වටා මහජනයා එකරායි වෙනවා.

මහ සමාජය හැදෙන තුරු අප බලා සිටිය දුතු නැහැ. අපට පුළුවන් කුඩා පිරිසක් වශයෙන් එක් වී කළුනාණ මිතු හවුලක් පිහිටා ගන්න. ඒ කුඩා කණ්ඩායමෙහි බලපැම කෙමෙන් මහ සමාජයට කාඛු වී, එය වෙනස් වීමට බලපාන බව අපි මේ සාකච්ඡාවන් දුටුවා.

20

සියල්ල දැක්වීම

දීමුතු රුවන් පියසේන : අද අප අර්ථ ගවේෂණය සඳහා තෝරා ගත්තේ, බුද්ධක නිකායේ ඉති වුත්තක පාලියෙහි එන බුදු රජානාන් වහන්සේගේ අසිරිමත් වදනක්. එය මෙසේයි.

“සියල්ල හැම අයුරින් ම
දැකීමෙන්, කිසිවකින් තොකැලමීන
සිත් ඇත්තේ,
හැම දෙයම පිරිසිද දැක,
සියලු දුක් ඉක්මවා සිටින්නේ ය” යන්නයි.

අපි මෙහි තේරුම විමසමු.

ඒ. එස් බාලසුරිය : මෙහි බුදුරජානාන් වහන්සේ කියන්නේ, සර්වතායානය පහළ කර ගත් තැනැත්තා සියලු දුක් ඉක්මවා සිටින බවයි. ඉතින් අපට පූජාවන් ද, සර්වයාතා යානය පහළ කර ගන්න ?

එහෙම ඇසුවා ම, කවදාචත් එය නම් ලබා ගත හැක්කක් නොවේ යන විමතිය ඔබ තුළ ඇති වන්නට පූජාවන්. බුදු දහමේ සර්වයාතා යානය යනුවෙන් හැඳින්වෙන්නේ, මහ ගුච් යානයක් නොවේ, සරල දෙයක්. ඉන් අදහස් වන්නේ සියල්ල හැම අයුරින් ම දැකීමයි. මෙහි සියල්ල යනු මැඩි ආයතනයි. එනම් ඇසේ, කණ,

නහය, දිව, ස්පර්ශය හා මතසයි. ඉතින් මේ හය දත්තවා නම් ඔබ සියල්ල දත්තවා.

දීමූතු : ඒ කොහොම ද?

බාලසුරිය : මෙහෙමයි. අප තුළ පවතින ලෝකය ගොඩ තැගෙන්නේ, ඇසෙන් දකින රුප, කණීන් අසන ගබ්ද, දිවෙන් හරින රස, නාසයෙන් අසන ගද - සුවද, ගිරිරයෙන් ලබන ස්පර්ශ එකතු වීමෙන්. මෙතැන අප ලෝකය කියන්නේ පාරීවියට නොවෙයි, අප එකිනෙකා සිතින් වෙසෙන, සිතින් අත් දකින, මානසික ලෝකයටයි, ඔබ වෙසෙන්නේ, ඔබ ගොඩනගා ගත් ලෝකයේ; මා වෙසෙන්නේ, ගොඩනගා ගත් ලෝකයේ.

කොටින් ම ලෝකය කියන්නේ, තමාගේ ඉඩිය අත්දැකීම් වලින් මැවෙන, රුප, ගබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සමුහයෙයි. එහෙම ඉඩිය පසෙන් ඇතුළට ගත්තා රුප මතස විසින් විවිධාකාරයට අර්ථත කරනවා.

දීමූතු : ඔබ කියන්නේ, පංචින්දියන් කෙරෙන් ඇතුළු වන රුප මතසින් විවිධ ආකාරයෙන් වර්ණවත් කෙරෙනවා, කියලයි.

බාලසුරිය : මතසින් දෙන වර්ණයටයි, නාමය කියන්නේ, අපි හිතමු, ඔබ ගසක් දකිනවා. ඒ ගසන් පරාවර්තනය වන ආලෝක ධාරා ඔබේ ඇසට වැටෙනවා. ඒවා මොළයට හියාම, මොළය කියනවා, මෙය ගසක්ය කියලා. ඒය රුපයයි.

දැන් ඒ ගස දුටුවාම, මෙය ප්‍රයෝගනවත් ගසක්ය; මෙය සුඡරයි, මෙය වටිනවා යනුවෙන් මතස ප්‍රතිවාර දක්වනවා. රුපයට මතසින් දෙන අර්ථය හෝ වටිනාකමයි, නාමය කියන්නේ.

මෙහි ඇති ඕනෑම දෙයක් දිහා බලන්න. ඒ වස්තුවලට මෙබි සිතින් යම් අර්ථයක්, වටිනාකමක්, හැරිමක් දෙනවා නේද? එයයි, නාමය.

දීමූතු : දැන් යම් වස්තුවක් දැක, ර්ට සිතින් නාමය නොදී සිටින්න පුළුවත් ද?

බාලසුරිය : ඔබ ඇසුවේ වැදගත් ප්‍රයෝගක්. හිතන්න, මා දකිනවා, යම් මනුෂ්‍යයෙක්. ඒ සමග ම මගේ මතස කියාකරලා කියනවා,

මොහු අනා ජාතිකයෙක් ය කියලා. ඒ සමග ම මා තුළ අප්‍රිය ආකළේපයක් ඇති වෙනවා. දැන් ඔබ අසන්නේ, දැකින දෙය දැකින පමණින් රදී සිටින්න ප්‍රාථමික ද? සිතුවිලිවලට ඉඩ නොදී සිටිමට ප්‍රාථමික ද කියා. නාමයක් දුන් සැරියේම සිත එතැන් සිට කැළඹීමට

ඡේවිතයේ නොසිනු බෙදවාවකයකට මුහුණ පැවත, පළමු කොට ස්වල්ප වේලාවක් ඔබ සිහි බුද්ධියෙන් අවදි වී බලනවා, වුන දේ දෙස. රේගට ඔබේ සිතුවිලි ක්‍රියාත්මක වෙනවා. සිත එම සිද්ධිය තමාට ව්‍යවමනා ලෙස අර්ථවත් කර ගන්නවා. ගැටළුව ඇරඹින්නේ එතැන් සිටයි. මා හිතනවා. ඔබ මෙය අත්දුක ඇති.

දීමුතු : මේ අප තෝරා ගත් ගාරාවේ මේ බව සඳහන් වෙනවා ද?

බාලසුරිය : යමෙක් තමාගේ ඇස ක්‍රියා කරන හැරී දැකින විට ඇසෙන් දැකින රුපයෙන් සිතුවිලි උපද්‍රවා ගන්නේ නැහැ. එවිට සිතෙහි කැළඹීමක් ඇති වන්නේ නැහැ. දුක කියන්නේ, ඡේවිතයේ සිද්ධිවලට සිතෙහි ඇති වන කැළඹීම. ඉතින් යමෙකු ඡේවිතයේ අත් දැකින සිද්ධි, ඒ හැරියෙන් ම දුක, මනසින් අර්ථ නොදී සිටින විට, මහු දුක ඉක්මවා සිටින්නෙක් වෙනවා. එයයි, මේ ගාරාවේ තේරුම.

දීමුතු : මට එය තව පැහැදිලි කර ගන්න ඕනෑම අපට බැරිද, දැකින දේ ව සිතින් ප්‍රතික්‍රියා නොකර ඉන්න ?

බාලසුරිය : වර්තමාන මේ මොහොතේ සිහිය පවත්වා ගෙන සිටින විට අපට ප්‍රාථමික දැකින දෙයින් එහාට නොගිහින් සිටින්න. සිත ක්‍රියා කරනවා කියන්නේ දැකින දෙයට අතිත මතකය මැදිහත් වීම. අපි හිතමු, ඔබ ගමේ පාර දිගේ ඇවිද යනවායි කියලා. එවිට ඔබට මතක් වෙනවා තමා විවිධ අවස්ථා වලදී එහි ඇවිද ගිය සැරී, කණස්සල්ලෙන් ඇවිද ගිය සැරී ආදී වශයෙන්. දැන් ඔබට ප්‍රාථමික ද, කිසිදු අතිත මතකයකට නොගොස් වර්තමාන මේ මොහොතේ පූර්ණ අවදියෙන් සිටින්න ?

එවිට, කණට ගබඳ ඇසෙන්නේ ඒ මොහොතටයි; ගතට සුළුගේ පහස දැනෙන්නේ, ඒ මොහොතටයි. එහෙම වර්තමාන මොහොතේ පූර්ණ අවදියෙන් සිටින විට, දැනෙන දේ දැනෙනවා. නමුත් සිත මැදිහත් වන්නේ නැහැ. එවිට සිතුවිලි වලට බැහැ ඔබ තුළ ගෙක, සංතාප, පසුතැවිලි, උපද්‍රවන්න.

දීමුතු : අප කවුරුත් සමහර විට, නිරායාසයෙන් ඒ වගේ සිතුව්ලි සංසිදි, මහත් නිදහස් බවක් දැනෙන අවස්ථා අත්දකිනවා.

බාලසුරිය : අන්න ඒ අවස්ථාවල වටිනාකම දකින්න. එබදු අවස්ථාවක් ඇති වූනාම, සිතුව්ලි තොලපදවා, එහි දිර්ස වේලාවක් රදි සිටින්න. එතැනු යි, නිදහස තිබෙන්නේ.

මේ නිදහස උත්සාහයෙන් හෝ අධිෂ්චානයෙන් උපදවා ගන්න බැහැ. මක්නිසාද කිවිවෙත්, උත්සාහ කරනවා කියන්නේ, දුඩ් සිතුව්ල්ලක් උපදවා ගැනීම. මෙය නිරායාසයෙන්, ආරාධනයෙන් තොරව, පවත් රැල්ලක් සේ පැමිණෙන මහත් ආයිරවාදාත්මක සුවයක්.

දීමුතු : නමුත් අප පිළිබඳ ප්‍රශ්නය නිතරෝම “මම” යන හැරිම කියාත්මක විමයි. මට තනිවුනා ම, කොතොකත් මා ගැන සිතෙනවා, හෙට මා කළ යුතු දේ ගැන හිතෙනවා, අනාගතය සැලසුම් කරන කළේපනා එනවා. එහි නිමාවක් නැහැ.

බාලසුරිය : මේහෙම “මම” ගැන සිතිම ඇබැඩියක්. මේ ඇබැඩිය අතහැරලා සිතින් සිටින වියයි, ඔබ සැබැවින් ම ජ්වත් වන්නේ.

මෙතැන ප්‍රශ්නය “මම” යනු කවරෙක් දැයි යනුවෙන් විමතියක් මතුවීමයි. ඔබ තමාගෙන් විමසන්න ඕනෑ. “මා කවුද?” යන ප්‍රශ්නය. ඔබ අතීතය ආගුයෙන් “මම” ය යනුවෙන් සිතන ලබන කේත්දිය සංයුව ඇත්ත වශයෙන් තමා ද?

විමසා ගෙන යදුෂී, ඔබට පෙනෙවා, ඇති “මමය” යන පුද්ගල සංයුව මායාවක් බව. “මමය” යනුවෙන් පුද්ගලයෙක් මෙහි නැහැ.

එම අවබෝධයෙන් ඔබ අසන්න ඕනෑ, මගේ සත්‍ය ස්වභාවය කුමක්ද යන්න.

ඔබ කනස්සල්ලෙන් සිටින විට, ඒ කනස්සලු මානසිකතය ඔබේ සත්‍ය ස්වභාවය ද? නැහැ.

ඔබ වික්ෂිප්තව සිටින විට, ඒ වික්ෂිප්තව ඔබේ සත්‍ය ස්වභාවය ද? නැහැ.

සිතුව්ලි විසින් ගොඩ නගන ලද කිසිම මතෙන්හාවයක් ඔබේ සත්‍ය ස්වභාවය නොවෙයි.

දීමුතු : ඇත්තටම තමාගේ සත්‍ය ස්වභාවය කුමක්ද?

බාල්‍යරිය : පිරිසිදු සිහියයි, ඔබේ සත්‍ය ස්වභාවය. සත්‍ය වූ පුද්ගලයෙක් මෙහි නැහැ. පිරිසිදු සිහිනය පොද්ගලික තත්ත්‍යක් නොවෙයි.

ඡ්‍රේවත් වෙනවා කියන්නේ, නිරමල සිහියෙන් සිටිමයි. එය මේ මොහොතේ පවතින, නොකැලුණ තත්ත්‍යක්.

දීමුතු : එතකාට මේ සිතුව්ලිවලට කුමක්ද කරන්න ඕනෑ? සිතුව්ලි නැතුව අපට ඡ්‍රේවත් වෙන්න පුළුවන් ද?

බාල්‍යරිය : ගැටළුවක් බුද්ධිමත්ව විමසා බලලා, විසඳුම සෙවීමට අප සිතුව්ලි, වින්තනය, භාවිතය කරන්න ඕනෑ. සිතුව්ලි භා මතකය අපට ජ්‍රේවත්වීමට අවශ්‍යයි. දැනගැනීම, විමසා අවබෝධකර ගැනීම, ඉගෙන ගත් දෙයක් භාවිතයට ගැනීම, විශ්‍රාන්ත කර බැලීම, මේ ආදී බුද්ධිමය ක්‍රියා සිදුවන්නේ වින්තනයෙන්.

තමුත් අපේ ප්‍රශ්නය, නිශ්චල සිතුව්ලි ජාලයක පැටලි පැටලි සිටිමයි. බුද්ධිමත්ව සිතින්න දෙයක් නැති තැන, නිශ්චල, නොකැලුණ සිතින් අපට සිටින්නට පුළුවන්.

පිරිසිදු සිහිය සිතුව්ලිවලට වඩා සූචිතාල තලයක්. සිතුව්ලි තලය වැවක් නම් පිරිසිදු සිහිය මහ සාගරය වගේ. මහ සාගරය තිබියදී වැවට කොටු වී සිටින්නේ ඇයි? ඔබේ තැන ඔතැන නොවෙයි.

දීමුතු : ඔබ අසන ප්‍රශ්නය : ඇයි අපට නිරන්තරයෙන් ම සිහිය නැමැති පුළුල් තලයෙහි පිහිටා සිටින්න බැරි? ඇත්තටම බැරි ඇයි?

බාල්‍යරිය : කුඩා දෙය අතහරින්න ඔබ දන්නේ නැහ. අතහරින්න ඕනෑ කුමක්ද නැහැ. එය අතහර බලන්න. මෙහිදී මම කුමතියි, උපමා කතන්දරයක් කියන්න

එක්තරා වනාන්තරයක් මැදින් ගලා ගිය කුඩා මයක් තිබුණා. ඒ ගල්පර වල, අතුරිකිලි වල දැඩි සේ එල්ලී සිටි ජල්ප සතුන් වගයක් ජ්වත් වුණා.

උන් හරි බයෙන් හිටියේ, වතුරේ ගසා ගෙන යනවාට. ඉතින් යම් විටෙක ග්‍රහණය ලිභිල් කලොත් වතුරේ ගසාගෙන යනවා. ඒ හයෙන් උපන් දා සිට උන් ගල් පර හා දියේ රඳි අතු රිකිලි තදින් අල්ලා ගෙන සිටිනවා.

ද්‍රව්‍යසක් උන්ට ඇඟුණා, තමන්ගේ සගයෙකු ප්‍රීතියෙන් ගියක් යෙනවා. ඒ ගිතය ඇශේහන්නේ, වතුරේ ගසා යන සගයෙකු බව ඔවුන් දැක්කා. මේක අදහා ගන්නත් බැහැ.

ඔබ දිය පහරේ ගසා ගෙන යනවා පෙනෙන්නේ නැදේද ? වනාම මොකක් හරි අල්ලා ගන්නයි උන් කිවා. එතකොට සගයා කිවා,

“මාත් හිටියේ ඔබ වගේ උපන් දා සිට ගල්පර අල්ලා ගෙන. අද මට වැරදිමකින් එය අත හැරුණා. එතකොට මම දිය පහරේ ගසා ගෙන යන්නට පටන් ගත්තා මම සොයා ගත්තා කිසිම දෙයක් අල්ලා නොගෙන, සැහැල්ලුවේ සිටීමේ සතුට. ඔබත් ඕවා අතහැර සැහැල්ලුවේ මා වගේ පාවත්තා.”

මේක සතුන්ට අදහා ගන්න බැහැ. ස්වල්ප දෙනෙක් අත හැරියා. වැඩි දෙනා අත හරින්න බයේ ගල්පරවල පෙර සේම එල්ලී සිටියා.

ඉතින් මේ කතාවත් ඔබට හැගෙන්නේ කුමක්ද ? අප “මම” යන සංඛ්‍යාව අල්ලා ගෙන සිටින්නේත් අර සතුන් වගේ නේද ?

21

විජු කිරීද්‍රිප්‍රමාත්

දිමුතු රුවන් පියසේන : අද වැඩ සටහනෙන්, විමසා බැලීමට අපි තෝරා ගත්තා, සංයුක්ත නිකායේ, මාර සංයුක්තයෙහි එන බුදු වදනක්. එය යම් අවස්ථාවක බුදුන් වහන්සේ පැවතූ වදනක්. ඒ අවස්ථාව අපට විස්තර කර දෙන මෙන් බාලපූරිය මහතාගෙන් මා ඉල්ලා සිටිනවා.

එ්. එස්. බාලපූරිය : මාර සංයුක්තයේ පටටම් සූත්‍රයේ සඳහන් වන ඒ සිද්ධිය මෙයයි.

දානය වැළදු හිකුෂු පිරිසක්, තම පාතු සේදා වේලෙන්නට එළියේ තැබුවා. එතැනට කඩා බිඳ ආ මේ ගොනෙක් ඒ මැටි පාතු බින්දා. එහි සිටි බුදුන් වහන්සේ, ඒ මේ ගොනා හිකුෂුන්ට පෙන්වමින් “මය මාරයා” සි කිවා.

මා හිතනවා, ඒ වදන ඇසු හිකුෂුන්ට සිනා යන්න ඇති. භාසායට ප්‍රිය කළ බුදුන් වහන්සේ මෙවැනි විහිඹ වදන් කි අවස්ථා තිබිටකයේ තිබෙනවා. විහිඹවට නමුත් උන්වහන්සේගේ මුවින් පිටවූ ඒ වදනහි මහත් ගැණුරු අර්ථයක් තිබෙනවා.

මා හිතනවා, බුදුන් වහන්සේගේ ඒ උපමාව අපේ ජන ගියකටත් නගලා තිබෙනවා.

දිමුතු : කුමක් ද ඒ ජන ගිය ?

බාලසුරිය : “අම්බලමේ පිනා පිනා
වලං කදක් ගෙනා ගෙනා
ඒක බිඳීම් ගොනා ගොනා
ඒකට මට හිනා ! හිනා !”

මෙය ලමා ගියක් ලෙස ප්‍රකට වුනත් මෙහි අරථය ගැඹුරුයි.

මතුපිටින් එහි කියවෙන සැටියට, පිනා නැමැති පුද්ගලයෙක් වලං කදක් රැගෙන ගිමන් හැරීමට අම්බලමකට පිවිසෙනවා. එහි ලැග හිටි, ගොනෙක් කුලප්පූ වී එළියට පතින්ත හදනවාත් සමග වලං කමද් හැඳී, එහි වලං බිඳී යනවා. හාස්‍ය ජනක සිද්ධියක් !

මෙය ඇත්ත වශයෙන්ම පෙර පේරී උදාන ගි වගේම නිවන් අවබෝධ කර ගත් උතුමෙකුගේ උදාන ගියයක්. තමා වලං කදක් රැගෙන, ලෝකය නැමැති අම්බලමට පැමිණියායි කවියා කියනවා. ලෝකය සැබුවින් ම අම්බලමක්. අප එයට ගෙන එන කමද් වලං පහක් තිබෙනවා. රුප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංයු ස්කන්ධය, සංකාර ස්කන්ධය හා වියුන ස්කන්ධය ඒ පහයි.

ගොතම නායකයන් වහන්සේ, තමා රැගෙන පැමිණි වලං කද බිඳීනවා. මෙහි ගොනා සංකේතවත් කරන්නේ ගොතම නායක බුදුරජානන් වහන්සේටයි. පංචස්කන්ධ උපාදානය බිඳී යැමෙන් තමා ලද නිදහස හේතු කොට ගෙන මහත් සතුවක් අත්විදින බව “එකට මට හිනා ! හිනා !” යන පදයෙන් ඔහු කියවෙනවා.

දිමුතු : පංචස්කන්ධය වලං පහක් වැනියි ඉන් ගම්‍ය වෙනවා. මාරයා හෙවත් මරණය අප මේ හදාගෙන සිටින පංචස්කන්ධ කුඩාව යම් දිනයක බිඳ දමනවා. එය නියතයි.

බාලසුරිය : දැන් බලන්න මේ ගරීරය අප මෙතරම් ආදරෙන් රක බලා ගත්තත්, මරණය හමුවේ එය බිඳී යන ද්වසක් එනවා.

දිමුතු : මොනවද මේ පංචස්කන්ධ කියන්නේ සි මෙහිදී පැහැදිලි කර ගත්තොත් හොඳයි.

බාලසුරිය : ඉන් පළමු වැනින රුප ස්කන්ධයයි; මේ ගරීරයයි. එය ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීතියෙන් ගොඩනැගෙන්නක්. එය හට ගෙන, වැයි, දිරාපත්ව බිඳ වැවෙනවා. එය පැහැදිලියි.

මේ ගරීරය දරා ව සිටීමේ ගැටළුවක් නැහැ. ලෙඩි රෝග ස්වභාවිකයි. මේ ගරීරය ස්වභාවධරුමයේ ආශ්චර්යමත් නිරමාණයක්. අප ගරීරය සැලකිල්ලෙන් රක බලා ගත යුතුයි.

තමුත් පුද්ගලයා “මේ ගරීරය මමයි” යනුවෙන් හඳුනා ගැනීම හේතු කොට ගෙන, දුක් විදින තත්ත්‍යක් ඇති කර ගන්නවා.

දිමුතු : ගරීරය ‘මමයි’ සිතා ගැනීමෙහි ගැටළුව කුමක්ද?

බාලසුරිය : ගරීරය තුළ නැති පුද්ගලයෙක් එමගින් ඔබ ඇති කර ගන්නවා. එහෙම ඇති කර ගත් පුද්ගලයා සිතනවා, මේ ජ්වත්වන්නේ මමයි; “මම” නිතතායි. මම අත්තයෙන් වර්තමානයටත්, වර්තමානයෙන් අනාගතයටත් කාලය මස්සේ ගමන් කරනවා කියලා.

මේ හේතු කර ගෙන, මා දිරාපත් ව සැටි පෙනෙන විට, මට දුක ඇති වෙනවා. ගරීරයට රෝග ඇති වන විට, මට දුක ඇති වෙනවා. ගරීරය බිඳ වැටීම මගේ මරණය ලෙස දැනෙන විට මට දුක ඇති වෙනවා.

දිමුතු : හැම දෙනාම හිතන්නේ එහෙමයි. අනෙක් අතට “මම” යන සංඛ්‍යාව ඇති කර නොගෙන, මනුෂ්‍යයාට ජ්වත් වන්න පුළුවන් ද?

බාලසුරිය : ඔව්. හැම දෙනාම හිතන්නේ මේ ගරීරය මමයි, මගයි කියලා. එහෙම ගරීරය යනු “මම”ය “මගයි” සිතීම මූලාවක්. එය මූලාවක් බව පුද්ගල සිතට අවබෝධ කර ගන්න අමාරුයි.

“මම” සංඛ්‍යාවෙන් තොර ව ජ්වත්විය හැකිය යන සත්‍යය ද පුද්ගල සිතට විෂය වන්නේ නැහැ.

ඇත්ත වශයෙන් අප මේ කරන සාකච්ඡාව ලොකික මට්ටමේ ජ්වත් වන ජනයාට තේරෙන්නේ නැහැ. මෙය කණ්ගාවුවට කරුණක්.

දිමුතු : ඔබ කියන්නේ අප මේ සාකච්ඡා කරන ධර්මය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කියලා ද?

බාලසුරිය : වවන මට්ටමෙන් තේරෙනවා ඇති. බුදුන් වහන්සේ පෙන්වා දුන් සත්‍යය තිබෙන්නේ, වවන මට්ටමෙන් එහා. වවන

මටටමේ සිදුවන වින්තනයෙන් එහා. පෘථිග්රෝන සිතට ධර්මය විෂය වන්නේ නැහැ. ධර්මය කියන්නේ වවන තොවේ.

දීමූතු : එහෙනම් ධර්මය ගැන කතා කිරීම නිශ්චලයි ද?

බාලසුරිය : කොපමණ ධර්මය ඇසුවත්, ලෝකයා එතැනමයි. එහෙම නේද? එසින් යම් මුලාවක් මිනිසුන් තුළ ඇති වෙනවා. මොකක්ද, “මම ධර්මය දන්නවා” සි සිතන මුලාවයි, එය. තොටුවැනුණ යමක් වැටුණයි සිතීම මුලාවක් තොවයි ද?

දීමූතු : බුදුන් වහන්සේ බුද්ධකය ලබා, එය ලෝකයාට දේශනා කිරීම නිශ්චලයි, වෙහෙසකරයි සිතු බව අප ඉගෙන ගෙන තිබෙනවා. ඔබ මේ කියන්නේන්ත් එයයි, මට හිතෙනවා. නමුත් පසුව උන්වහන්සේ ලෝකයාට ධර්ම දේශනා කිරීමට සිත භදා ගත්තා.

බාලසුරිය : උන්වහන්සේ දුටුවා, ලක්ෂ සංඛ්‍යාත ජනයා අතරින් ඉතා ස්වල්ප වූ පිරිසක් පමණයි, විමුක්ති මාරුගය තේරුම් ගන්නේ කියලා. ලක්ෂයකට එක් අයෙක් පමණයි, නිවන වටහා ගන්නේ.

දීමූතු : නමුත් අපි දකිනවා, දහස් සංඛ්‍යාත ජනයා, ධර්මය අසනවා, භාවනා කරනවා, වත් පිළිවෙත් පවත්වනවා.

බාලසුරිය : එය භෞදියි. නමුත් කවරෙකුට හෝ කතා කරලා බලන්න. නැමදෙනාම සිටින්නේ යම් යම් තැන්වල, තිගමනවල, දාශ්ටේවිල, විශ්වාසවල නැවතිලා. එහෙම තොවෙයි ද? කුවුද අසනු ලබන සත්‍යය ඒ ස්ක්‍රීනයෙහි ම අවබෝධකර ගන්නා විවෘත සිතින් සිටින්නේ?

බුදුන් වහන්සේ, ගොනෙකු මැටි පාතු බිඳින බව හික්කුන්ට පෙන්වා “ඒ මාරයා” සි කිවා. නමුත් ඒ හික්කුන්ට ඒ කිදු දෙයෙහි සත්‍යය අවබෝධ වුනා යැයි ඒ සූත්‍රයේ පදන් වන්නේ නැහැ.

දීමූතු : අපට මෙහිදී බුද්ධ වරිතයේ ග්‍රෑශ්‍යකවය වැටහෙනවා. බුදුන් වහන්සේ පනස් වසරක් පුරාම අතිශය දුෂ්කර ව්‍යායාමයක යෙදෙමින් ලොවට ධර්ම දේශනා කලේ ලක්ෂ සංඛ්‍යාත ජනයා අතරින් එක් අයෙකුට හෝ එය අවබෝධ වේ යැයි සිතා ගෙනයි.

හොඳයි, අප මේ සාකච්ඡාවේ කව ඉදිරියට යමු. ඔබ විස්තර කරමින් සිටියේ ගැරිය “මමය” “මගේය” යනුවෙන් ග්‍රහණය කළාම, එය වෙනස් වනු දැකින විට සිත දුකට පත්වෙනවා යන්නයි.

පංචස්කන්ධයේ ඉතිරි ඒවා මොනවාදැයි බලමු.

බාලසුරිය : වේදනා ස්කන්ධයන් එහෙමයි. ගැරියට සැප දුක් වේදනා දැනීම ස්වභාවිකයි. එහි ගැටුවක් නැහැ. නමුත් “විදින්නා මමයි” “මේ සැප දුක් විදින්නේ මමයි” යනුවෙන් සිතිමත් සමග, ඔබ “මම” නැමැති මායා රැපය උපදාවා ගන්නවා. වේදනා ස්කන්ධයේ බිඳී යැම යනු වේදනා විදින්නා හෙවත් “මමය” යන මුළාවේ බිඳී යැමයි.

අපට මේ ආකාරයට සංයු, සංස්කාර, වියුන යන ස්කන්ධ දෙසත් බලන්න පූජාවන්.

දීමුතු : සංස්කාර ස්කන්ධය කියන්නේ කුමක්ද ?

බාලසුරිය : පොදුවේ සංස්කාර කියන්නේ, සිතින් සංස්කරණය කර ගත් දෙයටයි. ඔබ ගසක් දැකිනවා. ඔබ එය සංස්කරණය කර, තම සිතේ ප්‍රතිරූපයක් ලෙස හදා ගන්නවා. මනසින් ගොඩනගා ගන්නා සැම දෙයක් ම සංස්කාරයක්.

කොටින් ම සංස්කාර කියන්නේ, සිතුවිලි හා එමගින් අප ගොඩනගා ගෙන සිටින රැප, සංයු, සංකල්ප, ප්‍රාර්ථනා, අහිලාග, හය, ද්වේෂ, හැඟීම් ආදි සියලුලයි.

ලෝකයට ප්‍රතිචරු ලෙස සිතෙහි සිතුවිලි හා හැඟීම් හට ගැනීම ස්වභාවිකයි. සිතුවිලි නැති සිතකින් ජ්‍වත් වන්න බැහැ. ජීවිතය යම් යම් ගැටුවලට මුහුණ පැවාම, බුද්ධීමත්ව, නිරමාණයිලට සිතා, විසඳාගැනීමට සිතිම අවශ්‍යයි. ඒ කිසිවක් ගැටුවලකාරී නොවෙයි.

ගැටුව ඇති වන්නේ, “සිතන්නා මමයි” “මේ මගේ සිතුවිලියි” උපාදානය කර ගැනීමෙන්. සිතට එන සිතුවිලි ග්‍රහණය නොකර, ඔබට යම් අවස්ථාවක සිටිය හැකිද ?

දීමුතු : සිතුවිලි මගේ නොවේ යැයි ග්‍රහණය නොකර යම් අවස්ථාවක සිටීම පිළිබඳ නිදර්ශනයක් දෙන්න.

බාලසුරිය : මිතුරෙක් සාදයකදී ඔබට නව සගයෙකු හඳුන්වා දෙනවායි සිතමු. ඔබට හැගෙනවා, ඔහු වෙනත් ආගමක බැංතිමතෙක් බව. එවිට ඔහුගෙන් ඇත්ත්වන්නයි ඔබේ හැඟීම් කියනවා. දැන් ඔබට ඒ හැඟීමට තත් නොවී, එය ඉක්මවා, ඔහු ද තමා වැනිම වූ මනුෂ්‍යයෙක් ය යන සහෝදර හැඟුමෙන් දකින්න පුළුවන් ද?

මෙය කළ හැක්කේ, සිතට සිත පෙනෙන සිහිය ඇති විටයි. මෙය විශේෂ බුද්ධියක්. එය බුදු දහමේ හැඳින්වෙන්නේ, සම්පූර්ණනය යනුවෙන්.

මහා සතිපට්‍යාන සූත්‍රයෙහි මුළුමතින් ම බුදුන් වහන්සේ විස්තර කරන්නේ, සම්පූර්ණනය තැමැති උසස් සිහියේ ස්වභාවයයි.

“රාගය පහළ වන විට, රාගය පහළ වූ බව දැනගන්නේ ය. විතරාගය පහළ වූ විට, විතරාගය පහළ වූ බව දැනගන්නේ ය. මුලාව පහළ වූ විට මුලාව පහළ වූ බව දැනගන්නේ ය. නුමුලාව පවතින විට, නුමුලාව පවතින බව දැන ගන්නේ ය. ක්මේල්ප පහළ වන විට, ඒවා දකිනින්, ඒවා ග්‍රහණය නොකරන්නේය. මෙලාව කිසිවක් මමය, මගේ වශයෙන් නොගන්නේය.”

මෙන්න මේ සිතට සිත දකින, සිහිය මගිනුයි පංචස්කන්ධය කෙරෙහි උපදාවා ගත් උපදානය ඉක්මවා, සැබැවින් පවතින සැබැතතවය දැකිය හැකි වන්නේ.

උපේශ්‍යාච්

දූමුතු රුවන් පියසේන : අද අපි තොරා ගන්නේ, බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ මූලික සංක්ලේපයක් වන උපේශ්‍යාච්වහි ස්වභාවය විමසා බැලීමට. උපේශ්‍යාච් යනු කුමක්දයි අපි පැහැදිලි කර ගනිමු.

ඒ. එස්. බාලසුරිය : උපේශ්‍යාච් යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ, සිතින් මැදිහත්ව සිටීම, කිසිවක් මතකින් ග්‍රහණය කර නොගෙන සිටීම, ජ්විතයේ සිදුවන දේ ගණන් නොගෙන සිටීම, සිතින් නොසැලී සිටීම, සම්බර සිතින් සිටීම යනුවෙන් කියවෙන මානසික තත්ත්‍යයයි.

දූමුතු : ජ්විතයේ හැම දෙයකට ම උපේශ්‍යාච්වහි සිටියෝත් යමෙකු පිරිහෙන්නට පූඩ්‍රවන් නේද?

බාලසුරිය : ඇතැම් පුද්ගලයන්ගේ අලසකම, ස්නායු උර්වල තත්ත්‍ය, බෙලහිනකම, නොසැලිකිලිමත්කම හේතු කොට ගෙන උපේශ්‍යාච් වගේ පෙනෙන වර්යා ලක්ෂණ ඇති වෙතවා. තව සමඟැ පොළවට පාත් වී ඔහේ වෙන දෙයක් වුනා වේ කියා නිකම් බලා සිතිනවා. මේවා පරිහනීය ලක්ෂණ විනා උපේශ්‍යාච් නොවෙයි. එබදු පුද්ගලයින් දියුණු වන්නේ නැහැ. අවසානයෙහි ඔවුන් අනුන්ගෙන් යැපෙන්නන් බවට පැමිණෙනවා.

අප මේ කතා කරන්නේ බුද්ධීමය මානසිකතායක් ගැනයි. උපේක්ෂාව ජීවිත අවබෝධයෙන් පහළ වන මූහුකුරා ගිය බුද්ධීමය තත්ත්වයක්.

දිමුතු : අපි කොහොමද මේ උපේක්ෂා වර්ග දෙක වෙන්කර හඳුනා ගන්නේ?

බාලසුරිය : පළමුවැන්න ස්නායුමය රෝගී තත්ත්වයක්. නැත්තම් කුසීතකම හෝ බෙලහින කම තිසා ඇති වූ තත්ත්වයක්.

බුද්ධීයෙන් පහළ වන උපේක්ෂාවෙන් යුතු පුද්ගලයා අවශ්‍ය තැන උද්යෝගයිලිව ක්‍රියාකරනවා. එහිදී ඔහු කාර්යක්ෂමයි. වීරයටත්තයි. අනෙක් අතට ඔහු අවශ්‍ය නොවන තැන ක්‍රියාකරන්නේ නැහැ. එය ඔහුගේ බුද්ධීය පිළිබඳු කරන්නකි.

තමාගේ ගක්තිය යෙදිය යුතු තැන කුමක්ද? නොයෙදිය යුතු තැන කුමක්දයි ඔහු දත්තවා. තමාගේ ජීව ගක්තිය අරපරිස්සමෙන් භාවිතය කළ යුතුයි යන භැගීම ඔහුට තිබෙනවා.

දිමුතු : බුදුන් වහන්සේ මේ සම්බන්ධයෙන් යමක් පවසා තිබෙනවාද?

බාලසුරිය : මිස තරණ සූත්‍රයෙහි යමෙක් බුදුන් වහන්සේගෙන් විමසනවා, ඔබ වහන්සේ සංසාරය නැමැති සැඩ පහර තරණය කළේ කොහොමද කියලා.

තමා පිහිටා සිටින්නේද නැතුව වීරය කරන්නේ ද නැතුව සංසාරය නැමැති සැඩ පහර තරණය කළ බව උන්වහන්සේ පිළිතරු දෙනවා.

පිහිටා සිටීම යනු දිය පහරේ නිෂ්ප්‍රිය ව සිටීමයි. එසේ සිටියා නම ගිලෙන බව උන්වහන්සේ පවසනවා. අපි පෙර, පරිභානිය උපේක්ෂාව යැයි කිවේ, ජීවිතයේ අභියෝග හමුවේ නිෂ්ප්‍රියව සිටීමයි. එවිට ජීවිතයේ පරිභානියේ පත්ලට කිදා බසීනවා.” “වීරය කරන්නේ ද නැතුව” යනුවෙන් බුදුන් වහන්සේ අදහස් කළේ, අභියෝග වලට එරෙහිව, උච්චම්බලා යැමට ක්‍රියා නොකිරීමයි. එසේ ඕනෑවට වඩා වීරය කරන තැනැත්තා වැඩිවෙලා නොගොස් වෙහෙසට පත්ව පරාජය වෙනවා.

බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ, තමා උකටලි ද නොවී, සැඩ පහරට එරෙහි ද නොවී, සැඩ පහරට ද යම් ප්‍රමාණයක් ඉඩ දී, එය හා නොගැටී, තමාට අවශ්‍ය වූ දිගාටට - එතෙරට - පැමිණී බවයි. අප මේ කතා කරන්නේ එබදු උපේශ්ජාව ගැනයි.

දිමුතු : ක්‍රියාකාරී විය යුත්තේ කොතැන ද? ක්‍රියාකාරී නොවිය යුත්තේ කොතැන ද යන ප්‍රශ්නය මෙහිදී ඇති වෙනවා.

බාලපූරුෂ : යම් ක්‍රියාවකින් එලයක් ලබා ගත හැකියැයි පෙනෙන තැන ක්‍රියා කරන්න ඕනෑ. යම් ක්‍රියාවකින් එලයක් නොලැබෙන බව පෙනෙන තැන ක්‍රියා නොකර ඉන්න ඕනෑ.

කළමනාකරණයේදී ද මේ කාරණය පෙන්වා දෙනවා. වැඩ කරන්නන් වාලේ වැඩ කිරීම නිෂ්ප්‍රවාහනයි. එහෙම වැඩ කරලා ද්‍රව්‍ය අවසානයේ බැලීන්නම් කිසිම එලයක් ලැබේ නැහැ.

මට මැතක රජයේ රෝහලක වාට්ටුවක නැවති ප්‍රතිකාර ගන්නට සිදුවුණා. එහි සිටියා හෙද හෙදියන්, සාත්ත්‍ය සේවකයින්, පහලෙළාවක් පමණ. ද්‍රව්‍ය පුරා මුවුන් වාට්ටුව තුළ එහේ යනවා; මෙහේ යනවා; “අරක කේ? මේක කේ?” අසනවා. මුවුන්ගේ කාර්යක්ෂමතාවෙන් ලෙඛ්වූන්ට කිසිම සෙතක් නැහැ. සමහර ලෙඛ්වූ නිසි සාත්ත්‍ය නොලැබේමෙන් අමනාප ව ගෙදර නියා. බැඳු බැල්මට සේවකයේ ක්‍රියාකාරීයියි; කාර්යක්ෂමයි. එහෙත් එලදායීතාව අතින් අන්තිම හිනයි.

කාර්ය ස්ථානයක හොඳ කළමනාකරණයක් තිබෙන විට එහි කෙරෙන්නේ අවශ්‍ය වැඩ පමණයි. සිටින්නේ අවශ්‍යතම සේවක සංඛ්‍යාවක් පමණයි. ග්‍රුමය අප අරපරිස්සේමෙන් හාවිත කළ යුතු වටිනා දෙයක්.

දිමුතු : උපේශ්ජාවේ ලක්ෂණ හැවියට ඔබ පෙන්වා දුන්නා, අවශ්‍ය තැන අවශ්‍ය පමණට ක්‍රියාකාරීවීම හා එලක් නොවෙන තැන ක්‍රියා නොකර සිටීම යන කරුණු දෙක.

වැඩ ලෝකයේ අපි තව දෙයක් දකිනවා. සමහරැ හරිම උද්‍යෝගයෙන් වැඩ ආරම්භ කරනවා. නමුත් වැඩ කාලයක් මුවුන්ගේ උද්‍යෝගය පවතින්නේ නැහැ.

බාලසුරිය : මිනිස් සිතට කවර හෝ උද්‍යෝගයක් දීර්ඝ කාලයක් රඳවා ගෙවා ගන්න බැහැ. උද්‍යෝගය ඉක්මනින් ම සිද්ධ යනවා. දිග ගමනක් යන්න ඕනෑමම් අප තමන්ගේ ගක්තිය පරිස්සම් කර ගනිමින් හෙමින්, එහෙත් සැලිරසාර ව ක්‍රියා කර ගෙන යා යුතුයි.

දිමුතු : ඇත්ත වශයෙන් යමෙකුට කොහොම ද උපේක්ෂාව පහළ කර ගත හැක්කේ ?

බාලසුරිය : අප මෙහිදී ජීවිතයේ පහළ කර ගත යුතු උපේක්ෂාව ගැනයි කතා කරන්නේ.

ජීවිතය අපට කියනවා, උපේක්ෂා සහගත වන්න කියලා. නිකරුනේ ත්‍රියාකාරීවීමේ නිශ්චලනාව අප වයසින් වැඩ්වන් ම බුද්ධියෙන් මූහුකුරා යැමත් ම, සෙමින් සෙමින් හෝ අවබෝධ කර ගන්නවා. උපේක්ෂාව වැඩිහිටි බවේ ලක්ෂණයක්.

මෙහිදී වැදගත් උපේක්ෂාව යන වවනයෙහි තේරුම වටහා ගැනීම. ඒ වවනය සඳේ ඇත්තේ උප + අක්ෂ යන වවන දෙක එක් වෙළඳයි. උප යන්නෙහි තේරුම “සම්පා” යන්නයි. අක්ෂ යනු දැකීමයි. මේ අනුව උපේක්ෂාව කියන්නේ සම්පව දැකීමෙන් ඇති වන බුද්ධියයි.

දිමුතු : ඔබ කියනවා. සම්පව ව දැකීමෙන් උපේක්ෂාව පහළ වන බව. මට එය තව තේරුම ගන්න ඕනෑ.

බාලසුරිය : ඇතැම් විට යමක් දුර සිට බලන විට මහත් විත්තාකර්ෂණය ව පෙනෙනවා. ලැයට ගියාම, පෙනෙන්නේ ඊට වෙනස් දෙයක්. සම්පව ව බලන විට කවරක හෝ යථාරථය පැහැදිලි වෙනවා. යමක යථාරථය පෙනෙන විට ඒ සම්බන්ධයෙන් සිතෙහි විශේෂ ඇල්මක්, ආකර්ෂණයක්, බැඳීමක් හට ගන්න විධියක් නැහැ. ලෝකයෙහි යථාරථය පෙනෙන විට, එයට අප පෙර දුන් අයෙ, පෙර දුන් ප්‍රමුඛතාව කෙමෙන් හින වෙනවා. අපට පෙනෙනවා. ලෝකයෙහි අප සිතන තරම් සාරයක්, ගත යුත්තක් නැති බව. එවිට නැති වන්නේ උපේක්ෂාවයි.

දිමුතු : උපේක්ෂාව සමග යම් කළකිරීමක් ද එක්ව යනවා කියලා මට හිතෙනවා. ඔබ කොහොමද දකින්නේ ?

බාලසුරිය : ඔබ ඉන් අදහස් කරන්නේ උපේක්ෂාවට පත් මිනිසා යම් ගෙශකයකින්, ජීවිතය අසාර්ථක වීම බඳු ගෙශකයකින් පෙළෙන්නෙක් කියලා ද ? මෙහි අප උපේක්ෂාව යනුවෙන් අදහස් කරන්නේ, එබඳ වර්ගයක මානසිකත්වයක් තොවයි. ආධ්‍යාත්මික ජ්වනය කරා යැමට ලොකික ජීවිතය පිළිබඳ යම් ප්‍රයාමය කළ කිරීමක් තිබේම අවශ්‍යයි. ඒ කළකිරීම මෙකයි. මේ ලොකය සැපතින්, ප්‍රිතියෙන්, තාප්තියෙන් පිරුණු තැනක් යැයි ආරම්භයේ කවරෝකු තුළ වුවත් සූහවාදී විතුයක් ගොඩ නැගෙනවා. නමුත් ජ්වන්වන්නට, වන්නට මේ විතුය මිළාවකියි වැටහෙනවා. ඒ ප්‍රයාමය කළකිරීම යම් ප්‍රමාණයකින් අවශ්‍යයි, උපේක්ෂා ගුණය ඇතිවීම සඳහා.

දිමුතු : ඇත්ත වශයෙන් උපේක්ෂාවට පත් සිතක ස්වභාවය කෙබඳ ද?

බාලසුරිය : කිසිවක්, කෙරෙහි හෝ කිසිවකු කෙරෙහි ඇලිමක් හෝ ගැටීමක් නැහැ. ජීවිතයේ ඇති වන සිද්ධිවලින්, උද්දාම වන්නේ නැහැ; සිතින් බිඳ වැටෙන්නේත් නැහැ. ලෝකයෙහි ලාභය - අලාභය, සැප - දුක සමසිතින් ඉවසනවා.

උපේක්ෂාවට පත් සිතක ස්වභාවය දක්වන කථාන්දරයක් මෙහි දී මට මතක් වෙනවා.

එක නගරයක විසු මුතිවරයකු හමුවීමට පැමිණි තැනැත්තෙක් තමා ඉතා අසරණ ව වෙසෙන දුගියෙකු බව පැවසුවා.

එය අසා සිට මුතිවරයා : “මය තත්ත්වය වෙනස් වේවි” සි පැවසුවා.

රට වසර ගණනාවකට පසු ඒ තැනැත්තා නැවත මුතිවරයා වෙත පැමිණු : ‘ඔබ එදා කි දේ හරි. මා එදා අසරණ දුගියෙකු ලෙස පැමිණ මගේ දුක කිවා. ඔබට මතක ද?’

‘ඔව්. මට මතකයි.’

‘ස්වාමිති, අද මේ නගරයේ වෙසෙන ධනවතුන් අතරින් මම ද කෙනෙක්. දැන් මට මුදල් ඕනෑ තරම් තියෙනවා. මා සුරක්ෂිතයි. මා සැපවත්. මේ බව ඔබ තුමාට කියන්නයි, මේ ආවේ.’ සි ඔහු උද්දාමයෙන් කිවා.

මොහොතක් නීඩ්ච්ච සිරි මුත්ත්ටිවරයා එය අසා මෙහෙම කිවා.

‘මය තක්‍රය වෙනස් වේවි.’

අප ජීවිතයේ ඇති වන කවර තක්‍රය හෝ හැමදාම පවතියි නොගත යුතුයි. ඔබට පූජ්ච්චන් ද එබදු සිතකින් ජීවත්වන්න ?

දිමුතු : උපේක්ෂාව වඩා භාවනාවක් අපට පෙන්වා දීම මෙහිදී ඉතා ප්‍රයෝගනවත් වේවි.

බාලසුරිය : මා දකින විධියට සියලු විද්‍රිගනා භාවනාවලින් සිදුවන්නේ උපේක්ෂාව වැඩිමයි. ගරිරයෙහි තමා ස්වභාවය අවබෝධ වන්නට වන්නට, ගරිරය ‘මමය’, යන අනන්‍යකරණය ප්‍රසින වෙනවා. මේ විදියට සතර සතිපටියානය ම උපේක්ෂාව වඩා වේ.

මුබට කළ හැකි භාවනාවක් මෙහෙම දක්වන්න පූජ්ච්චන්. විවේකිව හිද, තමා මානසික වශයෙන් බෙහෙවින් ඇලී ඇති දේ, භා පුද්ගලයන් හඳුනා ගන්න. හැකිනම් කඩුසියක් ගෙන ලයිස්තුවක් හදන්න. රට පසු ඒ එක් එක් දේ හෝ පුද්ගලයා සිතින් ගෙන, ඒ පිළිබඳ තමා තුළ ගොඩනැගී ඇති, ඇල්ම, ඇබඳියාව අත හරින්න.

ඒ ඇල්මෙහි වෙතනාව භා ස්වභාවය භා මෙනෙහි කරමින් එය සිතින් අත්හළ හැකියි. තමා අප්‍රිය කරන දේ ද හඳුනාගනීමින් එබදු ම ලයිස්තුවක් සාදා, ඒ අප්‍රියතාවයෙහි වෙතනාව භා ස්වභාවය මෙනෙහි කරමින්, සිතින් අතහරින්න. අප්‍රියවීම සාර්ථකාච්චනයක්.

බනධනයක් අතහැරියා ම සිතට මහත් සැනසිල්ලක් දැනෙනවා.

දිමුතු : ජීවිතය ගොඩ නගන තරුණ වියේ දී අපට මහත් උනන්දුවෙන්, විරෝධෙන්, අධිෂ්ථානයෙන් ක්‍රියා කිරීමට සිදු වෙනවා. එවැනි ජීවත අවධියක උපේක්ෂාව අපේ ක්‍රියාකාරීතිය මන්දගාමී වීමට හේතු වෙනවා නේද ?

බාලසුරිය : ජීවිතයේ හැම අවධියක ම උපේශ්ජාව අවශ්‍යයයි. එය සත්‍ය කරුණක්. උපේශ්ජාව කියන්නේ පූජාවයි. තරුණ වියේ දී. පූජාව අවශ්‍ය නැහැයි අපට කියන්න පූජ්‍යවන් ද ?

මා පිළිගන්නවා, තරුණ වියේ දී, අවශ්‍යයන් ම පූද්ගලයා තමාගේ ලොකික ජීවිතය ගොඩනගා ගැනීමට ක්‍රියාකළ යුතු බව.

කෙනෙකුට පූජ්‍යවන්, මතුපිටින් උද්‍යෝගයිලි ව මහත් විරයය හා ගක්තිය යොදා ජීවිතයේ අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. නමුත් ඒ අතරම තම ගැමුරු ආත්මහාව මට්ටමීන්, උපේශ්ජා සහගත ව සිටිය හැකියි.

මා සිතනවා බුදු සිතේ ස්වභාවයන් මෙයයි. බුදුවරයෙක් ක්‍රියාකාරී මට්ටමෙන්, සංසාර ගත සකවයා එතෙර කර ගැනීමට මහත් උනන්දුවෙන් ක්‍රියා කරනවා. නමුත් ඇතුළත පූජා මට්ටමීන් දන්නවා, එතෙර කළ හැක්කේ ඉතා ස්වල්ප දෙනෙකු පමණක් බව. මතුපිටින් ක්‍රියාව. ඇතුළතින් උපේශ්ජාව.

මුල පරියෝග සූත්‍රය

දීමූතු රුවන් පියසේනා: අද අප සාකච්ඡාවට තොරා ගත්තා, බුදුරජානන් වහන්සේ කළ ඉතා වැදගත් දේශනයක්. සූත්‍රාන්ත පිටකයේ, මත්කයිම නිකායේ එන මූලපරියාය සූත්‍රයයි, එය.

උන්වහන්සේ එය අරඹන්නේ, “මබට සියලු සත්කාය ධර්මයන්ට මූල හේතුව - මූල කාරණය හෙවත් - දේශනා කරන්නම්,” යනුවෙන්. සත්කාය ධර්මයන් කියන්නේ “මමය” “මගේය” යනාදී වශයෙන් සිතිමයි. එසේ සිතිමට හේතුවන මූල කාරණය ලෙස බුදුරජානන් වහන්සේ පෙන්වා දෙන්නේ කුමක්දැය බලම්. අපි එය කොතැනින් අරමුණු ද?

එ්. එස්. බාලසුරිය : මෙය බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීමේ ගැඹුරු තැනක්. අපි මෙය සත්කාය ධර්මයෙන් හඳුනා ගනිමින් ආරම්භ කරමු.

දැන් අපි කවර පුද්ගලයෙකු දෙස බැලුවත් ඒ තැනැත්තා “මමය” මගේය, යන ආත්ම සංයුවෙන් පිරිලා. හැම දෙයක් ම සිතන්නේ “මම” කේත්දාය කරගෙනයි. නිමක් තැනි “මම” “මම” “මම” එහෙම නේද?

දීමූතු : අපි කවදාවත් තමා කුළින් මතු වන මේ “මම” යන සංයුව සත්‍යදැයි ප්‍රශ්න කරන්නේ නැහැ. එය ඒ සැටියෙන් ම පිළිගන්නවා. “මම” සත්‍යයි අප සිතනවා.

බාලසුරිය : “මම” ඇත්ත වශයෙන් ම සත්‍ය ද? මැතක මා ඇසු පුවතක් මට සිහිපත් වෙනවා. එක් පුද්ගලයෙක් ජීවිතය ගැන කළකිරිලා ලිඳකට පැන්නා, දිවිනැති කර ගන්න. ඔහු වත්රේ ගිලෙන කොට, “මාව බෙරා ගන්න”යි කැගැසුවා. ඒ අසලින් ගමන් කරමින් සිටි කිහිප දෙනෙකු ඒ හඩ ඇසී, පැමිණ, ඔහු අමාරුවෙන් බෙරා ගෙන තියෙනවා.

‘මම’ සත්‍ය නොවන බවට ඒ සිද්ධිය සාක්ෂියක්. ඒ මෙහෙමයි. ඔහුගේ “මම” කිවා “ලිඳට පතින්න” කියලා.

ඒ වේතනාව අනුව ලිඳට පැන්නා ම ඔහුට තේරුණා ඒ මමංකාරයේ හඩ අසත්‍යයි කියලා. තේරුණා ද?

“මම දිවිනසා ගත යුතුය” “මම ජීවත්වය යුතුයි” යන වේතනා දෙකෙන් වඩාත් සත්‍ය වේතනාව කුමක්ද? තමා ජීවත් විය යුතුයි යන්න වඩාත් සත්‍යයි. එය සත්‍ය නම්, පළමු වේතනාව ද එය ඉපද වූ “මම” ද අසත්‍යයි.

මෙන්න මේ විධියට අප හැම දෙනාම “මම සත්‍යයි; මට හැගෙන දේ සත්‍යයි” “මට හිතෙන දේ සත්‍යයි” යන මූලාවේ සිටිනවා.

දීමුතු : මගේ ගෝකය මට ඇත්තයි, සිතනවා.

බාලසුරිය : මගේ ගෝකය මට ඇත්ත නම්, මගේ ද්වේශය, මගේ රීරියාව, මාගේ මානය හා මාගේ ලේඛය ද ඇත්ත වන්න ඕනෑ නේද? සිතෙන් නැගෙන එබදු විත්තවේග සත්‍ය යැයි හාර ගෙන ක්‍රියා කළාත් ඔබට ජීවිතයක් තිබේයි ද?

තමා තුළ ‘මම’ ක්‍රියා කරන සැටි දැකීම ඉතා අවශ්‍යයි. නිදර්ශනයක් බලමු.

ලක්ෂ සංඛ්‍යාත බොද්ධයේ බණ අසනවා. නමුත් ඇයි, ඒ ලක්ෂ සංඛ්‍යාත ජනයාට නිර්වාණ අවබෝධය සිදු නොවන්නේ? අසනු ලබන ධර්මයෙන් ඔවුන්ගේ ජීවිතවල සැබැ වෙනසක් සිදු නොවන්නේ ඇයි?

ධර්මයට සවන් දෙන විට, තමාගේ මමංකාරය මතු වී ඔබට කියනවා, ඔබ මේ ධර්මය පිළිගත යුත්තේ මෙතනින් මෙහාට

පමණයි. ධර්ම අවබෝධයට තමා මෙහෙම සිමා පත්‍රවා ගන්නවා නේද ? “මම මෙතනින් එහාට වෙනස් නොවෙමි” සි ඔබ තමාට කියා ගන්නවා නේද ? ඉතින් කොහොම ද පුරුණ ධර්මාවබෝධය සිදුවන්නේ ?

දීමූතු : සත්කාය ධර්ම කියන්නේ, අප කුළ මමංකාරය ක්‍රියාත්මක වන ආකාර බව පැහැදිලියි. තමා කුළ මමංකාරය ක්‍රියා කරන ආකාරය හඳුනා ගැනීමේ අවශ්‍යතාව කුමක්ද?

බාලසුරිය : තමා ජීවිතයේ විදින දුෂ්චරය උපදින්නේ ‘මම’ යන සංයාව සත්‍යය සිතිම නිසායි. ඕනෑම දුකක මම සිටිනවා නේද ?

දීමූතු : නිදර්ශනයක් දෙන්න.

බාලසුරිය : ඔබේ ප්‍රියතම ඇශ්‍යකු මිය ගිය විටදී, භුමි දානය සඳහා සොහොත් බිමට ගෙන යනවා. එහි දී ඔබ දැකිනවා, තවත් භුමිදාන සිදු වෙනවා. ඔවුන්ගේ ඇශ්‍යන් හා ප්‍රියයන් ඒ මිය ගිය වුන් වෙනුවෙන් අඩිනවා. එහෙත් ඔබ ඔවුන් වෙනුවෙන් හඛිනවාද ? නැහැ. ඔවුන් පැමිණ ඔබේ ප්‍රියයා වෙනුවෙන් හඛිනවාද ? නැහැ.

ඔබ ඒ මියගිය අය වෙනුවෙන් හඛින්නේ නැහැ. ඔබ හඛින්නේ තමාගේ ප්‍රියයා වෙනුවෙන්. මෙයට හේතුව පැහැදිලියි. “මේ මිය ගියේ මාගේ කෙනෙක්” ය යන හැඟුම නිසායි, ඔබ ගෙෂ්ක ප්‍රාප්තව සිටින්නේ.

ඔබ විදින ඕනෑම දුකක ‘මම’ සිටිනවා. සිහිනයෙන් විදින දුකක පවා මම සිටිනවා.

දීමූතු : මූලපරියා සූත්‍රයේ දී බුදුරජානන් වහන්සේ කොහොම ද සත්කාය දාය්රිය - මමය ‘මගේ’ යන සංයාව - ඇති වන සැටි පෙන්වා දෙන්නේ ?

බාලසුරිය : අපි ඒ සූත්‍රය විමසමු. එහිදී බුදුන් වහන්සේ පෙන්වා දෙනවා, පුද්ගලයාගේ මමංකාරය ගොඩනැගෙන්නේ, ලෝකය සත්‍යය, ලෝකය තමාය යනුවෙන් අත්‍යක්‍ර ගැනීමෙන් ය කියලා. අනන්‍යකර ගන්නවා කියන්නේ, යමක් “මමය මගේ” යනුවෙන් හඳුනා ගැනීමයි. නිදර්ශනයක් ගනිමු. ඔබ සිතනවා නම් “මම

අසවල් කුලයේ” කියලා. ඔබ ඒ කුලය සමග තමා අනන්‍ය කර ගෙන්නවා. ඔබ සිතනවා නම් “මම සිංහලය” කියලා එය ජන වර්ගය හා තමා අනාකර ගැනීමක්. බුදුන් වහන්සේ පවසන්නේ, “මම” යන සංඳාව පහළ වන්නේ, ලෝකයේ තිබෙන විවිධ දේ සමග තමා අනන්‍ය කර ගැනීම මත බවයි.

දීමුතු : කොහොමද එය ඔප්පු කරන්නේ ?

බාලසුරිය : කවරෙකගෙන් හෝ “මල කුවරුදැ” හි අසන්ත. එවිට ඒ තැනැත්තා තමා හැරියට දුන්වන්නේ තමන්ගේ අනන්‍යතා.

මම අසුවල් නැමැත්තා: නම හා තමා අනන්‍යකරණය
මම අසුවල් වෘත්තිකයෙක්: තමා හා වෘත්තිය අනන්‍යකරණය
මම බොද්ධයෙක්: තමා හා ආගම අනන්‍යකරණය
මම පුරුෂයෙක්: ලිංගිකතිය හා තමා අනන්‍යකරණය

දීමුතු : එම අනන්‍යකරණ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් සත්‍යයි නේදි ?

බාලසුරිය : මව. මතුපිට සමාජය මට්ටමෙන් සත්‍යයි. ඒ වුනත් එයින් තමාගේ සත්‍ය ස්වභාවය කියවෙන්නේ නැහැ. අපි හිතමු, යමෙක් තමා උපාධියෙක් යන අනන්‍යතාවෙන් සිටිනවා කියලා. මහු ජීවීතයේ බෙදවාවකයකට මූහුණ පැමේ දී, අපි හිතමු මරණයට මූහුණපැමේ දී එම අනන්‍යතාව පිහිට වෙනවා ද?

මේ අනන්‍යකරණ සමාජයිය වශයෙන් යමෙකු හඳුනා ගැනීමට උපකාර වෙනවා. ඉන් එහාට, සත්‍ය පුද්ගලයා දැකීමට එම ලේඛල බාධාවක්.

දීමුතු : මූලපරියාය සූත්‍රයෙහි අනන්‍යකරණයෙහි ස්වභාවය බුදුන් වහන්සේ පෙන්වන්නේ කොහොම ද?

බාලසුරිය : පාඨ්‍රග්‍රන් පුද්ගලයා පයිචිය පයිචිය වශයෙන් හඳුනායි. “පයිචියෙහි මම පිහිටා සිටිමි” හි සිතයි. “මම පයිචියෙන් බැහැර වෙමි” හි හගියි. “පයිචිය මගේ යා” හි හගියි. පයිචියෙහි ස්වභාවය පිළිබඳ සතුවු වෙයි. ඒ කවර හෙයින් ද යත්, පයිචිය පිරිසිද තොගැනීම නිසායි.

මෙ විධියට බුදුන් වහන්සේ, ආපෝ, තේපෝ, වායෝ පුද්ගලයා හරින බව පවසනවා. ඒ වගේම භූතයන්, දෙවිවරුන්, ප්‍රජාපති, බුන්මයා ද එසේම හරින බව පවසනවා. ආකාශසානංචායතනය, විකුණුණාණංචායතනය, ඇතුළු අනෙක් දාන තත්ත්ව ද එසේම හරින බව පවසනවා.

දකින රැප, අසන ගබඳ, විදිනා රස, දැනෙන සුවද, ලබන ස්පර්ශ ද සත්‍යයි, 'මගේයි', 'මම' විදිමියි සිතනවා.

සතර ස්කන්ධ, පංචස්කන්ධ, සත්කාය ධර්ම මෙ සියල්ල සත්‍යයි, 'මගේයි, මම එහි පිහිටා සිටිම්' ආදී වශයෙන් සිතනවා.

මෙ කියන්නේ, තමා පයිවිය වශයෙන් අනන්තරණය කිරීමයි, ආපෝ, තේපෝ, වායෝ, මානසික තත්ත්ව, අදහන දෙවියන්, පංච ඉන්ඩියරැප, විද්‍යානය සත්‍යයි, 'ඒ මමයි'. අනන්තරණය කිරීමයි.

අනන්තරණයට පාලි වවනය මක්කුද්‍යනා කිරීමයි. මම පහළ වන්නේ මූලාශ්‍ර දෙකකින් බව මෙයින් පැහැදිලියි. පළමු වැන්න, මෙ ලෝකය, පංච ඉන්ඩිය අනුහුති, විද්‍යානය ආදී ප්‍රපංච සත්‍යයියි සිතිම. දෙවන්න : ඒ ප්‍රපංච මමය මගේ ය යනුවෙන් සිතිම.

අප මෙ ලෙස ලෝකය ගුහණය කරන්නේ තෘප්ත්‍යාච නිසා බව උත්වහන්සේ පවසනවා.

දිමුතු : නිවන් දැකීමට මෙ සියලු ආකාරයේ අනන්තතා බාධාකාරී වෙනවා.

බාලසුරිය : යමෙක් තමා නිවන ගැන ඇති කර ගෙන තිබෙන සංකල්පය, සත්‍ය වූ නිවන දැකීමට බාධා වන බවත් මෙ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා.

නිවන ගැන අප සිතෙන් මවා ගෙන තිබෙන සංකල්පය බුදු දහමේ හැදින්වෙන්නේ, දියු දමම නිබානය යනුවෙන්. එය සත්‍යය, මම එය කරා යම්, එය පවතියි යනුවෙන් සිතිම පාල්ගේතන පුද්ගලයා ඇති කර ගන්නා තව මූලාකාරී හැඟීමක් බව මූලපරියාය සූත්‍රයෙහි කියවෙනවා.

දීමුතු : සිතින් සිතා සිටින නිවන පිළිබඳ රුපය ද නිවන් අවබෝධයට බාධාවක් බව පැහැදිලියි.

බාලසුරිය : සැම පුද්ගලයෙක් ම තම තමාගේ ප්‍රයාචිවේ මට්ටම අනුව විමුක්තිය මෙසේ යැයි සංඡාචුවක්, විශ්වාසයක්, සංකල්පයක් ඇති කර ගෙන සිටිනවා. ඒ එකක්වත් සත්‍ය වූ විමුක්තිය නොවේයි. සත්‍ය වූ නිරවාණය මේ පාථග්‍රන සිතින් කිසිසේත් සිතා ගත නොහැකියි.

දීමුතු : රහතන් වහන්සේ ලෝකය දකින්නේ කොහොම ද?

බාලසුරිය : මේ කාරණයන් මූලපරියාය සූත්‍රයෙහි විස්තර වෙනවා. සියලු ආනුව ප්‍රහින කළ රහතන් වහන්සේ, පය්විය පය්විය වශයෙන් පිරිසිද දකිනවා. එහි තේරුම පය්විය එහි සත්‍ය ස්වභාවයෙන් දකිනවා යන්නයි. උන්වහන්සේ අපි හිතමු ගසක් දකින්නේ, ගස පිළිබඳ සිතෙන් උපද්‍රව ගත් රුප මාත්‍රය තුළින් නොවේයි. අපට ගසෙහි සත්‍ය ස්වභාවය නොපෙන්න්නේ, ඒ පිළිබඳ සිතෙන් උපද්‍රව ගත් රුප මාත්‍රය තුළින් දැකීම නිසායි. අපට ලෝකය පෙනෙන්නේ තම තමන් පැලද සිටින පාට කණ්ණාඩි තුළින්.

රහත් සිත මෙලොව බාහිර හෝ අභ්‍යන්තර කිසීම වස්තුවක්, ඉව්‍යයක්, සංකල්පයක්, මානසික තත්ත්‍යක්, “මමය” “මගේය” යනුවෙන් අනන්‍ය කර ගන්නේ නැහැ.

දීමුතු : දැන් අප කිලින් කි හැරියට, සියලු අනන්‍යතා අත හැරියාම එතැනා “මම යැ” යි සිතින, කියන, කරන පුද්ගලයෙක් නැහැ.

බාලසුරිය : රහත් බව කියන්නේ, ඒ පුද්ගල විරහිත නිරමල වියාන ස්වභාවයයි. අප මේ සාකච්ඡාවල දී උත්තර විත්තය හැඳින්වියේ නිරමල වියානය යනුවෙන්.

නිරමල වියානය පවතින විට, ඒ ඒ මොහොතේ පවතින දේ ඒ ඒ මොහොතේ දකිනවා. ජ්වයත්, ලෝකයත්, ඇත්ත් හැම දේම පවතින්නේ මේ මොහොතෙයි. යම් මොහොතක දකින දෙයකින් රුපයක් හදා ගෙන එය වියානයෙහි සටහන් කර ගැනීමක් එහි දී නැහැ. එහිදී පවත්නේ තථ්‍ය දරුණුනය පමණයි.

දීමුතු : මේ සූත්‍රයෙන් බුදුරජානන් වහන්සේ, පුද්ගල සංඡාචුවහි මූල හේතුව පෙන්වා දීම ඉතා වැදගත්.

බාලසුරිය : සියලු සාංසාරික දුෂ්චරිතයන්ට මූල් වන්නේ, නැති පුද්ගලයෙක් මෙහි සිටිය යනුවෙන් සිතලා, එවැන්නෙකු ගොඩ තගා ගෙන ඒ “මමයි” සි ගැනීමයි. මෙහෙම තමා තුළ අතර්‍ය පුද්ගලායෙකු පහළ කර ගත්තා ම, ඔහු “කය මගේ ය” “සිත මගේය” “විදින්නා මමය” “ජ්වත්වන්නා මමය” ආදි වශයෙන් ලෝකයේ විවිධ දේ පුද්ගලයන්, අත්දැකීම් අනන්‍ය කර ගනිමින්, තමා සවිමත් කර ගන්නවා. නැති පුද්ගලයා පවතින්නේ, එම අනන්‍යතා කෙරෙන්.

යමෙකුට මේ ව්‍යාජ මමංකාරයෙන් - ආත්ම දාය්චියෙන් මිදිමට අවකාෂ නම්, ඔහු තමා හැරීයට අනන්‍ය කර ගත් සියල්ල අත හරින්න ඕනෑ. එවිටයි, තමා පිළිබඳ ලෝකය පිළිබඳ, ජීවිතය පිළිබඳ සත්‍ය ස්වභාවය හෙළි වන්නේ.

24

මූලිකාව

දීමුතු රුවන් පියසේන : අද අප විමර්ශනය සඳහා තෝරා ගන්නේ සතර බුජ්ම විහරණවලින් එකක් වන මුදිතාවයි. මුදිතාව කියන්නේ කුමක්ද? අප එදිනෙදා ජ්විතයේ ද මූලිකාවෙන් යුත්ත වන්නේ කෙහෙම ද? යනුවෙන් විමසා බලමු. ර්ට පෙරාතුව බුජ්ම විහරණ යනු මොනවාදැයි තෝරුම් ගත යුතුව තිබෙනවා.

ඒ. එස්. බාලපුරිය : අප පුහුදුන් අය ලෙස දකින්නේ නැහැ, තමන්ගේ සිත කෙහෙම තබා ගත යුතු ද කියලා. එහෙම තේදි? සිත කියන්නේ, එක මොහොතක් එත තැන රදි නොසිටින අරමුණෙන් අරමුණට පතින, වංච්ලකිය ස්වභාවය කර ගත් දෙයක්. සිතට තිඳුල්ලේ යන්නට ඉඩ හැරයොත් එය අවුලත් අවුලටමයි යන්නේ.

මෙබදු වූ සිත පිහිටුවා ගැනීමට වටිනා භුම් සතරක් බුජ්ම විහරණ නමින් බුදුන් වහන්සේ පෙන්වා දුන්නා. ඒවා නම් මෙත්තා, කරුණා, මුදිතා හා උපේෂ්ඨාවයි.

දීමුතු : මිට පෙර සාකච්ඡාවලදී අප මෙත්තා, කරුණා, හා උපේෂ්ඨාව ගැන ගතා කළා. ඒ තිසායි. අද අප මුදිතාව තෝරා ගන්නේ. මොකක් ද මුදිතාව කියන්නේ.

බාලපුරිය : මුදිතාව කියන්නේ, අනුන්ගේ හැඟීම් දැනෙන ගතියයි. යමෙකගේ කුසගින්න ඔබට හගින්න පුළුවන් ද? කොතොකත් මානසික වේදනාව ඔබට හගින්න පුළුවන්ද? එසේ නම් මුදිතා ගුණය මුද තුළ තිබෙනවා.

මුද්‍රිතාව තිබෙන විට, අනෙකාගේ සතුට තමාගේ සතුට වගේ දැනෙනවා; අනෙකාගේ ජයග්‍රහණය තමාගේ ජයග්‍රහණය වගේ දැනෙනවා; අනෙකාගේ දුක, අනෙකාගේ පරාජය තමාගේ වගේ දැනෙනවා.

මෙය මනුෂ්‍යයන්ගෙන් සක්‍රීත්‍යාව කරා ද ගහ කොළ, ජලාශ, වලාකුල් ඇතුළු අත්ත්වී වස්තු කරා ද ව්‍යාප්ත කළ හැකියි. මනුෂ්‍යයන්, සතුන් ඇතුළු ස්වභාව ධර්මයට හා පරිසරයට සංවේදී වීම යනුවෙන් මුද්‍රිතාව හඳුන්වන්න පූඩ්‍රිවන්.

දීම්තු : සමහරුන්ගේ හදවත් ගොරෝසුයි. මිනිසුන් කරන ඇතැම් අපරාධ අසන විට, මනුෂ්‍යයකුට ඒවා කොහොම නම් කරන්න පූඩ්‍රිවන් දැයි කම්පනයක් හට ගන්නවා.

බාලසුරිය : මුද්‍රිතාව ගැන කතා කරන්නට පෙර, සිත ගොරෝසු වන්නේ ඇයි දැයි අප සොයන්නට ඕනෑ. මනුෂ්‍යයා නිසර්ගයෙන් මඟ සිත් ඇත්තෙක්. මිනිස් සිත ගොරෝසු හෙවත් අසංවේදී කරන දේ රාජියක් තිබෙනවා.

වෛරය සිත ගොරෝසු කරනවා; දරුණු කරනවා; මොකක්ද වෛරය කියන්නේ? තම ප්‍රතිවිරැද්‍යාධකරුවා විනාශ කිරීමේ වෙනතාවයි. වෛරය තිබෙන විට, ප්‍රතිවිරැද්‍යාධකරුවා විනාශ කිරීමේ උපතුම නිමක් නැතුව සිත යෝජනා කරනවා. ප්‍රතිවිරැද්‍යාධකරුවාට විපත් වෙනවා දකින විට වෛරී සිත ප්‍රිතියට පත් වෙනවා.

මිල තේරුම් ගෙන තිබෙනවාද, ර්‍රේෂ්‍යාව කියන්නේන්ත් වෛරයේ සියුම් ස්වරුපයක් බව? යමෙකු ජයග්‍රාහී වන විට, තමාගේ සිතට එය අපහසුවක් ලෙස දැනෙනවා. මහුව හානි, විපත්, අලාභ, නින්දා, දුක් පැමිණෙන විට ර්‍රේෂ්‍යා සහගත සිත ප්‍රිතියට පත් වෙනවා

මුද්‍රිතාව කියන්නේ ර්‍රේෂ්‍යාවේ අනෙක් පැත්ත.

දීම්තු : මිල කියනවා, මුද්‍රිතාවේ අනෙක් පැත්ත ර්‍රේෂ්‍යාව කියලා. තව පැහැදිලි කරන්න.

බාලසුරිය : අනෙකාගේ විපතෙහි සතුවු වීම ර්‍රේෂ්‍යාවයි. අනෙකාට විපත ප්‍රාථමික කිරීම ර්‍රේෂ්‍යාවයි. මුද්‍රිතාව එහි විරැද්‍ය ගුණයයි.

අනෙකාගේ ජයග්‍රහණයෙහි, සැපතෙහි සතුට වීම, අනෙකාගේ විපතෙහි දුක් වීම මුදිතාවේ ලක්ෂණයයි.

දීමූතු : ඔබ පැහැදිලි කළා වෙටරය මුදිතාව පළවා හරින ගුණයක් බව, මුදිතාව පළවා හරින, අනෙක් රේ මොනවාද ?

බාලසුරිය : විශ්වාසය හා ඇදහිලිත් මුදිතාව පළවා හරිනවා. සහ බිලි පූජා, ආගමේ නාමයෙන් සහු සාතනය කරන තැනැත්තාට සක්‍රියාගේ වේදනාව, මරණ හය, ජීවිතයට ඇති ආභාව මේ අදී කිසිවක් හැගෙන්නේ නැහැ. මක්නිසාදයන්, තම ආගමික විශ්වාසයෙන් ඔහු සිත ගොරෝසු කර ගෙන සිටිනවා.

කවර හෝ අදහසක්, දැඟ්ටීයක් ලෙස දැඩි ව අල්ලා ගත්තාමත්, සිත අසංවේදී වෙනවා. කොමිෂුනිස්ට්වාදයේ නාමයෙන් රැසියාවේ කොයිතරම් මනුෂ්‍ය සාතන කරලා තිබෙනවා ද? ආගමේ නාමයෙන් කෙතරම් මනුෂ්‍ය සාතන කරලා තිබෙනවාද ?

තම ආගම පැතිර වීමට මනුෂ්‍ය සාතන කර නැති, ලෝකයේ තිබෙන එකම ආගම බුද්ධාගමයි.

දීමූතු : මිනිස් සිත ගොරෝසු කරන තව සාධක තිබෙනවාද ?

බාලසුරිය : තව බොහෝ තිබෙනවා. ඔබට එවා තම සිතෙහි නැගෙන විට, හදුනා ගත හැකි විය යුතුයි. නිදර්ශනයක් වශයෙන්, තමා තුළ ආත්මාර්ථකාමය පහළ වන විට, එයින් තම සිත අත්‍යායන් කෙරෙහි අසංවේදී වන සැටි දැකිය හැකි වන්න මිනැ. තම නිවසේ කුණු කසල පුරවා ගත් බැගය උදෑසන මෝටර් රථයෙන් කාර්යාලයට යැදී, නැත්හොත් ලම්යා පාසල ගෙන යැදී, මහ මග පෙසකට විසි කර යැම කොයිතරම් අසංවේදී ක්‍රියාවක් ද? එය නොදැනෙන්නේ, තමාගේ පහසුව පමණක් බලන ආත්මාර්ථකාම් වේතනාව නිසායි.

පරිසර විනාශය මුළුමතින් ම, මනුෂ්‍යාගේ ආත්මාර්ථකාමය නිසා සිදුවන්නාක්. කරමාන්තකරුවා තම ලාභය සඳහා, විමිතියෙන් විෂ දුම වාතයට මිශ්‍ර කරනවා. මෝටර් රථ පදවන්නේ, විෂ දුම වාතයට එකතු කරනවා. තම වැසිකිවිල අපවිතු ජලය නිවාස පෙසකින් ගලා යන ඕයට එකතු කරන මිනිසුන් සිටිනවා. ආත්මාර්ථකාමය තරම් සිත අසංවේදී කරන වෙනත් දෙයක් මා දැකින්නේ නැහැ.

ආත්මාරුපයේ විවිධ ස්වරූප තිබෙනවා. බලකාමය, ධන කාමය, සුඩ කාමය ආත්මාරුපයේ ප්‍රකට ස්වරූප.

දීමුතු : මා ඇයි සංවේදී සිතකින් ජ්‍වත් විය යුත්තේ ?

බාලසුරිය : මා ඇයි සංවේදී සිතකින් ජ්‍වත්විය යුත්තේ ? අපි මෙහෙම හිතමු. දිව අසංවේදී කර ගත්තොත් කන කැමෙහි රස තොගුනී යනවා. ඔබ රට කැමෙති ද? තාසය, සම, ඇසු, කණ අසංවේදී කර ගත්තොත් ඔබට වන්නේ කුමක්ද? ජීවිතයේ විභාල විනුනිය පැතිකඩික් ඉන් ඔබට අහිමි වෙනවා.

සිත අසංවේදී කර ගත්තොත්, ඔබට ජ්‍වත්වීමේ සුවය, සතුට හා සුන්දරත්වය තොගුනී යනවා. හදවත අසංවේදී කර ගත්තොත්, ආදරය, දායාව, සෙනෙහස, කරුණාව ඉන් මැකි යනවා.

සිත අසංවේදී වන්නට වන්නට, ඔබට ජීවිතයේ සතුට අහිමි වී යනවා. මක්නිසාද කිවිවොත්, යමෙකු තුළ සතුට පහළ වන්නේ, සිත සංවේදී වන පමණටයි.

දීමුතු : ජීවිතයේ කවර දේට ද අප සංවේදී විය යුත්තේ ?

බාලසුරිය : තමා තුළින් පහළ වන ආදරයට, සුනුර හැඟීම්වලට අප සංවේදී වන්නට ඕනෑ. ලොහෝ දෙනා සතුට සංවේදී නැහැ. තමා තුළ පහළ වන සතුට ඔවුන් තොසලකා හරිනවා. ඇත්ත වගයෙන් දුකක් කරදරයක් නැති හැම විටම සිතේ යම් ආකාරයක සතුටක් ලැබෙනවා.

දීමුතු : ඔබ කියනවා, දුකක් කරදරයක් නැති හැම විටම සිතේ යම් ආකාරයක සතුටක් තිබෙන බව අප එය හගින්නේ කොහොමද?

බාලසුරිය : අපි හිතමු, ඔබ උදෑසන නිවසින් පිටත්ව කාර්යාලයට යැමට බස් නැවතුම් ස්ථානයට ඇවිධ එනවා. ඒ වේලාවේ පවතින සතුට ඔබට හගන්න පුළුවන්ද?

ඔබ ගමේ වෙළුයාය මැදින් ගමන් කරන හැම විටම එක්තරා ආකාරයක සතුටකින් සිත පොපියනවා තේද? පොහෝ දින, පුන් සඳ රැකින්, ලොව නැහැවෙන සෞම්‍ය රාත්‍රියක ඔබ තම බිරිද හා දරුවන් සමඟ විහාරය කරා, ගමේ ගුරු පාර ඔස්සේ ඇවිධ එන විට සිතට කෙතරම් සතුටක් දැනෙනවාද? විහාර

මළවට පැමිණ බෝධිය හා මෙවත්‍යය පැදිඛුණු කරන විට දැනෙන සතුව ?

එහෙත් ඒ සතුට ඔබට දැනෙන්නේ නැහැ, ඔබ හැම තිස්සේම සිතන්නට ඇබෑබැහැ වෙලා සිටියොත්. ඇතුළතින් සතුට මතු වන්නට නම්, සිත සූචිතත් ව හා නිදහස් ව තිබන්නට ඕනෑ.

ඔබ ආසුවා ජීවිතයේ කවර දේට ද අප සංවේදී විය යුත්තේ කියලා. අප කිවා සතුටට හා ආදරයට සංවේදී විය යුතුය කියලා.

ඊට අමතරව, ස්වභාව ධර්මයට සංවේදී විම ඉතා අවශ්‍යයි. ස්වභාවික පරිසරයක පවතින හැම දෙයක් ම යුත්දරයි. ඔබට පුළුවන් ද කවියෙකගේ ඇසින් ගහ කොළ, අහස, පොලොට දෙස බලන්න ? සෞන්දර්යයට සංවේදී වන තැනැත්තා මුදු හදවතක් ඇත්තෙකු වෙනවා.

දිමුතු : ගහ කොළට, කුරුලේලන්ගේ මිහිර තාදයට, හිරු බැස යද්දී බස්නාහිර අහසේ රන් පැහැයෙන් දිලෙන වලාකුළ වලට සංවේදී විම යුත්දරයි. දැන් මම මෙහෙම අසන්නම්. විදිය දිගේ මා ඇවිද යද්දී දකිනවා ජීවිතයේ අන්ත අසරණ බවට පත්ව, යදින මිනිසුන් මුවුන් සිටින ජ්වන තක්‍ය කෙරෙහි සංවේදී විම යුත්දර නැහැ.

බාලසුරිය : අපි ඉතා වැදගත් තැනකට ආවා. ඔබට අත පාන අසරණයා සම්බන්ධයෙන්, ඔබ කරන්නේ කුමක්ද? ඔහු දකින විට ඇති වන සිතේ අපහසුව මකා ගන්නට ඔහුට සුළ මුදලක් දී ඒ අපහසුවෙන් සිත මුදවා ගෙන ඔබ ඉවත්ව යනවාද ? බොහෝ දෙනා කරන්නේ එයයි.

දුගියන් දකින විට, දුකෙන් පෙළෙන්නන් දකින විට, පාපයෙහි ගැලී වෙසෙන්නන් දකින විට, සංවේදී වන හදවත කියනවා, මුවුන් සම්බන්ධයෙන් තමාගේ ද වගකීමක් ඇති බව. මුවුන්ට සුළ උපකාරයක් කර, ඔබට ඒ වගකීමෙන් මිශේන්න බැහැ. සමාජයෙහි සහෝදර මනුෂ්‍ය වර්ගයා විදින දුක් පිඩා වලින් මුවුන් මුදවා ගැනීමට ඔබ යමක් කළ යුතු වෙනවා. ඔබ සංවේදී මනුෂ්‍යයෙකු නම් ඔබට ඒවා දැක දැක ආත්මපර්කාමේ ජීවත් වන්න බැහැ.

සංවේදී සිත ඔබට පවසනවා, දුකට පත් වුවන්ට පිහිට වන්න කියා. මේ සංවේදී සිත නගන හඩ ම මෙයයි.

“දුක්ඛබපතකා ව නිදුකකා
හයපතකා ව නිඛහයා
සෞකපතකා ව නිස්සෝකා”

එ සංමෙව්දී හදවත තගන හඩයි.

මල සූදානම් ද එ හඩ අනුව ක්‍රියා කරන්න ?

දිමුතු : අප ජ්වත්වන සමාජයේ, අප්‍රමාණ මානසික ගැටළවලින් පෙළෙන මිනිසුන්ට මුදිතා ගුණය වැඩි දියුණු කර ගැනීමෙන්, යම් සැනසිල්ලක් ලැබිය හැකියි මල සිතනවා ද?

බාලසුරිය : මුදිතාව අප ඇතුළතින් පොහොසත් කරනවා. එය සිදුවන්නේ අනුන්ගේ සැපතෙහි තමා සතුවුවීම මගිනි. යමෙකු සතුවින් සිටිනු දැකිමෙන් ඔබටත් සතුවු විය හැකිය.

අපි හිතම්, මල යම් නිවසකට ගියා ම දකිනවා, සතුවෙන්, සමගියෙන්, සෙනෙහසින් ජ්වත්වන පවුලක්. ඔබට පුළුවන් ද එය දැක ඉන් ආස්ථායක් විදින්න ?

මල දකිනවා, මවක් උදෑසනක තම සිගිති දියණිය පාසලට ගෙන යනවා. ඔබට පුළුවන්ද, ඒ මවගේ දරු සෙනෙහස තම හදවතින් හතින්න ?

මා දැන සිටි මහඳ මහත්මයෙකු තගරයේ ක්‍රිඩා පිටියේ පාපන්දු තරග නිතර නරඹන්න ආවා. මලත් හරි ආසයි, පාපන්දු ක්‍රිඩාව නරඹන්න. මා අසල හිද සිටි, ඒ මහත්මයාගෙන් ඇසුවා.

“අදි මල පාපන්දු ක්‍රිඩා නරඹන්න මෙතරම් ආයා ?”

මහු කිවා “මම ගැටවර කාලේ, හරි විනෙයදයක් ලැබුවා පාපන්දු ක්‍රිඩා කිරීමෙන්. අපි හවස තුනට බෝලය අර ගෙන මේ පිටිටනියට ඇවිත් බෝලය නොපෙනෙන තරම් ඇදිරි වැටුනාමයි. ක්‍රිඩාව තවත්වන්නේ. දැන් මම මහඳයි. තරුණයන් පාපන්දු ක්‍රිඩා කරනවා දකිනා විට, මම අත්දකිනවා, මවුන්ගේ ජවය. එයින් මම යොවනයට ආපසු සිතෙන් යනවා.,

මෙයයි, මුදිතාව.

විලින සීංචිර්ධිනය

දිමුතු රුවන් පියසේන : කවරෙකුට වුවත්, හොඳ වරිතයක් තිබේම ඉතා අවශ්‍යයි. සමාජය පුද්ගලයකු පිළිගන්නේ, ඔහුට යහපත් වරිතයක් තිබෙනවා නම් පමණයි. තමාගේ වරිතය හදා ගැනීමට කිහිම ප්‍රායෝගික ක්‍රමයක්, බුදුන් වහන්සේ සල්ලේල් නැමැති සූත්‍රයේ පෙන්වා දී තිබෙනවා. අපි ඒ සූත්‍රයේ දැක්වෙන ආකාරයට තමා හදා ගන්නේ කොහොම දැයි වීමසා බලම්.

ඒ. එස්. බාලසුරිය : ඔව්. දිමුතු, තමා හදා ගැනීමට යොදා ගත හැකි ක්‍රමයක් සල්ලේල් සූත්‍රයේ දී බුදුන් වහන්සේ පෙන්වා දෙනවා. එහි එන කරුණු වීමසීමට මත්තෙන් මා කැමතියි, පළමු කොට තමා හදා ගැනීම යනු ක්‍රමක්ද දී වීමසා බැලීමට.

පරමාර්ථ වශයෙන් මෙහි 'මමය' යනුවෙන් පුද්ගලයෙකු නැති බව සැබැවකි. ඒ වුවත්, සමාජීය වශයෙන්, ව්‍යවහාරික වශයෙන්, මෙහි 'මමය' යනුවෙන් පුද්ගලයෙක් සිටිනවා.

හැමදෙනාගේ ම වගකීමයි, තමා නිවැරදිව හදා ගැනීම. තමාව හරියට හදා තොගත්ත අයට සිදුවන දේ අපි දැකිනවා. සූදුවට, සුරාවට, බොරුවට, වංචාවට, දුරාචාරයට වැටුන පුද්ගලයෙකු දිනා බලන්න. එවැන්නෙකුට හරි අමාරුයි, නිවැරදි ජීවිතයට එන්න. ඒ නිසා නව යොවුන් වියේ සිට, තමාව හරියට හදා ගන්න හැම දෙනාම උනන්ද වන්න ඕනෑම. පාසල් අධ්‍යාපනයේ ප්‍රමුඛ කාර්යක් වෙනවා, වරිත සංවර්ධනය. වරිතය වර්ධනය තොකරන

අධ්‍යාපනයක් අද තිබෙන්නේ, විභාග සඳහා ඉගැන්වීමට දක්වන අවධාරණය නිසා අධ්‍යාපනයේ මේ අංශය තොසලකා හැර තිබෙනවා.

දිමුතු : සාරධර්ම අධ්‍යාපනය, සදාවාර අධ්‍යාපනය, ආකල්ප සංවර්ධනය යන නම වලින් හැඳින්වෙන්නේ මේ අංශය නේද ?

බාලසුරිය : ඔව්. මෙයට ස්ථාන්ම වර්ධනය, පොරුෂ වර්ධනය, විත්තවේගී අධ්‍යාපනය ආදි නම් ද තිබෙනවා. අපි මෙහිදී වරිත සංවර්ධනය යන නම භාවිතය කරමු.

දිමුතු : ඔබ කිවා හරි. තමාව නිවැරදිව හදා ගැනීම සැම පුද්ගලයකුගේ ම වගකීමයි. තමාව හදා ගන්න ඕනෑ, කොයි ආකාරයේ පුද්ගලයකු වීමට ද ?

බාලසුරිය : යහපත් මනුෂ්‍යයකු වීමට, තමාටත් සමාජයටත් එලදායී පුද්ගලයකු වීමට, සතුටත්, සාමයෙන් හා සැහීමෙන් ජ්වත්වන පුද්ගලයකු වීමට.

සමහරු හිතනවා “මට තව හැදෙන්න දෙයක් තැහැ” කියලා. දිමුතු ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද ?

දිමුතු : ඔව්. ඒ ආකල්ප තිබෙන පුද්ගලයෝ සිටිනවා. එහෙම සිතීම වැරදියි. මක්නිසාද කිවිවාත් පොරුෂ වර්ධනය, වරිත වර්ධනය යාව ජ්වී ව කර ගෙන යා යුතු දෙයක්.

බාලසුරිය : මට මෙහිදී මතක් වෙනවා, පුරාණ ග්‍රීසියේ ජ්වත් වූ මහා ප්‍රයාචන්ත මනුෂ්‍යයෙකු වූ සොකුටීස් ගැන. ඔහු ග්‍රීක දෙව්වරුන්ට විරැද්ධව කතා කළා යැයි ඇතුළුස් නුවරු ඔහුට වෙළුනා කළා. ඒ නඩු විභාගයෙන් සොකුටීස් වැරදිකරුයි මහජන ජ්‍රරිය තීන්දු කළා. ඒ අනුව සියතින් වස පානය කොට ඔහු මිය යා යුතුයි, අධිකරණය තීන්දු කළා.

එහෙම මිය යැමට පෙර දා සොකුටීස්ට ඇහුනා සිර මැදිරියේ සිරකරුවෙක් ලස්සන ගියක් ගයනවා. සොකුටීස් ඔහු වෙත ගිහින්, “ඔබ ගයන්නේ ලස්සන ගිතයක්. මට ඒය උගන්වන්නැ” සි ඔහු ගෙන් ඉල්ලා සිටියා.

සිරකරුවා සිනා සෙමින් කිවා “හෙට මැරෙන්න ඉන්න බලට අද මේ ගිතය ඉගෙන ගෙන ඇති එලය කුමක්ද?”

සොතුවේස් පිළිතුරු දුන්නා “මේ ගිතය දැන ගෙන මිය යැම එය නොදැන මිය යැමට වඩා හොඳයි.”

මිය යන කුරු ඉගෙනීමේ ආකල්පයට එය කිදීම නිදර්ශනයක්. තමාගේ හැදීම සම්බන්ධ ඉගෙනීමත් එසේම විය යුතුයි. කවදාවත් කෙනෙකුට කියන්න බැහැ, තමා හැදිලා ඉවරයි කියලා.

දිමුතු : අපට මේ පසුවීම තුළ සිට දැන් පූජ්‍යවන් සල්ලේඛ පූජ්‍ය දේශනාවට එන්න. සල්ලේඛ යන වචනයේ තේරුම කුමක්ද?

බාලපූජිය : සල්ලේඛ කියන්නේ පාලියෙන් ක්ලේශ ස්ථා කර ගැනීමයි. එහිදී ක්ලේශ නැති කර ගැනීමේ ක්‍රම 44 ක් බුදුන් වහන්සේ පෙන්වා දෙනවා.

දැන් තමා හැදෙන හැටි සාමාන්‍යයෙන් කුවුරුත් පෙන්වා දෙන්නේ හොඳ ආදර්ශමත් පුද්ගලයන් දෙස බලා හැදෙන්න කියලයි. සල්ලේඛ සූත්‍රයේ විශේෂකිය වන්නේ, නරක මිනිසුන් දිහා බලලා හැදෙන හැටි එහි විස්තර කිරීමයි.

මට මතකයි, තරුණ පෙළකට දිනක් මා කිවාම පොරුෂ සංචර්ධන සැසියක දී, යහපත්, උසස් පුද්ගලයන් දිහා බලා හැදෙන්න කියලා, එක් තරුණයෙක් නැගි සිට ඇසුවා ‘කොහො මය යහපත් උසස් පුද්ගලයන් සිටින්නේ’ කියලා, එහි ලොකු ඇත්තක් තිබෙනවා. වර්තමාන සමාජයේ තරුණයන්ට ආදර්ශයට ගත හැකි, වැඩිහිටියන් හරිම දුරුලුහයි. පුද්ගලයන්ට සම්පව බලන විට, ඔවුන් තුළ නොයෙක් අසහන, අසමතුලිතතා, අවුල්, ආත්මාර්ථකාම් ආකල්ප දක්නට ලැබෙනවා. බොහෝ දෙනා සමාජයට පෙන්වන මුහුණ ව්‍යාජයි.

බුදුන් වහන්සේ මේ සූත්‍රයේ මෙහෙම කියනවා. “අනුන්ට හිංසා කරන මිනිසුන් දකින විට අහි මෙහි සූත්‍රන්ට හිංසා නොකරමු, සි සිතා ගත යුතුයි.” මේ විධියට උන්වහන්සේ අනුන් තුළ දක්නට තිබෙන වැරදි වර්යා 44 ක් පෙන්වා දෙනවා.

දීමුතු : මොනවාද ඒවා ?

බාලසුරිය : සංතුන් මැරිම, භෞරකම් කිරීම, කාම මිථ්‍යාචාරය, බොරු කීම, පරුෂ වචන කීම, රජ වචන කීම, පුලාප කීම, වෙටරයෙන් හා ව්‍යාපාදයෙන් කතා කිරීම එක වර්යා කාණ්ඩයක්. ඒ වර්යා අනුන් කෙරෙන් දකින විට “මම නම්, මේ ආකාරයට ක්‍රියා කරන පුද්ගලයෙක් වන්නේ නැහැ” සි සනිටුහන් කළ යුතුයි. යමෙකු රජ වචන කතා කිරීම දකින විට, “මම මඳු හා ප්‍රිය වචන කතා කරමි” සි සනිටුහන් කර ගැනීම තමාගේ ස්‍යාත්ම වර්ධනයට හේතු වෙනවා.

දීමුතු : දැනට අප කරන්නේ, එබදු වර්යා හෙලා දැක, නිහඹ වීමයි. මෙහි බුදුන් වහන්සේ පෙන්වා දෙනවා, තමා ඒ වර්යාවෙන් වැළකී, ජ්වත් වීමට එය නිමිත්තක් කර ගන්නය කියලා. සූතුයේ දැක්වෙන අනිත් වැරදි වර්යාව මොනවාද?

බාලසුරිය : මිථ්‍යා දාශ්වීය දරන පුද්ගලයන් දුටුවා ම, සම්සක් දාශ්වීයෙහි වටිනාකම මෙනෙහි කිරීම. මිථ්‍යා අදහස්, මිථ්‍යා වචන, මිථ්‍යා කරමාන්ත, මිථ්‍යා ආල්ව, මිථ්‍යා වර්යා, මිථ්‍යා සමෘති, මිථ්‍යා සමාධි, මිථ්‍යා යුන, මිථ්‍යා විමුක්ති ගැන ද බුදුන් වහන්සේ මේ ආකාරයෙන් ම සඳහන් කරනවා. මෙවා ආර්ය අඡ්‍යාංශික මාර්ගයේ සිංහ පැතියි.

දීමුතු : අපි හිතමු, යමෙක් මිථ්‍යා සංකල්ප හෙවත් වැරදි අදහස් දරන විට, එයින් අපට සම්සක් සංකල්පයේ අගය දකින්න පුළුවන්.

බාලසුරිය : මේ විධියට ම බුදුන් වහන්සේ පවසනවා, ඒන මියය හෙවත් අලස බව, අසහනය, සැකය, කිපෙන සුළු බව, බද්ධ වෙටරය, ගුණමකු කම, රෝහ්‍යාච, කපටිකම ආදී දුරුගුණ හැසිරීම නිමිති කරගෙන ජ්විතයේ යහපත් වර්යා දින්න්න කියලා.

මේ ඔස්සේ අපට අනුන් දිහා බලා හැදෙන්න පුළුවන්.

දීමුතු : ඔබ තම ජ්විතය ඒ ආකාරයට හදා ගත් අවස්ථාවක් කියන්න පුළුවන්ද ?

බාලසුරිය : අප කාගේ ජ්විතවල වුනත්, එවැනි අවස්ථා බොහෝ තිබෙනවා. මා පාසලේ ඉහළ ග්‍රේෂ්‍යවල සිටියදී අපට ඉගැන්වූ

ගුරුවරයෙක් මත්පැන් බීමට පෙළඳ සිටියා. ඔහු ඕනෑකමෙන් උගෙන්වන හොඳ ගුරුවරයෙක්. ගුරු වෘත්තිය නිසා ඔහු තම මත්පැන් ලොල්කම මරදනය කරගෙන සිටියා. නමුත් විශාම ගත්තාට පස්සේ, සම්පූර්ණයෙන් මත්පැනට ඇඟිබැහි වුණා. විශාම වැටුප ලබා දින හය හත යන විට ඔහුට මුදල් නැහැ. අප නගරයේ ඇවිද යන විට ඔහු පේමනට එක් සිට ලගට ඇවිත්, සල්ල ඉල්ලනවා, මත්පැන් බොන්න. ඔහු හිගන තකයට ඇද වැටුනා. පසුව ආරංචි වුනා ඔහු මහ මග වැටි මිය ගොස් සිටි බව. එයින් මා සිතා ගත්තා ජීවිතයට මත්පැන් බිඳක්වත් කරේ තියන්නේ නැහැ කියලා. අද වන තුරුත් මම ඒ ප්‍රතිඵත්තියෙහි සිටිනවා.

දිමුතු : ඔව්. අප කවුරුත් අනුත්ගේ වැරදි වර්යාවෙන් නිවැරදි වර්යාවේ අගය වටහා ගෙන ජීවිතය හදා ගෙන තියෙනවා.

බාලසුරිය : ජීවිතයෙන් පාඩමක් ඉගෙන ගන්න, තමාම ඒ අත්දැකීම ලබන්න ඕනෑ නැහැ. සූදුවේ විනාශකාරී බව තේරුම් ගන්න තමා සූදුවෙන් විනාශ වන්න ඕනෑ නැහැ. අනෙකකුට සූදුවෙන් සිදුවන දේ දැකළා තමාට පුළුවන් ඒ පාඩම ඉගෙන ගන්න.

සාමාන්‍ය ජීවිතයේ අන්‍යත්ගේ වැරදි වර්යා අපි දැකිනවා. නමුත් එයින් තමාගේ ජීවිතය සකක් කර ගැනීමේ ඕනෑකම අප බොහෝ දෙනාට නැහැ. ඒ නිසා කෙතරම් වැරදි දේ දැක්කන් අප හැදෙනවා අඩුයි. තමා හදා ගැනීමේ ලොකු ඕනෑකමක් අපට තිබෙන්න ඕනෑ.

දිමුතු : තමා හදා ගැනීමේ ලොකු ඕනෑකමක් වරිත සංවර්ධනයට අවශ්‍යයි. රාජුල සාමනෝර නම ගැන එක විස්තරයක් තිබෙනවා, උන්හන්සේ හැමදාම උදෑසන වැළි මිටක් ගෙන අහසට විසි කර සිතා ගන්නවා, “අද දවසේ මේ වැළි ඇට තරම් ප්‍රමාණයක් මට හැදෙන්න අවවාද, උපදෙස් ලැබෙන්න ඕනෑ” කියලා. මෙවැනි ඕනෑ කමක් අප හැමට තිබෙන්න ඕනෑ.

බාලසුරිය : යමෙකු කරන වැරදි වැඩකින් ඔහු තමාට අහිතක් කර ගන්නවා දැක දැකත්, තව කෙනෙක් හැදෙන්නේ නැත්තම්, එයින් පෙනෙන්නේ, ඔහු තමාගේ සංවර්ධනය ගැන තොසැලකිලිමත් පුද්ගලයකු බවයි.

දීමූතු : දැන් නිවන් මග යන්නෙකුට සල්ලේඛ සූත්‍රයේ මාර්ගෝපදේශී වන්නේ කොහොමද ?

බාලසුරිය : මා කලින් සඳහන් කළා “සල්ලේඛ” කියන්නේ ක්ලේෂ ක්ෂය කර ගැනීමයි. මෙහි බුදුන් වහන්සේ මිනිසුන්ගේ විෂම වර්යා විශාල සංඛ්‍යාවක් පෙන්වාදී, පවසනවා, නිවන් මග යන්නා ජ්වයින් වළකිමියි සහිතුහන් කර ගන්නා බව. සහු සාතනය, සෞරකම් කිරීම, පරුෂ වවන කීම, ආදි දුරගුණ වර්යාවලින් ප්‍රකාශ වන්නේ, ඒ ක්‍රියා කරවන්නන් තුළ පවතින ක්ලේෂයි. ඔවුන්ගේ ක්‍රියා වලින් අපට ක්ලේෂ වල පවත්නා අයෝහනය දැකිය හැකියි. එසේ දැක, ඒවා ප්‍රහිත කර ගැනීමට ක්‍රිමෙන් ක්ලේෂ ප්‍රහාරණය අප තුළ සිදුකර ගත හැකියි.

දීමූතු : හික්ෂුන් වහන්සේලාට තම ඕිලය සකසා ගැනීමට මේ සූත්‍රය බුදුරජානන් වහන්සේ දේශනා කළ බව පැහැදිලියි.

බාලසුරිය : නමුත් තම වරිතය සංවර්ධනය කර ගැනීමට උනන්දුවන කවරෙකුට වුවන් මේ ක්මය භාවිතය කළ හැකිය. බුදුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කලේ වුන්ද නම් වූ හික්ෂුවක් ඇසු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්, අවසානයෙහි බුදුන් වහන්සේ පවසනවා “මධ්‍යිනි එරුණ තැනැත්තෙකුට තව මධ්‍යිනි එරුණ තැනැත්තෙක් ගොඩ ගන්න බැහැ. මධ්‍යිනි එරුණ තැනැත්තෙකු ගොඩ ගත හැක්කේ මධ්‍යිනි නොඑරුණ අයෙකුට පමණයි.”

දීමූතු : ඔව්. එය අන්ධයකුට අන්ධයකු පාර කියනවා වගෙයි.

බාලසුරිය : මධ්‍යවල කුමක්ද ? සංසාරයයි. සංසාරයෙහි ගැලුන පුද්ගලයන් ඉන් ගොඩගත හැක්කේ, සංසාරයෙන් එගොඩ වූ පුද්ගලයකුටයි.

මේ සූත්‍රය බුදුන් වහන්සේ නිම කරන්නේ “කෙලෙසුන් ගෙන් ඉවත්වන ආකාරය දේශනා කරන ලදී. උසස් බවට පමුණුවන ආකාරය දේශනා කරන ලදී. කෙලෙස් නිවන ආකාරය දේශනා කරන ලදී” යනුවෙන්.

ප්‍රඟාව යෙතු කුමක්දී?

දීමුතු රුවන් පියසේන : අද සාකච්ඡාවට අප තෝරා ගත්තේ “ප්‍රඟා තරානා රතනං” යන ප්‍රකට බුදු වදනයි. එහි අර්ථය : “ප්‍රඟාව මනුෂ්‍යයන්ට මැණිකකි” යන්නයි. අපි මේ බුදු වදන මස්සේ ප්‍රඟාවේ ස්වභාවය විමසා බලමු. ප්‍රඟාව කියන්නේ කුමක්ද යන ප්‍රශ්නයෙන් අපි මේ සාකච්ඡාව අරඹමු.

එස්. බාලපූරිය : මුළු බුදු දහම ම ප්‍රඟා මාර්ගයක්. ප්‍රඟාව බුද්ධිය ලැබේමට අවශ්‍ය පාරමිතාවක් ලෙස ද හැඳින්වෙනවා. බුද්ධිය කියන්නේ, මනුෂ්‍යයෙකු තුළ සිදුවන ප්‍රඟාවේ පූර්ණ සුපුර්ජ්‍යනයයි.

තමාගේ ධර්මය ප්‍රඟාවන්තයන්ට පමණකියි වරෙක බුදුන් වහන්සේ පැවසුවා. කුමක් ද මේ ප්‍රඟාව යනු අප විමසා බැලිය යුතුයි.

දීමුතු : බුද්ධියයි, ප්‍රඟාවයි එකක්ද, දෙකක්ද ?

බාලපූරිය : බුද්ධිය කියන්නෙහි ගැටළ නිරාකරණය කිරීමේ මානසික හැකියාවයි. තර්කානුකුලව, හේතු යුක්තව සිරීමට, සැලසුම් කිරීමට, සංකීරණ ගැටළ තෝරුම් ගැනීමට බුද්ධිය අවශ්‍යයි. මනුෂ්‍ය සත්‍යාචාර තම පැවත්ත්ම සඳහා බුද්ධිය අවශ්‍යයි. නිදරණයක් බලමු. මබ වනාන්තරයක අතරම් වෙනවා. එහි එක් එක් අතට යන අඩ් පාරවල් තිබෙනවා. හැරෙන තැන්

තිබෙනවා. දැන් තමා ගමන ආරු කැනට ආපසු එන්න ඔබට සිදු වෙනවා. තර්කානුකුලව, ස්මාතිය ද භාවිතා කරමින්, සිතන්නට. එයයි, බුද්ධි ගත්තිය කියන්නේ.

දීමූතු : මනුෂ්‍යයාට අන්‍ය සතුන් ඉක්මවා, පාලීවියේ තම පැවත්ම තහවුරු කර ගත හැකි වුනේ, ඔහුගේ සුචිගේෂන්වය වන බුද්ධි හැකියාව නිසාය.

බාලසුරිය : බුද්ධිය සමග ඉගෙනීමේ හැකියාව ද පහළ වෙනවා. ඒ නිසායි, පාසලෙහි හොඳ ඉගෙන ගත හැකි ලමයකු ගුරුවරුන් බුද්ධිමත් අභ්‍යන්තර හැටියට හඳුන්වන්නේ.

දීමූතු : එතකොට ඔබ කියන්නේ, බුද්ධිය හා ප්‍රයාව දෙකක් කියලද?

බාලසුරිය : බුද්ධිය හා ප්‍රයාව එකිනෙකින් වෙනස්. නමුත් බුද්ධිය හා ප්‍රයාව එකිනෙකින් වෙන් වූ දේ යැයි කියන්න බැහැ. මක්තිසාද යත් මේ දෙක හරියටම වෙන් වන්නේ කොතැනින් දැයි සීමා විනිශ්චය අමාරුයි. ප්‍රයාව යනු බුද්ධියේ ඉදිරි විකාශනකියි කිම වඩා තිබුරුදියි. බුද්ධියේ ඉදිරි වර්ධනයක් ප්‍රයාව. බුද්ධිය සියුම් ව ඉදිරියට වර්ධනය වීමෙන්, ප්‍රයාව පහළ වූවා විය හැකියි.

දීමූතු : ප්‍රයාවේ ස්වභාවය ගැන අපට දැන ගත හැක්කේ කොහොමද ?

බාලසුරිය : ප්‍රයාව ගැන දැන ගත හැකි හොඳම ක්‍රමය තමාගේ ප්‍රයාව අවධිකර ගැනීමයි. ප්‍රයාව අවබෝධකර ගත හැක්කේ ප්‍රයාවෙන්මයි.

ප්‍රයාව ගැන යම් දැනුමක් ලැබිය හැකි අනෙක් ක්‍රමය වන්නේ, ප්‍රයාවන්ත පුද්ගලයන්ගේ ජ්වන වරිත අධ්‍යයනය කිරීම.

බොද්ධ සාහිත්‍යයේ එන අසු මහා රහතන්වහන්සේලා, තිරභාණ අධිගමය ලැබූ හිස්සුන් වහන්සේලා මැත කාලයේ විසු අභාන් වා වැනි හිස්සුන් වහන්සේලා ජ්වන් වූ ආකාරයෙන් ප්‍රයාවේ ස්වභාවය පැහැදිලි වෙනවා.

ඒ වාගේම, සොකුරිස්, ලාඡටිස්, වැනි දාර්ශනිකයන්ගේ ජ්වන වරිත වලින් ප්‍රයාවේ ස්වභාවය දැනගත හැකියි.

අපට පෙනෙනවා සැම මනුෂයකු තුළම ප්‍රඟාව තිබෙනවා. නමුත් එය තිබෙන්නේ යටපත්වයි, නිශ්ච්යතවයි. යමෙකුට ඕනෑ නම් තම ප්‍රඟාව අවදී කර ගත හැකියි.

දූමුතු : ප්‍රඟාව අවදීකර ගැනීම මොහොම සිද්ධියක් ද?

බාලසුරිය : ප්‍රඟාවේ අවදීවීම හඳුන්වන වචන ගණනාවක් තියෙනවා. බුදුවීම කියන්නේ, යමෙකු තුළ පුරුණ ප්‍රඟා අවධිය සිදුවීම. සේවනු වීම ආදි මාර්ග එලත්, බුදුවීම, සත්‍ය අවබෝධය, යථාභ්‍යත යාන දරුණය ආදි වචන වලින් ද හැදින්වෙන්නේ ඒ සංස්කේෂණයි. එය යම් මොහොතක, යම් අවස්ථාවක යමෙකු අත්දකින, විවෘත වීමක්.

බුද්ධකාය හෙවත් ප්‍රඟාවේ පුරුණ අවදීවීම බුදුන් වහන්සේලා ප්‍රකාශ කළේ “ආලෝකය පහළ වුනා, ඇස පහළ වුනා, විද්‍යාව පහළ වුනා” යනුවෙන්.

දූමුතු : ඇත්තට ම ප්‍රඟාව අවදීවීමෙහි ද සිදුවන්නේ කුමක්ද ?

බාලසුරිය: එහිදී සිදුවන්නේ තමා දැනෙට සිදුවන පාථ්‍රීතන මානසිකකාය ඉක්මවා පවතින විශ්ව තලය අනාවරණය වීම. බුදු දහමේ මෙය හැදින්වෙන්නේ ලෝක උත්තර විත්තය පහළ වීම වගයෙනි.

එහිදී පුද්ගලයා තුළ මූලික මානසික වෙනසක් ඇති වෙනවා. මෙතෙක් තමාත් සිතා සිටි ආකාරයට මෙහි “මම” යැයි ගත හැකි නිත්‍ය පුද්ගලයෙක් නැති බව ඔහුට අවබෝධ වෙනවා. ඒ අනුව “මම යනු සිතන්නාය, මම යනු විදින්නා ය” යන අනන්‍යතා නැතුව යනවා.

“මම” වෙනුවට දැන් දකින්නේ යථාර්ථය. දැන් ලෝකය ඇති සැටියෙන් පෙනෙනවා.

මෙය මූලමනින්ම දුකින් මිදිමක් “මම” කේන්දිය කර ගෙන සිතන විටයි, දුක ඇතිවන්නේ. ඕනෑ ම ඔබ විදින ගෙශකයක “මම” තිබෙනවා නේද ? ඉතින් මෙහි “මම” යැයි පුද්ගලයක නැති බව දැකීමත් සමග “මම” විදි දුකන් නැතුව යනවා.

දූමුතු : ප්‍රඟාවේ ලක්ෂණ මොනවාද?

බාලසුරිය : ප්‍රඟාව සමස්ත දැකුම පහළ කරනවා. මේ ලක්ෂණය ධම්ම පදයේ එක් ගාර්යාවක මෙහෙම උපමාවකින් දැක්වෙනවා “පර්වතයක් මුදුනේ සිට හාත්පස පෙනීම” වැනි, යනුවෙන් පාථ්‍යෝග්‍යන සිතෙහි දැකුම් පථය පවුයි. හැම දෙයක් ම ඔහු දකින්නේ ආත්ම කේෂ්‍යෝගයි. “මම” යන කෙශ්‍යයෙන් මිදුනාමයි. සමස්තය පෙනෙන්නේ.

ප්‍රඟාවේ දෙවන ලක්ෂණය විවාරය පහළ වීමයි. ප්‍රඟායා යමක් ඇසු පමණින්, පිළිගන්නේ තැහැ. ඔහු “එය කුමක්ද ? කෙසේද? ඇයි ? ආදි වශයෙන් ප්‍රශ්න තගමින් තමාට එය සත්‍ය බව ප්‍රත්‍යක්ෂ වුනාමයි පිළිගන්නේ. ප්‍රශ්න ඇසීම ප්‍රඟාවේ ලක්ෂණයක්.

ප්‍රඟාවේ තුන්වන ලක්ෂණය ප්‍රඟාව පුද්ගලයා ස්වාධීන කරනවා. ඔහු අනුන්ගේ පහතින් එම්ය බලන්නෙක් හෝ අනුන්ට පහන් දැල්වන්නෙක් නොවේ. ඔහු තමා තමාට පහනක් වෙමින් ජීවත් වෙනවා.

දීමුතු : ප්‍රඟාව හා මෙමතිය අතර සම්බන්ධතාවක් තිබෙනවාද? ඇත්ත වශයෙන් අප මෙමතිය, මෙමතිය කිවාට අප මෙමතිය සංඝ්වීව දකිනවාද අපට මෙමතිය සංකල්ප මාත්‍රයක් පමණයි. ප්‍රඟාව අවදි වුනාමයි, මෙමතිය නිරාවරණය වන්නේ.

දීමුතු : ප්‍රඟාව යනු යම් උපරි බුද්ධියක් නම්, එය අවදිකර ගත්, පුද්ගලයකුට, එය විනාශකාරී පැත්තට, එනම් නරක පැත්තට යොමු කළ හැකියිද?

බාලසුරිය : ප්‍රඟාව කිසිවිටක තරක පැත්තට යොමු කළ නොහැකියි. නමුත් බුද්ධිය නම් තරක පැත්තට යොමු කළ හැකියි. ප්‍රඟාව හැමවිටම යහපත හා එක්ව පවතිනවා. සැබැ යහපත දැකිය හැක්කේ ප්‍රඟාවන් පමණයි.

දීමුතු : ප්‍රඟාව අවදි වීමත් සමග විශේෂ ගක්ති පහළ වෙනවාද?

බාලසුරිය : මව්. බුදුන් වහන්සේට සියලු බුද්ධ යාන, බුද්ධ ගක්ති පහළ වූයේ බුද්ධනය හෙවත් ප්‍රඟාවේ අවදිවීමත් සමග. ප්‍රඟාව සමග ප්‍රතිභානය හෙවත් නිර්මාණයිලිනය පහළ වෙනවා. මිනිස්

ගැටළු පිරිසිද දැකීමෙහි හැකියාව පහළ වෙනවා. අයි ඉගෙනුම් හැකියාවක් පහළ වෙනවා.

දිමුතු : මම මෙහෙම ප්‍රයෝගක් අසන්නම් : මට අවශ්‍යයි, ප්‍රජාව අවධිකර ගන්න. කුමක්ද මා කරන්න ඕනෑම? කොතැනින් ද ආරම්භ කරන්න ඕනෑම?

බාලසුරිය : කොපමණ බාහිර දැනුම එකතුකර ගත්තත්, ඉන් ප්‍රජාව පහළ වන්නේ නැහැ. මෙතෙනදී අප දැනගත්ත ඕනෑම යානය හා ප්‍රජාව අතර වෙනස. යානය යන වචනයේ තේරුම දැනුම යන්නයි. දැනුමෙන් බුද්ධිය වර්ධනය විය හැකියි. නමුත් බාහිර දැනුම කෙතරම ලැබුවත් ඔබට ප්‍රජාවත්ත වන්න බැහැ.

ප්‍රජාවත්ත විය හැකි එකම මග, පිටතට යොමුව තිබෙන අවධානය ස්ව අභ්‍යන්තරයට යොමු කරලා, තමාගේ විත්ත වෙතසිකය ක්‍රියාකරන ආකාරය අවබෝධ කර ගැනීමයි. තමාගේ ස්වභාවය හා තමාගේ සිත අවබෝධවන පියවරක් පාසා ප්‍රජාවේ අනාවරණය වීමක් සිදුවෙනවා. මා කියන දේ පැහැදිලි ද?

දිමුතු : ඔබ කියන්නේ තමා විසින් තමා අවබෝධකර ගන්නා පමණට ප්‍රජාව පහළ වෙනවා කියලයි. නිදර්ශනයක් දෙන්න.

බාලසුරිය : “තමා මෝඩ බව යමෙක් වටහා ගනී ද, එයින් ම හේ පණ්ඩිතයෙක් වේ” යි යන ධම්ම පදයේ එන බුදු වදන ඔබ අසා ඇති. ප්‍රජාව පහළ වන්නේ ආත්ම අවබෝධයෙන්.

මා දැකිනවා, මා තුළ යම් මූලාවක් පවතින බව. මම එය ක්‍රියාත්මක වන ආකාරය සෞදීසියෙන් බලා සිටිනවා. එවිට මට පෙනෙනවා. ඒ මූලාවේ හේතු, ප්‍රත්‍ය. ඒ මූලාව විසින් උපද්‍රවනු ලබන වේතනා, ඒ මූලාවෙන් මවනු ලබන මිරිගු. මූලාව මූලාව හැටියට දැකීමත් සමග, සිත් ඉන් අවදි වෙනවා.

දිමුතු : හාවනා කිරීමෙන් ද ප්‍රජාව උපද්‍රව ගත හැකියි, නේද?

බාලසුරිය : හාවනා කිරීම තුළින් ද සිදුවන්නේ ආත්ම අවබෝධයයි. අපි හිතමු, ඔබ ආනාපානාසති හාවනාව කරනවා, කියලා. ඔබ ආශ්‍රාපය හා ප්‍රාශ්‍රාපය කෙරෙහි සිත එකාගු කරනවා. එසේ එකාගු කිරීමෙහි දී ඔබට නොයෙක් සිතුවිලි පහළ වනවා. නොයෙක් අතිත මතක මතු වෙනවා. අනාගතය ගැන සිතනවා. සිතේ යටපත්

ව තිබු බයක් මතු වෙනවා. ඔබ එළඹ ගත් සිහියෙන්, මේ සිතෙන් තැගෙන දේ දෙස බලා සිටිනවා. එයින් බවට තම සිත ගොඩනැගී ඇත්තේ මොනවායින් ද? මෙහි යටපත් ව පවතින දේ මොනවාද යනුවෙන් අවබෝධ වෙනවා. ඒ සැම අවබෝධයක් සමග ඔබ යම් පූජාවක් ලබනවා. මෙහෙම සිත දකිමින් සිටින යම් මොහොතක, සිත මූලමනින් ම අවබෝධවීමත් සමග සිත ලෝක උත්තර විත්තයට විවෘත වන්න පූජාවන්.

දීමුතු : ධර්මය හා පූජාව අතර සම්බන්ධතාව කුමක්ද?

බාලසුරිය : කුමක්ද ධර්මය කියන්නේ? පූජාවෙන් දකින ලෝක ස්වභාවයයි, ධර්මය කියන්නේ. පැහැදිලි ද? යම් ධර්මයක් අවබෝධවන වාරයක් පාසා, පූජාවේ අවධියක් ද සිදුවෙනවා. ධර්ම දේශකයකුගේ කාර්යය වන්නේ, ඇහුමිකන් දෙන්නන්ගේ පූජාව අවදි කිරීමයි.

බොහෝ දෙනා ධර්මය අසනවා. නමුත් පූජාව අවදි කර ගන්නවාද සැකයි. අසන ධර්මය තුළින්, ඒ ඒ මොහොතේ තමාත්, ජීවිතයත්, ලෝක ස්වභාවයත් දකිමින් අසන විටයි, පූජාව අවදි වන්නේ.

මිනැවට වඩා, ගුද්ධාවෙන් සිත ඉල්ප ගියාම, පූජාව ඉන් වැසි යනවා. එහිදි සිදුවන්නේ, සිත බෙහෙවින් විත්ත වේගි වීමයි. එවිට දේශකයාගේ පොරුෂයෙන්, දේශන විලාශයෙන්, කටහඩින් තමා වසයෙට පත් වීමයි. එහිදි සිත ඉතා බොලද තත්ත්‍යකට පත් වෙනවා.

දීමුතු : අමේ සාකච්ඡාවේ අවසානයට අප පැමිණ සිටිනවා. මා අවසාන වශයෙන් අහන්න කැමතියි, යම් පුද්ගලයකු පූජාවන්තයි, අප දැන ගන්නේ කොහොමද?

බාලසුරිය : හරි පහසුයි. අසන්න ජීවිතය පිළිබඳ ගැටුවක්. අසන්න ඔබට අපැහැදිලි ධර්මයක් පිළිබඳ ප්‍රය්‍රාන්තයක්. එය තමා උගත් දැනුම පසෙකලා ස්ව ප්‍රත්‍යාශයෙන්, ස්වාධීනව, නිරමාණයිලිව, ගැමුරින් විවරණය කළ හැකි නම්, එයින් ඒ තැනැත්තාගේ පූජාව හෙළි වෙනවා.

ලිගත් දැනුමෙන්, එය විවරණය කළාට, ප්‍රයාච හෙළිවන්නේ නැහැ. අත්තෙන් ම ඔබ යමෙකුගෙන් ධර්ම ප්‍රශ්නයක් නගන්නේ මහුගේ පොතේ දැනුම බලන්න තොවෙයි. ස්ව ප්‍රත්‍යාග්‍ය අවබෝධයෙන් ඔහු පවසන දෙය අපේක්ෂාවෙන්. එහෙම ස්ව ප්‍රත්‍යාග්‍ය අවබෝධයකින් යමෙක් කතා කරනවා නම් ඔහු ප්‍රයාචන්තයි.

බුදු ගුණ හාවනාව

දිමුතු රුවන් පියසේන : 'අසිරීමත් බුදු වදන්' යන මේ වැඩ සටහනෙන් බුදුරජාතන් වහන්සේගේ ගැඹුරු ඉගැන්වීම මෙන්ම, එම ධර්මය සාක්ෂාත්කර ගැනීමට මහෝපකාරී වන, මූලික හාවනා ද අපි ඔබට පැහැදිලි කළා, සාකච්ඡා කළා. අද වැඩ සටහන ද හාවනාවක් හැදින්වීමට අප යොදා ගන්නවා. එනම් බුදු ගුණ හාවනාව හෙවත් බුද්ධානුස්මාති හාවනාවයි. මේ හාවනාව වඩන බොහෝ බැංකිමත්තු සිටිනවා.

කුමක්ද බුද්ධානුස්මාති හාවනාව කියන්නේ ?

ඒ. එස්. බාලපුරිය : බුද්ධානුස්මාතිය කියන්නේ බුදුන් වහන්සේගේ තොවිතුරු ගුණ මෙනෙහි කරන හාවනාවක්. ගුද්ධාව අධික අයට මෙය වඩාත් ගැලපෙනවා.

දිමුතු : කොහොමද මේ හාවනාව වඩන්නේ ?

ඒ. එස්. බාලපුරිය : මෙයට විශේෂ වූ ඉරියවිවක් නැහැ. හිද ගෙන, සක්මන් කරමින්, සිට ගෙන හෝ වැතිරි හෝ මෙය කළ හැකියි. පළමු කොට ම සිත නිශ්චල කර ගැනීම අවශ්‍යයි.

සිත නිශ්චල වුනා ම, බුදුන් වහන්සේගේ ගුණයක් මෙනෙහි කරන්න.

දිමුතු : මේ සඳහා නව අරහාදී බුදු ගුණ තිබෙනවා. බුද්ධ නමස්කාරයේ දී අප කියන "ඉතිපි සේ හගවා" යන ගාථාව කීම

පවා, බුද්ධානුස්සතිය වැඩිමක්. අපි ඒ නව අරහාදී ඛුදු ගුණ එකිනෙක ගෙන විමසා බලමූ ද?

බාලපූරිය : මා ඒවායේ සාම්ප්‍රදායික අර්ථකරින පැහැදිලි කරන්නම්. පළමු ගුණය “අරහං” මාගේ සම්බුද්ධරජානන් වහන්සේ අරහත් වන සේක. උන් වහන්සේ අරහත් තත්ත්වයට පත් වූ සේක. අරහත් බව ඉහළම එල සමාපන්තියයි.

“සම්මා සම්බුද්ධයේ” යනු උන්වහන්සේ තමා විසින් ම සම්බෝධිය සාක්ෂාත් කළ සේක. තමා විසින්ම වතුරාරිය සත්‍යය ආදී ගාමිහිර ධර්මය අවබෝධ කර ගත් සේක යනුවෙන් මෙනෙහි කරනු ලබන ගුණයයි.”

හව අනිකාරයෙන් වැසි තිබූ නිර්වාණය හා නිර්වාණගාමී මාර්ගය තමා විසින් ම සෞයා ගනු ලැබේමෙන් බුද්ධක්‍රියට පත් වූ බැවින් උන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේකයි එහි දී මෙනෙහි කරනවා.

දීමුතු : “විත්තාවරණ සම්පන්නේ” රළුග ඛුදු ගුණයයි.

බාලපූරිය : බුද්ධක්‍රිය සමග සුවිශේෂ වූ විද්‍යා ඇළාන උන්වහන්සේට පහළ වූ නා. ඒ විද්‍යා ඇළාන සමග බුද්ධ වරණ ගුණ රාජියක් ද පහළ වූ නා.

“සුගතේ” යනු සුගත නම් ගුණයයි. සුගත යන්නෙහි තේරුම් මනාව අවබෝධියට පත් යනුයි.

“ලෝක විදු” යනු තුන් ලෝකයම නිය ආකාරයෙන් දැනීමයි. බුදුන් වහන්සේ ධර්ම දේශනා කලේ, ලෝක ස්වභාවය තරු ස්වභාවයෙන් දැක ඉන් පහළ වූ ඇළානයෙන්.

දීමුතු : “අනුත්තරෝ” යන්නෙහි තේරුම කුමක්ද ?

බාලපූරිය : එහි තේරුම කීපයක් තිබෙනවා. උන්වහන්සේ සමග සම කළ හැකි කිසිවෙක් තොමැති බැවින් අනුත්තරයැයි කියනු ලබනවා. ලෝක උත්තර විත්තය අවබෝධය කර ගත් බැවින් උන්වහන්සේ අනුත්තරයි.

දීමුතු : “පුරිසධම් සාරථී” යන ගුණය කුමක්ද ?

බාලසුරිය : විවිධාකාර පුද්ගලයන්, දමනය කර, දහමට යොමු කිරීමේ සුවිශේෂ හැකියාවක් බුද්ධත්වය සමඟ පහළ ලෙනවා. මේ තිදරුණ ලෙස අංගුලිමාල දමනය, ආලවක දමනය දක්වන්න පූජාවන්.

අපි රේඛට “සත්‍ය දේව මනුස්සානා” යන්නෙහි තේරුම බලමු. එහි තේරුම දිවා මනුෂ්‍යාදීන්ගේ ගාස්තාවරයා යන්නයි. උන්වහන්සේ ලෝකගුරු යනුවෙන් හඳුන්වනු ලබනවා.

“බුද්ධේය්” යනු පුබුද්ධ තු යන අර්ථය ඇති වචනයක්. දිනක් යමෙකු බුදුන් වහන්සේ දැක, උන්වහන්සේගේ රුපකායෙන් පැහැදුන කෙනෙනු ඇසුවා, ඔබ මනුෂ්‍යයෙක් ද කියලා. උන්වහන්සේ “නැහැ” සි පිළිතුරු දුන්නා. “ඔබ දෙවියෙක්ද ?” සි ඇසුවා ම “නැහැ” සි කිවා. “ඔබ බුහුමයෙක් ද ?” ඒත් “නැහැ” සි කිවා. එසේ නම් ඔබ කවරක් දැයි ඇසුවා. උන්වහන්සේ පැවසුවා, තමන් වහන්සේ බුද්ධ බව. එහි තේරුම “මම අවදි සිහියට පත් වුවෙක්ම්” යන්නයි.

නව වන බුද්ධ ගුණය “හගවා” යන්නයි. එහි තේරුම “නාග්‍යවන්ති” යන්නයි. ඉන්දියානු සමාජයේ අදත් උතුම ආධ්‍යාත්මික මනුෂ්‍යයන් හඳුන්වනු ලබන්නේ “හගවාන්” යනුවෙන්. යමෙකුගෙන් දිවාන් ප්‍රකාශ වෙයි නම්, ඉන්දියානුවන් ඔහු “හගවාන්” යනුවෙන් හඳුන්වනාවා. ධර්මය ලෝවැසියන්ට බෙදා දෙනු ලබන උතුමා යන අර්ථයක් එහි තිබෙනවා.

දීමුතු : ඔව්. අප ප්‍රධාන බුදු ගුණ නවය විමසා බැලුවා. අප මේ සාකච්ඡා කරමින් සිටින්නේ, බුදු ගුණ භාවනාව පිළිබඳවයි. ඉතිපිසේ හගවා අරහං යන ගාර්යාවේ අර්ථ මෙනෙහි කිරීම මගින් බුදු ගුණ භාවනාව වඩන්න පූජාවන්.

බාලසුරිය : ඔව්. ආරම්භයේ දී කෙනෙකුට පහසුයි. බුද්ධ ප්‍රතිමාවක් දෙස බලමින්, ඉහත කි බුදු ගුණ මෙනෙහි කරන්න.

බාලසුරිය : ඔව්. ආරම්භයේ දී කෙනෙකුට පහසුයි. බුද්ධ ප්‍රතිමාවක් දෙස බලමින්, ඉහත කි බුදු ගුණ මෙනෙහි කරන්න. බුදු පිළිමයක් කියන්නේ, බුද්ධත්වයේ ස්වහාවය නිරුපනය කරන කළා නිර්මාණයක්. එය පුද්ගලයෙක් නිරුපනය කරන්නක්

නොවෙයි. බුද්ධිකය ප්‍රත්‍යුෂ්ප කර ගත් සිතක උතුරා යන නිරාමිස සතුට, ගාන්තිය, මහා කරුණාව, මහා ප්‍රජාව, හා නිර්වාණයෙහි පරම සුවය ඉන් හෙළි වෙනවා.

දීමුතු : ඔව්. අපි තව අරහාදී ඩුම් ගුණ විමසා බැලුවා. ඉන් එහාට...?

බාලසුරිය : මෙහිදී යමෙකට පුළුවන් තමාට හොඳින් මෙනෙහි කළ හැකි ගුණයක් තෝරා ගෙන, ඒ ඔස්සේ ගැහුරට මෙනෙහි කරන්නට.

එත් මෙතැන එක්තරා ප්‍රයෝගක් මත වෙනවා. ඉහත දැක්වූ ඩුම් ගුණ අපට සත්‍ය වශයෙන්ම වැටහෙනවා ඇ?

දීමුතු : ඇයි ඩුම් ගුණ අපට වැටහෙනවාදැයි මබ අසන්නේ ?

බාලසුරිය : කෙනෙකු “අරහං” “අරහං” කිවත්, අරහත් බව යනු කුමක්දැයි ඔහු සැබේවින් ම දන්තවාදැයි සැක සහිතයි. පුහුදුන් සිතට පුළුවන් ද ලෝක උත්තර ගුණයක් දකින්න ? අරහත්බවේ ගුණය වැටහෙන්නේ, අරහත් එලය ලැබූ උතුමෙකුටයි. අප දැනට සිතන අරහත් බව, අපේ පටු සිතෙන් පරිකළුපනය කර ගත් තත්ත්වයක් මිස සත්‍ය වූ අරහත් ගුණය නොවෙයි.

දීමුතු : මබ කියන්නේ ඩුම් ගුණ පෘථිග්‍රන අපේ සිතට විෂය වන්නේ නැහැ කියලයි.

බාලසුරිය : ඔව්. අප සිතින් හිතා ගෙන සිටින ඩුම්න් අපේ ලාමකකම් අනුව මවා ගත් අතථා රුපයක්. නිදර්ශනයක් වශයෙන්, අතිතයෙහි බෙංද්ධයෝ සිතුවා ඩුම්න් වහන්සේ දහ අට රියනක් උසසි කියලා. එය මන්කල්පිතයක් පමණයි. අප සිතන බොහෝ ඩුම් ගුණත් එහෙම අපේ සිතට මවා ගත් තත්ව.

දීමුතු : දැන් මින් එහා යන්න බැරි තැනකට ආවා. දැන් අපට කළ හැකිකේ කුමක්ද?

බාලසුරිය : මම හිතනවා, අපට කළ හැකිකේ මේ පුහුදුන් සිතට ඩුම් ගුණ විෂය නොවන බව නිහතමානී ව පිළිගැනීමයි.

මෙහිදී අප බලන්න ඕනෑ, අප ඩුම් ගුණ හාවනාව කරන්නේ ඇයි කියලා. අප ඩුම් ගුණ හාවනාව කරන්නේ, ඩුම් සිත දකින්න; ඩුම් සිතට ඇතුළුවන්න. පැහැදිලි ද?

ඩුදු සිත දැකීම ජ්‍වලාන බුදුන් වහන්සේ දැකීම වගයි. ඔබ බුදු සිත දැකීමෙන්, ලොව අතිතයේ සිටි සියලු බුදුවරුන් ද අනාගතයේ පහළ වන සියලු බුදුවරුන් ද දකිනවා.

දීමූතු : දැන් මෙතැන පරස්පර තක්‍රයක් තිබෙනවා. අපි බුදු ගුණ භාවනාව වචන්නේ, බුදු සිත දැකීමටයි. නමුත් ඔබ කිවා, පුහුදුන් සිතට බුදු ගුණ විෂය වන්නේ නැහැ, කියලා.

බාලසුරිය : මා කිවා, පළමු කොට ඒ සත්‍ය තමා පිළිගන්න ඕනෑ කියලා. තමාට බුදු සිත විෂය නොවුනත්, ඒ සඳහා උත්සාහ කිරීම වැදගත්. එයින් ඇති වෙනවා, මේ පුහුදුන් සිත ඉක්මවා, ලෝක උත්තර සිත දැකීය යුතුයි, යන අහිලාෂය හා උත්සාහය.

දීමූතු : ඔබ කියන්නේ, බුදු ගුණ අපේ පාථ්‍රයන සිතින් හිතා ගන්න බැරි වුනත්, ඒ නොතේරෙන තක්‍රයේ සිට හෝ මෙනෙහි කිරීමෙන්, බුදු සිත දැකීමේ වේතනාව ඇති වෙනවා. එය මොදයි.

බාලසුරිය : ඔව්. ඔබ හරි.

දීමූතු : බුදු සිත දැකීමට, පෙර අප කි නව අරහාදී ගුණ මෙනෙහි කිරීමට අමතර ව තව කළ නැකි දේ තියෙනවාද ?

බාලසුරිය : ඔව්. තව කළ නැකි දේ තිබෙනවා. ඉන් ඉතා වැදගත් මෙනෙහි කිරීමක් මම කියන්නම්. දැන් තමාට තිබෙන්නේ පාථ්‍රයන සිතක්. පැහැදිලිද ? බුදු සිත රේට වෙනස්. ඔබට පුළුවන් තම සිත දැකීම ඔස්සේ බුදු සිතට පිවිසෙන්න. ඒ මෙහෙමයි.

අපි හිතමු, යම් විටෙක ඔබ මානසික අසහනයකින් සිටිනවා, කියලා. ඔබ සිහි එළඹවා, තමා සිතෙහි ස්වභාවය දකිනවා. එය පුරුණව වහා ගෙන, රළුගට ඔබ මෙනෙහි කරනවා. බුදු සිත මෙහෙම නොවෙයි, කියලා. බුදු සිත ලොකික කිසිම ප්‍රශ්නයකින්, කැලෙඹෙන්නේ නැහැ. එය අකම්පිතයි. එය ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. සියලු ඇලීම් ගැටීම ඉක්මවා පවතින ප්‍රයා පුරුණ සිතක්, බුදු සිත.

අපි තව උදාහරණයක් බලමු. යම් විටෙක ඔබ සිහි එළඹවා දකිනවා, තමාගේ සිත ආත්මාර්ථකාම් ව ක්‍රියාකරන ආකාරය. එවිට ඔබ වහා බුදු සිත මෙනෙහි කර සිතනවා, බුදු සිත විශ්ව

සාධාරණයි. බුදු සිත කුල “මම” “මගේය” යන ආත්ම සංඳුට්‍ර නැහැ. එය සියල්ල දකින්නේ විශ්වයේ ඇසින්. නැම දෙයක් ම එය යථාර්ථයෙන් දකිනවා.

මේ මෙනෙහි කිරීම මගින්, තම සිතෙහි පහළ වන ක්ලේෂ ද සමනය කර ගත හැකිය.

දීමුත : ඔව්. ඔබ බුදු සිත දැකිය හැකි, අඥත් ක්මයක් පෙන්වා දුන්නා. එය ඉතා ප්‍රායෝගිකයි. ඩොඩි, බුදු සිත දැකිය හැකි තව ක්මයක් කියන්න.

බාලසුරිය : තව ක්මයක් මම කියන්නම්. ඒ සඳහා ඔබ බුද්ධ වරිතය කියවා, ඩොඩින් දැන ගන්න ඕනෑ. එක් එක් අවස්ථාවලදී බුදුන් වහන්සේ ක්‍රියා කළ ආකාර මෙනෙහි කර, ඒ ඔස්සේ බුදු සිතෙහි ස්වභාවය ඔබට දකින්න පූජාවන්.

බුද්ධ වරිතයෙහි තිබෙනවා, බුද්ධත්වයට පත් වූ බුදුන් වහන්සේට සත් සතියක් නිවන් සුව විඳිලින්, ධර්මය මෙනෙහි කරමින් වැඩ සිටි බව. මේ අනුව, ඔබ තිවනෙහි සුවය පිළිබඳ යම් හැඟීමක් උපදාවා ගත හැකියි. බුදුන් වහන්සේ, ද්වසේ විවේක ලද නැම විටම වාගේ, නිවන් සුවය අත්දකිමින් වැඩ සිටියා.

බුද්ධ වරිතයේ දී අප ඉගෙන ගන්නවා, බුදුන් වහන්සේ, පළමු කොට, කපිල වස්තු පුරයට වැඩිය අවස්ථාවේ, මාලිගාවේ ඇුතින් හමුවුවත්, ඔවුන් කිසිවෙකු දානයට ඇරුයුම් කළේ නැහැ. ඒ නිසා උන්වහන්සේ මාලිගාවෙන් පිටතට විත්, පොදු ජනයා වාසය කළ විදියකට පැමිණ, එහි පිළි සිගා වැඩියා. මේ බුද්ධ වර්යාවෙන්, අපට මෙනෙහි කළ හැකියි, බුදු සිතෙහි ස්වභාවය. එය මිනිසුන්ගේ තරාතිරම උස් පහත්කම් දකින්නේ නැහැ, බුදු සිත අතිශය නිහතමානියි. බුද්ධ වරිතය තුළින් අපට බුදු සිත දැකිය හැකියි.

දීමුත : බුදු සිත දැකිය හැකි, ඩොඩම ක්මය කුමක්ද ?

බාලසුරිය : බුදු සිත දැකිය හැකි ඩොඩම ක්මය බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. “යමෙක් රැමය දකින්නේ ද හේ මා දකියි” යි උන්වහන්සේ පැවසුවා. සැම දම් පදයක් තුළින් ම හෙළිවන්නේ, එය දිවු බුදු සිතෙහි ස්වභාවයයි, බුදු සිතෙහි වූ ප්‍රඟා ස්වභාවයයි.

නිදරණයක් ලෙස අපි ගතිමු, මහා මංගල සූත්‍රය. ඉන් හෙළි වෙනවා, යහපත් ජීවිතය පිළිබඳ කෙබඳ නිර්මාණයිලි දැකුමක් බුදුන් වහන්සේට තිබුණාද කියලා. බුදු සිතට යහපත් ජීවිතය මනාව පෙනෙනවා. බුදුන් දැකිය හැකි හොඳම ක්‍රමය ධර්මය දැකීමයි.

විමුක්තියට සියවර තුනක්

දීමුතු රුවන් පියසේන : අද අප විමසා බැලීමට තෝරා ගන්නේ ධම්ම පදයේ එන ඉතා ප්‍රකට ගාරාවක්. එනම් :

“සබඳ පාපස්ස අකරණ
කුසලස්ස උපසම්පදා
සවිත්ත පරියෝග්ධනයන්
ඒත්ත බුද්ධානුසාසනය” එහි තෝරුම

“සියලු පාපයෙන් වැළකීම
කුසලය වැඩීම
සිත පිරිසිදු කර ගැනීම

මේ වනාහි සියලු බුදු වරැන්ගේ අනුගාසනයයි” අපි
මේ ගාරාවේ අර්ථය විමසා බලමු.

එ. එස්. බාලපුරිය : ඔබ පැවසු ආකාරයට මෙය ඉතා ප්‍රකට ධම්ම පද ගාරාවක්. මූල්‍ය බුදු දහම්ම සංකල්ප තුනකින් මෙහි ඉදිරිපත් කරනවා. ඒවා බුදු දහමේ පැනිකඩ තුන ලෙස ද හඳුන්වන්න ප්‍රථමවන්. මෙහි දැක්වෙන්නේ, ඉතා ප්‍රායෝගික විමුක්ති මාර්ගයක්.

දීමුතු : ගාරාවේ දැක්වෙන ක්‍රියාමාර්ග තුන අපි එකිනෙක විමසා බලමු. පළමුවන පියවර සියලු ආකාරයේ පවුත්‍ර වලින් වැළකීමයි.

බාලපුරිය : විමුක්ති මාර්ගයේ පළමුවන පියවර සියලු ආකාරයේ පවිකම්වලින් වැළකීමයි. වෙනත් වචනයෙන් කිවහොත්, එක

අතකින් පවි වැඩ කර කර අනෙක් අතින් විමුක්තිය පාර්ථිනා කිරීම නිෂ්ප්‍රලදි. මොනවද පවිකම් කියන්නේ? පස්ස්වි, ප්‍රාණසානය, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුව හා වංචාව, මධ්‍යපානයත දස අකුසල් වලදී රට එකතු වෙනවා : කේලම්කිම, පරුෂ වවනය, සම්පූලාපය, දැඩි ලෝහය, වෙටර සහගත සිතුවිල්ල, හා මිට්‍යා දාජ්විය.

ඩම්මික සූත්‍රයේ දී බුදුන් වහන්සේ ත්‍රිකෝරික පාරිභුද්ධ ශිලය දක්වනවා. එනම් : 1. තමන් වැරදි කිරීමෙන් වැළකී සිටීම, 2. අනුන් ලවා වැරදි නොකරවීම, 3. අනුන්ට වැරදි කිරීමට අනුබල නොදීම.

දිමුතු : මෙය ඉතා වටිනා ශිලයක්. තමා වැරදිවලින් වැළකී සිටියාට මදි. අනුන් ලවා ද වැරදි නොකරවිය යුතුයි. අනුන්ට වැරදි කිරීමට අනුබල නොදීය යුතුයි.

බාලසුරිය : හොඳ සමාජ පණිව්‍යයක් මෙහි තිබෙනවා. සමහර ධනවත්තු මහා උපාසකයන් ලෙස ජ්වත්වෙනවා. තමන් පවත්න වැළකී සිටින බවත් ලොවට අගවනවා. නමුත් ඔවුන් අනුන් ලවා අසාධාරණ ක්‍රියා, ප්‍රව්‍යේඛ ක්‍රියා කරවනවා, තමන්ගේ ලාභය උදෙසා. බුදු දහම අනුව එය පාපයක්.

වේළඳ්වාර සූත්‍රයේ බුදුන් වහන්සේ ත්‍රිකෝරික පාරිභුද්ධ ශිලය මෙහෙමත් විස්තර කරනවා.

- තමා වැරදි නොකර සිටීම
- අනුන් වැරදි ක්‍රියාවලින් වැළැක්වීම
- වැරදි නොකිරීමෙන් ලැබෙන ආනිගෘස අනුන්නට කියා දීම.

තමා පවිවලින් වැළකී සිටීම ප්‍රමාණවත් නැහැ. අනුන් ද ඉන් වළකවා ගැනීමත්, තමාගේ වගකීමයි.

මෙය කියන විට, මට මතක් වෙනවා, කළකට පෙර මා දැන සිටි ගම්බද දේශපාලක මහතෙක පිළිබඳ. මහු හා පිළිසඳුරක යෙදී සිටියදී, මා කිවා, ඔහුගේ බොහෝ සගයන් මත්පැනැට ගිෂ්ව සිටිනවා කියලා. එවිට ඔහු කිවා “මම මත්පැනින් වැළකී සිටිනවා බුමජානයෙන් වැළකී සිටිනවා. නමුත් මම එය අනුන්ට අනුගාසනා

කරන්න යන්නේ නැහැ. බොන එක හෝ නොවී සිටීම ඔවුන්ගේ තිද්‍යාස් තීරණයයි.”

දිමුතු : ත්‍රිකෝරික පාරිගුද්ධ දිලය අනුව, අනුන් පවත්වා වළක්වා තොගෙන, අනුන්ට පවති විපාක පෙන්වා තොදි සිටීම පවත්. දැන් පැහැදිලිවම පවිත්‍ර කරන මිනිස්සු සිටිනවා. නමුත් සාමාන්‍ය ලෙස යහපත් ජ්‍රේති ගත කරන කෙනෙකුට තමා පවිත්‍රතාවාය යන සංඡාව නැහැ. ඒ අනුව පවත්ව වැළකී සිටීම යන අනුශාසනය ඔවුන්ට එතරම ඇර්ථවත් වන්නේ නැහැ.

බාලසුරිය : ඔව්. එවැන්නෙකු අතින් අප පෙර කි පස්පව්, දස අකුසල් සිදු වෙනවා අඩුයි. නමුත් සියුම් ස්වරුප විලින් පවත්වම්ත් ඔවුන් තුළ ක්‍රියා කරන්නට පූඩ්වන්. නිදර්ශනයක් වශයෙන් ආත්මාර්ථකාම් සිතුවිල්ල පාපයක්. සියුම් ඊර්ශ්‍යාව පාපයක්. අමතාපය, කළකිරීම, ගෞකය, අසහනය, අසංවේදී බව, තොටුවසිල්ල, ඇල්ම මේවා පාපයේ සියුම් ස්වරුපයි.

අැත්තට ම පාපය කියන්නේ, සිත කෙළසන ලේතනා, සිතුවිලි, වචන හා ක්‍රියායි. සිතෙහි සහජ නිර්මලයිය කෙළසන දේ පාපයයි. තමාට පව එහි සැම ස්වරුපයකින් ම හඳුනා ගත හැකි විය යුතුයි. යම් වේතනාවකින් තම සිත කෙළෙසෙනවා ද, වහාම එළඹ සිටී, සිතියෙන් එය දෙස බලා, එය ප්‍රහාරණය කර ගැනීම අවශ්‍යයි. යම් සිතුවිල්ලකින් සිත කෙළසන බව දැන දැනත්, ඒ සිතුවිල්ලෙහි වෙළි සිටීම හානිකරයි. පාපය ඔබ අගෝහන කරනවා. පවිකාරයා කියන්නේ කැත මිතිසෙක්.

දිමුතු : අප දෙවන පියවර වන ,කුසලස්ස උපසම්පදා, හෙවත් ,යහපත දියුණු කර ගැනීම, ගැන මීළුගත අවධානය යොමු කරමු.

බාලසුරිය : පවත්ව වැළකී සිටියාට මදි. කුසලය වැඩි දියුණු කර ගන්න ඕනෑ. කුසලය යන්නෙහි ඇර්ථ දෙකක් තීබෙනවා. පළමුවැන්න පින හෙවත් ප්‍රණාය. ප්‍රණාය කියන්නේ යහපතයි. අනෙක් අර්ථය නිවත් දැකීමට හේතු වන කුසලතාවක් යන්නයි. නිදර්ශනයක්. පරුෂ වචනයෙන් වැළකී සිටීම පිනක්. ප්‍රිය වචන හා කාරුණික වචන කතා කිරීම කුසලයක්. ප්‍රාණ සාතයෙන් වැළකීම පිනක්. සතුන්ට මෙත් වැඩිම, සතුන්ට අහය දානය දීම, සතුන්ට සත්කාර කිරීම කුසලයක්.

දීමුතු : නිවන් දැකීමට අවශ්‍ය වන කුසලතා මොනවාද ?

බාලපූරුෂය : ඒ සඳහා අවශ්‍ය වන කුසලතා සම්භයක් තිබෙනවා. තම ජ්විතය නිරවුල් ව තබා ගැනීම හෙවත් දිලය කුසලතාවක්. දිලය යන වචනයේ අර්ථය වර්යාව යන්නයි. නිරවුල් කිරීම හා නිවැරදි හැසිරීම දිලයයි. සිත විශ්විච්චත්ව සිටින කෙනෙකුට කවර නිරවාණයක් ද ? පාපයෙන් වැළකීම දිලය වන්නේ, එය නිරවුල ජ්විතයට හේතුවන නිසායි. යමෙක් ජ්විතය විශ්ච්චත වන ලෙස ක්‍රියාකරනවා නම්, ඔහු දුස්සිලයෙක්.

දද්ධනුව ඉතා වැදගත් වන කුසලතාව වන්නේ, සමාධියයි. සිත එකගකර ගැනීම, සිත එක අරමුණක තබා ගැනීම, ද්‍රානය, රෝ අදාල කුසලතායි. මේ කුසලතාව වැශේන්නේ සමඟ හාවනාවෙන්.

තුන්වන වැදගත් වන නිවන් දැකීමේ කුසලතාව ප්‍රයුවයි. විද්‍රෝහන හැකියාව, සමස්ත දැකුම, නිරවුල් හෙවත් සම්මා දාෂ්ච්චිය, යථාභ්‍යත ඇාන දස්සනය ප්‍රයු කුසලතාවයි.

මේ මූලික කුසලතාවට අමතරව බොහෝ සුළු කුසල පවතිනවා.

දීමුතු : අප මිළුගට කතා කරමු 'සවිත්ත පරියෝග ද්‍රානං' හෙවත් සිත පිරිසිදු කර ගැනීම ගැන.

බාලපූරුෂය : මොකක් ද සිත පිරිසිදු කර ගන්නවා කියන්නේ ? ඇත්ත වශයෙන් මේ සිත පිරිසිදු කර ගත හැකිද ?

අප සැම උපදීන්නේ නිරමල විජානය ඇතුවයි. එහෙත් උපන් දා පටන්, සිතෙහි එකතු වන ගොඩිනැගෙන විවිධාකාර මණ්ඩාව නිසා, ආකෘති නිසා, ආකල්ප නිසා, නිරමල විජානය ආවරණය වෙනවා. මෙය හරියට රන් බදුනක් මත දුව්ලි කාලයක් තිස්සේ එකතුවීම නිසා එහි ස්වභාවික පැහැය වැසියාම හා සමානයි.

සිත පිරිසිදු කරන ක්‍රියාව හාවනාවයි. හාවනාවෙන් සිත පිරිසිදු වන සැටි, අත්දැකීමෙන් ප්‍රත්‍යාක්ෂ කර ගන්න පුළුවන්.

සිතේ අවුලක්, කනස්සල්ලක් ඇති විට භාවනා කර බලන්න. භාවනාව අවසානයේ බබට දැනෙනවා, තම සිත ආපසු ප්‍රකාතිමත් වී ඇති බව. සිතේ තිබූ අවුල, කනස්සල්ල ප්‍රහින වී ගොස් ඇති බව.

දීමුතු : භාවනාවෙන් සිත පිරිසිදු වන්නේ කොහොමද ?

බාලසුරිය : සිතමු, මා මානසික වගයෙන් අවුල් ව සිරින විටක භාවනා කරනවා. එහිදී මම සිහිය එලඹවා මාගේ මානසික තත්ත්‍ය දෙස බලනවා. එහිදී මට පෙනෙනවා, ඇතුළත අවුල හා ඒ අවුල උපද්‍රවන හේතු. ඒ හේතු වලටත් හේතු වන හේතු. නිදර්ශනයක් : මා සිතින් අවුල්ව සිරින්නේ, මා තුළ යමෙකු කෙරෙහි පවතින දැඩි අමනාපයක් නිසා බව පෙනෙනවා. ඒ අමනාපය උපදින්නේ, මා තුළ ඇති යම් හයක් නිසා. මේ ආදි වගයෙන් මාගේ සිතෙහි ස්වභාවය ගැශ්‍රිරින් ගැශ්‍රිරට පෙනෙනවා. යම් සිත පෙළෙන ගැටළු වල යථාස්වභාවය දැකීමත් සමග, ඒ ගැටළුව නැති වී යනවා.

දීමුතු : ඔබ ඉතා වැදගත් සත්‍යයක් පෙන්වා දුන්නා. සිත පෙළෙන ගැටළුවේ යථා තත්ත්‍ය දැකීමත් සමග ගැටළුව නැති වී යන බව. මෙය බුදුන් වහන්සේ පෙන්වාදී ඇති තැනක් දැක්විය හැකිද ?

බාලසුරිය : රතන සූත්‍රයේ දහවන ගාරාවේ එනම් : 'සහාවස්ස දස්සන සම්පාදය - තයස්ස දම්මා ජහිතා හවන්ති. සක්කාය දිට්තී, විවිකිව්‍යෝගුව, සීලබනත්' යන්නෙහි කියවෙනවා, යමෙකු තුළ දැකීම පහළ වීමත් සමග සක්කාය දාෂටිය, ධම්යෙහි සැකය, මිල්‍යා සීලවතු රැකීම යන ප්‍රධාන මුළාවන් පහව යන බව. දැකීම සමග මුළාව පහව යන සැරී, ප්‍රත්‍යාස ධර්මයක්.

සිත පිරිසිදු වන්නේ දැකීමෙන්. මොනවා දැකීමෙන් ද? සිතෙහි ඩට ගන්නා ගැටළ දැකීමෙන් ලෝහ, ද්‍රව්‍ය, මෝහ වල සත්‍ය ස්වභාවය දැකීමෙන්, මෙහි දැකීම උපද්‍රවන භාවනා වලටයි. බුදු දහමේ විපස්සනා කියන්නේ. විපස්සනා භාවනා හතරක් තිබෙනවා. කයෙහි ස්වභාවය දැකීම, වේදනාවන් හි ස්වභාවය දැකීම, සිතෙහි ස්වභාවය දැකීම හා ධර්මය දැකීම.

දීමුතු : සිත දැකීම කෙනෙකුට ප්‍රයෝගනවත් වන්නේ කොහොමද?

බාලසුරිය : තමාගේ සිත තේරුම් ගැනීමට මිනිසුන් ක්‍රියාකරන්නේ. ඉතා කළාතුරකින් සාමාන්‍යයෙන් මිනිසුන් ජ්‍යෙෂ්ඨ වන්නේ, සිතෙහි තැගෙන වේතනා ඔස්සේ අන්ධව ගමන් කරමින්. එය පැහැදිලියි. සිත ඔස්සේ කොතෙක් හියත් යම් සාරවත් යම් සැනසිල්ලේ සිටිය හැකි තැනකට අප පැමිණෙන්නේ නැහැ. සිත යනු කුමක්ද ? ක්ලේශ ජාලාවක්.

සිත දැකිනු ලබන හැම වරකම, යම් මූලාවක් පහව යනවා. මූලාවක් පහව යන හැම වරකම, නව සිහියක් පහළ වෙනවා. මෙහෙම සිහිය පහළ වීමත් සමග තමාගේ නිර්මල වියුනය වඩ වඩා හෙළුවන්නට පටන් ගන්නවා. නිර්මල වියුනය සියල් ක්ලේෂ හා සංස්කාර ඉක්මවා පවතින, ලෝක උත්තර තලයයි. එයයි, විමුක්තිය, එයයි, නිර්වාණය.

දීමුතු : ඔව්. අප මේ පිළිවෙළින් බැඳුවේ, "සබෑ පාපස්ස අකරණු" යන ගාරාවේ ගැබේවුන අර්ථය. මූල බොඳේද ප්‍රතිපදාවම මේ ගාරාවේ තිබෙන බව පැහැදිලියි.

බාලසුරිය : මෙහි දැක්වෙන්නේ, මනුෂ්‍යයකු වීමේ, මනුෂ්‍යයකු තැනීමේ කුමයයි. මෙය පොරුෂ වර්ධනයට හා මනෝ වීදාව උපදේශනයට හාවිතය කළ හැකි ක්‍රියාමාර්ගයක්.

අපි හිතම්, දරුණු අපරාධකාරයකු පුනරුත්තාපනය කිරීමට මේ ත්‍රිවිධ මාර්ගය යොදා ගත හැකි ආකාරය. පළමුවන පියවර විය යුත්තේ, ඔහු දැනට කරන විනාශකාරී ක්‍රියාවලින් වළක්වා ගැනීමයි. ඒ ක්‍රියාවල ආදිනව ඔහුට අවබෝධකර, ඔහුගේ ජීවන රටාව වඩා යහපත්, එලදායි දිකාවකට හැරවීමයි. එහෙම වැරදි ක්‍රියා නොකර සිටින විට, ඒවාට ඔහු තුළ තිබූ පෙළීම කුමකුමයෙන් හින වී යනවා.

දෙවනුව ඔහුට යහපත අද්දැකීමට හා යහපත කිරීමට අවස්ථා දිය යුතුයි. එවිට ඔහුට යහපත ගැන, ගැහුරු හැකීමක් ඇති වෙනවා. ඒ සමග ම ඔහු යහපත අද්දැකීය හැකි යම් ජීවතෙන්පායන ජීවිත පිළිවෙතකට යොමු කළ යුතුයි.

තුන්වෙනුව ඔහු තමාගේ සිත, සිතුවිලි, වේතනා, තමාගේ සිතේ හට ගන්නා ලෝහය, ද්වේෂය, මෝහය, හය, ගෝකය වැනි

හැඟීම් වටහා ගැනීමට උපකාර වන හාවනාවෙහි, ධම්ම සාකච්ඡාවෙහි, යෙදීමට යොමු කරන්න මිනැ.

මේ කුමය දරුවන් යහපත මනුෂ්‍යයෙක් බවට පත් කිරීමටත් ගෙදරදී හා පාසලේ දී හාවිතය කරන්න ප්‍රාථමික.

29

ප්‍රති බොජ්ඩිංගය

දැමුතු රුවන් පියසේන් : අද සාකච්ඡාවට අප මාතෘකා කර ගන්නේ, ප්‍රිතියයි. බුදුන් වහන්සේ බොජකඩාග සූත්‍රයේ දී පවසනවා, බුද්ධත්වය ලැබේමට ප්‍රිතිය අවශ්‍යතම අංගයක් ය, කියලා. බුදුවේමට මෙන් ම සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ්වීමට ද ප්‍රිතිය අවශ්‍යයි. අපි අද මේ ගැන කතා කරමු.

ඒ. එස්. බාලසුරිය : බොජකඩාග සූත්‍රයේ දී, බුදුවේමට, තිවන් දැකීමට අවශ්‍ය අංග හතක් බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒවා හඳුන්වා ඇත්තේ සප්ත බොජකඩා හෙවත් බෝධි අංග හත යනුවෙන්. ඒවා නම්,

1. සතිය හෙවත් සිහිය
2. ධම්ම විවය හෙවත් ධම්ම විමසීම
3. විරෝධය
4. ප්‍රිතිය
5. පසද්ධි හෙවත් ප්‍රසන්න ගුණය
6. සමාධිය
7. උපේක්ෂාව

ඒවා අතරින් අපි ප්‍රිති බොජකඩාය විමසා බලමු. ,බුදුවේමට ප්‍රිතිය අවශ්‍යයි, යනුවෙන් දැක්වීම, කවරෙකුට හෝ ප්‍රිතිය ගැන කළ හැකි ඉහළම ඇගයීමයි.

දැමුතු : නමුත් මතයක් ප්‍රවාරය වී තිබෙනවා, බුදු දහම දකින්නේ ජ්‍යෙෂ්ඨයේ අසුහ පක්ෂයයි. සංණ පක්ෂයයි, කියලා.

බාලසුරිය : කළකට පෙර තණමල්විල පුද්ගලයේ ගමකට මා හියා ම, එහි ගම වැසියෙකු සමග සතුවූ සාම්විචියේ යෙදෙන්න අවස්ථාව ලැබුනා. ඔහු එක්තරා දේවවාදී ආගමක් ගැන පැහැදි සිටිනු මට හැගුනා. ඒ ආගම ප්‍රවාරය කරන පිරිස් ගමට පැමිණ, බුදු දහම අදහන 'අය හැමදාම සිටින්නේ', දුෂ්පතවයි. එයට හේතුව බුදු දහම ජීවිතයේ දුකම අවධාරණය කරන ආගමක්, අපේ ආගම එහෙම නෙවයි, අපේ ආගම අදහන අය නොදුට කනවා, බොනවා, විනෝද වෙනවා. ඒ නිසාම ඔවුන්ගේ ජීවිත සාර්ථක වෙනවායි, ගැමියන්ට කියනවායි ඔහු කිවා.

එදා සංඝ මා නිවහනට පැමිණ විඩා ඇරීමට ගුවන් විදුලි යන්තුය දැමීමා. එහි හිස්සුන් වහන්සේ නමක් බණක් කිවා. මුළු බණ පුරාම කිවේ, ජීවත්වීම දුකයි, ඉපදීම දුකයි, මිනිසා ජරා මරණයට ගොරු වෙනවා. මරණය නියනයි යනුවෙන්. මට හේතුනා අර ගැමියා කියපු දේ හරියි කියලා මෙය බුදු දහම විකාති කිරීමක්. මට හරි සංවේගයක් ඇති වුනා. ඇයි ධර්මයේ නාමයෙන් එබදු සංණ ආකල්ප ජනතාවට දෙන්නේ කියලා.

දීමුතු : බුදුන් වහන්සේ ප්‍රිතිමත් ජීවිතය අයය කර ඇති ආකාරය පැහැදිලි කරන්න.

බාලසුරිය : බුදුවීමටත්, නිවන් දැකීමට, ප්‍රිතිය අවශ්‍යතම අංගයක් කිම, මා කළුන් ද කී ආකාරයට, ප්‍රිතිය පිළිබඳ කළ ඉහළම ඇගයීමයි.

"පිතෝ හවතු ලෝකෝ ව" යන ප්‍රාර්ථනා පායයේ අදහස "ඡනයා ප්‍රිතිමත් වෙනවා" යන්නයි. සමාජයේ ඉහළම සංවර්ධනය, මවුන් ප්‍රිතිමත් ව ජීවත්වීමේ දරුණුයයි. වරක ජාත්‍යන්තර සමුළුවකට සහභාගීවීමට මට අවස්ථාව ලැබුනා. සංවර්ධනය හා සාමය පිළිබඳ පැවතා එ සම්මත්තුනයය පැමිණී සිටි භාතාන නියෝජිතයා මෙහෙම කිවා. භාතානය බොද්ධ රටක්. අප ජනතාවගේ සංවර්ධනය මතින්නේ, ඒකපුද්ගල ආදායමෙන් නොවයි, ඔවුන් කෙතරම ප්‍රිතියෙන් ජීවත් වෙනවාද යන මිනුමෙන්.

බටහිර ආර්ථික විද්‍යාව අනුව සමාජ සංවර්ධනය ගැන සිතු බොහෝ දෙනා, එයින් මවිතයට පත් වුනා. භාතාන නියෝජිතයා කිවා "කෙතරම ඉහළ ආදායමක් ලැබුවිත පුද්ගලයන් ජීවත්වන්නේ

මානසික ආතතියෙන් තම්, අතාප්තියෙන් තම්, කොහිද එහි සංවර්ධනයක් ?

අපි දන්නවා, අපේ සාම්ප්‍රදායික පැරණි ගම්වල ජනයා, සරලව ජීවත් වෙමින්, ඉතා සංතාප්තියෙන් හා ප්‍රිතියෙන් ජීවත් වූ බව. මුදල අගය කරන්නට කරන්ට, ඔවුන්ගේ ජීවිතවල ප්‍රිතිය හින වී ගියා.

දිමුතු : ඇත්ත වගයෙන් අප මේ ප්‍රිතිය යැයි අදහස් කරන්නේ කුමකට ද? විනෝද විමට ද? හොඳින් කාලා, බේලා සිටීමටද?

බාලසුරිය : ඔබට ප්‍රිතිය යනු කුමක්දැයි දැන ගැනීමට ඕනෑ තම ලමයින් දෙස බලන්න. ලමා සිත නිරමලයි, නිරදෝෂයි. එනිසා එය නිරන්තරයෙන් ප්‍රිතියෙන් උදුම් වෙනවා. ලමා සිත කෙළුලොල්. අපට වැඩිහිටියෙන් ලෙසත්, එබදු නිරමල, නිරදෝෂ, කෙළුලොල්, සැහැල්ලු, සන්තාප්ත සිතකින් සිටිය හැකි තම්.

ප්‍රිතියෙහි ලක්ෂණ : සැහැල්ලු සිත, හාස්‍ය ප්‍රිය බව, ජීවිත උද්‍යෝගය, සෞන්දර්යය, සංතාප්තිය, නිරමාණයිලිනය.

ප්‍රිතියෙහි තල දෙකක් තිබෙනවා : ලොකික ප්‍රිතිය හා ලෝක උත්තර ප්‍රිතිය. මේ දෙකම අවශ්‍යයි.

දිමුතු : සමහරු මෙහෙම කියනවා “මට සතුවින් සිටිය හැකි වන්නේ, රක්ෂාවක් ලැබුනාමයි, හොඳ ගෙයක් දොරක් හදා ගත්තාමයි, රක්ෂාවෙන් උසස්වීමක් ලැබුනාමයි.”

බාලසුරිය : එය කවදාවත් තොලුබෙන සතුවක්. ඇත්ත වගයෙන් එහිදී පුද්ගලයා කරන්නේ සතුට අනාගතතයට කල් දම්මින් ජීවත්වීමයි. මට සතුවින් සිටිය හැක්කේ, රක්ෂාවක් ලැබුන දාටයි කියන්නෙකුට රක්ෂාවක් ලැබුනා ම, රේග ඔහු හිතනවා ,මට සතුවින් ජීවත් විය හැක්කේ හොඳ සහකාරියක් ලැබුනාමයි, මේ විදියට ඔහු දිගින් දිගට ප්‍රතිලාභ උපද්‍රවීන් යනවා. කවදාවත් සතුවින් ජීවත් වන්නේ නැහැ.

ඇත්ත වගයෙන් සතුට ඇත්තතේ, මේ මොහාතේ මෙතැනයි. ඔබ දැන් මේ මොහාතේ සතුවින් සිටිනවා ද? එයයි, වැදගත් වන්නේ.

දීමූතු : නමුත් දැන් මා ජ්‍වත් වන්නේ, දුෂ්කරතා මැද නම්, මම කොහොමද දැන් සතුවින් සිටින්නේ?

බාලපූරිය : මේ අහන්න. මා ගුරුවරයකු වගයෙන්, තරුණ කාලේ උචිරට ඉතා දුෂ්කර ගම්වල පාසල්වල සේවය කර තිබෙනවා. ගමට යන්න හරි පාරක් නැහැ. විදුලිය නැහැ. අවශ්‍ය භාණ්ඩයක් ගන්න කඩයක් නැහැ. පාසලේ ගුරුවරු එක් වුනාම කොතොකුත් කතා කරන්නේ, කවදා මේ පාසලෙන් සුව පහසු පළාතක පාසලකට මාරු වීමක් ලැබේයි ද යනුවෙන්.

රේඛ අවුරුදු දහයක් පහලාවක් ගත වුනාම, ඒ ගුරුවරුන් මට නගරවලදී හමු වී තිබෙනවා. දැන් ඔවුන් ගම පළාත්වල සේවය කරනවා. දැන් හමු වුනාම ඔවුන් කියන්නේ, තමන්ගේ ජ්‍වතයේ ප්‍රිතිමත් ම යුගයයි, ඒ ගමේ හිටිය කාලේ, යනුවෙන්.

මෙහි තේරුම කුමක්ද ? අප දැනැට කවර දුෂ්කරතා මැද හිටියත්, බැපුවෙත් පෙනෙනවා, සතුට මෙහිත් තිබෙන බව. සතුට හැම මොහොතකම ජ්‍වතයේ තිබෙනවා. අප දුකෙන් ඉත්තවා කියන්නේ, ඒ හැමවිටම පවතින සතුට නොදැක ජ්‍වත්වීමයි.

දීමූතු : ඔබ කියනවා, ජ්‍වතයේ හැම විටක ම සතුට තිබෙනවා කියලා. කොහොමද අපි එය හඳුනා ගන්නේ ?

බාලපූරිය : අප තුළ සතුට පහළ වෙනවා, විවිධ ස්වරුපයෙන්. උදෑසන හිරු පායනු දකින විට, ඇති වන සෞන්දර්යමය හැරීම සතුටයි. ජ්‍වතය පිළිබඳ සැහීම සතුටයි. සිතේ ඇතිවන සාමය සතුටයි. මිතුන්වය සතුටයි. ජයග්‍රහණය සතුටයි. ආදරය සතුටයි අපට ප්‍රාථමික විය යුතුයි, කවර ස්වරුපයකින් ඇතිවුනත් සතුටයි යනුවෙන් හඳුනා ගන්න.

දීමූතු : මා අහල තියෙනවා, පස්වණක් ප්‍රිතිය ගැන. එය විස්තර කර දෙන්න ප්‍රාථමික ද?

බාලපූරිය : පස්වණක් ප්‍රිතිය කියන්නේ, ප්‍රිතියේ මට්ටම් පහයි. පළමු කොටම සූළ ප්‍රිතිය හෙවත් බුද්ධකා ප්‍රිතිය තිබෙනවා. දෙවනුව, බණිකා හෙවත්, සූණිකව අහමුවෙන් ඇති වන ප්‍රිතිය. තව ප්‍රිතියක් තිබෙනවා. මූහුදු රල්ලක් වගේ ගත සිත සලිත කරමින් පහළ වන ප්‍රිතිය, එහ හඳුන්වන්නේ ඔක්කන්තිකා ප්‍රිතිය යනුවෙන්. භතර

වන ප්‍රීතිය. උබෙකිග ප්‍රීතිය හෙවත්, තමා අහසට ගැගෙනවා වැනි උද්ධේශකාරී ප්‍රීතිය. පස්වනුව එරණ ප්‍රීතිය හෙවත් හැමතැනම පැතිර ඇති සේ දැනෙන ප්‍රීතිය.

දිමුතු : තමා කෙතරම් ප්‍රීතිමත් ව ජ්වත් වෙනවාදැයි බලා ගත හැකියි. මෙහේ දෙනා සිටින්නේ බුද්ධක ප්‍රීති මට්ටමේ. කලාතුරකින් සූඩ ප්‍රීති හට ගන්නවා. සමහරු තුළ ඊට එහා ගිහින්, බණික හෙවත් ස්කෘනික ප්‍රීති ධාරා හට ගන්නවා. ඉතා දුර්ලභයි. මක්කන්තික, උබෙකි, එරණ ප්‍රීති මට්ටමේ සිටින අය. හිතන්න, නිරන්තරයෙන් තමා අහසට එසවෙනවා වගේ ප්‍රීතියක් හට ගන්නා කෙනෙකු ගැන. රහතන් වහන්සේ ලා සිටින්නේ, නිරන්තරයෙන්, හැමතැනම ප්‍රීතිය පැතිර තිබෙනු වස් අත්දිකින ඉහළම මට්ටමෙයි.

දිමුතු : ඇය බොහෝ දෙනා තුළ ප්‍රීතිය නිතර හට නොගන්නේ ?

බාලසුරිය : අපි හිතමු, පුද්ගලයන් තුන් දෙනෙක් සිටිනවා. පළමු වැන්නා තුළ කලාතුරකින් සූඩ ප්‍රීතියක් හට ගන්නවා. දෙවැන්නා තුළ වරින් වර ස්කෘනික ප්‍රීති ධාරා ඇති වෙනවා. තුන්වැන්නා තුළ අහසට එසවෙනු වගේ දැනෙන උද්ධේශය ප්‍රීති හට ගන්නවා. මෙයින් පෙනනවා, ඔවුන් අතරත් වඩා නිවැරදි ජ්වත්වන්නේ කුවුද කියලා. වැඩිම ප්‍රීතිය හට ගන්නා තැනැත්තායි. නිවැරදි ජ්වතයේ දරුගකය ප්‍රීතියයි. යමෙකු ප්‍රීතියෙන් තොර ජ්වතයක් ගත කරනවා කියන්නේ, ඔහු වැරදි ජ්වතයක් ගත කිරීමයි.

දිමුතු : සමහරුන්ගේ සිත්වල ප්‍රීතිය අඩු ඇයි ?

බාලසුරිය : හේතුව ඔවුන් තම සාම ආකල්පවලින් ප්‍රීතිය වසා ගෙන ජ්වත්වීම, නිදර්ශනයක් : ජ්වතයේ යුතුකම් බරපතල ලෙස ගත්තාම, ප්‍රීතිය යටපත් වෙනවා. හිතමු, දිජ්ඡයෙක් ඉගෙනීම බරපතල ලෙස ගෙන සිටිනවා කියලා. එවිට ඔහුට ඉගෙනීම බරක් ත වධයක් වෙනවා. ඉගෙනීම ප්‍රීතියෙන් යුත්ත්ව කළ යුතු, ක්විවක් වැනි දෙයක්. එවැන්නෙකට අඥත් දෙයක් ඉගෙන ගන්නට ලැබීම හරිම ප්‍රීතියක් උපද්වනවා.

ඡේවිතයේ ඔහුම දෙයකින්, වැඩකින් ප්‍රිතියක් ලැබිය හැකියි. අපි හිතමු ගොවීයෙක් එප්‍රව්‍ය පාත්තියක් හදනවා. හොඳට හැදුනන පාත්තිය දිනා බලලා ඔහුට කලා කෘතියක් තැරැණීමෙන් ලබන ප්‍රිතිය වැන්නක් ලැබිය හැකියි.

දිමුතු : වර්තමානයෙහි මිනිසුන් වැඩ කිරීමේ ප්‍රිතිය දන්නේ නැති වීම කණ්ගාටුවට කරුණෙක්.

බාලපූරිය : අපේ පැරණි ගැමීයේ ගොයම් කපමින් හි ගැයුවා; කොල්පු තෙළමින් හි ගැයුවා; කරත්ත දක්කමින් හි ගැයුවා; අද මිනිසෙකු වැඩක් පටන් ගත්ත වේලේ සිට සිතන්නේ, අය අවසානයෙහි අතට එන සල්ලි ගැනයි.

දිමුතු : බුදුන් වහන්සේ ඉතාම ඉහළින් අගය කළ ප්‍රිතිය කුමක්ද ?

බාලපූරිය : තිරිවාණ සුබය හෙවත් තිවන් සැපතින් ලැබෙන ප්‍රිතියයි. මා කළින් කිව වගේ ප්‍රිතිය දෙජාකාරයි. ලොකික ප්‍රිතිය හා ලෝක උත්තර ප්‍රිතිය, බුදුන් වහන්සේ ලොකික ප්‍රිතිය මෙනම ලෝක උත්තර ප්‍රිතියද අගය කළා. වීවිධ ලොකික ප්‍රිති උත්වහන්සේ හදුන්වාදී තිබෙනවා. අත්‍යි සුබය - ආරථික සම්පත් වලින් ලැබිය හැකි ප්‍රිතිය. “මට තිබේය” යන හැගුමෙන් පහළ වන ප්‍රිතිය. අනුත ප්‍රිතිය හෙවත් “මම කාටවත් යය නැහැ” යන හැගුමෙන් පහළ වන ප්‍රිතිය. අනවප්‍ර සුබය හෙවත් “මම තිබැරදිව ජ්වත් වෙනවා” යන හැගුමෙන් පහළ වන ප්‍රිතිය. දැන් මංගල කරුණු හැරියටත් දක්වා තිබෙන්නේ, ඡේවිතයේ ප්‍රිතිය උපද්‍රවන කරුණු.

දිමුතු : ධම්ම පදයේ ප්‍රිතිය ගැන සඳහන් වන ගාරා මතක් කර ගැනීමෙන්, අද අප මේ වැඩසටහන තිමා කරමු.

බාලපූරිය : ධම්ම පදයේ ප්‍රිතිය ගැන නොයෙක් ආකාරයට සඳහන් වෙනවා. හිකුවු වර්ගයේ ගාරාවක එනවා “පමොජු බහුලා හිකුවු, අධිග්‍රහිත පද සන්තං” “ප්‍රිති ප්‍රමෝදයෙන් බහුල ව වෙසෙන හිකුවු නිරිවාණය පහසුවෙන් අවබෝධ කර ගනියි” යනු එහි අර්ථයයි.

“සුසුබං වන ජ්වාම” යනුවෙන් හිකුවුන් “අපි ඒකාන්තයෙන් සුවසේ ජ්වත් වෙමු” ගාරා කිපයක ම කියනවා.

ඛුදුන් වහන්සේ, අලොකික වූ ප්‍රීති වර්ග සමූහයක් පෙන්වා දි කිබෙනවා, දියාන සුඩ, බුහ්ම විහරණ වලින් ලබන සංහිදියාව, එල සමාපත්ති. සුඩ ආදි වගයෙන්. මේ අනුව අපට පෙනෙනවා, මුළු ඛුදු දහමේ ම පණීවුචිය “සතුවෙන්, සුවෙන්, සැනසිල්ලෙන් ජීවත් වෙන්න” යන්නයි.

ඛුදු දහම කියන්නේ, ඉහළම සතුවෙන් ජීවත්වන මග පෙන්වන දහමක්.

30

භව ගමනේ ත්‍රිමාව

දූමුතු රුවන් පියසේනා : 'අසිරීමත් බුදු වදන්' වැඩි සටහනේ අවසාන වැඩි සටහනයි, මෙය. පුරා වසරකටත් වැඩි කාලයක් මස්සේ බාලසුරිය මහතාත් මමත්, සතිපතා නොකච්චා, මේ ධර්ම සාකච්ඡා පෙළ කර ගෙන ඇවිත්, අද 60 වන වැඩි සටහනකට පැමිණ සිටිනවා.

අද අප සාකච්ඡාවට තෝරා ගන්නේ, බුද්ධක නිකායේ උදාන පාලියෙහි එන බාහිය සූත්‍රයේ අපට හමුවන අසිරීමත් බුදු වදනක්. එය පැහැදිලි කරන ලෙස මම බාලසුරිය මහතා ගෙන ඉල්ලා සිටිනවා.

එෂ. බාලසුරිය : බුදුන් වහන්සේගේ සමයෙහි, ඉන්දීයාවේ වාසය කළා, බාහිය නම් වූ සමාජ පිළිගැනීමට පාතු වූ, ආධ්‍යාත්මික ගුරුවරයෙක්. ඔහු තමා රහත්යැයි සිතා සිටියත්, ඒ අදහස වැරදි බව යම් ආකාරයකින් තේරුම් ගත්තා. ඔහුට ආරංඩී වුනා, බුදුවරයෙකු පහළ ව සැටිත් තුවර ජේතවනාරාමයේ වැඩි වාසය කරන බව. ඔහු යොදුන් ගණනක් දුර ගෙවා, එහි පැමිණියා. එවිට බුදුරජානන් වහන්සේ පිළු සිගා, නගරයට වැඩිය බව දැනා ගත් බාහිය, උන් වහන්සේ සොයා ගියා.

පිශ්චපාතයෙහි වඩින බුදුන් වහන්සේ ප්‍රශ්න ඇසීමට එය අවස්ථාව නොවන බව පැවසුවත්, බාහිය නැවත නැවත කළ

ඉල්ලීම නිසා, ඔහුගේ ධරම පිපාසය දුටු බූදුරජානාන් වහන්සේ, ඉතා කෙටියෙන්, තම ධර්මය මෙහෙම පැවසුවා.

“බාහිය, මෙසේ හික්මෙන්න.

දක්නා දේ දුටු පමණින් නිම කරන්න.

දැනුන හෝ විදින දේ එපමණින් නිම කරන්න.

සිතන ලද්ද, සිතු පමණින් නිම කරන්න.

එවිට ඔබ එහි නැත; මෙහි ද නැත

ඔබ එහි හා මෙහි අතර මැද ද නැත.

ඔබ කොහිත් ම නැත.

එයයි, දුකෙහි නිමාව

මෙය ඇසු බාහිය ඒ මොහොතෙහි ම රහත් වුනා. මෙයයි, බාහිය සූත්‍රයේ එන මුලික පුවත.

දීමූතු : ඒ බුදු වැන ඉතා සරලයි, නමුත් ඉතා ගැහුරුයි. දකින දේ, දුටු පමණින් නිමා කරන්න, යන්නෙහි අරුත කුමක්ද ?

බාලසුරිය : එය පාලියෙන් සඳහන් වන්නේ “දිටියේ දිටය මතතං හවිස්සති” “දක්නා ලද්ද, දුටු පමණින් වන්නේය” යනු එහි පද ගත අර්ථයි. මේ මොහොතෙහි දකින දෙය, අසන දෙය, විදින දෙය, සිතන දෙය මේ මොහොතෙහි ම නිම කරන්නායි බුදුන් වහන්සේ පවසනවා. ර්ඛග මොහොතට එය ගෙන නොයන්න.

දීමූතු : ඇයි දුටු දෙය දුටු පමණින් නවතින්නේ?

බාලසුරිය : අපි මෙහෙම බලමු. ඇයි අද ද්වසේ ප්‍රශ්න පොදිය. මානසික ආතතිය හෙට ද්වසට නොගෙනයා යුත්තේ? සැම ද්වසක් ම අවත්; නැවුම්. ර්යේ මතක පොදිය අද ද්වසට ගෙන ඒමත්, අද ද්වසේ නැවුම් බව කෙලෙසෙනවා. දැන් ප්‍රශ්නය ඇයි ර්යේ මතක පොදිය අද ද්වසට එන්නේ? යන්තයි. එයට හේතුව එය ර්යේ ම, නිම නොකිරීමයි. නිම කරනවා කියන්නේ, ර්යේ ගැටළු, නොවිසනදුන ගැටළු, ර්යේ සිතේ ඇති වූ අමනාප, තරහ, කළතිරීම්, ර්යේ ම සිතින් නිම කර ගැනීමයි.

දීමූතු : කොහොමද ර්යේ ගැටළු ර්යේ ම නිම කර ගන්නේ?

බාලසුරිය : ඔබට පුළුවන් ද ගැටළුවක් ඇති වූ අවස්ථාවේ ම ඒ සම්බන්ධයෙන් කළ යුත්ත කරලා, එය නිම කර ගන්න. එතකොට සිත නිදහස්. කෙනෙකු පිළිබඳ අමනාපයක් මා තුළ හට ගන්නවා. මම මනාව එලූෂුන සිහියෙන් ඒ දිනා බලලා, ඒ අමනාපය විදලා, එය සිතින් අත හැර දමනවා. එවිට එය යළි ඇති වන්නේ නැහැ. යම් ගැටළුවක් යළි යළි සිතට නැගෙන්නේ, එය මානසිකව දැකලා, අත හැර නොදැමීම නිසායි.

දච්ච අවසානයෙහි නින්දට යන්න හොඳ නැහැ, දච්චේ ගැටළු සිතින් අර ගෙන. නින්දට යන්න ඕනෑ, හිස් සිතින්. දච්ච නිම කිරීමට, ඔබ කළ යුත්තේ නිදන්න පෙර, ආපසු දච්ච දෙස පුනාරවලෝකනය කර, අගැයීමක් කිරීමයි. අද මා කළ සතුවු විය හැකි, එලදායක දේ මොනවාදැයි මා බලා සතුවු විය යුතුයි. අද දච්චේ මට ඇති වූ ගැටළු මොනවාද ? සිත් රිදීම මොනවා ද බලා, ඒවා සිතින් අත හැර දැමීය යුතුයි. මෙහෙම සිත හිස් කර ගෙනයි, නින්දට යා යුත්තේන්.

දීමුතු : අපේ සිත කොතෙකුත් අතිතයේ මතකවලට යනවා. නැත්තම් අනාගතයට යනවා. අදය මේ ?

බාලසුරිය : ඒ කියන්නේ, ඔබ අතිතය ඔසවා ගෙනයි, ජ්වත්වන්නේ? අතිත මතක බර බව ඔබට තේරෙනවා ද? විශ්‍රාම ගත් රජයේ සමහර සේවකයෙන් සමග කරා කරදීදී, මට වැටහිලා තිබෙනවා, ඔවුන් ප්‍රධානීන් මෙහෙම කළා; මට උසස් වීම් ලැබුනේ නැහැ. අර නිලධාරියා මට මෙහෙම කළා. ආදි අපුසන්න මතක වල බර ඔවුන් හිස් තබා ගෙන වරෙක උද්දාම වෙමින්, වරෙක කළකිරීමින් ජ්වත් වෙනවා. අද ගැටළු, පිඩා, උද්දාම අදම නිම කර ගනිමින්, සිත නිදහස් කර ගන්න ඕනෑ.

භව ගමන කියන්නේ, අතිතයේ මා සිටියා. ඒ මම වර්තමානයේ ද සිටිනවා; මේ මම අනාගතයේ ද සිටිනවා යනුවෙන් සිතමින් කාලය ඔස්සේ ඉදිරියට යැමයි. මේ ගමන් කරුවා “මම” යනුවෙන් සිතෙන් මවා ගත් පුද්ගලයායි. වර්තමාන මේ මොහොතට පූර්ණ ව සිතින් එලූෂීමත් සමග “මම” ත් “මම” යන ගමනත් නැති වෙනවා. එවිට එතැනු තිබෙන්නේ, පූර්ණ ජ්වනය. සැබැ ජ්වත්වීම තිබෙන්නේ මේ මොහොතයි.

දීමුතු : සැබැං ජ්‍යෙවත්වීම තිබෙන්නේ මේ මොහොතොයි. එහෙත් අප කොතොකුත් ජ්‍යෙවත්වත්නේ, අතිත මතක තුළයි. අපට මේ මොහොත පෙනෙන්නේ නැහැ.

බාලසුරිය : මුළු විශ්වය ම පවතින්නේ මේ මොහොතොයි. මේ මොහොතට පැමිණ බලන්න. ඔබ දැනෙනවා ද, මේ මොහොතේ සිදු වන හද ගැස්ම, ආශ්චර්යාසය - ප්‍රශ්චර්යාසය, ගරීරයෙහි උණුසුම, සංවේදනය, අවට පරිසරයේ හඳ, කුරුලේලන්ගේ ගිත. ඒවා දැකින්නේ, හගින්නේ, සිත අතිතයෙන් නැගෙන සිතුව්ලි ජාලයෙන් නිදහස් වන විටයි.

දීමුතු : “දක්නා ලද්ද දුටු පමණින් තිම කරන්න” සි බුදුන් වහන්සේ පවසනවා. කොහොම ද එය කරන්නේ ?

බාලසුරිය : භව ගමනේ නිමාව දැකින්න. එනම් : සිතුව්ලි වැළ මස්සේ අතිතයේ සිට අනාගතයට යන ගමනක්. අවදිවත්නා, සිතුව්ලි ජාලයෙන්. දැකින්න මේ මොහොතේ පූර්ණයිය.

දැකින දේ, ඒ වෙළාවෙම දැකු තිම කරන්න. එහි මතකය ඉදිරියට ගෙන නොයන්න. අසන දේත්, හගින දේත්, සිතන දේත්, ඒ අවස්ථාවේ තිම කරමින්, සිතින් නිදහසට පත් වෙමින් ජ්‍යෙවත්වන්න.

භවය පෝෂණය වන්නේ, සිතේ ගේෂ වූ මතක වලින්. ගේෂ වූ ගැටළු වලින්. ඒ ඒ මොහොතේ පහල වන දෙය ඒ ඒ මොහොතේ දැකු, නැති කර ගන්නා විට, භවයක් නැදෙන්නේ නැහැ.

මම එවිට අතිතයේත් නැහැ මෙහිත් නැහැ. අනාගතයෙත් නැහැ. මම කොහිත් නැහැ. මම නැති තැනා දුකත් නැහැ.

මහා මෙම්තී මන්තුය

සරවේෂාං ස්වස්තිං හටතු !
(සියල්ලන්ට යහපත වේවා)
සරවේෂාං ගාන්තිං හටතු !
(සියල්ලන්ට ගාන්තිය වේවා)
සරවේෂාං පුරුණම් හටතු !
(සියල්ලේ පුරුණකුයට පත් වෙත්වා)
සරවේෂාං මංගලම් හටතු !
(සියල්ලන්ට මංගලය වේවා)

සරවේෂාං හටත්තු සුඩිනහා !
(සියල්ලේ සුවපත් වෙත්වා !)
සරවේෂාං සන්තුරු නිරමයාහා !
(සියල්ලේ සතුටු සිත් ඇත්තේ වෙත්වා)
සරවේෂාං හදානී පැහැන්තු !
(සියල්ලේ පරම යහපත දැකින්වා !)
මා කළේත්ත හාග් හටේ !
සියල්ලේ දුක් දොම්නසින් මිදෙන්වා !

මිමි ගාන්ති ! ගාන්ති ! ගාන්ති හි.